

Ceylon Government Gazette

Published by Authority.

No. 5,801—FRIDAY, SEPTEMBER 13, 1901.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.
PART IV.—Marine and Mercantile
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales :—		Land Acquisition Notices	2211
Western Province	2135	Land Resumption Notices	—
Central Province	—	Notices under Ordinance No. 1 of 1897	2213 & <i>Suppl.</i>
Northern Province	—	Abstracts of Season Reports	2221
Southern Province	2171	Notices under "The Forest Ordinance"	—
Eastern Province	2184	Sales of Arrack, Opium, and Toll Rents	2224
North-Western Province	2192	Miscellaneous Provincial and District Notices	—
North-Central Province	2196	Sales of Salt and Timber	2230
Province of Uva	2203	Notifications of Close Season, Infected Areas, &c.	—
Province of Sabaragamuwa	2206	Specifications under "The Irrigation Ordinance"	2231

LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,225, W. P.

Colonial Secretary's Office,
Colombo, August 31, 1901.

ON Wednesday, October 30, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 33 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale.

Village—Lunugama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
261	Dawatagahawatta	G. Don Harmanis and others	Cocoanut trees 15 to 25 years old	0	3 24	20
262	Delgahawatta or Rukattana-gahawatta	Pelige Analis and another	Jungle	0	0 22	10
263	Pelengahawatta	G. Don Harmanis and another	Old garden	0	1 21	50
264	Eriyagahakumburepillewa	G. Don Harmanis and others	Encroachment	0	0 26	10
259b	Radeywallanda	R. Nicholas Appu	Old garden	0	0 15	50
259c	Do.	do.	do.	0	0 13	50
259d	Do.	do.	do.	0	0 8	50
265	Daratagahawatta also Kosgahapillewa	G. Don Peris and others	do.	20	3 12	50
266	Radeywallanda	R. Nicholas Appu	do.	4	3 2	50
267	Dawatagahawatta or Delgahawatta	P. Puncho Appu and others	Cocoanut plants 30 years old	35	1 5	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
268	Delgahawatta	P. Analis and others	30 cocoanut plants 2 to 4 years old	3	1 16	10
269	Do.	do.	Old garden	0	0 33	50
270	Do.	do.	do.	0	0 32	50
271	Do.	P. Puncho Appu and others	do.	0	3 15	50
272	Pelengahawatta	G. Don Harmanis and others	do.	0	1 21	50
273	Eriyagahakumburaowita	do.	Owita	0	0 20	10
274	Kongahalanda	U. Puncho Appu and another	Cocoanut plants 3 to 4 years old	2	2 10	10
275	Delgahawatta	P. Analis Appu and others	Cocoanut plants 2 to 3 years old	0	1 20	10
276	Do.	do.	Old garden	0	0 25	50
277	Puwakgahakumburaowita	G. Don Peris	Owita	0	0 9	10
278	Daratagahawatta	G. Harmanis and others	Old garden	8	0 25	50
279	Kongahalanda	Salpitikoralege Juanis and others	Cocoanut plants 8 years old	6	3 15	10
280	Daratagahalanda	G. Don Peris	Cocoanut plants 4 to 8 years old	18	3 12	10
281	Kongahalanda	U. Karthelis	Encroachment	0	1 22	10
282	Do.	do.	Cocoanut plants 3 to 5 years old	0	3 21	20
283	Radaywallanda	R. Nicholas Appu	Cocoanut plants 6 to 15 years old	20	3 21	20
284	Kongahawatta	R. Thepanis and another	Old garden	3	1 4	50
285	Do.	G. Don Harmanis and others	Jungle	0	2 2	10
286	Do.	do.	Old garden	2	2 37	50
287	Millagahawatta	U. Deonis	Cocoanuts plants 3 to 10 years old	0	1 20	20
287½	Do.	—	Cocoanut plants 3 years old	0	1 9	20
288	Bulatgahakumburawanata- watta	H. Palis Appu	Cocoanut plants 2 to 15 years old	1	0 20	20
289	Radaywallanda	do.	Low jungle	2	1 22	10
290	Millagahalanda	U. Oderis and others	Encroachment	1	1 11	10
291	Millagahawatta	U. Paulis Appu and others	Cocoanut plants 1 to 3 years old	0	1 37	10
292	Ambagahalanda	U. Siyadoris Appu and others	Rock	1	0 20	10
293	Ambagahawatta.	do.	Old garden	8	0 7	50
294	Daratagahakumburadeniya	do.	Deniya	0	3 11	10
295	Galahitiyawewanatawatta	do.	Cocoanut plants 1 year old	0	1 18	10
296	Do.	do.	Old garden	1	1 4	50
297	Millagahawatta	R. Karamanis Appu	Cocoanut plants 6 to 10 years old	1	1 34	20
298	Bulatgahakumburaowita	G. Don Peris and another	Cocoanut plants 1 year old	0	0 16	10
299	Bulatgahakumbureniya	do.	Paddy field	5	2 32	20
299½	Bulatgahakumburawewa	Crown	Tank (reserved)	0	0 17	—
300	Kahatagahawatta	R. Puncho Appu	Cocoanut plants 2 years old	0	1 15	10
301	Delgahawattapillewa	R. Thepanis and others	Cocoanut plants 15 years old	0	1 10	20
303	Bulatgahakumburawanata- watta	H. Karnis Appu	Cocoanut plants 2 to 6 years old	1	0 37	10
304	Kupparawalliyagalalanda	L. Baronchi Appu	Cocoanut plants 3 to 6 years old	2	1 7	10
306	Kahatagahawatta	M. Radage Henda and others	Cocoanut plants 5 to 10 years old	3	1 0	20
307	Galahenadeniyawanatawatta	U. Charles Appu	Cocoanut plants 10 to 15 years old	1	2 9	20
308	Dodangaspitiyakanda	Crown	Low jungle	11	3 5	10
309	Kahatagahalanda	R. Nicholas Appu and others	do.	14	0 16	10
310	Dawatagahakumbura	do.	Paddy field	1	1 0	25
311	Millagahawatta	U. Sanchihami and others	Old garden	9	2 29	50
312	Do.	U. Oderis Appu and others	do.	4	0 11	50
313	Daratagahapillewawatta	G. Don Harmanis and others	do.	3	0 37	50
313½	Galahitiyawawanatawatta	U. Siadoris Appu and others	Cocoanut trees 6 to 10 years old	0	3 2	10
314	Kahatagahawatta	W. Appuhami Appu and others	Cocoanut plants 1 to 6 years old	3	3 10	10
315	Hondaporagahawatta	P. Juanis Appu and others	Cocoanut plants 15 to 20 years old	3	0 29	20
316	Do.	do.	Young cocoanut	2	0 35	10
317	Millagahawatta	W. Harmanis Appu and others	Five cocoanut plants 5 years old	1	3 6	10
318	Galahenadeniya	W. Christian Appu and others	Paddy field	2	2 22	20
319	Kelagahawatta	W. Nicholas Appu and others	Cocoanut plants 1 to 6 years old	2	3 13	10
320	Kahatagahawatta	do.	Old garden	2	3 14	50
321	Do.	do.	Cocoanut plants 3 to 5 years old	0	3 36	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
322	Kabatagahawatta	R. Nicholas Appu and others	Jungle and cocoanut plants 1 to 6 years old	1	1 11	10
323	Kandedeniya	do.	Deniya	0	1 33	10
323a	Do.	do.	do.	0	0 8	10
324	Pitamullewatta	U. Paulis Appu	Cocoanut plants 15 to 20 years old	1	2 18	20
325	Do.	do.	Cocoanut plants 2 to 18 years old	2	1 32	20
326	Millagahawatta or Pelen-gahawatta	W. Appuhami Appu and others	Low jungle	2	1 7	10
327	Kabatagahawatta or Pelen-gahawatta	do.	Old garden	10	3 15	50
328	Kabatagahawatta	W. Thegonis Appu and others	Young cocoanut	2	1 7	10
329	Millagahawatta	W. Girigoris Appu and others	Old garden	0	2 15	50
330	Do.	W. Allis Appu and others	do.	3	1 2	50
331	Do.	W. Girigoris Appu and others	Jungle and 4 cocoanut plants 4 years old	1	1 36	10
332	Degahamullewatta	W. Nicholas Appu and others	Old garden	1	0 19	50
333	Kabatagahawatta	R. Nicholas Appu and others	do.	1	2 35	50
334	Dodangaspitiyakanda	M. Daniel Appuhami	Cocoanut plants 6 to 12 years old	0	1 11	20
335	Pitamullekumburadeniya	U. Paulis Appu and others	Deniya	0	0 21	10
336	Pelengahawatta or Kabata-gahawatta	W. Appuhami Appu	Cocoanut plants 1 year old	1	2 10	10
337	Kabatagahawatta	W. Thegonis Appu and others	Cocoanut plants 15 to 30 years old	1	3 25	20
338	Millagahawatta	W. Girigoris Appu and others	Cocoanut plants 3 to 10 years old	1	0 8	20
339	Delgahamullewatta	Esan Appu and others	Cocoanut plants 8 years old	1	0 25	10
340	Degahamullawatta	W. Harmanis Appu and others	Young cocoanut	0	2 12	10
341	Do.	L. Esan Appu and others	Old garden	1	1 0	50
342	Do.	W. Jorsappu and others	Cocoanut plants 6 years old	0	2 25	10
343	Do.	do.	Chena	1	0 2	10
344	Do.	W. Charlis Appu and others	Cocoanut plants 2 to 3 years old	0	2 23	10
345	Pitamullewanatawatta or Hapugahawatta	L. Allis Appu and others	Old garden	2	2 29	50
346	Halgahakumbura	—	Owita (reserved)	0	0 25	—
347	Kabatagahawatta	R. Allis Appu and others	Old garden	9	1 35	50
348	Do.	W. Manchohamy and others	Low jungle	1	1 7	10
349	Hapugahawatta or Pitamullewanatawatta	L. Baba Sinno Appu and others	Old garden	13	0 10	50
350	Hapugahawatta	do.	Cocoanut plants 3 to 6 years old	1	2 12	10
351	Do.	do.	Old garden	4	1 20	50
352	Kabatagahawatta	S. Emanis Perera and others	do.	0	3 1	50
353	Do.	do.	Cocoanut plants 10 years old	6	2 18	20
354	Galabodawatta	W. Sarnelis and others	Old garden	2	2 34	50
355	Degahamullawatta	W. Charles Appu and others	do.	3	3 2	50
356	Pelengahawatta	E. Arolis Appu and others	Garden	1	0 23	20
357	Do.	do.	Old garden	0	1 36	50
358	Do.	W. Sarnelis Appu and others	Cocoanut plants 1 to .5 years old	0	1 25	10
359	Do.	G. Don Harmanis	do.	0	3 28	10
359½	do.	do.	Old garden	0	30	50
360	Godakumburawanata	W. Johannis Appu and others	Cocoanut plants 5 to 10 years old	0	0 25	20
361	Dodangaspitiyakanda	Crown	Batta jungle	39	0 2	10
362	Pelangahawatta	G. Don Harmanis	Old garden	0	1 22	50
363	Do.	W. Sarnelis and others	do.	6	0 19	50
363½	Pelangahawattagala	do.	Rock	0	0 30	10
364	Hapugahawatta	L. Baba Sinno Appu and others	Cocoanut plants 5 to 8 years old	1	0 22	15
365	Pelangahakumburadeniya	L. Margiris Appu and others	Deniya	0	1 4	10
366	Hapugahawatta	L. Baba Sinno Appu	Cocoanut plants 3 to 8 years old	2	3 37	20
367	Daratagahawatta	W. Karanis Appu and others	Old garden	8	2 12	50
367a	Do.	W. Haramanis Appu	do.	0	0 12	50
368	Pelengahakumbura	H. Juanis Appu and others	Paddy field	2	1 26	20
368½	Pelengahakumburawanata	Crown	Tank (reserved)	0	0 21	—
369	Kalahagahawatta	W. Karanis Appu and others	Cocoanut plants 6 years old	6	1 35	10
369½	Kabatagahawattagala	do.	Rock	0	0 30	10
370	Pelengahawatta	W. Karolis Appu and others	Old garden	15	3 20	50
371	Kalahagahawatta	R. Perolis Appu and others	do.	7	0 7	50
A	Lunuganwela	W. Johanis Appu and others	Owita	0	0 6	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
B	Indigahakumbura Lunuganwela	W. Johanis Appu and others	Paddy field	5 2 15	25
C	Do.	do.	Owita	0 0 8	10
D	Kahatagahawatta	K. Juanis Appu	Cocoanut plants 1 to 4 years old	0 1 30	10
E	Do.	K. Nicholas Appu and others	Old garden	169 0 0	50
F	Do.	K. Juanis Appu	Low jungle	0 2 23	10
G	Lunuganwela	do.	Owita (to be reserved)	0 0 8	—
H	Eriyagahakumbura Lunuganwela	K. Juanis Appu and others	Paddy field	47 0 17	30
H ¹	Do.	K. Geelis Appu and others	do	4 0 0	25
I	Do.	E. Eralis Appu	Deniya	0 2 15	10
J	Do.	do.	do.	0 0 25	10
K	Do.	W. Charlis and others	Owita	0 0 18	10
L	Do.	do.	do.	0 1 36	10
M	Lunuganwela	W. Davith Appu	do.	0 0 25	10
N	Do.	W. Margiris Appu and others	do.	0 1 8	10
O	Do.	—	Threshing floor	0 1 0	10
P	Do.	—	do.	0 0 9	10
Q	Do.	—	do.	0 0 21	10
R	Timbirigahawatta	M. Jacolis Appu and others	Low jungle	0 1 31	10
S	Do.	do.	do.	0 2 37	10
T	Do.	W. Margiris Appu and others	do.	2 2 15	10
U	Do.	do.	Cocoanut plants 4 to 8 years old	0 1 38	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,225, W. P.

වම් 1901 ක්වු අගෝස්තු මස 31 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිස්ථානයේ සේනේ කන්තෝරුවේදී.

සේනාතිරි දිසාවේ වංශාසිපති ආණ්ඩුවේ ඒජන්තවරයාණන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වම් 1901 ක්වු මක්කෝම්බු මස 30 වෙනි දිනවු බද්ද දවල් 12ව මැණේ තානාගමේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නිවැසිකර දෙව්ව සේදෙනවා ඇත.

සිතියම 33. (ලංකාමැතිම.) පිහිටීම ගඟබොටපත්තු සිසනැකෝරලේ. ගම්—පුත්තම.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අත්දම.	අ. රු. ප.	අක්කර මහත. සක මිල. රු.
261	දවටගඟවත්ත	ග. දෙත් කර්මානිස් සහ තවත්	අචිරුද 1 හිට 25 දක්වා මසස් පොල්පැල	0 3 24	20
262	දෙල්ගඟවත්ත නොහොත් රුක්අත්තක ගඟ වත්ත	ප. අනෝලිස් සහ තව කෙනෙක්	කැලාව	0 0 22	10
263	පැලැන්ගඟවත්ත	ග. දෙත් කර්මානිස් සහ තව කෙනෙක්	පරත වගාව	0 1 21	50
264	ඊරිගඟකුඹුරේ පිල්ලාව	එම සහ තවත්	ලදකැලාව	0 0 26	10
259B	රදේවලන්ද	ර. නිකොලස්අප්පු	පරත වගාව	0 0 15	50
259C	එම	එම	එම	0 0 13	50
259D	එම	එම	එම	0 0 8	50
265	දරවගඟවත්ත සහ කොස්ගඟ පිල්ලාව	—	එම	20 3 12	50
266	රදේවලන්ද	ර. නිකොලස්අප්පු	එම	4 3 2	50
267	දවටගඟවත්ත නොහොත් දෙල්ගඟ වත්ත	—	30 අචිරුද මසස් පොල්පැල	35 1 5	50
268	දෙල්ගඟවත්ත	ප. පුවොඅප්පු සහ තවත්	එම 2 4 එම 30	3 1 16	10
269	එම	ප. අනෝලිස් සහ තවත්	පරත වගාව	0 0 33	50
270	එම	එම	එම	0 0 32	50
271	එම	එම	එම	0 3 15	05
272	පැලැන්ගඟවත්ත	ප. පුවොඅප්පු සහ තවත්	එම	0 1 21	50
273	ඊරිගඟකුඹුරේ මිටිට	ග. දෙත් කර්මානිස් සහ තවත්	එම	0 1 21	50
274	කෝත්ගඟලන්ද	එම	මිටිට	0 0 20	10
275	දෙල්ගඟවත්ත	ප. පුවොඅප්පු සහ තව කෙනෙක්	අචිරුද 3 හිට 4 දක්වා මසස් පොල්පැල	2 2 10	10
276	එම	ප. අනෝලිස්අප්පු සහ තවත්	එම 2 3 එම	0 1 20	10
277	පුවත්ගඟකුඹුරේ මිටිට	එම	පරත වගාව	0 0 25	50
278	දරවගඟ වත්ත	ග. දෙත් පිරිස්	මිටිට	0 0 9	10
		ග. කර්මානිස් සහ තවත්	පරත වගාව	8 0 25	50

නො.	ඉඩම් නම.	අයිතිකම් කියවනා.	අත්දම්.	අක්කර.			
				මහල.	අක මිල.	රු.	
279	කෝන්ගලන්ද	සල්පිටිකෝරුගේ ජුවානිස් සහ තමන්	8 අම්බරු වසස් පොල් පාල	6	3	15	10
280	දරවගලන්ද	ග. දෙත් පිරිස්	අම්බරු 4 ක්ව 8 දක්වා වසස් පොල්පාල	18	3	12	10
281	කෝන්ගලන්ද	උ. කර්නේලිස්	ම. සිපුරුල්ලාගන්දම	0	1	22	10
282	එම	එම	අම්බරු 3 ක්ව 5 දක්වා වසස් පොල්පාල	0	3	21	20
283	රදේවලන්ද	ර. කිකොලස්අප්පු	එම 1 4 එම	20	3	21	20
284	කෝන්ගලන්ද	ර. කොනිස් සහ තමකෙනෙක්	පරන වතාව	3	1	4	50
285	එම	ග. දෙත් කර්මානිස් සහ තමන්	කාලාව	0	2	2	10
286	එම	එම	පරන වතාව	2	2	37	50
287	මිල්ලගහවත්ත	උ. දිසෝතිස්	අම්බරු 3 ක්ව 10 දක්වා වසස් පොල්පාල	0	1	20	20
287½	එම	—	3 අම්බරු වසස් පොල් පාල	0	1	9	20
288	මුලන්ගහකුඹුර වතක වත්ත	ග. පාලිස්අප්පු	අම්බරු 2 ක්ව 15 දක්වා වසස් පොල්පාල	1	0	20	20
289	රදේවලන්ද	එම	ලද කාලාව	2	1	22	10
290	මිල්ලගහවත්ත	උ. මාදරිස් සහ තමන්	ම. සිපුරුල්ලාගන්දම	1	1	11	10
291	මිල්ලගහවත්ත	උ. පවිලිස්අප්පු සහ තමන්	අම්බරු 1 ක්ව 3 දක්වා වසස් පොල්පාල	0	1	37	10
292	අඹගලන්ද	උ. සිසෙට්ටිස්අප්පු සහ තමන්	ගල	1	0	20	10
293	අඹගහවත්ත	එම	පරන වතාව	8	0	7	50
294	දරවගහකුඹුරදෙකිස	එම	දෙකිස	0	3	11	10
295	ගලකිට්ටියාව වතක වත්ත	එම	1 අම්බරු වසස් පොල් පාල	0	1	18	10
296	එම	එම	පරන වතාව	1	1	4	50
297	මිල්ලගහවත්ත	ර. කර්මානිස්අප්පු	අම්බරු 6 ක්ව 10 දක්වා වසස් පොල්පාල	1	1	34	20
298	මුලන්ගහකුඹුරමිමිම	ග. දෙත් පිරිස් සහ තමකෙනෙක්	1 අම්බරු වසස් පොල් පාල	0	0	16	10
299	මුලන්ගහකුඹුර දෙකිස	එම	කුඹුර	5	2	32	20
299½	එම මාව	ආණ්ඩුව	මාව (ගහකම්)	0	0	17	—
300	කහවගහවත්ත	ර. පුත්තෝඅප්පු	2 අම්බරු වසස් පොල් පාල	0	1	15	10
301	දෙල්ගහවත්තෙ පිල්ලාව	ර. කොනිස් සහ තමන්	අම්බරු 15ක් වසස් පොල්පාල	0	1	10	20
303	මුලන්ගහකුඹුර වතක වත්ත	ග. කර්නිස්අප්පු	එම 2 6 එම	1	0	37	10
304	කුල්පරාල්ලිස ගලලන්ද	උ. බාණේන්චිඅප්පු	එම 3 6 එම	2	1	7	10
306	කහවගහවත්ත	ම. රදගෙ කෙත්ද සහ තමන්	අම්බරු 5 ක්ව 10 දක්වා වසස් පොල්පාල	3	1	0	20
307	ගලකේනදෙකිසේ වතක වත්ත	උ. මාර්ලිස්අප්පු	අම්බරු 10 ක්ව 15 දක්වා වසස් පොල්පාල	1	2	9	20
308	දෙඩන්ගස්පිටියෙ කන්ද	ආණ්ඩුව	ලද කාලාව	11	3	5	10
309	කහවගහලන්ද	ර. කිකොලස්අප්පු සහ තමන්	එම	14	0	16	10
310	දරවගහකුඹුර	එම	කුඹුර	1	1	0	25
311	මිල්ලගහවත්ත	උ. කාන්චිනම් සහ තමන්	පරන වතාව	9	2	20	50
312	එම	උ. මිදිරිස්අප්පු සහ තමන්	එම	4	0	11	50
313	දරවගහපිල්ලාවේ වත්ත	ග. දෙත් කර්මානිස් සහ තමන්	එම	3	0	37	50
313½	ගලකිට්ටියාව වතක වත්ත	උ. සිසෙට්ටිස්අප්පු සහ තමන්	අම්බරු 6 ක්ව 10 දක්වා වසස් පොල්පාල	0	3	2	10
314	කහවගහවත්ත	ම. අප්පුකාමිඅප්පු සහ තමන්	එම 1 6 එම	3	3	10	10
315	කොදපොරගහවත්ත	උ. ජුවානිස්අප්පු සහ තමන්	එම 15 20 එම	3	0	29	20
316	එම	එම	පාල වතාව	2	0	35	10
317	මිල්ලගහවත්ත	ම. කර්මානිස්අප්පු සහ තමන්	5 අම්බරු වසස් පොල් පාල	1	3	6	10
318	ගලකේනදෙකිස	ම. ක්‍රිස්තියන්අප්පු සහ තමන්	කුඹුර	2	2	22	20
319	කාලගහවත්ත	ම. කිකොලස්අප්පු සහ තමන්	අම්බරු 1 ක්ව 6 දක්වා වසස් පොල්පාල	2	3	13	10
320	කහවගහවත්ත	එම	පරන වතාව	2	3	14	50
321	එම	එම	අම්බරු 3 ක්ව 5 දක්වා වසස් පොල්පාල	0	3	36	10
322	එම	ර. කිකොලස්අප්පු සහ තමන්	එම 1 6 එම	1	1	11	10
323	කන්දොදකිස	ර. කිකොලස්අප්පු සහ තමන්	දෙකිස	0	1	33	10
323A	එම	එම	එම	0	0	8	10

නො. (No.)	ඉඩම් නම. (Name of Land)	අයිතම නිවන්. (Beneficiary)	අන්දම. (Area)	අක්කර මහක. සක මිල. (Acreage and Value)			
				අ. රු. ප. (A. Rs. P.)	රු. (Rs.)	අ. (A.)	
324	පිටමුල්ලොවත්ත	උ. පවුලිස්අප්පු	අවරුද 15 හිට 20 දක්වා වසස් පොල්පැල	1	2	18	20
325	එම	එම	එම 2 හිට 18 එම	2	1	32	20
326	මුල්ලකවත්ත හෝ හොත් පැලැන්ගහ වත්ත	ව. අප්පුහාමිඅප්පු සහ තවත්	ලද කැලෑව	2	1	7	10
327	කහවගහවත්ත හෝ හොත් පැලැන්ගහ වත්ත	එම	පරත වගාව	10	3	15	50
328	කහවගහවත්ත	ව. තෙගෝතිස්අප්පු සහ තවත්	පැල වගාව	2	1	7	10
329	මුල්ලකවත්ත	ව. හිරිගෝරිස්අප්පු සහ තවත්	පරත වගාව	0	2	15	50
330	එම	ව. අල්ලිස්අප්පු සහ තවත්	එම	3	1	2	50
331	එම	ව. හිරිගෝරිස්අප්පු සහ තවත්	4 අවරුද වසස් පොල් පැල 4	1	1	36	10
332	දෙගල්කමුල්ලොවත්ත	ව. නිකොලස්අප්පු සහ තවත්	පරත වගාව	1	0	19	50
333	කහවගහවත්ත	ර. නිකොලස්අප්පු සහ තවත්	එම	1	2	35	50
334	දෙඩන්ගස්පිටියෙ කන්ද	ම. දනිගෙල්අප්පුහාමි	අවරුද 6 හිට 12 දක්වා වසස් පොල්පැල	0	1	11	20
335	පිටමුල්ලොවත්ත	උ. පවුලිස්අප්පු සහ තවත්	දෙහිය	0	0	21	10
336	පැලැන්ගහවත්ත හෝ හොත් කහවගහ වත්ත	ව. අප්පුහාමිඅප්පු	1 අවරුද වසස් පොල් පැල	1	2	10	10
337	කහවගහවත්ත	ව. තෙගෝතිස්අප්පු සහ තවත්	අවරුද 15 හිට 30 දක්වා වසස් පොල්පැල	1	3	25	20
338	මුල්ලකවත්ත	ව. හිරිගෝරිස්අප්පු සහ තවත්	එම 3 හිට 10 එම	1	0	8	20
339	දෙගල්කමුල්ලොවත්ත	ඉසන්අප්පු සහ තවත්	8 අවරුද වසස් පොල් පැල	1	0	25	10
340	දෙගල්කමුල්ලොවත්ත	ව. කර්මානිස්අප්පු සහ තවත්	පැල වගාව	0	2	12	10
341	එම	උ. ඉසන්අප්පු සහ තවත්	පරත වගාව	1	1	0	50
342	එම	ව. ජෝරිස්අප්පු සහ තවත්	6 අවරුද වසස් පොල් පැල	0	2	25	10
343	එම	එම	කේත	1	0	2	10
344	එම	ව. මාර්ල්ස්අප්පු සහ තවත්	අවරුද 2 හිට 3 දක්වා වසස් පොල්පැල	0	2	23	10
345	පිටමුල්ලොවත්ත හෝ හොත් කපුගහ වත්ත	උ. අල්ලිස්අප්පු සහ තවත්	පරත වගාව	2	2	9	50
346	කැල්ගහකුඹුර	—	ඕවිට (තහනම්)	0	0	25	—
347	කහවගහවත්ත	ර. අල්ලිස්අප්පු සහ තවත්	පරත වගාව	9	1	35	50
348	එම	ව. මත්වොහාමි සහ තවත්	ලද කැලෑව	1	1	7	10
349	කපුගහවත්ත හෝ හොත් පිටමුල්ලොවත්ත	උ. බබාසිංහෝද්දාස අප්පු සහ තවත්	පරත වගාව	13	0	10	50
350	කපුගහවත්ත	එම	අවරුද 3 හිට 6 දක්වා වසස් පොල්පැල	1	2	12	10
351	එම	එම	පරත වගාව	4	1	20	50
352	කහවගහවත්ත	ස. එමානිස් ප්‍රේම සහ තවත්	එම	0	3	1	50
353	එම	එම	10 අවරුද වසස් පොල් පැල	6	2	18	20
354	ගලබොඩවත්ත	ව. සර්නේලිස් සහ තවත්	පරත වගාව	2	2	34	50
355	දෙගල්කමුල්ලොවත්ත	ව. මාර්ල්ස්අප්පු සහ තවත්	එම	3	3	2	50
356	පැලැන්ගහවත්ත	එ. අරෝලිස්අප්පු සහ තවත්	වගාව	1	0	23	20
357	එම	එම	පරත වගාව	0	1	36	50
358	එම	ව. සර්නේලිස්අප්පු සහ තවත්	අවරුද 1 හිට 5 දක්වා වසස් පොල්පැල	0	1	25	10
359	එම	ස. දෙත් කර්මානිස්	එම	0	3	28	10
359 1/2	එම	එම	පරත වගාව	0	2	30	50
360	කොඩකුඹුරෙවගහ	ව. ජේතානිස්අප්පු සහ තවත්	අවරුද 5 හිට 10 දක්වා වසස් පොල්පැල	0	0	25	20
361	දෙඩන්ගස්පිටියෙ කන්ද	ආණ්ඩුව	බටකැලේ	39	0	2	10
362	පැලැන්ගහවත්ත	ස. දේන් කර්මානිස්	පරත වගාව	0	1	22	50
363	එම	ව. සර්නේලිස් සහ තවත්	එම	6	0	19	50
363 1/2	එම	එම	ගල	0	0	30	10
364	කපුගහවත්ත	උ. බබාසිංහෝද්දාස අප්පු සහ තවත්	අවරුද 5 හිට 8 දක්වා වසස් පොල්පැල	1	0	22	15
365	පැලැන්ගහකුඹුරෙවගහ දෙහිය	උ. මාර්ල්ස්අප්පු සහ තවත්	දෙහිය	0	1	4	10

කො.	ඉඩමේ නම.	අයිතිකම් නිකත්තා.	අත්දම.	අ. රු. ප.	අක්කර යක මිල.
366	සපුතතවත්ත	ල. බබාසිංහෙදරජය	අවුරුදු 3 හිට 8 දක්වා වසස් පොල්පැල	2 3 37	20
367	දරවතතවත්ත	ව. කරනිස්අරජය සහ තවත්	පරත වගාව	8 2 12	50
367A	එම	ව. කරනිස්අරජය	එම	0 0 12	50
368	පැලැන්තතකුඹුර	ක. පුවානිස්අරජය සහ තවත්	කුඹුර	2 1 26	20
368½	පැලැන්තතකුඹුර වනාත	ආණ්ඩුව	වැව (තනනම්)	0 0 21	—
369	කැලතතවත්ත	ව. කරනිස්අරජය සහ තවත්	6 අවුරුදු වසස් පොල් පැල	6 1 35	10
369½	කතවතතවත්තහල	එම	හල	0 0 30	10
370	පැලැන්තතවත්ත	ව. කරෝලිස්අරජය සහ තවත්	පරත වගාව	15 3 20	50
371	කැලතතවත්ත	ර. පෙරොලිස්අරජය සහ තවත්	එම	7 0 7	50
A	ලුහුගත්වැල්ල	ව. තේනානිස්අරජය සහ තවත්	ඕවුව	0 0 6	10
B	ඉදිතතකුඹුරෙලුහුගත් වැල්ල	එම	කුඹුර	5 2 15	25
C	එම	එම	ඕවුව	0 0 8	10
D	කතවතතවත්ත	ක. පුවානිස්අරජය	අවුරුදු 1 හිට 4 දක්වා වසස් පොල්පැල	0 1 30	10
E	එම	ක. නිකුල්අරජය සහ තවත්	පරත වගාව	169 0 0	50
F	එම	ක. පුවානිස්අරජය	ලද කැලෑව	0 2 23	10
G	ලුහුගත්වෙල	එම	ඕවුව (තනනම්)	0 0 8	—
H	පිරිසතකුඹුරෙලුහුගත් වෙල	එම සහ තවත්	කුඹුර	47 0 17	30
H½	එම	ක. ජිලිස්අරජය සහ තවත්	එම	4 0 0	25
I	එම	එ. අරලිස්අරජය	දෙනිත	0 2 15	10
J	එම	එම	එම	0 0 25	10
K	එම	ව. ව. ර්ලිස් සහ තවත්	ඕවුව	0 0 18	10
L	එම	එම	එම	0 1 36	10
M	ලුහුගත්වෙල	ව. දුම්බර්අරජය	එම	0 0 25	10
N	එම	ව. ම. ලිස්අරජය සහ තවත්	කමත	0 1 8	10
O	එම	—	එම	0 1 0	10
P	එම	—	එම	0 0 9	10
Q	එම	—	එම	0 0 21	10
R	හිලිබිරිතතවත්ත	ව. කේකල්ලිස්අරජය සහ තවත්	ලද කැලෑව	0 1 31	10
S	එම	එම	එම	0 2 37	10
T	එම	ව. ම. ලිස්අරජය සහ තවත්	එම	2 2 15	10
U	එම	එම	අවුරුදු 4 හිට 8 දක්වා වසස් පොල්පැල	0 1 38	10

එම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡර්කරුලක්කන්සේනෙත්ත, විනිනිංචි කොන්දේසි ගැණ බස්නාතිර දිසාමේ මංකාසිසති ආණ්ඩුවේ ඒජන්තලක්කන්සේනෙත්ත දැනගත්ව පුළුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානන්වතන්සේනෙත්ත ආඥා ලෙස,
බිම්ලසු. ඩී. වේලර්,
ව. බිබලත මහසෙසුකාරිස් මමත.

No. 1,226, w. p.

Colonial Secretary's Office,
Colombo, August 31, 1901.

ON Monday, October 28, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 33 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.
Village—Lunugama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A, R, P.	per Acre. Rs.
1	Delgahawtta	Surige Isan Appu	Cocoanut plants 1 to 2 years old	0 3 29	10
2	Do.	do.	Cocoanut plants 10 to 15 years old	0 1 12	10
3	Do.	do.	Jungle	0 1 4	10
4	Halgahakumbura	Surige Dines Appu and others	Owita	0 0 23	10
5	Do.	do.	Paddy field	6 0 10	20
6	Millagahawatta	Surige Babanis Appu and others	Cocoanut plants 2 to 3 years old	1 3 35	10
7	Do.	Surige Suathan Appu	Cocoanut trees 1 to 25 years old	5 3 37	10
8	Do.	A. Banhami and others	Cocoanut plants 2 to 6 years old	0 0 7	10
9	Do.	do.	Jungle	1 3 33	10
10	Halgahakumbura	Surige Dines Appu and others	Deniya	0 0 31	10
11	Millagahawatta	Surige Babanis Appu and others	Cocoanut trees 10 to 25 years old	2 1 29	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
12	Millagahawatta	Surige Suathan Appu	Garden	0	0 12	10
13	Kahatagahawatta	do.	Cocoanut trees 10 to 20 years old	6	0 13	10
14	Do.	do.	Cocoanut plants 10 years old	1	0 22	10
15	Dawatagahawatta	Surige Samel Appu	Cocoanut plants 1 to 6 years old	0	3 2	10
16	Millagahawatta	A. Ranhami Appu and another	Young cocoanut	0	2 23	10
17	Do.	A. Ranhami Appu and others	Cocoanut trees 15 to 25 years old	3	1 9	20
18	Do.	Pindcnige Liyan Appu and another	Jungle and cocoanut plants 1 year old	0	2 10	10
19	Do.	do.	Cocoanut plants 3 to 5 years old	0	1 31	10
20	Do.	P. Sardiel Appu and another	Low jungle	0	3 1	10
21	Do.	Kalubalage Machchohami	Cocoanut plants 15 to 25 years old	1	0 10	20
22	Do.	P. Liyan Appu and others	Cocoanut plants 10 to 20 years old	1	3 4	20
23	Do.	do.	Owita	0	0 18	10
24	Millagahadeniya	P. Sardiel Appu and others	Deniya	0	1 28	10
25	Millagahawatta	K. Machchohami	Jungle and cocoanut plants 1 year old	0	2 16	10
26	Do.	do.	Cocoanut plants 1 to 20 years old	1	2 2	10
27	Millagahakumbura	P. Liyan Appu and others	Owita	0	0 5	10
28	Kahatagahawatta	Surige Suathan Appu	Cocoanut plants 3 to 6 years old	0	2 38	10
29	Dawatagaha	Surige Samel Appu	Cocoanut plants 10 to 18 years old	0	3 23	20
30	Do.	do.	Cocoanut plants 3 to 8 years old	1	0 16	10
31	Millagahawatta	A. Ranhami Appu and others	Chena	0	1 10	10
32	Do.	A. Ranhami Appu and another	One cocoanut plant 4 years old	0	3 25	10
33	Do.	A. Ranhami Appu and others	Low jungle	0	2 1	10
34	Do.	P. Koranis Appu and others	do.	2	0 23	10
35	Do.	do.	Cocoanut trees 10 to 25 years old	1	1 12	20
36	Do.	do.	Low jungle	0	2 2	10
37	Do.	do.	Cocoanut trees 10 to 25 years old	0	0 28	20
37½	Do.	M. Babanona and others	Garden	1	3 19	20
38	Do.	K. Siyadoris and others	Low jungle	1	0 9	10
39	Do.	do.	Cocoanut plants 1 year old	1	0 25	10
40	Do.	do.	Jungle	0	3 2	10
41	Do.	do.	Cocoanut plants 6 years old	0	0 19	10
42	Do.	do.	Cocoanut plants 8 to 25 years old	3	1 0	20
43	Do.	do.	Cocoanut plants 3 to 6 years old	1	1 32	20
44	Do.	do.	Jak trees 10 years and 2 cocoanut trees 1 year old	1	3 29	10
45	Do.	do.	Cocoanut plants 1 year old	7	1 6	10
46	Do.	do.	Cocoanut trees 10 to 25 years old	2	3 35	20
47	Do.	do.	Cocoanut trees 3 to 8 years old	6	0 9	20
48	Do.	do.	Cocoanut trees 10 to 15 years old	0	2 5	20
49	Pelengahawatta	S. Gabriel Perera	Jungle and cocoanut plants 1 year old	1	1 37	20
50	Do.	do.	Cocoanut trees 15 to 25 years old	0	2 36	20
51	Do.	P. Kaluappu and others	Cocoanut trees 1 to 2 years old	1	2 18	20
52	Do.	do.	Low jungle	0	2 21	10
53	Do.	do.	Cocoanut trees 15 to 25 years old	0	2 4	20
54	Kanuketiyawatta	K. Adonis Appu	Cocoanut trees 10 to 25 years old	1	1 11	20
55	Millagahawatta	K. Siyadoris and others	Low jungle	0	3 11	10
56	Pelengahawatta	P. Kaluappu and others	do.	0	2 31	10
57	Kanuketiyawatta	K. Adonis Appu	Cocoanut plants 1 year old	1	0 20	10
58	Pitamallekumbura	P. Analis and others	Deniya	0	0 31	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
59	Millagahawatta	Kalubalage Siyadoris and others	Garden	0	1 5	20
60	Alubogahakumbura	Kalubalage Porolis Appu and others	Deniya	0	3 10	10
61	Do.	do.	Paddy field	0	0 35	10
62	Do.	do.	Owita	0	0 16	10
63	Alubogahakumbura, &c.	do.	Paddy field	6	0 5	25
64	Alubogahawatta	do.	Low jungle	0	0 20	10
65	Pittamullekumbura	Pelige Analis and others	Deniya	0	0 10	10
66	Do.	do.	do.	0	0 5	10
68	Alubogahawatta	K. Punchihami	Cocoanut plants 3 to 6 years old	0	2 31	10
69	Hondaparagahawatta	Pelige Isan Appu and others	Jungle	11	0 10	10
70	Do.	do.	Three cocoanut trees 20 years old	0	0 6	10
71	Do.	do.	Low jungle	1	1 14	10
72	Hondaparagahawatta	Pelige Isan Appu and others	Cocoanut plants 3 to 20 years old	3	0 24	10
73	Do.	do.	Cocoanut plants 3 years old	1	0 10	10
74	Do.	do.	Cocoanut plants 10 to 25 years old	0	3 26	20
75	Do.	do.	Cocoanut plants 3 to 10 years old	2	1 12	20
76	Kahatagahawatta	M. Sabina and others	Cocoanut plants 5 to 18 years old	1	3 22	10
77	Do.	Maduruśinhalage Podda	Cocoanut plants 10 to 18 years old	1	1 22	10
78	Dambulandewatta	J. Don Surapiel Appuhami	Cocoanut plants 10 to 15 years old	0	2 29	10
79	Millagahawatta	M. Yawanis Appu	Cocoanut plants 1 to 3 years old	1	2 30	10
80	Do.	do.	Cocoanut plants 15 to 18 years old	1	2 35	20
81	Do.	do.	Cocoanut plants 1 to 2 years old	0	2 0	10
82	Hondaparagahawatta	P. Isan Appu and others	Cocoanut plants 3 to 4 years old	2	2 35	10
83	Do.	do.	Cocoanut plants 15 to 18 years old	0	0 20	20
84	Millagahawatta	Maldeniyage Appu and others	Burial ground (to be reserved)	0	1 17	—
85	Do.	do.	Cocoanut plants 15 to 28 years old	0	0 25	20
86	Iriyagahakumbura, &c.	K. Aranisa and others	Paddy field	14	2 24	25
87	Alubogahakumburapillewa	B. Gironis Appu and others	Rock	0	0 6	10
88	Millagahawatta	K. Rierisa and others	Owita	0	0 10	10
89	Millagahawattakumbura	do.	do.	0	0 14	10
90	Millagahawatta	K. Aronis Fernando and others	do.	0	0 30	10
91	Millagahakumburapillewa	P. Isan Appu and others	Rock	0	0 2	10
92	Galwalakumbura	H. Karamanis and others	Owita	0	0 2	10
93	Alubogahakumbura	M. Podda and others	do.	0	1 16	10
94	Do.	K. Christian Fernando	Deniya	1	0 35	10
95	Millagahawatta	K. Perisa and others	Cocoanut plants 2 to 8 years old	4	0 38	10
96	Do.	do.	Garden	11	3 0	20
97	Do.	do.	Cocoanut plants 3 to 8 years old	1	2 29	10
98	Do.	K. Avanis Fernando and others	Jungle and 1 cocoanut tree 25 years old	1	1 25	10
99	Millagahawatta and Wanatewatta	do.	Garden	15	2 17	20
100	Wanatewatta	K. Avanis Fernando	Low jungle	0	2 18	10
101	Pepolgahadeniyawatta or Pelingahawatta	W. Don Diyonis Appuhami	Cocoanut plants 2 to 6 years old	6	2 0	10
102	Do.	do.	Cocoanut trees 4 to 30 years old	2	0 15	20
103	Do.	do.	Cocoanut trees 10 to 25 years old	1	1 2	20
104	Do.	W. Don Diyonis Appuhami and others	Cocoanut plants 6 months old	21	3 17	10
105	Do.	do.	Garden	1	1 9	20
106	Millagahawatta	K. Perisa and others	Cocoanut plants 2 to 4 years old	1	1 8	10
107	Pelengahawatta	B. Suaris Appu	Cocoanut plants 1 to 5 years old	6	1 7	10
108	Do.	do.	Cocoanut trees 10 to 20 years old	0	2 30	10
109	Do.	K. Avanis Fernando	Cocoanut trees 3 to 12 years old	3	0 2	10
110	Millagahawatta	C. Don Juan Naide and others	Cocoanut trees 15 to 25 years old	3	2 11	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Ra.
				A.	R. P.	
111	Gorakagahawatta	C. Don Juan Naide and others	Low jungle	2	0 29	10
112	Millagahawatta	do.	Cocoanut plants 4 years old	2	1 31	10
113	Halgahawatta	K. Avanis Fernando	Cocoanut plants 3 to 8 years old	5	0 3	10
114	Wanatewatta	do.	Cocoanut plants 15 to 25 years old	0	3 28	20
115	Millagahawatta	M. Babu Appu	Garden	2	0 32	20
116	Do.	do.	Threshing floor	0	3 5	10
117	Lunuganwelyaya	B. Karolis Perera and others	Paddy field	99	1 0	50
118	Pepolgahadeniya	W. Don Diyonis Appuhami	Owita	0	0 8	10
119	Pepolgahawewa	do.	Tank (reserved)	0	3 16	—
120	Etambagahalandeowita	K. Karnelis Appu and others	Owita	0	0 8	10
121	Gorokgahakumbura	B. Girigoris Appu and others	Deniya	0	0 12	10
122	Etambagahalanda	B. Nicholas Appu and others	Cocoanut plants 5 to 8 years old	2	0 28	20
122a	Do.	do.	Old garden	0	0 18	20
122b	Do.	do.	do.	1	1 32	20
123	Pepolgahadeniyakumbura	W. Don Diyonis Appuhami	Owita	0	0 12	10
124	Hanpalundagahakumbura	B. Diyonis Appu and others	do.	0	0 15	10
125	Do.	do.	do.	0	0 8	10
126	Pelengahawatta	do	Cocoanut plants 3 to 4 years old	1	0 36	10
127	Do.	B. Karolis Perera and others	Cocoanut plants 2 to 8 years old	3	2 7	10
128	Kosgahawatta or Pelengahawatta	B. Diyonis Appu and others	Cocoanut plants 5 to 30 years old	19	0 17	20
129	Galwalakumbura	C. Don Juan Naide and another	Owita	0	0 5	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,226, W. P.

වර්ෂ 1901 ක්වු අතෝස්තු මස 31 වෙනි දින කොළඹ මාහසෙක්කාරාජ්ජයන්ගේ කන්තෝරුවේදීය.

මස්තකර දිනවේ වංශාසිංහාණී ආණ්ඩුවේ ඒජන්තරාජ්ජයන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1901 ක්වු මක්කෝලේ මස 28 වෙනි දිනක සඳුදා දවල් 12 ට වැනි කානායමේදී වෙන්දේසිකර විකුණනට නොහොත් කිවුකරදෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 33. (ලංකාවැනිම). පිසුවම නැගෙනහිර සිසනාකෝරලේ කපමොඩපක්කුව. ගම්—පුඤ්ඤ.

නො.	ඉඩමේ නම.	අයිතියම කියන්නා.	අක්කම.	අක්කර මත. ගත මිල.		
				අ. රු. ප.	රු.	
1	දෙල්කහවත්ත	සුරියේ ඉසක්අප්පු	අචිරාදු 1 හිට 2 දක්වා වගස් පොල්පාල	0	3 29	10
2	එම	එම	එම 10 15 එම	0	1 12	10
3	එම	එම	කැලේ	0	1 4	10
4	කාල්කහකුමුර	සුරියේ දිනෙස්අප්පු සහ තවත් අය	ඕව්ව	0	0 23	10
5	එම	එම	කුමුර	6	0 10	20
6	මිල්ලකහවත්ත	සුරියේ බ්බානිස්අප්පු සහ තවත් අය	අචිරාදු 2 හිට 3 දක්වා වගස් පොල්පාල	1	3 35	10
7	එම	සුරියේ සුචායන්අප්පු	එම 1 25 එම	5	3 37	10
8	එම	අ. රත්නාමි සහ තවත් අය	එම 2 6 එම	0	0 7	10
9	එම	එම	කැලේ	1	3 33	10
10	කාල්කහකුමුර	සුරියේ දිනෙස්අප්පු සහ තවත් අය	දෙණිය	0	0 31	10
11	මිල්ලකහවත්ත	එම බ්බානිස්අප්පු සහ තවත් අය	අචිරාදු 10 හිට 25 දක්වා වගස් පොල්පාල	2	1 29	20
12	එම	සුරියේ සුචායන්අප්පු	වගාව	0	0 12	10
13	කහවකහවත්ත	එම	අචිරාදු 10 හිට 20 දක්වා වගස් පොල්පාල	6	0 13	10
14	එම	එම	10 අචිරාදු වගස් පොල් පාල	1	0 22	10
15	දවවකහවත්ත	සුරියේ සාමෙල් අප්පු	අචිරාදු 1 හිට 6 දක්වා වගස් පොල්පාල	0	3 2	10
16	මිල්ලකහවත්ත	අ. රත්නාමිඅප්පු සහ තව කෙනෙක්	පැලවගාව	0	2 23	10

නො.	ඉඩම් නම.	අයිතිකම් කීරුණා.	අත්දම.	මහත. අ. ර. ප.	අක්කර ගස මි. ර.
17	මිලලගහවත්ත	එම සහ තවත් අය	අවුරුදු 15 හිට 25 දක්වා වසස් පොල්පාල	3 1 9	20
18	එම	පිත්තකුණේ ලියන්දරු සහ තව කෙනෙක්	1 අවුරුදු වසස් පොල්පාල	0 2 10	10
19	එම	එම	අවුරුදු 3 හිට 5 දක්වා වසස් පොල්පාල	0 1 31	10
20	එම	ප. සර්දිසෙල්ලු සහ තව කෙනෙක්	ලදකැලේ	0 3 1	10
21	එම	කපුමාලයේ විවිචොභාමි	අවුරුදු 15 හිට 25 දක්වා වසස් පොල්පාල	1 0 10	20
22	එම	ප. ලියන්දරු සහ තවත් අය	එම 10 20 එම	1 3 4	20
23	එම	එම	මිච්ච	0 0 18	10
24	මිලලගහදෙණිය	ප. සර්දිසෙල්ලු සහ තවත් අය	දෙණිය	0 1 28	10
25	මිලලගහවත්ත	ක. විවිචොභාමි	1 අවුරුදු වසස් පොල්පාල	0 2 16	10
26	එම	එම	අවුරුදු 1 හිට 20 දක්වා වසස් පොල්පාල	1 2 2	10
27	මිලලගහ කුඹුර	ප. ලියන්දරු සහ තවත් අය	මිච්ච	0 0 5	10
28	තහවගහවත්ත	සුරිගේ සුවානන්දරු	අවුරුදු 3 හිට 6 දක්වා වසස් පොල්පාල	0 2 38	10
29	දවවගහ	සුරිගේ සාමෙල්ලු	එම 10 18 එම	0 3 23	20
30	එම	එම	එම 3 8 එම	1 0 16	10
31	මිලලගහවත්ත	අ. රත්නාමිදරු පහ තවත් අය	ගෙන	0 1 10	10
32	එම	එම සහ තව කෙනෙක්	4 අවුරුදු වසස් පොල් පාල 1	0 3 25	10
33	එම	එම සහ තවත් අය	ලදකැලේ	0 2 1	10
34	එම	ප. කොර්නිස්දරු සහ තවත් අය	ලදකැලේ	2 0 23	10
35	එම	එම	ලදකැලේ	1 1 12	20
36	එම	එම	අවුරුදු 10 හිට 25 දක්වා වසස් පොල්පාල	0 2 2	10
37	එම	එම	ලදකැලේ	0 0 28	20
37½	එම	ම. බඩානේනා සහ තවත් අය	අවුරුදු 10 හිට 25 දක්වා වසස් පොල්පාල	1 3 19	20
38	එම	ක. සියඳුරේ සහ තවත් අය	වගාව	1 0 9	10
39	එම	එම	ලදකැලේ	1 0 25	10
40	එම	එම	1 අවුරුදු වසස් පොල්පාල	0 3 2	10
41	එම	එම	කැලේ	0 0 19	10
42	එම	එම	6 අවුරුදු වසස් පොල්පාල	3 1 0	20
43	එම	එම	අවුරුදු 8 හිට 25 දක්වා වසස් පොල්පාල	1 1 32	20
44	එම	එම	එම 3 6 එම	1 3 29	10
45	එම	එම	10 අවුරුදු වසස් කොස් ගස් සහ 1 අවුරුදු වසස් පොල්පාල 2	7 1 6	10
46	එම	එම	1 අවුරුදු වසස් පොල්පාල	2 3 35	20
47	එම	එම	අවුරුදු 10 හිට 25 දක්වා වසස් පොල්පාල	6 0 9	20
48	එම	එම	එම 3 8 එම	0 2 5	20
49	එම	එම	එම 10 15 එම	1 1 37	20
50	පැලැන්ගහවත්ත	ක. ගේත්තියලේ ප්‍රේම	1 අවුරුදු වසස් පොල්පාල	0 2 36	20
51	එම	එම	අවුරුදු 15 හිට 25 දක්වා වසස් පොල්පාල	1 2 18	20
52	එම	ප. කපුදරු සහ තවත් අය	එම 1 2 එම	0 2 21	10
53	එම	එම	ලදකැලේ	0 2 4	20
54	කපුකැටියෙවත්ත	ක. අද්දෙණියදරු	අවුරුදු 15 හිට 25 දක්වා වසස් පොල්පාල	1 1 11	20
55	මිලලගහවත්ත	ක. සියඳුරේ සහ තවත් අය	එම 10 25 එම	0 3 11	10
56	පැලැන්ගහවත්ත	ප. කපුදරු සහ තවත් අය	ලදකැලේ	0 2 31	10
57	කපුකැටියෙවත්ත	ක. අද්දෙණියදරු	එම	1 0 20	10
58	පිටුමුල්ලෙකුඹුර	ප. අද්දෙණිය සහ තවත් අය	1 අවුරුදු වසස් පොල්පාල	0 0 31	10
59	මිලලගහවත්ත	කපුමාලයේ සියඳුරේ සහ තවත් අය	දෙණිය	0 1 5	20
60	අප්‍රවේශකකුඹුර	ක. පෙරුලියදරු සහ තවත් අය	වගාව	0 3 10	10
61	එම	එම	දෙණිය	0 0 35	10
62	එම	එම	කුඹුර	0 0 16	10
63	එම සහ තවත්	එම	මිච්ච	6 0 5	25
			කුඹුර		

නො.	ඉඩමේ නම.	අයිතියකරු නම.	අන්දම.	අක්කර		
				වගක. රු. ප.	සක මිල. රු.	
64	අලුබෝගමවත්ත	ක. පොරොල්ලිඅප්පු සහ තවත් අය	ලදකැලේ	0	0 20	10
65	පිටමුල්ලකුඹුර	පැලියන් අනෙල්ලිස් සහ තවත් අය	දෙකිය එම	0	0 10	10
66	එම	එම	අවිරුදු 3 හිට 6 දක්වා	0	0 5	10
68	අලුබෝගමවත්ත	ක. පුත්තිකාමි	වසස් පොල්පැල	0	2 31	10
69	හොඳපරගමවත්ත	පැලියන් ඉසක්අප්පුසහ තවත් අය	කැලේ	11	0 10	10
70	එම	එම	අවිරුදු 20 වසස් ඇති පොල්පැල	0	0 6	10
71	එම	එම	ලදකැලේ	1	1 14	10
72	එම	එම	අවිරුදු 3 හිට 20 දක්වා වසස් පොල් පැල	3	0 24	10
73	එම	එම	3 අවිරුදු වසස් පොල්පැල	1	0 10	10
74	එම	එම	අවිරුදු 10 හිට 25 දක්වා වසස් පොල්පැල	0	3 26	20
75	එම	එම	එම 3 10	එම	2 1 12	20
76	කහටිගමවත්ත	ම. සබ්බා සහ තවත්	එම 5 18	එම	1 3 22	10
77	එම	මදුරා, සිංහලාගේ පොතිවා	එම 10 18	එම	1 1 22	10
78	ආබුන්දෙවත්ත	ජ. දෙසු පුරපිගෙලේ අප්පුකාමි	එම 10 15	එම	0 2 29	10
79	මිල්ලගමවත්ත	ම. සමානිස්අප්පු	එම 1 3	එම	1 2 30	10
80	එම	එම	එම 15 18	එම	1 2 35	20
81	එම	එම	එම 1 2	එම	0 2 0	10
82	හොඳපරගමවත්ත	ප. ඉසක්අප්පු සහ තවත්	එම 3 4	එම	2 2 35	10
83	එම	එම	එම 15 18	එම	0 0 20	20
84	මිල්ලගමවත්ත	මල්දෙකියගේ අප්පු සහ තවත්	සොහොන්ගුම්ප (කහනම්)	0	1 17	10
85	එම	එම	අවිරුදු 15 හිට 25 දක්වා වසස් පොල්පැල	0	0 25	20
86	ඵප්පුගමකුඹුර සහ තවත්	ක. අරානිසා සහ තවත්	අඹුර	14	2 24	25
87	අලුබෝගමකුඹුරේ පිල්ලොව	ම. හිරෝනිස්අප්පු සහ තවත්	ගල මිව්ව	0	0 6	10
88	මිල්ලගමවත්ත	ක. රිපිසා සහ තවත්	මිව්ව	0	0 10	10
89	එම කුඹුර	එම	එම	0	0 14	10
90	මිල්ලගමවත්ත	ක. අරෝනිස් ප්‍රනාන්දු සහ තවත්	එම	0	0 30	10
91	මිල්ලගමකුඹුරේ පිල්ලොව	ප. ඉසක්අප්පු සහ සහ තවත්	ගල මිව්ව	0	0 2	10
92	ගල්වෙලකුඹුර	ක. කරමානිස් සහ තවත්	එම	0	1 16	10
93	අලුබෝගමකුඹුර	ම. පොතිවා සහ තවත්	දෙකිය	1	0 35	10
94	එම	ක. ක්‍රිස්තියන් ප්‍රනාන්දු	අවිරුදු 2 හිට 8 දක්වා වසස් පොල්පැල	4	0 38	10
95	මිල්ලගමවත්ත	ක. පිරිසා සහ තවත්	වගාව	11	3 0	10
96	එම	එම	අවිරුදු 3 හිට 8 දක්වා වසස් පොල්පැල	1	2 29	10
97	එම	එම	25 අවිරුදු වසස් පොල් ගස් 1ක්	1	1 25	10
98	එම	ක. අමානිස් ප්‍රනාන්දු සහ තවත්	වගාව	15	2 17	20
99	මිල්ලගමවත්ත සහ වනකෙවත්ත	එම	ලද කැලාව	0	2 18	10
100	වනකෙවත්ත	ක. අමානිස් ප්‍රනාන්දු				
101	පැපොල්ගමදෙකියගේ වත්ත හොහොන් පැලියන්ගමවත්ත	ම. දෙසු දිසෝනිස් අප්පුකාමි	අවිරුදු 2 හිට 6 දක්වා වසස් පොල්පැල	6	2 0	10
102	එම	එම	එම 4 30	එම	2 0 15	20
103	එම	එම	එම 10 25	එම	1 1 2	20
104	එම	එම සහ තවත්	මාස 6ක් වසස් පොල් පැල	21	3 17	10
105	එම	එම	වගාව	1	1 9	20
106	මිල්ලගමවත්ත	ක. පිරිසා සහ තවත්	අවිරුදු 2 හිට 4 දක්වා වසස් පොල්පැල	1	1 8	10
107	පැලියන්ගමවත්ත	ම. සුමාරිස්අප්පු	එම 1 5	එම	6 1 7	10
108	එම	එම	එම 10 20	එම	0 2 30	10
109	එම	ක. අමානිස් ප්‍රනාන්දු	එම 3 12	එම	3 0 2	10
110	මිල්ලගමවත්ත	ක. දෙසු ප්‍රනාන්දුගේ සහ තවත්	එම 15 25	එම	3 2 11	20
111	හොරකගමවත්ත	එම	ලදකැලේ	2	0 29	10
112	මිල්ලගමවත්ත	එම	4 අවිරුදු වසස් පොල්පැල	2	1 31	10
113	ගාල්ලගමවත්ත	ක. අමානිස් ප්‍රනාන්දු	අවිරුදු 3 හිට 8 දක්වා වසස් පොල්පැල	5	0 3	10
114	වනකෙවත්ත	එම	එම 15 25	එම	0 3 28	20

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියන්නා.	අන්දම.	අක්කර		
				මෙත.	සහ මිල.	
115	මිලිලගහවත්ත	ම. බබාඅප්පු	වගාව	2	0 32	20
116	එම	එම	කමත	0	3 5	10
117	ලුහුගත්වෙලියාය	බ. කරෝලිය ප්‍රෙරු සහ තවත්	කුඹුර	99	1 0	50
118	පැපොල්ගහදෙකිය	ව. දෙත් දියෝනිය අප්පුහාමි	බිම්ම	0	0 8	10
119	එම වැව	එම	වැව (තහනම්)	0	3 16	—
120	ඇවඹගහලත්දෙ බිම්ම	ක. කරෝලිය අප්පු සහ තවත්	බිම්ම	0	0 8	10
121	කොරෙත්තකකුඹුර	බ. ගිරිගෝරිය අප්පු සහ තවත්	දෙකිය	0	0 12	10
122	ඇවඹගහලත්ද	බ. නිකොලස් අප්පු සහ තවත්	අවිරුදු 5 හිට 8 දක්වා වසස් පොල්පැල	2	0 28	20
122A	එම	එම	පරණ වගාව	0	0 18	20
122B	එම	එම	එම	1	1 32	20
123	පැපොල්ගහදෙකිය කුඹුර	ව. දෙත් දියෝනිය අප්පුහාමි	බිම්ම	0	0 12	10
124	ගත්පලුත්දගහකුඹුර	බ. දියෝනිය අප්පු සහ තවත්	එම	0	0 15	10
125	එම	එම	එම	0	0 8	10
126	පැලැක්ගහවත්ත	එම	අවිරුදු 3 හිට 4 දක්වා වසස් පොල්පැල	1	0 36	10
127	එම	බ. කරෝලිය ප්‍රෙරු සහ තවත්	එම	2	8	එම
128	කොස්ගහවත්ත නොකොස් පැලැක්ගහ වත්ත	බ. දියෝනිය අප්පු සහ තවත්	එම	5	30	එම
129	ගල්වලකුඹුර	ක. දෙත් ප්‍රවත් නයිදෙ සහ තව කෙනෙක්	බිම්ම	0	0 5	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනරුද්‍රව්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාමේ වංශ. පිටති අණවුමේ ඒත්තලත්තාන්තරයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර අණවුකාර උතුමානත්වතන්තේ අයුචලය,

ඩබ්ලිවු. පී. වේලර්,
වැඩබලන මහසෙක්‍රතාරීස් මමිත.

No. 1,227, W. P.

Colonial Secretary's Office,
Colombo, August 31, 1901.

ON Friday, November 1, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 28 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.
Village—Demalagama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
1	Pelengahawatta	M. Welun Appu and others	Cocoanut plants 6 to 9 years	3 3 8	20
2	Do.	do.	Old garden	7 2 7	30
3	Migahawatta	M. Carolis Appu	Cocoanut plants 8 years old	1 1 5	20
4	Delgahakumbureowita	A. R. Welun Appu	Owita	0 0 2	10
5	Do.	do.	do.	0 0 8	10
6	Do.	H. Thepanis Appu	do.	0 0 14	10
7	Do.	H. James Appu and others	do.	0 0 7	10
8	Pelengahawatta	M. Welun Appuhamy and another	Cocoanut plants 5 to 12 years old	1 1 10	20
9	Delgahakumburadeniya	M. Don Juanis Appuhamy	Deniya	0 1 26	10
9½	Delgahakumbureowita	do.	Owita	0 0 23	10
10	Do.	D. M. Engohamy and others	do.	0 0 24	10
11	Delgahakumbura	do.	Paddy field	0 3 21	20
12	Delgahaowita	D. M. Don Marthelis and another	Owita	0 1 3	10
13	Delgahakumburaowita	M. A. Don Marthelis and another	do.	0 0 28	10
14	Jambughahawatta, &c.	Don Helenis Police Vidane and others	Old garden	127 2 12	60
14a	—	Owner of title plan No. 63,882	do.	0 0 4	30
14b	—	do.	do.	0 0 16	30
14c	—	do.	do.	0 1 5	30
15	Migahawatta	M. A. Suwaris Appuhamy and others	do.	1 0 22	30
16	Do.	A. R. Don James and others	do.	1 0 7	30
17	Delgahakumburaowita	M. A. Gabo Sinno and others	Owita	0 0 6	10
18	Do.	do.	do.	0 0 9	10
19	Kahatagahawatta	M. A. Don Marthelis Appuhamy	Cocoanut plants 5 to 8 years old	1 0 13	20
20	Migahawatta	D. M. Engohamy and others	Cocoanut plants 10 to 15 years old	1 2 23	20
21	Do.	A. R. James and others	Cocoanut plants 8 years old	3 0 4	20
22	Migahalanda	M. A. Suwaris Appuhamy and others	Cocoanut plants 2 years old	0 2 6	10
23	Delgahakumbura	M. A. Gabo Sinno and others	Paddy field	9 2 35	25
24	Delgahaowita	D. M. Engohamy	Owita	0 0 16	10

C 3

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
				Extent. A. R. P.	per Acre. Rs.
25	Dawatagahakumbura- owita	M. A. Marthelis Appuhamy and others	Owita	0 0 8	10
26	Do.	do.	do.	0 0 8	10
27	Do.	A. R. Baba Sinno Appu	do.	0 0 6	10
28	Do.	A. R. Girigoris Appu	do.	0 0 4	10
29	Do.	Don Helenis Police Vidane	do.	0 0 26	10
30	Kebellagahakumbura- owita	M. Isaac Perera	do.	0 0 5	10
31	Do.	do.	do.	0 0 20	10
32	Gorakagahakumbura- owita	Don Helenis Police Vidane	do.	0 1 31	10
33	Gorakagahakumbura	do.	Paddy field	9 3 5	20
34	Jambughawatta	M. A. Don Juwanis and others	Old garden	1 1 27	30
34½	Do.	do.	Cocoanut plants 5 to 9 years old	0 3 1	20
35	Do.	do.	Old garden	3 2 22	30
36	Do.	do.	Cocoanut plants 8 years old	0 3 33	20
37	Dorakadakumburaowita	H. A. Thepanis and others	Owita	0 3 33	10
38	Kolainkumburaowita	Don Helenis Police Vidane	do.	0 0 19	10
39	Kirikittadeniyaowita	A. R. Sellohamy	do.	0 0 8	10
39a	Narangahakele	Crown	Low jungle	8 1 32	10
39b	Do.	do.	do.	0 0 2	10
39c	Do.	do.	do.	0 2 35	10
39d	Do.	do.	do.	2 3 18	10
40	Kirikittadeniyakum- bura and Kolainkum- bura	A. R. Sellohamy and others	Paddy field	5 0 14	20
41	Kolainkumburaowita	Don Helenis Police Vidane	Owita	0 0 15	10
42	Kirikittaowita	A. R. Sellohamy	do.	0 0 7	10
43	Do.	do.	do.	0 0 6	10
44	Kolainkumburaowita	A. R. Siman Appu	do.	0 0 3	10
45	Kolainkumbura, Dora- kadakumbura, Ruk- attanakumbura	A. R. Don Siman and others	Paddy field	15 2 17	25
46	Kolainkumburaowita	do.	Owita	0 0 2	10
47	Do.	do.	do.	0 0 8	10
48	Kirikittadeniyakum- buraowita	A. R. Siman Appu and others	do.	0 0 10	10
49	Rukattanagahakum- buraowita	H. A. Thepanis Appu	do.	0 0 7	10
50	Kosgahawatta or Kekunagahawatta	A. R. Don Siman and others	Old garden	7 1 21	30
51	Godakumburaowita	A. R. Don Carthelis	Owita	0 0 7	10
52	Alubogahakumbura- owita	do.	do.	0 0 4	10
53	Galahitiarekumbura- owita	do.	do.	0 1 30	10
54	Galahitiyawakumbura- owita	A. R. Johanis Appu and others	do.	0 0 6	10
55	Do.	A. R. Menohamy and others	do.	0 0 32	10
56	Wanatawatta or Kos- gahawatta	A. R. Siman Appu and others	Cocoanut plants 12 years old	0 1 28	20
56½	Kosgahawatta or Kekunagahawatta	do.	Cocoanut plants 14 years old	1 1 20	20
56¾	Wanatawatta	do.	Low jungle	0 1 2	10
57	Delgahakumburaowita	Don Carthelis Police Vidane	Owita	0 0 4	10
58	Do.	do.	do.	0 0 17	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,227, W. P.

වර්ෂ 1901 ජූලි අගෝස්තු මස 31 වෙනි දින කොළඹ

මහසෞඛ්‍යාධිකාරී ජනරජයේ කන්තෝරුවේදී.

සභාවේ දී සාමාන්‍ය වශයෙන් ආණ්ඩුවේ ඒජන්ත ජනරජයේ මිසිස් මෙහි සහකරු වශයෙන් ආණ්ඩුව සත්
ක. ඉඩම් ආණ්ඩුවේ ජනරජයේ ජනරජයේ වර්ෂ 1901 ජූලි මාස 1 වෙනි දිනට සිකර්ස් දමල්
120 වැනි කාණ්ඩයේදී වෙන්දේසි කර මිලදී ගැනීමට නොහැකි කිසිදු කරදෙයක් මෙහිදී නොදෙන්නා වූහ.

සියලුම 28. (ලංකා මාලිගම්). පිහිටීම හැඳුනුම් කර සිංහල මාලිගම් ගබඩාවකදී.

මම—දෙමල මම.

අක්කර

කො.	ඉඩමේ නම.	අයිතිකරු කියන්නා.	අන්දම.	මහ. සහ මිල.
				අ. රු. ප. රු.
1	පැලැන්ගමගම	ම. දේවනන්ද ප්‍රසාද සහ තවත්	අවුරුදු 6 හිට 9 දක්වා වයස පොල් පැල පරවමනාව	3 3 8 20 7 2 7 30
2	එම	එම		

නො.:	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	අක්කර			
				මහත. සහ මිල.	රූ.		
3	මිහග වත්ත	ම. කරෝලිස් අප්පු	8 අවුරුදු වසස් පොල්පැල	1	1	5	20
4	දෙල්ගහකුඹුරේ මිව්ව	අ. ර. වෙලුන් අප්පු	මිව්ව	0	0	2	10
5	එම	එම	එම	0	0	8	10
6	එම	ක. තෙපානිස් අප්පු	එම	0	0	14	10
7	එම	ක. ජේමිස් අප්පු සහ තවත්	එම	0	0	7	10
8	පැලැන්තහවත්ත	ම. වෙලුන් අප්පුහාමි සහ තව කෙනෙක්	අවුරුදු 5 හිට 12 දක්වා වසස් පොල්පැල	1	1	10	20
9	දෙල්ගහකුඹුරේ දෙහිය	ම. දෙව් පුවානිස් අප්පුහාමි	දෙහිය	0	1	26	10
9½	දෙල්ගහකුඹුරේ මිව්ව	එම	මිව්ව	0	0	23	10
10	එම	ද. ම. එන්ගොහාමි සහ තවත්	එම	0	0	24	10
11	දෙල්ගහකුඹුර	එම	කුඹුර	0	3	21	20
12	දෙල්ගහමිව්ව	ද. ම. දෙව් මර්නේලිස් සහ තවකෙනෙක්	මිව්ව	0	1	3	10
13	දෙල්ගහ කුඹුරේ මිව්ව	ම. අ. දෙව් මර්නේලිස් සහ තවකෙනෙක්	එම	0	0	28	10
14	ජම්බුගහවත්ත සහ තවත්	දෙව් ගෙලේනිස් පොලිස් විදුනෙ සහ තවත්	ජරතවතාව	127	2	12	60
14A	—	සිතියම් කොමිෂර් 63,882 අයිතිකාරයා	එම	0	0	4	30
14B	—	එම	එම	0	0	16	30
14C	—	එම	එම	0	1	5	30
15	මිහගවත්ත	ම. අ. සුවාරිස් අප්පුහාමි සහ තවත්	එම	1	0	22	30
16	එම	අ. ර. දෙව් ජේමිස් සහ තවත්	එම	1	0	7	30
17	දෙල්ගහකුඹුරේ මිව්ව	ම. අ. ගබෝසිංඤෙ සහ තවත්	මිව්ව	0	0	6	10
18	එම	එම	එම	0	0	9	10
19	කහටහතවත්ත	ම. අ. දෙව් මර්නේලිස් අප්පුහාමි	අවුරුදු 5 හිට 8 දක්වා වසස් පොල්පැල	1	0	13	20
20	මිහග වත්ත	ද. ම. එන්ගොහාමි සහ තවත්	අවුරුදු 10 හිට 15 දක්වා වසස් පොල්පැල	1	2	33	20
21	එම	අ. ර. ජේමිස් සහ තවත්	8 අවුරුදු වසස් පොල්පැල	3	0	4	20
22	මිහගලන්ද	ම. අ. සුවාරිස් අප්පුහාමි සහ තවත්	අවුරුදු වසස් පොල්පැල	0	2	6	10
23	දෙල්ගහකුඹුර	ම. අ. ගබෝසිංඤෙ සහ තවත්	කුඹුර	9	2	35	25
24	එම මිව්ව	ද. ම. එන්ගොහාමි	මිව්ව	0	0	16	19
25	දවටහගකුඹුරේ මිව්ව	ම. අ. මර්නේලිස් අප්පුහාමි සහ තවත්	එම	0	0	8	10
26	එම	එම	එම	0	0	8	10
27	එම	අ. ර. බබාසිංඤෙ අප්පු	එම	0	0	6	10
28	එම	අ. ර. ගිරිගෝරිස් අප්පු	එම	0	0	4	10
29	එම	දෙව් ගෙලේනිස් පොලිස් විදුනෙ	එම	0	0	26	10
30	කැමැල්ලගහ කුඹුරේ මිව්ව	ම. අයිසෙක් පෙරු	මිව්ව	0	0	5	10
31	එම	එම	එම	0	0	20	10
32	ගොරකහග කුඹුරේ මිව්ව	දෙව් ගෙලේනිස් පොලිස් විදුනෙ	එම	0	1	31	10
33	ගොරකහගකුඹුර	එම	එම	9	3	5	20
34	ජම්බුගහවත්ත	ම. අ. දෙව් පුවානිස් සහ තවත්	ජරතවතාව	1	1	27	30
34½	එම	එම	අවුරුදු 5 හිට 9 දක්වා වසස් පොල්පැල	0	3	1	20
35	එම	එම	ජරතවතාව	3	2	22	30
36	එම	එම	8 අවුරුදු වසස් පොල්පැල	0	3	33	20
37	දොරකඩකුඹුරේ මිව්ව	ක. අ. තෙපානිස් සහ තවත්	මිව්ව	0	3	33	10
38	කොලේන්කුඹුරේ මිව්ව	දෙව් ගෙලේනිස් පොලිස් විදුනෙ	එම	0	0	19	10
39	කිරිකිත්තදෙහිය මිව්ව	අ. ර. සෙලෝහාමි සහ තවත්	එම	0	0	8	10
39A	පාරන්තහකැලේ	ආණ්ඩුව	ලදකැලාව	8	1	32	10
39B	එම	එම	එම	0	0	2	10
39C	එම	එම	එම	0	2	35	10
39D	එම	එම	එම	2	3	18	10
40	කිරිකිත්තදෙහිය කුඹුර සහ කොලේන්කුඹුර	අ. ර. සෙලෝහාමි සහ තවත් අය	කුඹුර	5	0	14	20

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අත්දම්.	අක්කර	
				මහක. අ. ර. ප.	ගක මිල. රු.
41	කොලේන්කුඹුරේ ඔව්ව	දෙව් ගෙලේනිස් පොලිස් විදුහල	ඔව්ව	0 0 15	10
42	කිරිකිත්තඔව්ව	අ. ර. සෙලෝහාමි	එම	0 0 7	10
43	එම	එම	එම	0 0 6	10
44	කොලේන්කුඹුරේ ඔව්ව	අ. ර. සිමන් අප්පු	එම	0 0 3	10
45	කොලේන්කුඹුරේ, කොලේන්කුඹුරේ ඔව්ව, කිරිකිත්තඔව්ව	අ. ර. දෙව් සිමන් සහ තවත්	කුඹුර	15 2 17	25
46	කොලේන්කුඹුරේඔව්ව	එම	ඔව්ව	0 0 2	10
47	එම	එම	එම	0 0 8	10
48	කිරිකිත්තදෙනියකුඹුරේ ඔව්ව	අ. ර. සිමන් අප්පු සහ තවත්	එම	0 0 10	10
49	රූක්ඛන්තනගහකුඹුරේ ඔව්ව	ග. අ. තෙපානිස් අප්පු	එම	0 0 7	10
50	කොස්ගහවත්ත කොහොත් කැකුනගහ වත්ත	අ. ර. දෙව් සිමන් සහ තවත්	පරතවගාව	7 1 21	30
51	ගොඩකුඹුරේඔව්ව	අ. ර. දෙව් කර්තේලිස්	ඔව්ව	0 0 7	10
52	අලුබෝගහකුඹුරේ ඔව්ව	එම	එම	0 0 4	10
53	ගලකිටියාලේකුඹුරේ ඔව්ව	එම	එම	0 1 30	10
54	ගලකිටියාවෙකුඹුරේ ඔව්ව	අ. ර. තේහානිස් අප්පු සහ තවත්	එම	0 0 6	10
55	එම	අ. ර. මනෝහාමි සහ තවත්	එම	0 0 32	10
56	වනාතවත්ත කොහොත් කොස්ගහවත්ත කොස්ගහවත්ත කොහොත් කැකුනගහ වත්ත	අ. ර. සිමන් අප්පු සහ තවත්	අයුරුදු වගස් පොල්පැල	0 1 28	20
56½	වනාතවත්ත	එම	14 එම	1 1 20	20
56¾	වනාතවත්ත	එම	ලදකැලැව	0 1 2	10
57	දෙල්ගහකුඹුරේඔව්ව	දෙව් කර්තේලිස් පොලිස් විදුහල	ඔව්ව	0 0 4	10
58	එම	එම	එම	0 0 17	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්තනලේක්ෂණයක් ලෙසින්, විකිනීමේ කොන්දේසි ගැණ බිස්නාහිරදියාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලේක්ෂණයක් ලෙසින් දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුගොව්වකන්සේගේ ආඥා ලෙස,
 ඩබ්ලිව්. ඩී. ටේලර්,
 වැඩබලන මහසේනාකාරීස් මමස.

No. 1228, w. P.

Colonial Secretary's Office,
 Colombo, August 31, 1901.

ON Thursday, October 31, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up, for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 33 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Village—Lunugama.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A	R. P.	
V	Lunuganwela	L. Belenis Appu and others	Owita	1	2 37	10
W	—	W. Margiris Appu	Young cocconut	2	2 3	10
X	Lunuganwela	B. Carolis Perera and others	Paddy field	0	1 5	20
Y	Do.	do.	Owita	0	2 12	10
Z	Galabodawatta and Kelagahawatta	do.	Old garden	6	3 5	50
A 1	Lunuganwela	do.	Owita	0	0 33	10
B 1	Do.	do.	do.	0	0 8	10
C 1	Do.	do.	do.	0	0 3	10
D 1	Galabodawatta or Kelagahawatta	W. Margiris Appu and others	Old garden	5	3 5	50
E 1	Kelagahawatta	W. Thelenis Appu and others	do.	3	0 37	50
F 1	Kahatagahawatta	W. Selohami and others	do.	3	3 38	50
G 1	Do.	W. Margiris Appu and others	do.	0	3 36	50
H 1	Do.	Kasturige Mudalihami	Cocconut plants 2 to 3 years old	0	3 8	10
I 1	Lunuganwela	do.	Owita	0	1 19	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
J 1	Kahatagahawatta	W. Abehmi and others	Old garden	2	3 32	50
K 1	Do.	W. Selohami and others	Cocoanut plants 1 to 4 years old	0	2 22	10
L 1	Do.	do.	Low jungle	7	1 33	10
M 1	Do.	W. Juan Appu and others	Chena	0	3 38	10
N 1	Lunuganwela	—	Cocoanut plants 3 years old	0	0 20	10
O 1	Kahatagahawatta	W. Podi Sinno and others	Old garden	5	3 18	50
P 1	Do.	W. Selohami	Cocoanut plants 1 to 3 years old	0	2 31	10
Q 1	Kahatagahawatta	W. Podi Sinno and others	Cocoanut plants 10 to 15 years old	1	3 12	20
R 1	Do.	W. Paulis Appu	Cocoanut plants 1 to 2 years old	1	0 15	10
S 1	Do.	do.	Old garden	2	3 25	50
T 1	Do.	K. Karamanis Appu and others	do.	4	1 35	50
U 1	Kahatagahawatta	H. Karnis Appu and others	Low jungle	1	1 25	10
V 1	Kosgahawatta	W. Karmanis and others	Cocoanut plants 1 to 4 years old	2	3 31	10
W 1	Galabodawatta or Kelagahawatta	W. Margiris Appu and others	Cocoanut plants 1 year old	0	0 10	11
X 1	Kahatagahawatta	W. Podi Sinno and others	Cocoanut plants 3 to 4 years old	0	0 30	10
Y 1	Do.	W. Sisanahami and others	Old garden	2	2 2	50
Z 1	Do.	W. Paulis Appu	do.	2	0 0	50
A 2	Do.	do.	Arecanut and jak	6	0 23	10
B 2	Do.	do.	Three old cocoanut and trees one young cocoanut tree	0	0 21	10
C 2	Ketakitulagahawatta	W. Carolis and another	Old garden	1	0 30	50
D 2	Ketakelagahawatta	do.	do.	28	2 30	50
E 2	Lunuganwela	L. Jasin Appu and others	Owita	0	0 6	10
F 2	Do.	do.	do.	0	0 7	10
G 2	Do.	do.	do.	0	0 15	10
H 2	Do.	do.	do.	0	0 16	10
I 2	Do.	do.	do.	0	0 12	10
J 2	Do.	do.	Paddy field	30	0 27	30
K 2	Do.	do.	Owita	0	2 35	10
L 2	Ketakelagahawatta	W. Carolis and another	Cocoanut plants 2 to 4 years old	0	1 17	10
M 2	Kahatagahawatta	H. Ungappu	Cocoanut plants 5 to 30 years old	4	1 25	20
N 2	Do.	L. Jasin Appu and others	Old garden	39	0 0	50
O 2	Do.	L. Akalis Appu and others	Young cocoanut	0	1 16	10
P 2	Kosgahawatta	W. Karamanis and others	Low jungle	1	0 0	10
Q 2	Do.	do.	Cocoanut plants 8 to 36 years old	4	3 30	20
R 2	Wiharewatta or Pansalawatta	B. Gunananda Terunnanse	Two cocoanut trees 18 years old	1	2 24	20
S 2	Kahatagahawatta	do.	Cocoanut plants 2 months old	8	2 14	10
T 2	Do.	W. Paulis Appu	Cocoanut plants 1 year old	0	2 18	10
U 2	Ketakelagahawatta	W. Carolis and others	Cocoanut plants 3 to 8 years old	0	3 11	10
V 2	Kahatagahawatta	H. Tegis Appu	Old garden	0	1 14	50
W 2	Do.	H. Julis Appu	do.	3	0 22	50
X 2	Kahatagahawatta and Wekadakele	H. Samel Appu and others	Jungle	9	3 19	10
Y 2	Kahatagahawatta	H. Ungappu	Cocoanut plants 1 to 2 years old	0	2 34	10
Z 2	Do.	L. Henchi Appu and others	Cocoanut plants 3 to 5 years old	0	2 27	10
A 3	Do.	do.	Cocoanut plants 15 to 25 years old	0	0 18	20
B 3	Lunuganwela	L. Jasin Appu and others	Owita	0	0 5	10
C 3	Do.	do.	do.	0	0 2	10
D 3	Galabodawatta	L. Baronchi Appu	Cocoanut plants 3 years old	0	1 17	10
E 3	Kosgahawatta	W. Karamanis and others	Cocoanut plants 2 to 6 years old	1	0 5	20
F 3	Do.	do.	do.	0	2 35	20
G 3	Wiharewatta or Pansalawatta	B. Gunananda Terunnanse	Cocoanut trees 8 to 40 years old	8	1 15	20
H 3	Kahatagahawatta	H. Daniel Appu	Cocoanut trees 2 years old	2	0 31	10
I 3	Do.	H. Tegis Appu	Cocoanut trees 1 to 3 years old	1	1 9	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Ra.	per Acre.
J 3	Kahatagahawatta	H. Julis Appu	Cocoanut plants 2 to 5 years old	0	2 10	10
K 3	Do.	do.	do.	1	0 36	10
L 3	Wanawewatta	H. Karnis Appu	Cocoanut trees 6 years old	0	0 10	10
M 3	Lunuganwela	K. Girigoris Appu	Owita	0	0 20	10
N 3	Do.	do.	do.	0	0 28	10
O 3	Kahatagahawatta	L. Akalis Appu and others	Cocoanut plants 2 years old	0	1 5	10
P 3	Do.	W. David Appu	Cocoanut plants 2 years old	1	2 20	10
Q 3	Do.	L. Henchi Appu	do.	0	3 0	10
R 3	Halgahadeniya	L. Hendappu	Deniya	1	0 0	10
S 3	Halgahaowita	L. Jasin Appu and others	Owita	0	0 18	10
T 3	Kahatagahawatta	L. Henchi Appu	do.	0	0 8	10
14	Deniyakele	Crown	Jungle	11	3 30	10
U 3	Hikgahawatta	L. Joranis Appu and others	Old garden	1	2 22	50
V 3	Do.	L. Akalis Appu and others	Cocoanut plants 3 years old	0	2 10	10
W 3	Kahatagahawatta	B. Harmanis Appu	Cocoanut plants 4 years old	1	1 7	10
X 3	Lunuganwela	L. Belenis Appu	Owita	0	1 28	10
Y 3	Wiharewatta or Pansalawatta	B. Gunananda Terunnanse	Cocoanut plants 3 to 5 years old	1	3 33	20
Z 3	Pansalwela	do.	Paddy field	3	3 9	20
A 4	Do.	do.	Owita	0	2 37	10
B 4	Kurunduhena	do.	Cocoanut plants 2 or 14 years old	2	1 13	20
C 4	Kahatagahawatta	H. Juan Appu	Cocoanut plants 2 to 3 years old	1	0 2	10
D 4	Do.	H. Tegis Appu	Old garden	0	3 2	50
E 4	—	do.	do.	1	3 20	50
F 4	Kahatagahawatta	H. Juan Appu and others	Low jungle	3	0 26	10
G 4	Do.	H. Julis Appu	Old garden	0	0 24	50
H 4	Do.	H. Juan Appu	Cocoanut plants 2 years old	0	2 33	10
I 4	Do.	do.	Old garden	2	1 34	50
J 4	Ketakelagahawatta	W. Paulu Appu and others	Cocoanut plants 2 to 3 years old	0	2 27	10
K 4	Kahatagahawatta	W. Samei Appu	Cocoanut plants 3 to 4 years old	2	2 27	10
L 4	Do.	W. David Appu	Cocoanut plants 3 years old	0	1 13	10
M 4	Do.	W. Sinno Appu	Cocoanut plants 4 years old	1	1 28	10
N 4	Do.	L. Hendappu	Cocoanut plants 2 years old	1	0 12	10
O 4	Do.	L. Henchi Appu and others	Cocoanut plants 3 years old	2	0 20	10
P 4	Vihare or Pansalawatta	B. Gunananda Terunnanse	Two cocoanut plants 15 years old	1	0 2	20
Q 4	Kurunduhena	do.	Cocoanut plants 2 years old	0	3 38	10
R 4	Hikgahawatta	Huduhakuarachchige Appu	Cocoanut plants 3 to 8 years old	2	2 4	20
S 4	Do.	do.	Cocoanut trees 3 to 40 years old	11	2 0	50
T 4	Do.	W. Paulis Appu and another	Old garden	11	1 0	50
U 4	Kahatagahawatta	W. Appu Sinno and another	Rock	4	0 25	10
V 4	Do.	L. Belenis Appu and another	Cocoanut plants 3 to 5 years old	2	3 25	20
W 4	Do.	L. Baronchi Appu	Cocoanut plants 2 years old	1	0 16	10
X 4	Lunuganwela	do.	Owita	0	0 27	10
Y 4	Kahatagahawatta	L. Belenis Appu and another	Cocoanut plants 3 years old	1	0 19	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1228, W. P.

වර්ෂ 1901 ජූලි අගභාගයේ මස 31 වෙනි කොළඹ මහජනසභාවේ විධිවිධානවලට අනුකූලව පවත්වාගෙන යාමට කටයුතු වන බවට තීරණය කරනු ලැබූ බවට දන්වනු ලැබේ.

මහජනසභාවේ විධිවිධානවලට අනුකූලව පවත්වාගෙන යාමට කටයුතු වන බවට තීරණය කරනු ලැබූ බවට දන්වනු ලැබේ.

සිතියම 33. (ලංකාමානිම.) පිහිටීම නැගෙනහිර සිසිලානේ ප්‍රදේශයේ සභාවලට අනුකූලව පවත්වාගෙන යාමට කටයුතු වන බවට තීරණය කරනු ලැබූ බවට දන්වනු ලැබේ.

කේ.	ඉඩමේ නම.	අයිතිකම් කිසිවක්.	අත්දැම.	මහක. අ. රු. ප.	අක්කර රු.
V 2	ලුහුගත්වැල්	ල. දෙලොවිස්අප්පු සහ තවත්	බිච්ච	1 2 37	10
W	—	ව. මාර්කිස්අප්පු	පැලවතාව	2 2 3	10
X	ලුහුගත්වෙල	බ. කරෝලිස් ප්‍රෙරු සහ තවත්	කුඹුර	0 1 5	20
Y	එම	එම	බිච්ච	0 2 12	10
Z	ගලබොඩවත්ත සහ කැලකවත්ත	එම	පරන වතාව	6 3 5	50
A	ලුහුගත්වෙල	එම	බිච්ච	0 0 33	10
B 1	එම	එම	එම	0 0 8	10
C 1	එම	එම	එම	0 0 3	10
D 1	ගලබොඩවත්ත හෝ හොත් කැලකවත්ත	ව. මාර්කිස්අප්පු සහ තවත්	පරන වතාව	5 3 5	50
E 1	කැලකවත්ත	ව. ගෙලෝවිස්අප්පු සහ තවත්	එම	3 0 37	50
F 1	කහවගහවත්ත	ව. ගෙලෝවිස් සහ තවත්	එම	3 3 38	50
G 1	එම	ව. මාර්කිස්අප්පු සහ තවත්	එම	0 3 36	50
H 1	එම	කස්තුරිගේ මු. ලී. මි	අච්චාදු 2 හිට 3 දක්වා වසස් පොල්පැල	0 3 8	10
I 1	එම	ලුහුගත්වෙල	බිච්ච	0 1 19	10
J 1	කහවගහවත්ත	ව. අභිමානි සහ තවත්	පරන වතාව	2 3 32	50
K 1	එම	ව. ගෙලෝවිස් සහ තවත්	අච්චාදු 1 හිට 4 දක්වා වසස් පොල්පැල	0 2 22	10
L 1	එම	එම	ලදකැලාව	7 1 33	10
M 1	එම	ව. ජුවන්අප්පු සහ තවත්	හේන	0 3 8	10
N 1	ලුහුගත්වෙල	—	3 අච්චාදු වසස් පොල්පැල	0 0 20	10
O 1	කහවගහවත්ත	ව. පොහි සිංහේ සහ තවත්	පරනවතාව	5 3 18	50
P 1	එම	ව. ගෙලෝවිස්	අච්චාදු 1 හිට 3 දක්වා වසස් පොල්පැල	0 2 31	10
Q 1	කහවගහවත්ත	ව. පොහි සිංහේ සහ තවත්	එම 10 15 එම	1 3 12	20
R 1	එම	ව. පච්චිස්අප්පු	එම 1 2 එම	1 0 15	10
S 1	එම	එම	පරන වතාව	2 3 25	50
T 1	එම	ක. කර්මානිස් සහ තවත්	එම	4 1 35	50
U 1	කහවගහවත්ත	ක. කර්මානිස්අප්පු සහ තවත්	ලදකැලාව	1 1 25	10
V 1	කොස්ගහවත්ත	ව. කර්මානිස් සහ තවත්	අච්චාදු 1 හිට 4 දක්වා වසස් පොල්පැල	2 3 31	10
W 1	ගලබොඩවත්ත හෝ හොත් කැලකවත්ත	ව. මාර්කිස්අප්පු සහ තවත්	1 අච්චාදු වසස් පොල්පැල	0 0 10	10
X 1	කහවගහවත්ත	ව. පොහි සිංහේ සහ තවත්	අච්චාදු 3 හිට 4 දක්වා වසස් පොල්පැල	0 0 30	10
Y 1	එම	ව. සිසානානාමි සහ තවත්	පරන වතාව	2 2 2	50
Z 1	එම	ව. පච්චිස්අප්පු	එම	2 0 0	50
A 2	එම	එම	ජුවන් සහ කොස්	6 0 23	10
B 2	එම	එම	පරන පොල්කස් 3, බාල වසස් 1යි	0 0 21	10
C 2	කැවකැලකවත්ත	ව. කරෝලිස් සහ තවකෙනෙත්	පරන වතාව	1 0 30	50
D 2	කැවකැලකවත්ත	එම සහ තවත්	එම	28 2 30	50
E 2	ලුහුගත්වෙල	ල. ජස්වන්අප්පු සහ තවත්	බිච්ච	0 0 6	10
F 2	එම	එම	එම	0 0 7	10
G 2	එම	එම	එම	0 0 15	10
H 2	එම	එම	එම	0 0 16	10
I 2	එම	එම	එම	0 0 12	10
J 2	එම	එම	කුඹුර	30 0 27	30
K 2	එම	එම	බිච්ච	0 2 35	10
L 2	කැවකැලකවත්ත	ව. කරෝලිස් සහ තවකෙනෙත්	අච්චාදු 2 හිට 4 දක්වා වසස් පොල්පැල	0 1 17	10
M 2	කහවගහවත්ත	ක. උත්තප්පු	එම 5 30 එම	4 1 25	20
N 2	එම	ල. ජස්වන්අප්පු සහ තවත්	පරන වතාව	39 0 0	50
O 2	කහවගහවත්ත	ල. අකාලිස්අප්පු සහ තවත්	පැලවතාව	0 1 16	10
P 2	කොස්ගහවත්ත	ව. කර්මානිස් සහ තවත්	ලදකැලාව	1 0 0	10
Q 2	එම	එම	අච්චාදු 8 හිට 36 දක්වා වසස් පොල්පැල	4 3 30	20
R 2	විහාරවත්ත හෝ හොත් පස්සෙවත්ත	ව. ඉතානන්දගොරුන්කාන්තේ	18 අච්චාදු වසස් පොල් පැල 2යි	1 2 24	20
S 2	කහවගහවත්ත	එම	වස 2 වසස් පොල්පැල	8 2 14	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීයන්හා.	අත්දම.	මහක.		අක්කර මහලු.
				රු.	ප.	
T 2	කහවගහවත්ත	ව. පව්ලියඅප්පු	1 අවිරුද්ද වගස් පොල්පැල	0	2 18	10
U 2	කැවකැලගහවත්ත	ව. කරෝලියස් සහ තවත්	අවිරුද්ද 3 කිව 8 දක්වා වගස් පොල්පැල	0	3 11	10
V 2	කහවගහවත්ත	හ. තේනියඅප්පු	පරනවගාව	0	1 14	50
W 2	එම	හ. පුලියඅප්පු	එම	3	0 22	50
X 2	කහවගහවත්ත නොහොත් වැහඬකැල	හ. සාමෙල්අප්පු සහ තවත්	කැලාව	9	3 19	10
Y 2	කහවගහවත්ත	හ. උත්තප්පු	අවිරුද්ද 1 කිව 2 දක්වා වගස් පොල්පැල	0	2 34	10
Z 2	එම	උ. තෙත්තීඅප්පු සහ තවත්	එම 3 5 එම	0	2 27	10
A 3	එම	එම	එම 15 25 එම	0	0 18	20
B 3	ලුහුගත්වෙල	උ. ජයසිංහඅප්පු සහ තවත්	මිම්බ	0	0 5	10
C 3	එම	—	එම	0	0 2	10
D 3	ගලබොඩවත්ත	උ. බාරොන්තීඅප්පු	3 අවිරුද්ද වගස් පොල්පැල	0	1 17	10
E 3	කොස්ගහවත්ත	ව. කර්මානියස් සහ තවත්	අවිරුද්ද 2 කිව 6 දක්වා වගස් පොල්පැල	1	0 5	20
F 3	එම	එම	එම	0	2 35	20
G 3	මහාරොවත්ත නොහොත් පත්තලවත්ත	බ. ඉහතන්ද කෙරුන්හාත්තේ	අවිරුද්ද 8 කිව 40 දක්වා වගස් පොල්පැල	8	1 15	20
H 3	කහවගහවත්ත	හ. දැනියෙල්අප්පු	අවිරුද්ද 2 ක් වගස් පොල්පැල	2	0 31	10
I 3	එම	හ. තේනියඅප්පු	අවිරුද්ද 1 කිව 3 දක්වා වගස් පොල්පැල	1	1 9	10
J 3	එම	හ. පුලියඅප්පු	එම 2 5 එම	0	2 10	10
K 3	එම	එම	අවිරුද්ද 2 කිව 5 දක්වා වගස් පොල්පැල	1	0 36	10
L 3	වගකෙවත්ත	හ. කර්නියඅප්පු	6 අවිරුද්ද වගස් පොල්පැල	0	0 10	10
M 3	ලුහුගත්වෙල	හ. හිරිගෝරියඅප්පු	මිම්බ	0	0 20	10
N 3	එම	එම	එම	0	0 28	10
O 3	කහවගහවත්ත	උ. අනාලියඅප්පු සහ තවත්	අවිරුද්ද 2 වගස් පොල්පැල	0	1 5	10
P 3	එම	ව. දැවිත්අප්පු	දුච්චුරුද්ද වගස් පොල්පැල	1	2 20	10
Q 3	එම	උ. තෙත්තීඅප්පු	එම	0	3 0	10
R 3	කාල්ගහදෙහික	උ. තෙත්අප්පු	දෙහික	1	0 0	10
S 3	කල්ගහමිම්බ	උ. ජයසිංහඅප්පු සහ තවත්	මිම්බ	0	0 18	10
T 3	කහවගහවත්ත	උ. තෙත්තීඅප්පු	එම	0	0 8	10
1A	දෙහිකකැලේ	ආණ්ඩුව	කැලාව	11	3 30	10
U 3	කික්කහවත්ත	උ. රෙරනියඅප්පු සහ තවත්	පරන වගාව	1	2 22	50
V 3	කික්කහවත්ත	උ. අනාලියඅප්පු සහ තවත්	3 අවිරුද්ද වගස් පොල්පැල	0	2 10	10
W 3	කහවගහවත්ත	බ. කර්මානියඅප්පු	4 එම	1	1 7	10
X 3	ලුහුගත්වෙල	උ. බෙලනියඅප්පු	මිම්බ	0	1 28	10
Y 3	මහාරොවත්ත නොහොත් පත්තලවත්ත	බ. ඉහතන්ද කෙරුන්හාත්තේ	අවිරුද්ද 3 කිව 5 දක්වා වගස් පොල්පැල	1	3 33	20
Z 3	පත්තලවෙල	එම	කඹුර	3	3 9	20
A 4	එම	එම	මිම්බ	0	2 37	10
B 4	ආරුද්දගේත	එම	අවිරුද්ද 2 කිව 14 දක්වා වගස් පොල්පැල	2	1 13	20
C 4	කහවගහවත්ත	හ. පුටුන්අප්පු	අවිරුද්ද 2 කිව 3 දක්වා වගස් පොල්පැල	1	0 2	10
D 4	එම	හ. තේනියඅප්පු	පරන වගාව	0	3 2	50
E 4	එම	එම	එම	1	3 20	50
F 4	කහවගහවත්ත	හ. පුටුන්අප්පු සහ තවත්	උද කැලාව	3	0 26	10
G 4	එම	හ. පුලියඅප්පු	පරන වගාව	0	0 24	50
H 4	එම	හ. පුටුන්අප්පු	දුච්චුරුද්ද වගස් පොල්පැල	0	2 33	10
I 4	එම	එම	පරන වගාව	2	1 34	50
J 4	කැවකැලගහවත්ත	ව. පාචුලුඅප්පු සහ තවත්	අවිරුද්ද 2 කිව 3 දක්වා වගස් පොල්පැල	0	2 27	10
K 4	කහවගහවත්ත	ව. සමෙල්අප්පු	එම 3 කිව 4 එම	2	2 27	10
L 4	එම	ව. දැවිත්අප්පු	3 අවිරුද්ද වගස් පොල්පැල	0	1 13	10
M 4	එම	ව. සිංහෙල්අප්පු	4 එම	1	1 28	10
N 4	එම	උ. තෙත්අප්පු	දුච්චුරුද්ද වගස් පොල්පැල	1	0 12	10
O 4	එම	උ. තෙත්තීඅප්පු සහ තවත්	3 අවිරුද්ද එම	2	0 20	10
P 4	මහාරො නොහොත් පත්තල	බ. ඉහතන්ද කෙරුන්හාත්තේ	අවිරුද්ද 2 වගස් පොල්පැල 15	1	0 2	20
Q 4	ආරුද්දගේත	එම	අවිරුද්ද 2 වගස් පොල්පැල	0	3 38	10
R 4	කික්කහවත්ත	මුදුකආආරම්මිණේ අප්පු	අවිරුද්ද 3 කිව 8 දක්වා වගස් පොල්පැල	2	2 4	20
S 4	එම	එම	අවිරුද්ද 3 කිව 40 දක්වා වගස් පොල්පැල	11	2 0	50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	ඉහත. ප. ප.	අක්කර
T 4	කික්කොවත්ත	ව. පව්ලිස්අරපු සහ තම කෙනෙක්	පරන වගාව	11 1 0	50
U 4	කහටිකොවත්ත	ව. අරපුසිංකෝ සහ තම කෙනෙක්	භල	4 0 25	10
V 4	එම	ල. බෙලේනිස්අරපු සහ තම කෙනෙක්	අවරුදු 3 කට 5 අක්කර වස පොල්පැල	2 3 25	20
W 4	එම	ල. බාරෙන්නිඅරපු	අවරුදු 2 වස පොල්පැල	1 0 16	10
X 4	ලුහුගස්වෙල	එම	බිඵල	0 0 27	10
Y 4	කහටිකොවත්ත	ල. බෙලේනිස්අරපු සහ තම කෙනෙක්	3 අවරුදු වස පොල්පැල	1 0 19	10

එම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේයර්පනරුලත්තාත්සෙයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන විස්තාරීය දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒර්ස්කරුන්තාත්සෙයෙන්ද දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමානවකත්සෙයේ ආඥාව ලෙස,
 ඩබ්ලිව්. ඩී. පෙරේරා,
 වැඩබලන මහසෙකුකාරීස් වමන.

No. 1,229, W. P.

Colonial Secretary's Office,
 Colombo, August 31, 1901.

ON Thursday, October 31, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 27 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east.

Lot.	Name of Land.	Village—Walarambe. Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
1	Kandekumbura and Millagaha-kumbura	Don Harmanis Senanayaka and others	Paddy field	30	3	22	20
2	Hikgahawatta	M. Johanis Appu	Cocoanut plants 5 to 30 years	1	1	7	10
2½	Do.	do.	Old garden	0	0	10	30
3	Hikgahawatta and Kongahawatta	Don Harmanis Senanayaka	do.	0	2	6	30
3½	Kahatagahawatta	Don Juanis Abeyawardena, Vidane Arachchi	do.	0	3	21	30
3¾	Do.	do.	Cocoanut plants 7 years old	0	3	30	20
4	Millagahakumburewanatewatta	T. Baba Appu and others	Cocoanut plants 9 years old	0	3	0	20
5	Dunumadalagahawatta	Don Harmanis Senanayaka	Cocoanut plants 4 years old	0	1	5	10
6	Do.	do.	Cocoanut plants 7 years old	0	2	5	20
7	Do.	do.	Old garden	0	1	14	30
8	Do.	T. Pintohamy and others	do.	1	3	0	30
9	Millagahakumburaowita	Don Harmanis Senanayaka	Owita	0	0	10	10
10	Millagahakumburadeniya	T. Brampi Appuhamy and others	Deniya	0	1	5	10
10½	Kalugahawatta	T. Baba Appu	Cocoanut plants 5 to 15 years old	0	0	12	20
10¾	Galabodawatta	T. Babahamy	Cocoanut plants 5 years old	0	3	5	10
11	Dunumedellagahawatta	T. Babahamy and others	Old garden	2	1	22	30
12	Do.	T. Pintohamy and others	Cocoanut plants 7 years old	0	2	35	20
13	Dunumedellagahawatta or Hikgahawatta	P. Adonis Appu and another	Old garden	1	1	1	30
14	Hikgahawatta	T. Mangohamy	Cocoanut plants 10 to 30 years old	1	1	2	20
15	Hikgahawatta or Kongahawatta	Don Peris Senanayaka, Registrar	Old garden	1	2	10	50
16	Dunumedellagahawatta or Hikgahawatta	Pauluwage Adonis Appu and another	Cocoanut trees 10 years old	1	1	37	20
17	Dunumadalagahawattalanda	D. Babahamy and others	Chena	0	1	36	10
18	Galabodawatta	T. Babahamy and others	Old garden	1	3	32	30
18½	Do.	T. Appu Sinno Appu	Cocoanut trees 15 to 30 years old	1	1	24	20
18¾	Do.	do.	Cocoanut plants 6 to 8 years old	0	3	22	20
19	Hikgahawatta or Dunumadalagahawatta	T. Don Louis Senanayaka	Cocoanut plants 10 years old	0	2	23	20
20	Dunumadalagahawatta	D. Babahamy	Cocoanuts plants 6 to 13 years old	0	3	25	20
21	Do.	do.	Old garden	0	1	12	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
22	Dunumadalagahawatta or Higgahawatta	Don Peris Senanayaka, Registrar, and others	Cocoanut trees 10 to 60 years old	1	2 5	20
23	Dunumadalagahawatta	T. Sardiel Appu and others	Old garden	8	1 7	30
24	Halgahakumburaowita	T. Carolis Appu and others	Owita	0	0 1	10
25	Do.	T. Appu Sinno Appu	do.	0	0 10	10
26	Dunumadalagahakumburaowita	T. Carolis Appu and others	do.	0	0 10	10
27	Do.	do.	do.	0	1 24	10
27½	Dunumadalagahakumburapillewa	do.	Pillewa	0	1 25	10
28	Narangahakele	Crown	Low jungle	9	1 3	10
28a	Do.	do.	do.	1	1 7	10
29	Ambagahawatta	T. Appu Sinno Appu	Garden	0	1 20	20
30	Narangahakumburadeniya	do.	Deniya	0	1 29	10
31	Narangahakumburaowita	do.	Owita	0	0 6	10
32	Jambugahawatta	Don Harmanis Senanayaka	Old garden	10	0 25	20
33	Do.	do.	Cocoanut plants 4 to 8 years old	2	2 12	10
34	Halgahakumburaowita	T. Carolis	Owita	0	0 4	10
35	Narangahakumburadeniya	M. Johanis	Deniya	0	1 8	10
36	Millagahawatta	Don Peris Senanayaka, Registrar	Cocoanut plants 16 to 24 years	2	0 25	20
37	Do.	do.	Cocoanut plants 4 to 24 years	4	2 22	20
37½	Kosgahaowita	do.	Cocoanut plants 4 to 24 years	0	2 1	10
38	Do.	T. Aron Sinno	Cocoanut plants 7 to 24 years	0	3 23	20
39	Millagahawatta	do.	Cocoanut plants 14 to 30 years	0	2 2	20
40	Narangahakumburaowita	T. Sardiel Appu	Owita	0	0 25	10
41	Do.	do.	Paddy field	0	1 20	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,229, w. p.

වම් 1901 ක්වු අගෝස්තු මස 31 වෙනි දින කොළඹ මහසෙනෙවරියායාගේ කන්තෝරුවේදීය.

මහතරු ජයාමේ වංශාධිපති ආණ්ඩුවේ එජ් ක්වුලන්තාගේ විසින් රැමි පහසු සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගපු පකාරයට වම් 1901 ක්වු ඔක්තෝබර් මස 31 වෙනි දිනට මහසෙනෙවරියාගේ කන්තෝරුවේදී වෙතදෙසිකර විකුණනට නොහැක් කින්දුකර දෙන්නට සෙදෙනවා ඇත.

සිතියම 27. (ලංකාමැණිම). පිහිටීම සිතියමකොරලේ ගබඩවසන්කුව. ගම—වලලේ.

නො.	ඉඩමේ නම.	අයිතියම කිසිනක.	අන්දම.	අ. රු. ප.	අක්කර මස මිල.
1	කන්දේකුඹුර සහ මිලේලගහ කුඹුර	දෙන්න හර්මානිස් සේනානායක සහ තවත්	කුඹුර	30	3 22 20
2	සිකගහවත්ත	ම. සේනානායකගේ	අවුරුදු 5 කට 30 දක්වා වසස් පොල්පැල	1	1 7 10
2½	එම	එම	පරතවනාව	0	0 10 30
3	සිකගහවත්ත සහ කෝන්ගහ වත්ත	දෙන්න හර්මානිස් සේනානායක	එම	0	2 6 30
3½	කහටගහවත්ත	දෙන්න පුලානිස් අබේවර්දන විදාන ආරච්චි	එම	0	3 21 30
3¾	එම	එම	7 අවුරුදු වසස් පොල් පැල	0	3 30 20
4	මිලේලගහකුඹුරේ වනාවත්ත	ක. බබාපු සහ තවත්	9 එම	0	3 0 20
5	දුඹුමදලගහ වත්ත	දෙන්න හර්මානිස් සේනානායක	4 එම	0	1 5 10
6	එම	එම	7 එම	0	2 5 20
7	එම	එම	පරත වගාව	0	1 14 30
8	එම	ක. පිත්තොහාමි සහ තවත්	එම	1	3 0 30
9	මිලේලගහකුඹුරේ ඉඩම	දෙන්න හර්මානිස් සේනානායක	ඔහුට	0	0 10 10
10	මිලේලගහකුඹුරේ දෙහික කපුපහවත්ත	ක. බුදු පිඤ්ඤ සහ තවත්	දෙහික	0	1 5 10
10½	ගලබොඩවත්ත	ක. බබාහාමි	අවුරුදු 5 කට 15 දක්වා වසස් පොල්පැල	0	0 12 20
10¾	ගලබොඩවත්ත	ක. බබාහාමි	5 අවුරුදු වසස් පොල් පැල	0	3 5 10
11	දුඹුමදලේලගහ වත්ත	එම සහ තවත්	පරත වගාව	2	1 22 30
12	එම	ක. පිත්තොහාමි සහ තවත්	7 අවුරුදු වසස් පොල් පැල	0	2 35 20
13	දුඹුමදලේලගහවත්ත නොහොත් සිකගහවත්ත	ප. අද්දේනිස් අප්පු සහ තවනොහොත්	පරත වගාව	1	1 1 30
14	සිකගහවත්ත	ක. මත්තොහාමි	අවුරුදු 10 කට 30 දක්වා වසස් පොල්පැල	1	1 2 20
15	සිකගහවත්ත නොහොත් ගහවත්ත	දෙන්න පිරිස් සේනානායක රෙජිස්ත්රාර්	පරත වගාව	1	2 10 50
16	දුඹුමදලේලගහ වත්ත නොහොත් සිකගහවත්ත	පනාවලේ අද්දේනිස් අප්පු සහ තවනොහොත්	10 අවුරුදු වසස් පොල්පැල	1	1 37 30

නො.	ඉඩමේ නම.	අයිතියැල් කිසිත්තය.	අන්දම.	අක්කර මහන.		අක්කර මහන.	
				අ. රු. ප.	රු.		
17	දුනුමදලගහ වත්තොලක්ද	ද. බබාහාමි සහ නවත්	සේන	0	1	36	10
18	ගලබොඩවත්ත	ක. බබාහාමි සහ නවත්	පරන වගාව	1	3	32	30
18½	එම	ක. අප්පුසිසේන අප්පු	අවුරුදු 15 හිට 30 දක්වා වසස් පොල්පැල	1	1	24	20
18½	එම	එම	එම	6	8	22	20
19	සිත්ගහවත්ත නොහොත් දුනුමදලගහ වත්ත	ක. දෙන්න ප්‍රියස් සේනානායක	10 අවුරුදු වසස් පොල් පැල	0	2	23	20
20	දුනුමදලගහවත්ත	ද. බබාහාමි	අවුරුදු 6 හිට 13 දක්වා වසස් පොල්පැල	0	3	25	20
21	එම	එම	පරන වගාව	0	1	12	30
22	දුනුමදලගහවත්ත නොහොත් සිත්ගහවත්ත	දෙන්න පිරිස් සේනානායක රෙජිස්ට්‍රාර් සහ නවත්	අවුරුදු 10 හිට 60 දක්වා වසස් පොල්පැල	1	2	5	20
23	දුනුමදලගහ වත්ත	ක. සර්දිසේන අප්පු සහ නවත්	පරන වගාව	8	1	7	30
24	සාල්ගහකුඹුරේ හිටිට	ක. කරෝලිස් අප්පු සහ නවත්	හිටිට	0	0	1	10
25	එම	ක. අප්පුසිසේන අප්පු	එම	0	0	10	10
26	දුනුමදලගහ කුඹුරේ හිටිට	ක. කරෝලිස් අප්පු සහ නවත්	එම	0	0	10	10
27	එම	එම	එම	0	1	24	10
27½	දුනුමදලගහ කුඹුරේ පිල්ලුව	එම	පිල්ලුව	0	1	25	10
28	නාරත්ගහ කැලේ	අණ්ඩුව	ලොකු පිල්ලුව	9	1	3	10
28a	එම	එම	එම	1	1	7	10
29	අම්ගහවත්ත	ක. අප්පුසිසේන අප්පු	වගාව	0	1	20	20
30	නාරත්ගහ කුඹුරේ දෙහිය	එම	දෙහිය	0	1	29	10
31	නාරත්ගහකුඹුරේ හිටිට	එම	හිටිට	0	0	6	10
32	ජම්බුගහවත්ත	දෙන්න හර්මානිස් සේනානායක	පරන වගාව	10	0	25	20
33	එම	එම	අවුරුදු 4 හිට 8 දක්වා වසස් පොල්පැල	2	2	12	10
34	සාල්ගහකුඹුරේ හිටිට	ක. කරෝලිස්	හිටිට	0	0	4	10
35	නාරත්ගහකුඹුරේ දෙහිය	ම. පොහානිස්	දෙහිය	0	1	8	10
36	මිල්ලගහවත්ත	දෙන්න පිරිස් සේනානායක රෙජිස්ට්‍රාර්	අවුරුදු 16 හිට 24 දක්වා වසස් පොල්පැල	2	0	25	20
37	එම	එම	එම 4 හිට 24 එම	4	2	22	20
37½	කොස්ගහ හිටිට	එම	4 අවුරුදු වසස් පොල් පැල	0	2	1	10
38	එම	ක. අරේන්සිසේන	7 එම	0	3	23	20
39	මිල්ලගහවත්ත	එම	අවුරුදු 14 හිට 30 දක්වා වසස් පොල්පැල	0	2	2	20
40	නාරත්ගහකුඹුරේ හිටිට	ක. සර්දිසේන අප්පු	හිටිට	0	0	25	10
41	එම	එම	කුඹුර	0	1	20	10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡිකර්මාන්තයට පත්කරනු ලබන බවට ප්‍රථමයෙන්, විකිණීමේ කොන්දේසි ගැණ බස් කොටස් දීමාලමේ වංශාසිපති අණවුමේ ඒජන්තවරයාත් සේගෙන දැනගන්නට පුළුවන.

ගරුකර අණවුමාර උතුමානන්වහන්සේගේ අනුමැතිය,
 ඩබ්ලිව්. ඩී. බ්‍රැන්ඩ්,
 වැඩබලන මහලොවකාරීස් විමස.

No. 1,230, w. P. Colonial Secretary's Office, Colombo, August 28, 1901.

ON Friday, November 1, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.	
				A. R. P.	Rs.		
10709	Puhudelgahalanda	Crown	Bata jungle	0	3	25	10
Preliminary plan 11,087. Situation—Udugaha pattu of Siyane korale east. Village—Bopagama.							
10688	Horagahalanda	Kariyawasangamage Sinnappu	Cocoanut plants 8½ years old	1	3	4	15
Preliminary plan 11,110. Situation—Udugaha pattu of Siyane korale east. Village—Bopagama.							
10733	Kitulgahawatta	Kariyawanmaddumage Appurala	Garden	7	2	7	15
10734	Halgahawattekele	K. W. Amaris and another	One cocoanut tree 10 years old	0	0	22	10
10735	Horagahalanda	Arunu Acharige Gabo Naide	Cocoanut trees 8 to 15 years old	2	0	2	15
10736	Do.	Crown	Jungle	0	0	26	10
10737	Do.	K. W. Amaris	Threshing floor	0	0	6	10
10738	Do.	Crown	Jungle	0	0	35	10
10739	Kongahalanda	H. W. Singappu and another	Cocoanut plants 8 to 10 years old	4	3	24	15
10740	Do.	Crown	Jungle	6	1	22	30
10741	Kongahalandewatta	S. A. Baronchi Appuhamy and another	Cocoanut plants 10 years old	2	3	20	15
10742	Kongahalanda	Crown	Jungle	7	1	0	30

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
	Preliminary plan 11,109.		Situation—Udugaha pattu of Siyane korale east. Village—Migalla.			
10731	Galabodadeniyakumbura	Crown	Paddy fields	0	1 8	15
10732	Do.	do.	do.	0	0 8	15
	Preliminary plan 11,097.		Situation—Udugaha pattu of Siyane korale east. Village—Athandakanda.			
10711	Palletenna	Athanda Achchige Appu	Cocoanut plants 7 years old	0	3 10	15
	Preliminary plan 11,133.		Situation—Udugaha pattu of Siyane korale east. Village—Athandakanda.			
10848	Wilimaswalahena	Athanda Achchige Samel Appu	Cocoanut plants 6 years old	0	1 3	20
10849	Do.	do.	do.	0	2 0	20
	Preliminary plan 11,045.		Situation—Udugaha pattu of Siyane korale east. Village—Dambutuwa.			
10469	Elabodadeniya	Crown	Deniya	0	0 35	15
10470	Dambutuwakanda	do.	Jungle	13	0 34	40
10471	Do.	do.	To be reserved	0	1 30	---
10472	Kandabodadeniya	U. A. Sinchi Appu	Deniya	0	0 5	15
10473	Dambutukanda	Crown	Jungle	1	2 22	40
	Preliminary plan 11,036.		Situation—Udugaha pattu of Siyane korale east. Village—Napagoda.			
10448	Godandewatta	G. A. Siman Appu	Cocoanut plants 6 to 10 years old	1	1 13	25
10449	Do.	K. A. Karamanis Appu	Cocoanut plants 8 years old	0	2 28	25
10450	Galabodawatta	Kodikara Achchige Esan Appu	Cocoanut plants 1 to 4 years old	0	3 29	25
10451	Do.	Kodikara Achchige Appurala	Cocoanut plants 5 to 10 years old	1	1 6	25
10452	Do.	Kodikara Achchige Esan Appu	Cocoanut plants 4 to 6 years old	0	1 36	25
10453	Do.	W. A. Singappu	Cocoanut plants 3 to 5 years old	0	3 22	25
	Preliminary plan 11,122.		Situation—Udugaha pattu of Siyane korale east. Village—Pasyala.			
10772	Aggonelanda	M. Punchappunhamy and others	Jungle	1	2 32	75
	Preliminary plan 11,122.		Village—Ellelamulla.			
10773	Aggonelanda	R. A. Sinnappu	Two cocoanut plants 3 years old	1	0 0	50
10774	Viharewatta	Trustees of the Vihare at Ellelamulla	Garden	1	0 2	20
10775	Wewakumburekamatha	Crown	Threshing floor	0	0 20	20
	Preliminary plan 11,131.		Situation—Udugaha pattu of Siyane korale east. Village—Alawala.			
10312	Dawatagahalanda	Crown	Low jungle	2	0 22	30
10313	Do.	Malawige Ungappu and another	do.	0	0 32	30
10814	Do.	Malawige Allis	do.	0	0 4	30
10815	Do.	do.	do.	0	0 14	30
10816	Do.	do.	do.	0	0 4	30
10817	Gallenehena	Dewapurahakuruge Allisa	Cocoanut plants 6 years old	3	3 0	20
10818	Tennaudahena	Malawige Amaris Appu	do.	1	3 38	15
10819	Do.	do.	do.	0	0 4	15
10820	Do.	do.	do.	0	0 3	15
10821	Tennaudahena	Malawige Amaris Appu	Cocoanuts plants 6 years old	0	0 2	15
	Preliminary plan 11,068.		Situation—Udugaha pattu of Siyane korale east. Village—Nikahetikanda.			
10557	Mora-atulehena	Mullelahakuruge Tikira	Cocoanuts trees 13 years old	1	0	15
10558	Do.	Mullelahakuruge Thepanisa	Cocoanut trees 11 years old	0	1 37	15
10559	Do.	Wickrema Achchige Sinnappu	Cocoanut trees 7 years old	0	0 32	15
10560	Egala Athulehena	Mullelahakuruge Thepanisa	Cocoanut trees 6 years old	0	1 0	15
10561	Do.	do.	do.	0	1 10	15
10562	Do.	Wickrema Achchige Singappu	do.	0	2 28	15
10563	Hapugahahena	Mapahamillage Welun Appu	Cocoanut trees 8 years old	6	2 17	20
	Preliminary plan 11,031.		Situation—Udugaha pattu of Siyane korale east. Village—Radawaduna.			
10429	Tuttiriyekandelanda	Sinhalapedige Kiriya	Eight cocoanut plants 2 years old	2	0 18	20

Lot.	Name of Land.	Name of Claimant. -	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
10430	Ambagahawatta	Mutugalpedige Babiya	28 Cocoanut plants 6 months old	0	1 16	20
10431	Do.	do.	73 Cocoanut plants 1 to 5 years old	1	0 20	20
Preliminary plan 11,105. Situation Udugaha pattu of Siyane korale east. Village—Radawaduna.						
10723	Weliadda	Piramanapedige Babiya	Paddy field	0	0 27	20
10724	Weliaddekanatta	do.	Threshing floor.	0	0 20	20
Preliminary plan 11,072. Situation—Gangaboda pattu of Siyane korale east. Village—Mitirigala.						
10574	Koskanattelanda <i>alias</i> Kandehena	Crown	Bata jungle	77	3 0	30
10575	Do.	Encroachment by owners of title plan 137,494	—	0	0 28	10
10576	Do.	do.	—	0	0 28	10
10577	Do.	Encroachment by owners of title plan 6,505	—	0	0 30	10
10578	Do.	Encroachment by owners of title plan 123,199	—	0	0 5	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,230, w. p.

වම් 1901 ක්වු අගෝස්තු මස 28 වෙනි දින කොළඹ
මහසෙනෙවිවරයාගේ කන්තෝරුවේදීය.

සේනාධිපතිවරයාගේ අණවුණි ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වෙන
ආණ්ඩුවසන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1901 ක්වු නොවැම්බු මස 1 වෙනි
දිනවු සිකුණදා දවල් 12ට වෑකේ නානාසමේදී වෙන්දේසිකර විකුණනට නොහොත් නින්දකරදෙනට
සෙදෙනවා ඇත.

සිතියම 11,095. පිහිටීම සියනැකෝරලේ උඩුගහපත්තුව. ගම—බෝපාගම. අක්කර
මහක. යක මිල.

නො.	ඉඩමේ නම.	අයිතිය කියන්නා.	අන්දම.	අ. රු. ප.	රු.
10709	පුහුදලගලන්ද	ආණ්ඩුව	බටකැලේ	0	3 25 10
සිතියම 11,087.					
10688	හෝරගලන්ද	කාරියවසන්තමගේ සිංඤ්ජු	8 අචිරු වසස් පොල්පැල	1	3 4 15
සිතියම 11,110.					
10733	කිතුල්ගහවත්ත	කාරියවසන් මද්දුමගේ අප්පුරුල	වගාව	7	2 7 15
10734	හල්ගහවත්තේ කැලේ	ක. ව. අමාරිස් සහ කෙනෙක්	10 අචිරු වසස් පොල්ගහක්	0	0 22 10
10735	හෝරගලන්ද	අරානුආචාරියගේ ගබෝනසිදේ	අචිරු 8 හිට 15 දක්වා වසස් පොල්	2	0 2 15
10736	එම	ආණ්ඩුව	කැලේ	0	0 26 10
10737	එම	ක. ව. අමාරිස්	කමත	0	0 6 10
10738	එම	ආණ්ඩුව	කැලේ	0	0 35 10
10739	කෝන්ගලන්ද	හ. ව. සිංඤ්ජු සහ කෙනෙක්	අචිරු 8 හිට 10 දක්වා වසස් පොල්	4	3 24 15
10740	එම	ආණ්ඩුව	කැලේ	6	1 22 30
10741	කෝන්ගලන්දේ වත්ත	ස. ඒ. බාරෝන් වි අප්පුහාමි සහ හකෙනෙක්	10 අචිරු වසස් පොල්පැල	2	3 20 15
10742	කෝන්ගලන්ද	ආණ්ඩුව	කැලේ	7	1 0 30
සිතියම 11,109. ගම—මීගලේ.					
10731	ගලබොඩදෙනියේ කුඹුර	ආණ්ඩුව	කුඹුර	0	1 8 15
10732	එම	එම	එම	0	0 8 15
සිතියම 1,197. ගම—අනාරාධකන්ද.					
10711	පල්ලතැන්න	අනාරාධකන්දේ අප්පු	7 අචිරු වසස් පොල්පැල	0	3 10 15
සිතියම 11,133.					
10848	විලිමස්වලගේත	අනාරාධකන්දේ සාමේල් අප්පු	6 අචිරු වසස් පොල්පැල	0	1 3 20
10849	එම	එම	එම	0	2 0 20

නො.	ඉඩමේ නම.	අයිතියම කියවන්නා.	අත්දම.	අක්කර	
				මහ. රු. ප.	යක මිල රු.
සිතියම 11,045. ගම—දඹුල්ල.					
10469	ඇලබොඩදෙහිය	අණවුල	දෙහිය	0 0 35	15
10470	දඹුල්ලාවකන්ද	එම	කැලේ	13 0 34	40
10471	එම	එම	එම (හහනම්)	0 1 30	—
10472	කන්දබොඩදෙහිය	උ. අ. සිත්විඳපු	දෙහිය	0 0 5	15
10473	දඹුල්ලකන්ද	අණවුල	කැලේ	1 2 22	40
සිතියම 11,036. ගම—නාපාගොඩ.					
10448	ගොඩන්දවත්ත	ග. අ. සීමන්දපු	අවිරුදු 6 ක්ව 10 දක් වා වයස් පොල්	1 1 13	25
10449	එම	ක. අ. කරමානිස්දපු	8 අවිරුදු වයස් පොල්	0 2 28	25
10450	ගලබොඩවත්ත	කොඹිකාර අවිවිගේ ඉසන්දපු	අවිරුදු 1 ක්ව 4 දක් වා වයස් පොල්	0 3 29	25
10451	දම	එම අප්පුරුල	එම 5 ක්ව 10 එම	1 1 6	25
10452	එම	එම ඉසන්දපු	එම 4 ක්ව 6 එම	0 1 36	25
10453	එම	ඒ. අ. සිංඤ්ජපු	එම 3 ක්ව 5 එම	0 3 22	25
සිතියම 11,122. ගම—පස්සාල.					
10772	අගොන්තේලපු	ම. පුත්වප්පුගාමි සහ තවත්	කැලේ	1 2 32	75
ගම—ඇල්ලලුල්ල.					
10773	එම	ර. අ. සිංඤ්ජපු	3 අවිරුදු වයස් පොල් පැල 2ක්	1 0 0	50
10774	විහාරවත්ත	ඇල්ලලුල්ලේ විහාර දාසකයෝ	වගාව	1 0 2	20
10775	වැවකුඹුරේකමත	අණවුල	කමත	0 0 20	20
සිතියම 11,131. ගම—අලවල.					
10812	දවටකහලන්ද	අණවුල	ලදකැලාව	2 0 22	30
10813	එම	මැව්ලගේ උත්තප්පු සහ කෙනෙක්	එම	0 0 32	30
10814	එම	එම අල්ලිස්	එම	0 0 4	30
10815	එම	එම	එම	0 0 14	30
10816	එම	එම	එම	0 0 4	30
10817	ගල්ලොත්තේන	දේවාපුර හකුරුගේ අල්ලියා	6 අවිරුදු වයස් පොල්පැල	3 3 0	20
10818	කෙනන්දෙහේන	මාලවිගේ අමාරිස්දපු	එම	1 3 38	15
10819	එම	එම	එම	0 0 4	15
10820	එම	එම	එම	0 0 3	15
10821	එම	එම	එම	0 0 2	15
සිතියම 11,068. ගම—නිකහැටිකන්ද.					
10557	මොරඅකුලේහේන	මුල්ලලහකුරුගේ විකින	13 අවිරුදු වයස් පොල්ගස්	1 0 0	15
10558	එම	එම තෙපානිසා	11 එම	0 0 37	15
10559	එම	වික්‍රමආච්චිගේ සිංඤ්ජපු	7 එම	0 0 32	15
10560	අහලආකුලේහේන	මල්ලලහකුරුගේ තෙපානිසා	6 එම	0 1 0	15
10561	එම	එම	එම	0 1 10	15
10562	එම	වික්‍රමආච්චිගේ සිංඤ්ජපු	6 එම	0 2 28	15
10563	ගපුගහහේන	මාපාහම්ලියාගේ ජේවන්දපු	8 එම	6 2 17	20
සිතියම 11,031. ගම—රදවඩුත.					
10429	තුන්තිරිසේකන්දේ ලන්ද	සිංගලපේටිගේ කිරියා	2 අවිරුදු වයස් පොල්පැල 8ක්	2 0 18	20
10430	අම්ගහවත්ත	මුතුගල්පේටිගේ බබියා	මාස 6ක් වයස් පොල්පැල 28ක්	0 1 16	20
10431	එම	එම	අවිරුදු 1 ක්ව 5ක් වයස් 73	1 0 20	20
සිතියම 11,105.					
10723	වෑලියද්ද	පිරමහපේටිගේ බබියා	කුඹුර	0 0 27	20
10724	වෑලියද්දේකහන	එම	කමත	0 0 20	20
සිතියම 11,072. ගම—මිතිරිගල.					
10574	කොස් කහත්තේ ලන්ද නොසොත් කන්දේහේන	අණවුල	බටකැලේ	77 3 0	30
10575	එම	සිතියම නො. 137,494 අසිති කාරයෝ විසින් වැඩිපුර			
10576	එම	අල්ලාගත් ඉඩම		0 0 28	10
		එම		0 0 28	10

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්රමයක මිල. රු.
10577	කන්දේසේන	සීතියම් නො. 6,505 අයිතිකාරයා විසින් වැඩිපුර අල්ලාගත් ඉඩම	—	0 0 30	10
10578	එම	සීතියම් නො. 123,199 අයිතිකාරයා විසින් වැඩිපුර අල්ලාගත් ඉඩම	—	0 0 5	10

මෙම ඉඩම් ගැණ වැඩිපුර කාරණා සර්වේයර් ජනරාල් උත්තරාච්ඡේශයන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ එජන්තරාච්ඡේශයන්ද දැනගන්ව පුළුවන. ගරුභර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ අඤ්චලෙස, ඩබ්ල්යු. ටී. ටේලර්, වැඩබලන මහසෙක්‍රතාරිජ් වමහ.

No. 1,281, W. P.

Colonial Secretary's Office,
Colombo, August 28, 1901.

ON Monday, October 21, 1901, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price	
					Extent, per Acre.	Rs.
10564	Tudugala	Panwiladeniya	Crown	Abandoned field	0 2 36	10
Preliminary plan 11,069.						
10710	Pallegoda	Polotukandekele	Crown	For reservation	3 0 6	—
Preliminary plan 11,108.						
10780	Kirantidia	Kirantidimanana	Crown	Abandoned field	1 2 14	10
Preliminary plan 11,104.						
10720	Pallegoda	Arliyawattapitakattia	Crown	Jungle	2 1 3	20
10721	Do.	do.	Siriwedidurage Pedirisa and another	Garden	0 0 11	30
10722	Do.	Galwalaowitakattideka	Crown	Paddy field	6 2 0	30
Preliminary plan 11,091.						
10695	Parawala	Kunuberiyagoda	Crown	Owita	0 0 35	10
10696	Do.	Kunuberiyagodawatta	Ibraim Lebbe Yunusu	Garden	0 2 38	30
10697	Do.	Kunuberiyagoda	Crown	Owita	0 2 10	10
10698	Do.	Kunuberiyagodawatta	Salama Lebbe Madar	Garden	0 0 32	30
10699	Do.	do.	Rasan Marikar Ismail.	do.	0 1 25	30
10700	Do.	do.	Au Lebbe Abdul Cassim of Parawala	do.	0 0 32	30
10701	Do.	do.	do.	do.	0 0 36	30
10702	Do.	do.	Rasin Marikar Ismail	do.	0 1 30	30
10703	Do.	Pilihudugankandakumbura	do.	Paddy field	0 0 4	10
Situating in the Iddagoda pattu of Pasdun korale west.						
Preliminary plan 9,637.						
9220	Matugama	Horawelayawatta	Heirs of Rilapolaliyanage Unguappu and another	Abandoned garden	0 2 13	15
Preliminary plan 11,064.						
10542	Madawela	Tittakekiriheha	Crown	Low jungle	0 0 20	20
10543	Do.	do.	do.	Jungle	0 3 26	20
10544	Do.	Tittakekiriheha-atmaga	Watawala Maddumage Juanis	Garden	1 0 33	30
10545	Do.	Tittakekiriheha	Crown	Low jungle	0 0 34	20
10546	Do.	Tittakekiriheha-atmaga	Watawala Maddumage Tegis Appu	Garden	0 2 3	30
10547	Do.	Tittakekiriheha	Crown	Low jungle	0 1 3	20
Situating in the Walallawiti pattu of Pasdun korale west.						
Preliminary plan 9,365.						
8243	Kindelpitiya	Beliwetiyaakumbura	Crown and Gamalatge Paulis Appu and another	Paddy field	0 2 24	50
8244	Do.	do.	Crown and Don Bastian Gunatillaka Petikiri Appuhami	do.	0 0 22	50
Situating in the Udugaba pattu of Bayigam korale.						

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kalutara.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,231, W. P.

විෂි 1901 ක්වු අලෝස්තු මස 28 වෙනි දින රකාලුබ් මහසෙත්තුකාරිස්ථානයන්සේගේ කන්ගෝරුවේදිස.

කඩ වහර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපළුරන්ගලනනාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහනක ඉඩම් ආණ්ඩුවේ නිලෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වු මකතෝබර මස 21 (විසඑක්) වෙනි දිනවු සදුද දවල් 12ට කළුහර කම් මෙරිසෙදි වෙත්දේසිකර වඩනවට හෝ නිනදුකරවට යෙදෙනවා ඇත.

සිතියම 11,069. අයිතිකම් නිගන්නා—රජසන්තක.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස. අ. රු. ප.	අක්කරයක සාමාන්‍ය වටිනාකම.
10564	තුඩුගල	පත්වලදෙරිය	පුරාකුඹුර	0 2 36	10
10710	පල්ලියොඩ	පොලොවුකන්ද කැලේ සිතියම 11,096.	කොවිනිත්මට	3 0 6	—
10730	කිරංතීරිය	කිරන්තිමොනන සිතියම 11,104.	පුරාකුඹුර	1 2 14	10
10720	පල්ලියොඩ	අර්ලියවත්ත පිටකවිටිය කැලේ	කැලේ	2 1 3	20
10721	එම	අයිතිකම් නිගන්නා—සිරිවැව්දුරගේ පොතිරිය සහ කෙනෙක්.	වගාව	0 0 11	30
10722	එම	අයිතිකම් නිගන්නා—රජසන්තක.	කුඹුර	6 2 0	30
10695	පරවල	ගල්වල මිව්ට කවිවිදෙක සිතියම 11,091.	කුඹුර	0 0 35	10.
10696	එම	කුණුවේරියගොඩ	මිව්ට	0 2 38	30
10697	එම	අයිතිකම් නිගන්නා—ර්බුනිමලෙබිබේ සුභුසුලෙබිබේ, පාරවල.	වගාව	0 2 10	10
10698	එම	කුණුවේරියගොඩ වත්ත	මිව්ට	0 0 32	30
10699	එම	අයිතිකම් නිගන්නා—රසමරිකාර් ඉස්මසිල් මරිකාර්.	වගාව	0 1 25	30
10700	එම	කුණුවේරියගොඩ වත්ත	වගාව	0 0 32	30
10701	එම	අයිතිකම් නිගන්නා—ආවුලෙබිබේ අබ්දුල්කාසිත්, පාරවල.	වගාව	0 0 36	30
10702	එම	කුණුවේරියගොඩ වත්ත	එම	0 1 30	30
10703	එම	පිලිපුඩගොනන්දෙ කුඹුර	කුඹුර	0 0 4	10
9220	මකුගම	අයිතිකම් නිගන්නා—රසන් මරිකාර් ඉස්මසිල් මරිකාර්.	වගාව	0 2 13	15
10542	මඩවෙල	සිතියම 11,064. අයිතිකම් නිගන්නා—රජසන්තක.	පහත්කැලේ	0 0 20	20
10543	එම	කන්තකැවිටියේන	කැලේ	0 3 26	20
10544	එම	අයිතිකම් නිගන්නා—වව්වල මද්දමාගේ පුමානිස්.	වගාව	1 0 33	30
10545	එම	කන්තකැවිටියේන	පහත්කැලේ	0 0 34	20
10546	එම	අයිතිකම් නිගන්නා—වව්වල මද්දමාගේ තේනිස්අප්ප.	වගාව	0 2 3	30
10547	එම	කන්තකැවිටියේන	පහත්කැලේ	0 1 3	20
8243	කිලෙල්පිටිය	පිහිටා තිබෙන්නේ බස්නාහිර පස්දුන්කෝරලේ වලල්ලාච්චිපත්තුමේස.	කුඹුර	0 2 24	50
8244	කිලෙල්පිටිය	සිතියම 9,365. අයිතිකම් නිගන්නා—රජසන්තක සහ ගමලන්ගේ පවුලිස්අප්ප සහ කෙනෙක්.	කුඹුර	0 0 22	50

මෙම ඉඩම් ගැණ වැරදුර කාරණා සර්වේශ්වර්තනරාජලනනාන්සේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැණ කළුහර දිස්ත්‍රික්කේ ආණ්ඩුවේ උපළුරන්ගලනනාන්සේගෙන්ද දැනගත්ට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස, ඩබ්ල්. ඩී. චෙල්ලි, වැඩබලන මහසෙත්තුකාරිස් මමස.

No. 1,232, W. P.

Colonial Secretary's Office, Colombo, September 5, 1901.

ON Tuesday, October 22, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Z 4	Battaramulla	Kottuwakumbura	W. Salman Perera and others	2 2 2	50
V 183	Mabodeley	Preliminary plan 558. Situation—Dasiya pattu of Alutkuru korale north. Ehalabowitiyawa	M. Sanchy Appu	3 2 0	50
S 696	Mirihana	Preliminary plan 2,147. Situation—Palle pattu of Salpiti korale. Millagahawatta	E. Carolis Joris and another	7 3 37	50
M 527	Pinnawala	Preliminary plan 9,040. Situation—Meda pattu of Hewagam korale. Bellingahawatta	Simanchy Appu	52 0 0	75

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 4,715. Situation—Udugaha pattu of Hewagam korale.					
1348	Akarawita	Akarawitalanda	Hawariradage Babanisa	0 1 15	20
1349	Do.	do.	do.	1 0 21	20
Preliminary plan 6,272. Situation—Palle pattu of Hewagam korale.					
8805	Koratota	Asweddumkelewatta	R. Telenis Appuhamy	1 0 3	20
8806	Do.	do.	do.	4 3 29	20
8807	Do.	do.	do.	0 1 21	20
8808	Do.	do.	do.	1 1 23	20
8809	Do.	do.	do.	0 2 8	20
8810	Do.	do.	R. Don Davith and others	2 2 30	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,232, W. P.

විෂ් 1901 ක්වු සැර්පැමිලු මස 5 වෙනි දින කොළඹ

මහසෙනෙකාරිජ්ජනනායකයන්ගේ කන්තෝරුවේදීය.

විස්තාරිත දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරායන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සහ සහ ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂ් 1901 ක්වු ඔක්තෝබ්‍රේ මස 22 වෙනි දිනවු අතහැරවූ දෑ වලින් 120 කොළඹ කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනවි නොහොත් නිවැරදිකරදෙන්නවි යෙදෙනවා ඇත.

සිතියම 4,662. පිහිටීම සල්පිරිකෝරලේ පල්ලේපත්තුව.

කො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කියන්නා.	මහත. රූ. ප.	අක්කර රූ.
Z 4	ඔත්තරමුල්ල	කොටුවේ කුඹුර	ව. සල්මත් පෙරු සහ තවත්	2 2 2	50
V 183	මාඛොදලේ	සිතියම 558. පිහිටීම උතුරු අළුත්කුරුකෝරලේ දැසිය පත්තුව.	ඔ. සාන්තිඅප්පු	3 2 0	50
S 696	මුරිගාන	සිතියම 2,147. පිහිටීම සල්පිරිකෝරලේ පල්ලේපත්තුව.	එ. කරෝලිය ජෝර්ජ් සහ කෙනෙක්	7 3 37	50
M 527	පිත්තවල	සිතියම 9,040. පිහිටීම හේවාගමකෝරලේ මැදපත්තුව.	සිමාන්තිඅප්පු	52 0 0	75
1348	අකරමුව	සිතියම 4,715. පිහිටීම හේවාගමකෝරලේ උඩුගහපත්තුව.	ගවරිඳගේ බබානිසා	0 1 15	20
1349	එම	අකරමිඳුගේද	එම	1 0 21	20
8805	කොරකොට	සිතියම 6,272. පිහිටීම හේවාගමකෝරලේ පල්ලේපත්තුව.	ඳ. ගෙලෙකිය අප්පුහාමි	1 0 3	20
8806	එම	අස්මැදුන් කැලේ	එම	4 3 29	20
8807	එම	වත්ත	එම	0 1 21	20
8808	එම	එම	එම	1 1 23	20
8809	එම	එම	එම	0 2 8	20
8810	එම	එම	ඳ. දෙත් දැමිත් සහ තවත්	2 2 30	20

මෙම ඉඩම් ගැණ මැදිඳුර කාරණා සර්වේශ්වකරුඋත්තරායන්ගේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ ඔස්තාරිත දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරායන්ගේගෙන්ද දැනගනවි පුළුවන.

හැරුකර ආණ්ඩුකාර උතුමානවකයන්ගේ ආඥාවලෙස,
බිඹිල්ලු. පී. වේලර්,
වැඩබලන මහසෙනෙකාරිජ් ජිමින.

No. 1,233, W. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1901.

ON Tuesday, October 22, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5,583. Situation—Palle pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
157	Hokandara	Diyaporagabawatta	Weragalage Don Carolis	5 2 3	50
217	Do.	Amuwattamullewatta	do.	8 0 18	40
Preliminary plan 9,525. Situation—Ragam pattu of Alutkuru korale south.					
119	Bollata	Natangahalanda	S. Sardiell Appu and others	10 3 19	10
Preliminary plan 6,598. Situation—Meda pattu of Hewagam korale.					
10211	Horagala	Polgahakanatta	Hewaradage Babbuwa	1 2 28	20
U 475	Do.	do.	do.	0 3 38	20
V 475	Do.	Alubogahakanatta	Hewaradage Babochchi Fernando	1 3 38	20

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 5,203. Situation—Udugaha pattu of Hewagam korale.					
4902	Kadugoda	Kahatagahalanda	R. Don Marthelis	1 1 31	20
4903	Do.	do.	do.	2 0 38	20
4906	Do.	do.	do.	1 2 24	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,233, W. P.

වම් 1901 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙනෙවුකාරිස් උත්තාන්සේගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ තන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1901 ක්වු බන්තෝමිත්‍ර ලං 22 වෙනි දිනවු අගතරුවාද දවල් 12ට කොළඹ කවිවෙර්දේදී වෙන්දේසිකර විකුණනව නොහොත් නිවැරදිකර දෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 5,583. පිහිටීම පල්ලේපත්තුව සේවාගම්කෝරලේ.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අ. රු. ප.	අක්කර මහත. යක මිල.
157	හෝකන්දර	දියපොරගහවත්ත	මේරගලගේ දෙන්න කෝරලිස්	5 2 3	50
217	එම	අමුවන්තමුල්ලේවත්ත	එම	8 0 18	40
සිතියම 9,525. පිහිටීම දකුණු අර්ධකුරුකෝරලේ රාගම්පත්තුව.					
119	බොල්ලත	නානන්තලත්ත	ස. සර්දේසේන සහ තවත්	10 3 19	10
සිතියම 6,598. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව.					
10211	කොරගල	පොල්ගහකහන්ත	සේවාරදගේ බිඬුවා	1 2 28	20
U 475	එම	එම	එම	0 3 38	20
V 415	එම	අර්බෝගහන නන්ත	එම බිඬුවා විල ප්‍රනාන්දු	1 3 38	20
සිතියම 5,203. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව.					
4902	කඩුකොඩි	කහපහලත්ත	ර. දෙන්න මර්තේලිස්	1 1 31	20
4903	එම	එම	එම	2 0 38	20
4906	එම	එම	එම	1 2 24	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වමසර්කරු උත්තාන්සේගේද, විකිනීමේ කෙ. සංදේසි ග. ආණ්ඩුකාරි දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේගේද දැනගනව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,

බඩල්ලු. පී. වෙලර්,
වැඩබලන මහසෙනෙවුකාරිස් වමක.

No. 1,234, W. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1901.

ON Tuesday, October 22, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 10,898. Situation—Meda pattu of Hewagam korale.					
Village—Padukka.					
9929	Kiriwatuduwalanda	Crown	Overgrown chena. Supposed to contain plumbago	3 0 15	30

Preliminary plan 7,177. Situation—Udugaha pattu of Hewagam korale.
Village—Uruwala.

O 297	Malwatulandehena	Godamullage Brampy and another	Encroachment	1 3 37	10
-------	------------------	--------------------------------	--------------	--------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,234, W. P.

වම් 1901 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරිස් උත්තාන්සේගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ තන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1901 ක්වු බන්තෝමිත්‍ර මස 22 වෙනි දිනවු අගතරුවාද දවල් 12ට කොළඹ කවිවෙර්දේදී වෙන්දේසිකර විකුණනව නොහොත් නිවැරදිකර දෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 10,898. පිහිටීම සේවාගම්කෝරලේ මැදපත්තුව. ගම—පාදුක්ක.

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අන්දම.	අ. රු. ප.	අක්කර මහත. යක මිල.
9929	කිරිවතුදුවලත්ත	ආණ්ඩුව	සේන (මිනිරං ඉඩම)	3 0 15	30

අක්කර
මහන. යක මිල.

කො. ඉඩමේ නම. අයිතිකම්කරුන්ගේ අත්සම. අ. රු. ප. රු.

0 297 සිතියම 7,177. පිහිටීම සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගම—ඉරුචල. ගොඩමුල්ලගේ මුණිපි සහ හෙතෙක් වැඩිපුර අල්ලාගත් ඉඩම 1 3 37 10

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශ සිටිති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තරයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. චේලර්,
වැඩබලන මහසෙක්‍රතාරීස් වමිහ.

No. 1,235, W. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1901.

ON Tuesday, October 22, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 9,525. Situation—Ragam pattu of Alutkuru korale south.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
38	Bollata	Millagahawatta	P. Don Baron Gunaratne	0 2 1	10
47	Do.	Ketakelagahawatta	D. Don Juanis Appu	6 3 38	10
305	Do.	Laulugahawatta	S. Don Julis Appu and another	3 0 0	10
399	Do.	Delgahawatta	M. Don Piloris.	0 3 25	10
Preliminary plan 10,607. Situation—Udugaha pattu of Salpiti korale.					
9110	Eswatta	Godellekele	W. Don Hendrick	0 3 21	10
U 745	Do.	Delgahakumbura	B. Babanisa	0 0 27	10
Preliminary plan 10,602. Situation—Udugaha pattu of Hewagam korale.					
9070	Akarawita	Galpottakumbura	Dettagamage Carolis	0 0 6	10
Preliminary plan 4,613. Situation—Udugaha pattu of Hewagam korale.					
I 53	Kaluaggala	Halberiyawatta alias Pelengahawatta	K. P. Hendappu	5 3 28	20
Preliminary plan 4,385. Situation—Ragam pattu of Alutkuru korale south.					
Y 632	Galahitiyawa	Hikgahawatta	Christian Naide and others	2 0 26	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,235, W. P.

වමිහ 1901 ක්වු සැප්තැම්බර් මස 5 වෙනි දින කොළඹ මහසෙක්‍රතාරීස්ලන්තාන්සේගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශසිටිති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තරයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමිහ 1901 ක්වු මක්තෝරුවර් මස 22 වෙනි දිනවූ අගහරුවාදා දවල් 12ට කොළඹ කමිෂනරීස්දී විකුණන්නට නොහොත් කිසිදුකර දෙන්නට සෙදෙනවා ඇත.

සිතියම 9,525. පිහිටීම දකුණු අළුකුරුකෝරලේ රගම්පත්තුව.

කො.	ගම.	ඉඩමේ නම.	නොගම් අස්ගේනම.	මහන. අ. රු. ප.	අක්කර
					යක මිල. රු.
38	බොල්ලන	මිල්ලගහවත්ත	ප. දෙණ් බාරෙන් ගුණරත්න	0 2 1	10
47	එම	කැටකැලගහවත්ත	ඩ. දෙණ් පුචානිස්අප්පු	6 3 38	10
305	එම	ලාඩුගහවත්ත	සෝ. දෙණ් පුලිස්අප්පු සහ තවත්	3 0 0	10
399	එම	දෙල්ගහවත්ත	මෝදරගමගේ දෙණ් පිලෝරිස්	0 3 25	10
සිතියම 10,607. පිහිටීම සල්පිටිකෝරලේ උඩුගහපත්තුව.					
9110	ඇස්වත්ත	ගොඩමුල්ලකැලේ	වැන්තසිංහගේ දෙණ් හෙන්ඩ්‍රික්	0 3 21	10
U 745	එම	දෙල්ගහකුඹුර	බද්දෙහකුරුගේ කාරෝලිස්	0 0 27	10
සිතියම 10,602. පිහිටීම හේවාගම්කෝරලේ.					
9070	අකාරවට	ගල්පොත්තේ කුඹුර	උත්තරගමගේ කාරෝලිස්	0 0 6	10
සිතියම 4,613. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව.					
I 53	කමරගල	හල්බේරිගහවත්ත නොහොත් පැලුන්ගහවත්ත	ක. ප. හෙන්දප්පු	5. 3 28	20
සිතියම 4,385. පිහිටීම දකුණු අළුකුරුකෝරලේ රගම්පත්තුව.					
Y 632	ගලසිටියාව	සිත්ගහවත්ත	ක්‍රිස්තියන්තයිදේ සහ තවත්	2 0 26	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ්‍යාන්තරයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශසිටිති ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තරයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,
ඩබ්ල්. ඩී. චේලර්,
වැඩබලන මහසෙක්‍රතාරීස් වමිහ.

No. 1,236, w. P.

Colonial Secretary's Office,
Colombo, September 5, 1901.

ON Tuesday, October 22, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at his office in Colombo, the under-mentioned portions of Land, on the terms authorized by Government.

Preliminary plan 5 (cadastral plan). Situation—Gangaboda pattu of Siyane korale east.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
C 10	Nikawala	Mahaowita	B. A. Johanis Perera	0 2 2	20
I 33	Dangalla	Preliminary plan 18 (cadastral survey).	Situation—Gangaboda pattu of Siyane korale east.	0 3 34	20
		Kelagahawatta	J. A. Saram Appu		
V 30	Udakanampella	Preliminary plan 17 (cadastral survey).	Situation—Gangaboda pattu of Siyane korale east.	8 0 0	20
		Weliamunehena	C. P. Samarakkodi		
Z 2	Pugoda	Preliminary plan 2 (cadastral survey).	Situation—Gangaboda pattu of Siyane korale east.	0 1 21	10
		Kelagahawatta	W. K. Punchi Nona and others		
Z 8	Detemulla	Preliminary plan 5 (cadastral survey).	Situation—Gangaboda pattu of Siyane korale east.	0 2 26	10
G 10	Nikawala	Kahatagahawatta	R. A. Deonis and others	0 1 27	10
		Galgediangodawatta	K. A. Jamis Appu and others		
J 6	Owitigama	Preliminary plan 4 (cadastral survey).	Situation—Gangaboda pattu of Siyane korale east.	1 0 25	10
		Paratapayalanda	R. A. Enohami		

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,236, w. P.

වම් 1901 ක්වු සැප්තැම්බු මස 5 වෙනි දින කොළඹ මහසෙනෙකාරිස්උත්තරාන්තේ කන්දොරුවේදී.

විස්තාරිත දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තේ විසින් මෙහි සහන සඳහා වෙත ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1901 ක්වු වත්තෝවර් මස 22 වෙනි දිනට අභ්‍යන්තරව දවල් 12ට කොළඹ කවිච්චේදී විකුණුවට යොදාගත් නිවැරදිකරදෙන්නට යෙදෙනවා ඇත.

සිතියම 5. (ලංකාමැනීම). සිහසුනේ රජයේ ගනවොට්ටත්තුව.

කො.	ගම.	ඉඩමේ නම.	නොගෙවී ඇත්තේ නම.	මහත.	
				අ. රු. ප.	රු.
C 10	කිකවල	මහමුව	බ. ජේෂානිස් ප්‍රේශ්	0 2 2	20
I 33	දත්තල්ල	සිතියම 18.	(ලංකාමැනීම).	0 3 34	20
		කැලගහවත්ත	ජ. ඒ. සරම්ආප්පු		
V 30	උඩකහන්පැල්ල	සිතියම 17.	(ලංකාමැනීම).	8 0 0	20
		වැලිඅඩුනේ හේන	සී. පී. සමරක්කොඩි		
Z 2	පුනොඩ	සිතියම 2.	(ලංකාමැනීම).	0 1 21	10
		කැලගහවත්ත	ව. ක. පුත්තේනා සහ තවත්		
Z 8	දකුමුල්ල	සිතියම 5.	(ලංකාමැනීම).	0 2 26	10
G 10	නිකවල	කහවගහවත්ත	ර. ඒ. දිසෝනිස් සහ තවත්	0 1 27	10
		ගල්ලේගහවත්ත	ක. ඒ. ජේෂ්ආප්පු සහ තවත්		
J 6	මව්විගම	සිතියම 4.	(ලංකාමැනීම).	1 0 25	10
		පරකපලවද	ර. ඒ. එනෝනාමි		

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ථකරුන් ලක්ෂ්‍යාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ විස්තාරිත දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තරාන්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ලිව්. පී. චේලර්,
වැඩබලන මහසෙනෙකාරිස් මමිය.

No. 1,237, w. P.

Colonial Secretary's Office,
Colombo, September 6, 1901.

ON Saturday, November 2, 1901, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up for sale or settlement, at the Weke Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 29 (cadastral survey). Situation—Gangaboda pattu of Siyane korale east. Village—Pelahela.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
1	Hikgabahena	G. Bahanis Appu	Chena	2 2 35	10
2	Hikgabawatta	do.	Old garden	0 0 12	30
3	Do.	do.	Cocoanut plants 12 years old	0 2 6	20

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
4	Gorakagahawatta	B. Don Cornelis Appuhamy and others	Old garden	2	0	13	30
5	Gorakagahaowita	do.	Owita	0	1	5	10
6	Gorakagahawatta	Richard Samaradiwakara and others	Old garden	2	0	3	30
7	Gorakagahaowita	do.	Owita	1	3	25	10
8	Gorakagahadeniya	do.	Deniya	1	0	27	10
9	Wattupallewatta	do.	Cocoanut plants 12 years old	2	2	1	20
10	Galadolehena	do.	Low jungle	0	0	11	10
10a	Do.	do.	do.	0	1	4	10
11	Do.	do.	do.	1	1	10	10
12	Kosgahawatta	G. Babanis Appu	Cocoanut plants 10 years old	0	2	32	20
13	Galadolahena	Richard Samaradiwakara and others	Low jungle	2	3	15	10
14	Do.	do.	Cocoanut plants 6 years old	0	0	16	20
15	Ataharaliyagahawatta	do.	Old garden	1	0	25	30
16	Do.	do.	Cocoanut plants 10 years old	3	0	23	20
17	Lawalugahawatta	do.	Chena	7	0	18	10
18	Ataharaliyagahawatta and Laulugahawatta	do.	Old garden	88	1	32	50
19	Millagahawatta	A. Cornis Appu and another	Cocoanut plants 10 years old	2	3	2	20
20	Do.	A. R. Siman Appu	do.	0	2	34	20
21	Do.	Richard Samaradiwakara and others	Cocoanut plants 12 years old	0	2	39	20
22	Ehelakumbura	James Samaradiwakara and others	Paddy field	12	1	20	25
23	Millagahawatta	Richard Samaradiwakara and others	Old garden	0	1	7	30
24	Do.	do.	Cocoanut plants 12 years old	2	3	14	20
25	Angagahahenawatta	A. Inchihamy and others	Old garden	2	1	12	30
26	Do.	do.	Cocoanut plants 6 years old	0	1	26	20
27	Do.	do.	Cocoanut plants 8 years old	5	3	39	20
28	Do.	do.	Old garden	0	2	36	30
29	Nugagahahena	Richard Samaradiwakara and others	A few old cocoanut trees	8	0	2	20
30	Nugagahahenawatta	do.	Old garden	0	1	38	30
31	Do.	A. Inchihamy	Cocoanut plants 6 years old	0	3	36	20
32	Madurawatta	M. Girigoris Appu and others	Cocoanut plants 10 years old	1	1	39	20
32a	Ehalakumburedeniya	M. Hendrick Appu and others	Cocoanut plants 12 years old	1	2	32	20
32b	Kosgahawatta	M. Karolis Appu and others	Cocoanut plants 10 years old	0	3	7	20
32c	Kohambagahawatta	M. Girigoris and others	do.	0	3	26	20
32d	Bulatkotuwaowita	Don Karthelis and others	One cocoanut tree 18 years old	0	0	20	20
33	Agalawatta	A. R. Menohamy	Cocoanut plants 10 years old	3	0	16	20
34	Do.	A. R. Menohamy and others	Cocoanut plants 8 years old	2	2	31	20
35	Dawatagahalanda	Crown	Jungle	0	2	15	10
36	Hikgahawatta, Dawata- gahawatta, &c.	M. Bempi Appu and others	Old garden	74	3	35	30
37	Hikgahawatta	M. Bempi Appu and another	Cocoanut plants 10 years old	2	3	25	20
39	Kurundugahaowita	M. A. Welun Appuhamy and others	Owita	0	2	28	10
40	Walipillewewatta	M. Mohotti Appu and others	Cocoanut plants 10 years old	1	1	8	20
41	Hikgahawatta	H. Thegis Appu	Cocoanut plants 11 years old	4	0	35	20
42	Millagahawatta, &c.	H. Thegis Appu and others	Old garden	73	0	35	50
42a	—	Owner of title plan No. 65,665	Garden	0	1	5	20
42b	—	do. 64,121	do.	0	1	1	20
42c	—	do. 64,120	do.	4	0	24	20
42d	Millagahawatta, &c.	do.	do.	0	0	16	20
42e	—	Owner of title plan No. 64,119	do.	0	0	35	20
42f	—	do. 64,118	do.	0	2	3	20
42g	Millagahawatta, &c.	H. Geelis Appu and others	Old garden	62	2	12	50
43	Ambalamagawakumbura	M. Isaac Perera and others	Paddy field	4	2	23	25
43a	Millagahahena	M. Johanis Appu	Low jungle	0	1	26	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
43b	Millagahawatta	M. Johanis Appu	Cocoanut plants 8 years old	0	1	25	20
44	Jambugahawatta	M. Welun Appu and others	Cocoanuts plants 10 years old	4	2	25	20
45	Do.	do.	Old garden	2	1	2	30
46	Do.	R. A. Siman Appu and others	Cocoanut plants 8 years old	1	2	28	20
47	Dawatagahalandewatta	M. Welun	Cocoanut plants 12 years old	2	2	31	20
47½	Galahlenawatta	H. Mohotti Appu	do.	0	0	9	20
48	Hikgahawatta	M. Mathes Perera and others	Cocoanut plants 10 years old	2	2	37	20
49	Rukattanagahawatta	A. Samitchihamy and others	Old garden	1	2	6	30
49½	Do.	do.	Cocoanut plants 10 years old	0	1	27	20
50	Hikgahawatta	M. Mathes Perera	do.	0	0	37	20
51	Welabodawatta	M. Francinahamy	do.	2	1	7	20
52	Galkandawatta	P. Don Livinis Appu	Cocoanut plants 12 years old	2	3	7	20
52a	Do.	M. Akalis Appu	Cocoanut plants 10 years old	3	3	35	20
52b	Do.	do.	do.	0	3	38	20
53	Rukattanagahawatta	M. Bastian and others	Old garden	0	3	23	20
54	Uspolhenawatta	A. Charlis Appu and others	Cocoanut plants 8 years old	12	3	37	20
55	Nagahahenawatta	Richard Samaradiwakara and others	Cocoanut plants 12 years old	2	1	7	20
56	Nagahahena	do.	Cocoanut plants 10 years old	2	0	36	20
57	Nagahawatta	do.	Cocoanut plants 6 years old	1	0	33	20
58	Do.	do.	do.	1	1	9	20
59	Ambalamagawakumbura	M. Isaac Perera and others	Paddy field	1	3	27	15
60	Nagahawatta	Richard Samaradiwakara and others	Old garden	2	3	25	30
61	Do.	do.	Cocoanut plants 6 years old	2	3	38	20
62	Nagahahena	do.	Low jungle	11	0	17	10
63	Nagahawatta, &c.	do.	Old garden	58	3	32	50
64	Jambugahaowita	A. Charlis and others	Owita	0	0	31	10
65	Jambugahadeniya	Richard Samaradiwakara and others	Deniya	0	1	15	10
66	Jambugahawatta	A. Aralis Appuhamy and others	Old garden	0	2	0	20
67	Do.	E. James Appu and others	One old cocoanut tree	0	3	38	20
68	Do.	E. Polonchi Appu	Cocoanut plants 10 years old	0	3	4	20
69	Rukattanagahawatta	E. Polonchi Appu and others	do.	0	1	39	20
69a	Millagahawatta	James Samaradiwakara	do.	0	2	25	20
69b	Rukattanagahahena	Robert Samaradiwakara and others	Jungle and cocoanut plants 4 years old	1	3	9	10
70	Rukattanagahawatta	do.	Jungle and cocoanut plants 6 years old	2	1	23	20
71	Ehelakumburedeniya	James Samaradiwakara	Deniya	2	3	6	10
72	Pelahelakumbura	Robert Samaradiwakara and others	Paddy field	25	0	2	50
73	Delgahawatta, &c.	Robert Samaradiwakara and others	Old garden	29	2	1	30
74	Kahatagahawatta	B. Suwaris and others	Cocoanut plants 12 years old	0	3	4	20
75	Dawatagahawatta	Don Allis and others	Cocoanut plants 8 years old	0	0	30	20
76	Dematagahawatta	B. Don Karthelis Appuhamy	Cocoanut plants 12 years old	3	0	36	20
77	Do.	Don Allis	Cocoanut plants 6 years old	3	0	14	20
78	Delgahawatta	H. Sarichihamy	Old garden	0	1	2	30
79	Gorakagahadeniya	R. Samaradiwakara and others	Deniya	0	3	30	10
80	Horagahawatta	Robert Samaradiwakara and others	Old garden	11	0	17	30
80a	Do.	do.	do.	0	0	6	30
80b	Do.	do.	do.	0	0	7	30
80c	Do.	do.	do.	4	0	7	30
80d	Do.	do.	do.	4	0	3	30
80e	Do.	do.	do.	0	2	37	30
80f	Do.	do.	do.	0	1	36	30
81	Delgahawatta	K. Mohotti Appu and others	Cocoanut plants 8 years old	0	2	2	20
81½	Mehelagahakumbura-deniya	do.	Deniya	0	3	38	10
82	Delgahawatta	do.	Cocoanut plants 8 years old	0	0	9	20
83	Madugahawattahena	William Dias Bandaranaike	Jungle and old garden	28	1	13	10
84	Mulkandedeniya	Richard Samaradiwakara and others	Deniya	4	2	1	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
85	Mulkandehena <i>alias</i> Rukattanagahawatta	Richard Samandiwakara and others	Jungle and cocoanut plants 10 years old	13	2	12	10
85½	Watuyayawatta	do.	Jungle and cocoanut plants 8 years old	1	0	10	20
86	Do.	do.	do.	0	1	9	20
87	Galwatuhenena	A. Poloris Appuhamy	Low jungle	0	3	8	10
88	Galkotuwewatta	do.	Cocoanut plants 10 years old	5	2	27	20
89	Nugakandewatta	Richard Samaradiwakara and others	do.	2	2	37	20
90	Do.	do.	Old garden	2	2	25	30
91	Patanduwegahawatta	D. Thelenis Appu and others	Cocoanut plants 11 years old	9	0	2	20
92	Galbodawatta	do.	Old garden	15	2	34	30
92½	Do.	do.	Cocoanut plants 8 years old	1	1	29	20
93	Pelangahawatta	Richard Samaradiwakara and others	Cocoanut plants 10 years old	4	0	32	20
94	Do.	do.	Jungle and cocoanut plants 4 years old	2	3	20	10
95	Dalukandeniyaowita	do.	Owita	0	0	39	10
96	Dalukandenyakumbura	do.	Paddy field	1	1	0	20
97	Do.	do.	Old garden	0	2	0	30
98	Pelangahawatta	do.	Cocoanut plants 7 years old	1	3	25	20
99	Halkandekumbura	Robert Samaradiwakara and others	Paddy field	8	1	5	25
101	Pelangahawita	Richard Samaradiwakara and others	Owita	0	1	27	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1 237, W. P.

විෂ 1901 ක්වු සැප්තැම්බර් මස 6 වෙනි දින කොළඹ

මහසෙනෙවැන්ගේ නමින් කන්දොරුවෙහි.

විකුණුම් දිනවල වංශ විවේකි ආණ්ඩුවේ ඒජන්සිවලින් නැගී සිටින මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට විෂ 1901 ක්වු නොවැම්බර් මස 2 වෙනි දිනවල සෙනෙවැන්ගේ දැරි 120 වැනේ නානාසමේදී වෙන්දේසිකර මිනුණන්ට නොහොඳ් නිකුත්කරදෙනව යෙදෙනවා ඇත.

සිසිටම 29. (ලංකාවැනීම) පිහිටිම සිනකැනෝරලේ ගහබොඩපත්තුව.

අක්කර

නො.	ඉඩමේ නම.	අයිතිකම කියන්නා.	අත්දම.	අ. රු. ප.	රු.
1	කික්කහඟේන	ග. බඩානිස් අප්පු	හේන	2	2 35 10
2	කික්කහඟේන	එම	පරනවත්ත	0	0 12 30
3	එම	එම	12 අවුරුදු වසස් පොල් පැල	0	2 6 20
4	ගොරකහඟවත්ත	බ. දෙස් කොර්නෙලිස් අප්පුහාමි සහ නවත්	පරනවතාව	2	0 13 30
5	ගොරකහඟමිව	එම	මිව	0	1 5 10
6	ගොරකහඟවත්ත	රිචර්ඩ් සමරදිවාකර සහ නවත්	පරනවතාව	2	0 3 30
7	ගොරකහඟමිව	එම	මිව	1	3 25 10
8	ගොරකහඟදෙහි	එම	දෙහි	1	0 27 10
9	වතුපල්ලේවත්ත	එම	12 අවුරුදු වසස් පොල් පැල	2	2 1 20
10	ගලදොලේහේන	එම	ලදකැලාව	0	0 11 10
10A	එම	එම	එම	0	1 4 10
11	එම	එම	එම	1	1 10 10
12	කොස්ගහවත්ත	ග. බඩානිස් අප්පු	10 අවුරුදු වසස් පොල් පැල	0	2 32 20
13	ගලදොලේහේන	රිචර්ඩ් සමරදිවාකර සහ නවත්	ලදකැලාව	2	3 15 10
14	එම	එම	6 අවුරුදු වසස් පොල් පැල	0	0 16 20
15	අහරලියගහවත්ත	එම	පරනවතාව	1	0 25 30
16	එම	එම	10 අවුරුදු වසස් පොල් පැල	3	0 23 20
17	ලාවලුගහවත්ත	එම	හේන	7	0 18 10
18	අහරලියගහවත්ත සහ ලාවලුගහ වත්ත	එම	පරනවතාව	88	1 32 50
19	මිල්ලගහවත්ත	අ. කොර්නිස් අප්පු සහ නවකෙ නෙක්	10 අවුරුදු වසස් පොල් පැල	2	3 2 20
20	එම	අ. ර. සිමන් අප්පු	එම	0	2 34 20
21	එම	රිචර්ඩ් සමරදිවාකර සහ නවත්	12 අවුරුදු වසස් පොල් පැල	0	2 39 20

නො.	ඉඩමේ නම.	අයිතිකම් කිසියම්.	අත්දම.	අක්කර		
				වගක. රු. ප.	වගක. රු.	
22	ඇහැලකුඹුර	ජේමිස් සමරදිවාකර සහ තවත්	කුඹුර	12	1 20	25
23	මිල්ලකවත්ත	පිවර්ඩි සමරදිවාකර සහ තවත්	පරනවතාව	0	1 7	30
24	එම	එම	12 අවුරුදු වගස් පොල් පැල	2	3 14	20
25	අත්ගහගේතවත්ත	අ. ඉත්තිකාමි සහ තවත්	පරනවතාව	2	1 12	30
26	එම	එම	6 අවුරුදු වගස් පොල්	0	1 26	20
27	එම	එම	8 අවුරුදු වගස් පොල් පැල	5	3 39	20
28	එම	එම	පරනවතාව	0	2 36	30
29	නුගහගහේත	පිවර්ඩි සමරදිවාකර සහ තවත්	පරන පොල්ගස්කිල්ල සහ	8	0 2	20
30	නුගහගහේතවත්ත	එම	පරනවතාව	0	1 38	30
31	එම	අ. ඉත්තිකාමි	6 අවුරුදු වගස් පොල් පැල	0	3 36	20
32	මදුරවත්ත	ම. ගිරිතෝරිස්අප්පු සහ තවත්	10 අවුරුදු වගස් පොල් පැල	1	1 39	20
32a	ඇහැලකුඹුරෙරෙහිය	ම. හෙත්දිරිස්අප්පු සහ තවත්	12 එම	1	2 32	20
32b	කොස්ගහවත්ත	ම. කරෝලියස්අප්පු සහ තවත්	10 එම	0	3 7	20
32c	කොකොම්ගහවත්ත	ම. ගිරිතෝරිස් සහ තවත්	එම	0	3 26	20
32d	බුලත්කොටු මිටිට	දොන් කර්නේලියස් සහ තවත්	18 අවුරුදු පොල්ගස්	1	0 20	20
33	අගලවත්ත	අ. ර. මෙතෝකාමි	10 අවුරුදු වගස් පොල් පැල	3	0 16	20
34	එම	එම සහ තවත්	8 එම	2	2 31	20
35	දවවගහලත්ද	ආණ්ඩුව	කැලාව	0	2 15	10
36	හික්කවත්ත, දවව ගහවත්ත සහ තවත්	ම. බෙම්පිඅප්පු සහ තවත්	පරන වතාව	74	3 35	30
37	හික්කවත්ත	ම. බෙම්පිඅප්පු සහ තව කෙනෙක්	10 අවුරුදු වගස් පොල් පැල	2	3 25	20
39	කුරුදුගහමිටිට	ම. අ. වෙලුන්අප්පුකාමි සහ තවත්	මිටිට	0	2 28	10
40	විලිපිල්ලෑවෙළුත්ත	ම. මොහොට්ටිඅප්පු සහ තවත්	10 අවුරුදු වගස් පොල් පැල	1	1 8	20
41	හික්කවත්ත	හ. කේශියස්අප්පු	11 එම	4	0 35	20
42	මිල්ලකවත්ත සහ තවත්	එම සහ තවත්	පරන වතාව	73	0 35	50
42a	—	සිතියම් නොමර 65,665 අයිතිකාරයා	වතාව	0	1 5	20
42b	—	එම 64,121	එම	0	1 1	20
42c	—	එම 64,120	එම	4	0 24	20
42d	මිල්ලකවත්ත සහ තවත්	එම එම	එම	0	0 16	20
42e	—	එම 64,119	එම	0	0 35	20
42f	—	එම 64,118	එම	0	2 3	20
42g	මිල්ලකවත්ත සහ තවත්	හ. ජිලියස්අප්පු සහ තවත්	පරන වතාව	62	2 12	50
43	අම්බලවතාවකුඹුර	ම. අයිසෙක් ප්‍රේරු සහ තවත්	කුඹුර	4	2 23	25
43a	මිල්ලකවත්ත	ම. කේකානියස්අප්පු	උද කැලාව	0	1 26	10
43b	මිල්ලකවත්ත	එම	8 අවුරුදු වගස් පොල් පැල	0	1 25	20
44	ජම්බුගහවත්ත	ම. වෙලුන්අප්පු සහ තවත්	10 එම	4	2 25	20
45	එම	එම	පරන වතාව	2	1 2	30
46	එම	ර. අ. සිමන්අප්පු සහ තවත්	8 අවුරුදු වගස් පොල් පැල	1	2 28	20
47	දවවගහලත්දේවත්ත	ම. වෙලුන්	12 එම	2	2 31	20
47½	ගලගේතවත්ත	හ. මොහොට්ටිඅප්පු	එම	0	0 9	20
48	හික්කවත්ත	ම. මහේස් ප්‍රේරු සහ තවත්	10 අවුරුදු වගස් පොල් පැල	2	2 37	20
49	රුක්අත්තහගහ වත්ත	අ. සාමිච්චිකාමි සහ තවත්	පරන වතාව	1	2 6	30
49½	එම	එම	10 අවුරුදු වගස් පොල් පැල	0	1 27	20
50	හික්කවත්ත	ම. මහේස් ප්‍රේරු	එම	0	0 37	20
51	වැලබොඩවත්ත	ම. ප්‍රත්තිනායාමි	එම	2	1 7	20
52	ගල්කන්දවත්ත	ප. දොන් ලිමිනියස්අප්පු	12 එම	2	3 7	20
52a	එම	ම. අකාලියස්අප්පු	10 එම	3	3 35	20
52b	එම	එම	එම	0	3 38	20
53	රුක්අත්තහගහ වත්ත	ම. බස්නියන් සහ තවත්	පරන වතාව	0	3 23	20
54	ලස්පොල්ගේතවත්ත	අ. වාර්ලියස්අප්පු සහ තවත්	8 අවුරුදු වගස් පොල් පැල	12	3 37	20

නො.	ඉඩමේ නම	අයිතිකරු නිකුත් නා.	අන්දම.	අක්කර		
				මහල. සහ මීල.	රූ.	
55	නාගකසේන වත්ත	ඊවර්ඩ් සමරදිවාකර සහ තවත්	12 අවරුදු වගස් පොල් පැල	2	1 7	20
56	නාගකසේන	එම	10 එම	2	0 36	20
57	නාගකවත්ත	එම	6 එම	1	0 33	20
58	එම	එම	එම	1	1 9	20
59	අම්බලමගාව කුඹුර	ම. අසිසෙක් පෙරු සහ තවත්	කුඹුර	1	3 27	15
60	නාගකවත්ත	ඊවර්ඩ් සමරදිවාකර සහ තවත්	පරණ වගාව	2	3 25	30
61	එම	එම	6 අවරුදු වගස් පොල් පැල	2	3 38	20
62	නාගකසේන	එම	ලදකැලාව	11	0 17	10
63	නාගකවත්ත සහ තවත්	ඊවර්ඩ් සමරදිවාකර සහ තවත්	පරණ වගාව	58	3 32	50
64	ජම්බුගහ ඕව්ට	අ. වාර්ල්ස් සහ තවත්	ඕව්ට	0	0 31	10
65	ජම්බුගහදෙණිය	ඊවර්ඩ් සමරදිවාකර සහ තවත්	දෙණිය	0	1 15	10
66	ජම්බුගහවත්ත	අ. අරුල්ස් අප්පුකාමි සහ තවත්	පරණ වගාව	0	2 0	20
67	එම	ඒ. ජේම්ස් අප්පු සහ තවත්	පරණ පොල්ගහක්	0	3 38	20
68	එම	එ. පොලොන්නිඅප්පු	10 අවරුදු වගස් පොල් පැල	0	3 4	20
69	රුක්අත්තනගහ වත්ත	එම සහ තවත්	පැල එම	0	1 39	20
69a	මිල්ලගහවත්ත	ජේම්ස් සමරදිවාකර	එම	0	2 25	20
69b	රුක්අත්තනගහ සේන	රොබර්ට් සමරදිවාකර සහ තවත්	කැලේ සහ 4 අවරුදු පොල්	1	3 9	10
70	එම වත්ත	එම	6 එම	2	1 23	20
71	ඇහැලකුඹුරේ දෙණිය	ජේම්ස් සමරදිවාකර	දෙණිය	2	3 6	10
72	පැලකැලකුඹුර	රොබර්ට් සමරදිවාකර සහ තවත්	කුඹුර	25	0 2	50
73	දෙල්ගහවත්ත සහ තවත්	රොබර්ට් සමරදිවාකර සහ තවත්	පරණ වගාව	29	2 1	30
74	කහවගහවත්ත	බ. සුමාරිස් සහ තවත්	12 අවරුදු වගස් පොල්	0	3 4	20
75	දවවගහවත්ත	දෙත් අල්ලිස් සහ තවත්	8 එම	0	0 30	20
76	දෙමවගහවත්ත	බ. දෙත් කර්නේලිස් අප්පුකාමි	12 එම	3	0 36	20
77	එම	දෙත් අල්ලිස්	6 එම	3	0 14	20
78	දෙල්ගහවත්ත	හ. සාන්තිකාමි	පරණ වගාව	0	1 2	30
79	ගොරකහදෙණිය	ඊ. සමරදිවාකර සහ තවත්	දෙණිය	0	3 30	10
80	ගොරකහවත්ත	රොබර්ට් සමරදිවාකර සහ තවත්	පරණ වගාව	11	0 17	30
80a	එම	එම	එම	0	0 6	30
80b	එම	එම	එම	0	0 7	30
80c	එම	එම	එම	4	0 7	30
80d	එම	එම	එම	4	0 3	30
80e	එම	එම	එම	0	2 37	30
80f	එම	එම	එම	0	1 36	30
81	දෙල්ගහවත්ත	ක. මොහොම්මි අප්පු සහ තවත්	8 අවරුදු වගස් පොල්	0	2 2	20
81½	මැහැලගහකුඹුරේ දෙණිය	එම	දෙණිය	0	3 38	10
82	දෙල්ගහවත්ත	එම	8 අවරුදු වගස් පොල්	0	0 9	20
83	මිදුගහවත්තසේන	මිලියම් දිසස් බන්ඩාරනායක	කැලේ සහ පරණ වගාව	28	1 13	10
84	මල්කන්දේ දෙණිය	ඊ. සමරදිවාකර සහ තවත්	දෙණිය	4	2 1	10
85	මල්කන්දේසේන ගොහොත් රුක් කන්තනගහ වත්ත	එම	10 අවරුදු වගස් පොල්	13	2 12	10
85½	වතුසායවත්ත	එම	8 එම	1	0 10	20
86	එම	එම	එම	0	1 9	20
87	ගල්වතුසේන	අ. පොලොන්නිඅප්පුකාමි	ලදකැලාව	0	3 8	10
88	ගල්කොටුවවත්ත	එම	10 අවරුදු වගස් පොල්	5	2 27	20
89	නුගකන්දේවත්ත	ඊ. සමරදිවාකර සහ තවත්	එම	2	2 37	20
90	එම	එම	පරණ වගාව	2	2 25	30
91	පහදවගහවත්ත	ම. ගෙලෙහිස් අප්පු සහ තවත්	11 අවරුදු වගස් පොල්	9	0 2	20
92	ගල්බොඩවත්ත	එම	පරණ වගාව	15	2 34	30
92½	එම	එම	8 අවරුදු වගස් පොල්	1	1 29	20
93	පැලක්ගහවත්ත	ඊ. සමරදිවාකර සහ තවත්	10 අවරුදු වගස් පොල්	4	0 32	20
94	එම	එම	කැලේ සහ 4 අවරුදු වගස් පොල්	2	3 20	10
95	දළකන්දෙණිය ඕව්ට	එම	ඕව්ට	0	0 39	10
96	දළකන්දෙණියේකුඹුර	එම	කුඹුර	1	0 0	20

නො.	ඉඩමේ නම.	අයිතියකම් කියවීම.	අන්දම.	අක්කර මහන. සහ මිල.		
				අ. ර. ප.	රු.	
97	දළුකන්දෙහිකේතුමුර	පි. සමරදිවාකර සහ තවත්	සරණ මහාව	0	2 0	30
98	පැලුකන්දෙහිකේතුමුර	එම	7 එම	1	3 25	20
99	සලුකන්දෙහිකේතුමුර	ඳ. සමරදිවාකර සහ තවත්	කුමුර	8	1 5	25
101.	පැලුකන්දෙහිකේතුමුර	පි. සමරදිවාකර සහ තවත්	මිව්ව	0	1 27	10

මෙම ඉඩම් පැණ වැසිදුර කාරණ සර්වේයර්ස්කරුලුකන්දෙහිකේතුමුර, පිකිනිමේ කොන්දේසි පැණ වස්තූන්හි දිසාවේ වංශාභිපති ආණ්ඩුමේ ඒත්තලුකන්දෙහිකේතුමුර දුකගන්ව පුවමක.

වරදකර ආණ්ඩුකාර උතුමානවකන්දෙහිකේතුමුර ලෙස,
 ඩබ්ලිව්. පී. ටේලර්,
 වැඩබලන මහසෙකුකාරීස් වමක.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,137, S. P.

Colonial Secretary's Office,
 Colombo, August 28, 1901.

ON Tuesday, October 15, 1901, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Forty-six allotments of land situated in the Talpe pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 5,565. Applicant—M. K. Siadoris.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
13267	Polpogoda	Galenehenaduwa	Chena	6	1 30	10
		Applicant—Nil.				
13268	Polpogoda	Galenehenadeniya	Paddy field	0	0 3	10
13269	Do.	do.	do.	0	0 10	10
13270	Do.	do.	do.	0	0 2	10
		Preliminary plan 5,470. Applicant—Nil.				
12614	Andugoda	Galwetekoratuwa or Galenidagoda-bedda	Citronella garden	1	0 13	20
12615	Do.	do.	do.	4	0 0	20
		Preliminary plan 5,475. Applicant—Nil.				
12636	Dikkumbura	Galdeniyagodakele	Chena	0	0 24	10
		Applicant—B. S. G. Baban.				
12637	Dikkumbura	Galdeniyagodakele or Puwakgahamulla	Jungle	1	0 0	10
12638	Do.	Puwakgahamulla	Owita	0	0 12	10
		Applicant—Nil.				
12639	Dikkumbura	Galadeniya-addarakele	Chena	0	0 31	10
		Preliminary plan 5,537. Applicant—Arnasal.				
13097	Dikkumbura	Dikhena	Jungle	2	1 22	20
13098	Do.	do.	Citronella garden	0	0 9	20
		Preliminary plan 5,442. Applicant—Nil.				
13125	Kataluwa	Kaludiyatteduwa	Jungle	9	3 0	100
		Preliminary plan 5,050. Applicant—Nil.				
F 570	Tittagalla	Yattagahakele	Jungle	2	2 29	10
G 570	Do.	do.	Garden	0	1 8	10
H 570	Do.	Kandanketia Elawatta	do.	0	1 35	10
		Preliminary plan 1,312. Applicant—Nil.				
N 589	Yatamalagala	Nindangkelekumbura	Paddy field	0	3 31	40
O 589	Do.	Gorakagahakumbura	do.	2	2 5	40
P 589	Do.	Gorakagahadeniyawatta	Garden	0	1 18	10
Q 589	Do.	Gorakagahadeniyaowita	Owita	0	1 22	10
R 589	Do.	Devattagahawatta	Garden	0	2 33	10
		Applicant—Don Allis Sedris.				
U 589	Yatamalagala	Benniawatta or Dangahawatta	Garden	0	3 10	10
		Applicant—Nil.				
X 589	Yatamalagala	Ambagahawila	Paddy field	0	2 20	80
Y 589	Karagoda	Kirimetiawila	do.	0	1 35	40
Z 589	Do.	Kirimetiyaowita	Owita	0	1 15	10
10532	Yatamalagala	Gorakagahakumbura	Field	0	1 39	10
		Applicant—Yatamalagamage Babahami.				
10534	Yatamalagala	Gavarideniya-addarawatta	Garden	0	1 33	10

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
10535	Yatamalagala	Applicant—Nil. Ambagahawila-addarabedda	Jungle	0	3 29	10
10536	Do.	do.	Garden	1	2 19	10
10537	Karagoda	Mullana-addarakanatta	Jungle	0	3 10	10
10538	Do.	do.	do.	2	0 20	10
5208	Elaihala in Magedara	Preliminary plan 2,709. Applicant—Nil. Galwetahenakanatta	Forest	11	1 34	10
C 269	Do.	Galwetahenawatta	Garden	2	3 26	10
5208½	Do.	Galwetahenakanatta	Jungle	1	3 23	10
10821	Dodampe	Preliminary plan 5,113. Applicant—D. G. Tapanis de Silva. Ranawalgodabedda	Garden	3	0 18	10
6740	Tittagala	Preliminary plan 3,057. Applicant—Nil. Rukattanagahaliyadda-addara How-pekanda	Jungle	1	3 7	10
13077	Atanikita	Preliminary plan 5,533. Applicant—Nil. Panugalgodawatta	Garden	0	0 30	10
13078	Atankita	Applicant—Tittagallagamaḡ Jantis. Panugalgodakele	Jungle	5	3 6	10
13079	Do.	Panugalgodadeniya	Deniya	0	1 14	10
13080	Tittagala	Preliminary plan 5,534. Applicant—Nil. Hereliyadda or Galgodam ukalana	Jungle	0	1 34	10
13081	Tittagala	Applicant—James de Silva Abeyawickrama. Hereliyadda or Galgodam ukalana	Jungle	23	2 30	10
13083	Tittagala	Applicant—Nil. Hereliyadda or Galgodam ukalana	Chena	0	0 22	10
13084	Tittagala	Applicant—A. Danoris. Hereliyadda or Galgodam ukalana	Jungle	0	3 5	10
13085	Tittagala	Applicant—Nil. Hereliyadda or Galgodam ukalana	Garden	0	0 7	10
W 527	Kalahe	Preliminary plan 5,566. Applicant—Nil. Moragasmullekanda or Galgawakanda	Garden	0	1 0	10
X 527	Do.	Podiligeowita or Acharigeowita	Owita	0	0 9	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,137, S. P.

වනම් 1901 ක්වූ අගෝස්තු මස 28 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මහජනතලක්කරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වනම් 1901 ක්වූ ඔක්තෝබර් මස 15 වෙනි දිනවූ අඟහරුවාද දවල් දෙලඟට ගාල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාළු පලාතේ තල්පෙපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන කිමිකැබෙලි 46ක්.

සිතියම 5,565. ඉල්ලීමකාරයා—ඇම්. කේ. සියදෙරිස්.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර මහත. සක මිල.		
				අ. රු. ප.	රු.	
13267	පොල්පෝගොඩ	ගලනගේනදුව	ගේන	6	1 30	10
13268	එම	මෙම ඉඩමටලට ඉල්ලීමකාරයෙක් නැත.	කුඹුර	0	0 3	10
13269	එම	ගලනගේනදෙණිය	එම	0	0 10	10
13270	එම	එම	එම	0	0 2	10
12614	අන්දගොඩ	සිතියම 5,470. ගල්වැටකොරටුව නොගොත් ගාල්ල	පැහිරිවත්ත	1	0 13	20
12615	එම	ලැන්දගොඩබැද්ද	එම	4	0 0	20
12636	දික්කුඹුර	සිතියම 5,475. ගල්දෙණියගොඩකැලේ	ගේන	0	0 24	10
12637	එම	ඉල්ලීමකාරයා—බී. ඇස්. ජී. බබන්. එම නොගොත් පුවක්ගහමුල්ල	කැලේ	1	0 0	10
12638	එම	එම ඊඩුමුල්ලබැද්ද	මිට	0	0 12	10

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	අක්කර		
				මහන. රු. ප.	යක රු.	
12639	දික්කුඹුර	මෙම ඉඩමට ඉල්ළුමිකාරයෙක් නැහැ. ගල්දෙනියඅද්දරකැල්	හේන	0	0 31	10
13097	එම	සිතියම 5,537. ඉල්ළුමිකාරයා—අර්නාසල්. දික්හේන	කැලේ	2	1 22	20
13098	එම	එම	පැහිරි වත්ත	0	0 9	20
13125	කනළුව	සිතියම 5,542. මෙම ඉඩමවලට ඉල්ළුමිකාරයෙක් නැහැ. කළුදියත්තදුව	කැලේ	9	3 0	100
F 570	තිත්තගල්ල	සිතියම 5,050. ගටගහකැලේ	එම	2	2 29	10
G 570	එම	එම	වත්ත	0	1 8	10
H 570	එම	කදන්කැටියඇලවත්ත	එම	0	1 35	10
N 589	යටමලගල	සිතියම 1,312. නින්දන්කැලේකුඹුර	කුඹුර	0	3 31	40
O 589	එම	ගොරකගහකුඹුර	එම	2	2 5	40
P 589	එම	ගොරකගහදෙනියවත්ත	වත්ත	0	1 18	10
Q 589	එම	ගොරකගහදෙනියඹවිට	ඹවිට	0	1 22	10
R 589	එම	දෙවත්තගහවත්ත	වත්ත	0	2 33	10
U 589	එම	ඉල්ළුමිකාරයා—සී. දෙය් අල්ලිස්. බැන්තිවත්ත නොහොත් දන්ගහවත්ත	එම	0	3 10	10
X 589	එම	මෙම ඉඩමවලට ඉල්ළුමිකාරයෙක් නැහැ. අඹගහවිල	කුඹුර	0	2 20	80
Y 589	කරගොඩ	කිරිමැටියවිල	එම	0	1 35	40
Z 589	කරගොඩ	කිරිමැටියඹවිට	ඹවිට	0	1 15	10
10532	යටමලගල	ගොරකගහකුඹුර	කුඹුර	0	1 39	10
10534	එම	ඉල්ළුමිකාරයා—යටමලගමගේ බබහාමි. ගවරිදෙනියඅද්දරවත්ත	වත්ත	0	1 33	10
10535	එම	මෙම ඉඩමවලට ඉල්ළුමිකාරයෙක් නැහැ. අඹගහවිලඅද්දරබැද්ද	කැලේ	0	3 29	10
10536	එම	එම	වත්ත	1	2 19	10
10537	කරගොඩ	මුල්ලනඅද්දරකනත්ත	කැලේ	0	3 10	10
10538	එම	එම	එම	2	0 20	10
5208	මාගෙදර තිබෙන	සිතියම 2,709. ඇලඉහල	එම	11	1 34	10
O 259	එම	ගල්වැටහේනකනත්ත	වත්ත	2	3 26	10
5208½	එම	එම කනත්ත	කැලේ	1	3 23	10
10821	දොඩම්පේ	සිතියම 5,113. ඉල්ළුමිකාරයා—සී. ජී. නොපානිස් ද සිල්වා. රනවල්ගොඩබැද්ද	වත්ත	3	0 18	10
6740	තිත්තගල	සිතියම 3,057. මෙම ඉඩමවලට ඉල්ළුමිකාරයෙක් නැහැ. රුක්අත්තනගහලියැද්දඅද්දර ගවපේකන්ද	කැලේ	1	3 7	10
13077	අටානිකිත	සිතියම 5,533. පනුගල්ගොඩවත්ත	වත්ත	0	0 30	10
13078	එම	ඉල්ළුමිකාරයා—තිත්තගලගමගේ ජන්තිස්. පනුගලගොඩකැලේ	කැලේ	5	3 6	10
13079	එම	පනුගලගොඩදෙනිය	දෙනිය	0	1 14	10
13080	තිත්තගල	සිතියම 5,534. මෙම ඉඩමට ඉල්ළුමිකාරයෙක් නැහැ. හෙරලියද්ද නොහොත් ගල්ගොඩ මුකලාන	කැලේ	0	1 34	10
13081	එම	ඉල්ළුමිකාරයා—පේම්ස් ද සිල්වා අබයවික්‍රම. හෙරලියද්ද නොහොත් ගල්ගොඩ මුකලාන	කැලේ	23	2 30	10
13083	එම	මෙම ඉඩමට ඉල්ළුමිකාරයෙක් නැහැ. හෙරලියද්ද නොහොත් ගල්ගොඩ මුකලාන	හේන	0	0 22	10
13084	එම	ඉල්ළුමිකාරයා—ඒ. දනෝරිස්. හෙරලියද්ද නොහොත් ගල්ගොඩ මුකලාන	කැලේ	0	3 5	10
13085	එම	මෙම ඉඩමවලට ඉල්ළුමිකාරයෙක් නැහැ. හෙරලියද්ද නොහොත් ගල්ගොඩ මුකලාන	වත්ත	0	0 7	10

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර මහත. සක මිල.	අ. රු. ප. රු.
		සිතියම 5,566.			
W 527	කලගේ	මොරගස්මුල්ලකන්ද නොහොත් ගල්ගාමාකන්ද	වත්ත	0 1 0	10
X 527	එම	පොඬුලියේමුවට නොහොත් ආවා පිහේ මුවට	මුවට	0 0 9	10

මෙම ඉඩමකැබලිවලට අයිතිවාසිකම් කියාහිචන යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ විස්තීර්ණ දිනේදී ඊට අයිතිවාසිකම් කියා තිබෙන ඔප්පු සනාඳිය දකුණු පලාතේ මහජනනලත්තාන් සේව පෙන්නා සිටින්නට මිනුය.

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණ සර්වේසර්ජනරල්ලත්තාන්සේනෙත්ද, විකිනීමේ කොන්දේසි ගැන කාරණ දකුණු පලාතේ ඒජන්තලත්තාන්සේනෙත්ද දැනගන්නට පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ල්. පී. චෙලර්,
වැඩබලන මහසෙකුකාරිස් වමිහ.

No. 1,138, s. p.

Colonial Secretary's Office,
Colombo, August 28, 1901.

ON Wednesday, October 16, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Matara District will put up to auction, at his office in the Matara Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-two allotments of land situated in the Wellaboda pattu division of the Matara District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 5,494. Village.	Description.	Extent.	
				A.	R. P.
12799	Batawellahena	Kekanadura	Chena	6	1 7
12800	Do.	do.	do.	1	2 28
		Preliminary plan 5,495.			
12801	Weweatmaga	Diyagaha	Scrub	0	0 28
12802	Do.	do.	Garden	0	0 30
12803	Do.	do.	Jungle	0	0 30
		Preliminary plan 5,484.			
12709	Hinarewatta	Uda Aparekka	Old garden	0	1 35
12710	Hinarehena	do.	Cleared land	3	0 27
12711	Medahenadeniya	do.	Paddy land	0	2 25
12712	Medahena	do.	Garden	0	0 34
12713	Batamulleatmaga	do.	do.	0	2 15
12714	Medadeniyehena	do.	do.	3	3 18
12715	Gorakagahahena	do.	do.	3	1 31
12716	Gorakahena	do.	do.	3	3 2
12717	Ketakalagahahena or Gorakagahahena	do.	Chena	5	1 11
12718	Ketakalagahadeniyeatmaga	do.	do.	4	1 38
		Preliminary plan 1,687.			
C 92	Radagewatta	Urugamuwa	Garden	5	2 22
E 92	Galetumbagegedarawatta	do.	do.	0	2 10
F 92	Mekiliyagahawatta	do.	do.	1	3 3
G 92	Tennegediwellawatta	do.	do.	2	1 39
H 92	Do.	do.	do.	2	0 12
I 92	Tennegedeniya	do.	do.	0	0 29
J 92	Galetumbagegedarawatta	do.	do.	9	1 15
K 92	Do.	do.	do.	2	1 14
		Preliminary plan 4,685.			
13034	Radagewatta	Urugamuwa	Abandoned garden	0	1 26
13035	Damoniyagahawatta	do.	Garden	0	2 21
13036	Galetumbagewatta	do.	do.	0	0 36
		Preliminary plan 5,493.			
12797	Delgahagodellehena	Uda Aparekka	Garden	0	0 23
12798	Kahagalagehena	do.	do.	4	0 8
V 593	Kahagalagehena or Delgahagodellehena	do.	do.	1	1 11
W 593	Kahagalegehena	do.	do.	2	1 36
		Preliminary plan 5,515.			
12967	Walpandurekumbura	Diyagaha	Field	1	2 38
12968	Do.	do.	do.	0	1 30
12969	Do.	do.	do.	0	0 25
12970	Do.	do.	do.	0	1 16
12971	Do.	do.	do.	0	1 1
		Preliminary plan 5,516.			
12972	Ratnayakegedeniya	Diyagaha	Field	0	2 25
12973	Do.	do.	do.	0	1 8
12974	Do.	do.	do.	2	2 16

Lot.	Name of Land.	Village.	Description.	Extent.		
				A.	R.	P.
13886	Ganimahena or Elakepudeniya	Preliminary plan 4,859 Urugamuwa	Cleared land	0	1	38
13887	Do.	do.	Garden	0	1	17
Preliminary plan 696A						
J	264½ Mahawatta	Talalla	Garden	3	2	0
K	264½ Medakoratuwa	do.	do.	0	3	20
L	264½ Paranawatta	do.	do.	2	0	8
M	264½ Telakanatta	do.	do.	5	1	10
O	264½ Ihala walawila-arewatta	do.	do.	2	0	15
P	264½ Siyambalawehenawatta	do.	do.	0	3	26
V	264½ Pahalakuttiyekumbura	Parawahera	Field	1	1	18
W	264½ Ibalakuttiyakumbura	do.	do.	1	2	4
	5960½ Mahahena	do.	Garden	0	1	39
	5963½ Durahakgewatta	Kekanadura	do.	1	2	3
	5964½ Badakalawadeniyeatmaga	do.	do.	1	3	36
Y	264½ Kahatagewatta	do.	do.	0	3	11

Upset price,—Rs. 20 to Rs. 400 an acre, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,138, s. P.

විෂ් 1901 ක්වු අංශ්ස්තු මස 28 වෙනි දින කොළඹ මහලෙකුකාරිස්ථානයේසේසේ කන්තෝරුවේදිග.

මාතර දිසාවේ උපවිජයනලක්ෂ්මණස්වරාජ් සිසිස් මෙහි පහත සඳහන්වෙන ආශ්ඛ්ව සන්තක ඉඩම් ආශ්ඛ්වේ නිකෝගල ප්‍රකාරයට විෂ් 1901 ක්වු මක්කෝම්බු මස 16 වෙනි දිනවු බද්ද දවල් එකට මාතර කව්වේරිදේදි වෙන්දේසිකර එකුණන්ට යෙදෙනවා ඇත.

මාතර දිසාවේ වැල්ලඛඩපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 52ක්.

නො.	ඉඩමේ නම.	සිතියම	අන්දම.	එකත.
		අං. රූ. ප.		
		සිතියම 5,494.		
12799	බවවැල්ලසේන	කැකනදුර	සේන	6 1 7
12800	එම	එම	එම	1 2 28
		සිතියම 5,495.		
12801	වැවේඅත්මක	දියගහ	බැද්ද	0 0 28
12802	එම	එම	වත්ත	0 0 30
12803	එම	එම	කැලේ	0 0 30
		සිතියම 5,484.		
12709	සීන්අරේවත්ත	උඩඅපරස්ක	පරනවත්ත	0 1 35
12710	සීන්අරේසේන	එම	සේන	3 0 27
12711	මැදසේනදෙකිස	එම	කුඹුර	0 2 25
12712	මැදසේන	එම	වත්ත	0 0 34
12713	බවවුල්ලේඅත්මක	එම	එම	0 2 15
12714	මැදදෙකිසේසේන	එම	එම	3 3 18
12715	ගොරකහසේන	එම	එම	3 1 31
12716	ගොරකසේන	එම	එම	3 3 2
12717	කැටකැලගහසේන නොගොරකහසේන	එම	සේන	5 1 11
12718	කැටකැලගහදෙකිසේඅත්මක	එම	එම	4 1 38
		සිතියම 1,687.		
C 92	රදුසේවත්ත	උරුගමුව	වත්ත	5 2 22
E 92	ගලේකැම්මසේගෙදරවත්ත	එම	එම	0 2 10
F 92	මකුලියගහවත්ත	එම	එම	1 3 3
G 92	කැන්තසේදිවෙල්වත්ත	එම	එම	2 1 39
H 92	එම	එම	එම	2 0 12
I 92	කැන්තසේදෙකිස	එම	එම	0 0 29
J 92	ගලේකැම්මසේගෙදරවත්ත	එම	එම	9 1 15
K 92	එම	එම	එම	2 1 14
		සිතියම 4,685.		
13034	රදුසේවත්ත	උරුගමුව	පාළුවත්ත	0 1 26
13035	දුවනියගහවත්ත	එම	වත්ත	0 2 21
13036	ගලේකැම්මසේවත්ත	එම	එම	0 0 36
		සිතියම 5,493.		
12797	දෙල්ගහකොඩැල්ලේසේන	උඩඅපරස්ක	වත්ත	0 0 23
12798	කකගලයේසේන	එම	එම	4 0 8
V593	කකගලයේසේන නොගොරක දෙල්ගහ කොඩැල්ලේ	එම	එම	1 1 11
W593	කකගලයේසේන	එම	වත්ත	2 1 36

නො.	ඉඩමේ නම.	කම.	අන්දම.	මහල. අ. රු. ප.
		සිතියම 5,515.		
12967	වල්පදුරේකුඹුර	දිගගත	කුඹුර	1 2 38
12968	එම	එම	එම	0 1 30
12969	එම	එම	එම	0 0 25
12970	එම	එම	එම	0 1 16
12971	එම	එම	එම	0 1 1
		සිතියම 5,516.		
12972	රත්නාගතගේදෙණිය	දිගගත	එම	0 2 25
12973	එම	එම	එම	0 1 8
12974	එම	එම	එම	2 2 16
		සිතියම 4,859.		
13886	ගන්ඉමේ හේන නොහොත් ඇලකපුදෙණියේ හේන	උරුමය	හේන	0 1 38
13887	එම	එම	වත්ත	0 1 17
		සිතියම 6,96A.		
J 264½	මහවත්ත	කලුල්ල	එම	3 2 0
K 264½	මැදනකාරවුව	එම	එම	0 3 20
L 264½	පරතවත්ත	එම	එම	2 0 8
M 264½	කලකනත්ත	එම	එම	5 1 10
O 264½	ඉහලවලවලදේවත්ත	එම	එම	2 0 15
P 264½	සියඹලාමේදේවත්ත	එම	එම	0 3 26
V 264½	පහලකුඹුරේකුඹුර	එම	එම	1 1 18
W 264½	ඉහලකුඹුරේකුඹුර	එම	එම	1 2 4
5960½	මහහේන	එම	වත්ත	0 1 39
5963½	දුරකන්ගේවත්ත	කැකකදුරේ	කැලේ	1 2 3
5964	බඩකළුවේදේවත්ත	එම	එම	1 3 36
Y 264½	කකවදේවත්ත	එම	එම	0 3 11

කක්ෂේරු මිල රුපියල් 20 සිට රුපියල් 400 දක්වා ඉඩමේ හැම හැටියටයි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේපරීක්ෂකවරයාගේ කාර්යාලයේදී, විකිණීමේ කොන්දේසි ගැණ කාරණා මාතර ආණ්ඩුවේ උපවිකිණිකරයාගේ කාර්යාලයේදී දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්දයන්ගේ ආඥාව දෙස,

ධම්මපු. ටී. වෙලුර්,
වැඩබලන මහසෙනෙකාරීජ වමිහ.

No. 1,139, S. P.

Colonial Secretary's Office,
Colombo, August 31, 1901.

ON Monday, October 21, 1901, at 12 noon, and the following days, the Assistant Government Agent for the Hambantota District will put up to sale or settlement, at his office in Tangalla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and twelve allotments of land situated in the West Giruwa pattu division of the Hambantota District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan, Applicant, Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
12419	Kapuhena, Maragahahena, and Mahahena	Preliminary plan 5,431.—Mulgirigala. Applicant—P. Babuna and another. Name of Claimant.	Chena	15 0 20	10
12329	Kongahakoratuwa	Preliminary plan 5,416.—Ranne. Applicant—K. S. Don Abraham. Crown Applicant—Nil.	Garden	5 0 34	20
12330	Do.	Crown Applicant—Nil.	Waste	0 0 13	10
13377	Boraluwayaya	Preliminary plan 5,611.—Rekawe. Applicant—Crown.	Chena	6 2 28	15
13378	Do.	do.	do.	4 3 28	15
13379	Do.	do.	do.	4 3 4	15
13380	Do.	do.	do.	6 1 0	15
11635	Medapokunayaya	Preliminary plan 5,294.—Godigamuwa. Applicant—D. B. W. Edirisuriya. Crown Applicant—Nil.	Chena	13 2 10	10
11636	Do.	Crown Applicant—Nil.	Waste	0 1 33	10
13040	Dangahahena	Preliminary plan 5,532.—Agrahera. Applicant—Crown.	Chena	1 0 8	10
13041	Do.	do.	Waste	0 0 30	10
13042	Agraherakele	do.	Chena	3 2 10	10
13043	Do.	do.	do.	39 1 11	10
13044	Do.	do.	do.	44 0 35	10
13045	Do.	do.	do.	1 3 9	10
13046	Do.	do.	do.	0 2 32	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent		Upset Price	
				A.	R.	per Acre.	
				P.	Rs.		
13047	Agraherawewa	Crown	Tank	0	2	21	10
13048	Do.	do.	Tank bund	0	0	20	10
Z 524	Agraherakele	Naigala Pansala	Chena	4	0	26	10
13050	Do.	Crown	Swamp	0	0	29	10
13051	Do.	do.	Chena	36	1	22	10
13052	Do.	do.	—	3	3	0	10
Preliminary plan 5,532.—Agrahera and Mandaduwa.							
Applicant—Crown.							
13053	Agraherakele	Crown	Waste	5	2	24	10
Preliminary plan 5,532.—Bedigama.							
Applicant—Crown.							
13054	Agraherakele	Crown	Waste	2	0	0	10
Preliminary plan 5,532.—Agrahera.							
Applicant—Crown.							
13055	Agraherakele	Crown	Chena	48	2	0	10
13056	Do.	do.	do.	49	2	20	10
13058	Do.	do.	do.	47	1	24	10
13059	Do.	do.	do.	19	0	19	10
13060	Do.	do.	do.	47	1	20	10
Preliminary plan 5,532.—Bedigama.							
Applicant—Crown.							
13062	Bedigamakele	Crown	Chena	30	1	34	10
13063	Do.	do.	do.	40	0	0	10
Preliminary plan 5,532.—Udawakamulla.							
Applicant—Crown.							
13064	Ehala-alutwewa	Crown	Tank	2	2	10	10
13065	Hinguruwewa	do.	do.	9	1	20	10
13066	Udawakamulleideniya	do.	Swamp	0	1	19	10
Preliminary plan 5,532.—Mandaduwa.							
Applicant—Crown.							
13067	Kolongahahena	Crown	Garden	0	2	12	10
13068	Do.	do.	do.	0	1	2	10
13069	Do.	do.	Chena	0	2	16	10
13070	Katu or Potuwewahena	do.	Garden	2	2	20	25
13071	Bogahahena	do.	Waste land	1	1	26	10
13072	Potuwewa	do.	Tank	25	3	10	10
Preliminary plan 5,532.—Bedigama.							
Applicant—K. Babunay.							
13073	Weragoddayaya or Goduwana-hena	Crown	Garden	1	0	0	10
13074	Do.	do.	do.	2	0	25	15
Applicant—V. P. Edirihamy.							
13075	Weragoddayaya or Bogahahena	Crown	Garden	2	3	10	15
13076	Weragoddayaya	do.	Waste land	1	3	13	10
Preliminary plan 5,557.—Pallattara.							
Applicant.—Crown.							
H 425	Waldehiena	S. Don Abaran	Citronella garden	0	1	8	25
I 525	Keularadeniya	do.	Deniya	0	3	9	30
J 525	Kahatagahawatta	do.	Garden	1	1	34	25
K 525	Do.	do.	do.	0	1	33	25
L 525	Godawanahena	do.	do.	1	3	23	25
M 525	Kahatagahahena	do.	do.	0	2	18	25
N 525	Do.	do.	Chena	1	2	7	10
O 525	Do.	R. S. Don Abaran	Garden	0	2	8	20
P 525	Waldehigahahena	G. Babanisay and others	do.	5	1	34	15
Q 525	Keularaykumbura	R. S. Don Abaran	Paddy land	2	2	16	50
R 525	Dunumadalagahahena	do.	Garden	2	1	10	15
S 525	Do.	do.	do.	2	1	30	25
T 525	Godawanayhena	do.	do.	2	1	14	30
W 525	Dangasaraydeniya	do.	Deniya	0	3	16	10
V 525	Dangasarayyaya	do.	Citronella garden	24	1	30	25
W 525	Keularayyaya	do.	do.	28	0	8	25
X 525	Mahahena	do.	do.	1	0	34	25
Y 525	Do.	do.	Garden	1	1	8	20
Z 525	Batalakoratuwa	do.	do.	3	0	36	20
A 526	Bogahahena	do.	Citronella garden	4	3	14	25
B 526	Do.	do.	do.	0	1	14	25
C 526	Mahahena	do.	Chena	6	1	13	10
D 526	Bogahahena	do.	Garden	1	2	32	25
E 526	Kirinda-atthenayhena	do.	Chena	2	3	33	10
F 526	Do.	do.	Garden	0	1	20	25
G 526	Punchikomayhena	do.	Citronella garden	6	2	30	25
H 526	Rukathenagahawatta	K. V. Gunawathhamy	do.	1	0	23	25
I 526	Bogahahena	R. S. A. Don Abaran	Garden	2	0	9	30
J 526	Lolugahahena	do.	Citronella garden	1	1	14	25
K 526	Do.	do.	Garden	1	3	35	25

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
L 526	Kirinda-athenayhena	H. A. Don Abaran	Citronella garden	2	0 8	25
M 526	Do.	do.	Garden	0	2 33	30
N 526	Do.	do.	do.	2	0 4	30
O 526	Do.	H. A. Don Abaran and others	do.	3	1 14	30
P 526	Giruwagedarawatta	H. A. Don Abaran	Citronella garden	2	1 19	25
Q 526	Rukathenagahawatta	do.	Garden	3	0 8	30
R 526	Do.	Crown	do.	2	3 4	30
S 526	Do.	do.	do.	1	1 2	30
T 526	Do.	do.	Citronella garden	1	1 5	25
U 526	Kirinda-athenayhena	R. A. Don Abaran	do.	1	2 34	25
V 526	Kirinda-athenaydeniya	do.	Deniya	0	3 10	10
W 526	Kirinda-athenayhena	do.	Citronella garden	0	1 31	25
X 526	Do.	do.	do.	1	0 10	25
Y 526	Kapuwagaywatta	do.	Garden	0	1 27	30
Z 526	Do.	do.	do.	2	3 4	25
A 527	Vagasingaykoratuwa	do.	Citronella garden	1	1 32	25
B 527	Do.	do.	Garden	0	1 10	15
C 527	Do.	do.	do.	0	0 10	15
D 527	Do.	do.	Citronella garden	0	1 18	25
E 527	Vagasingaypunchikoratuwa	do.	Garden	0	2 26	15
F 527	Giruwagederawatta	do.	do.	2	1 17	30
G 527	Kekiriwewadeniya	do.	Paddy field	1	0 26	50
H 527	Nugawatta	do.	Citronella garden	1	3 8	25
I 527	Mahawatta	do.	Garden	1	0 16	30
J 527	Nugagahawatta	do.	Citronella garden	4	0 10	25
K 527	Julgahawatta	do.	Chena	1	2 20	15
L 527	Do.	do.	do.	0	1 4	25
13246	Keularaywewa	Crown	Tank	1	0 28	50
13247	Kirinda-athenaywewa	do.	do.	0	0 23	50

Preliminary plan 5,264.—Rekawa.

Applicant—M. A. Simanhamy.

11501	Kalapuwapallama or Thuduwa-watta	Crown	Waste land	0	3 24	10
11502	Boraluwayyaya	do.	Garden	0	1 8	20

Preliminary plan 5,347.—Pallattara.

Applicant—Crown.

G 586	Badunageyhena	Sobitha Unnanse	Garden	1	0 10	50
H 586	Godawallaykapukoratuwa	P. Punchi Baba	do.	0	3 5	30
I 586	Dehigahawala-athmaga	Heirs of P. P. Migel	do.	0	0 7	25
J 586	Mahanugayyaya	do.	do.	40	2 10	25
K 586	Do.	do.	do.	0	1 14	20
L 586	Do.	P. P. Babanhamy	do.	11	0 0	75

Preliminary plan 1,521.—Ranne.

Applicant—D. A. S. Jayewickrama.

297	Galpotumullaadamulana	Crown	Chena	34	0 33	15
-----	-----------------------	-------	-------	----	------	----

NOTE.—Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Assistant Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Hambantota.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,139, S. P.

විෂි 1901 ක්වූ අගෝස්තු මස 31 වෙනි දින කොළඹ

මහසෙනෙරාට්ස්ලන්තාන්තේගේ කන්තෝරුවේදී

මහසෙනෙරාට් පළාතේ උපළුච්ඡන්දනාන්තේ විසින් මෙහි පහත පදනම්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නිලෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වූ කන්තෝරුවේ මස 21 වෙනි දිනකට සඳුදා දවල් 12ට සහ පසුසන දවස්වලත් කාලයේ දී භාණ්ඩවලට දීමට අවස්ථාවක් වනුයේය. මෙහි විකුණනු ලබන භූමිකම් පත්වලට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මහසෙනෙරාට් පළාතේ බස්නාහිර ගිරුවාපන්දු කොට්ඨාසයේ පිහිටා ඇති බිම්කැබලි 112ක.

සිතියම 5,431. මුල් ගිරියල. ඉල්ලීමකාරයා—පී. බඩුකා සහ තව කෙනෙක්.

අක්කරයක
සාමාන්‍ය
වටිනාකම.

නො.	ඉඩමේ නම.	අයිතිය කිසිවක්.	අන්දම.	මහත. අ. රු. ප.	රු.	
12419	කපුගේන, මාරගහගේන සහ මහගේන	ආණ්ඩුව	ගේන	15	0 20	10
12329	සිතියම 5,416. රන්ක. කෝන්ගහ කොරවුව	ආණ්ඩුව	වත්ත	5	0 34	20
12330	එම	මෙම ඉඩමට ඉල්ලීමකාරයෙක් නැත. ආණ්ඩුව	මුඩු	0	0 13	10

නො.	ඉඩමේ නම.	අයිතියක් කීයේ නො.	අන්දම.	මහත. අ. රු ප.	අක්ෂරයන් සංඛ්‍යාව වටිනාකම.
		සිතියම 5,611. රැකව. ඉල්ලුම්කාරයා—ආණ්ඩුව.			
13377	බොරළු ගාස	ආණ්ඩුව	ගේන	6 2 28	15
13378	එම	එම	එම	4 3 28	15
13379	එම	එම	එම	4 3 4	15
13380	එම	එම	එම	6 1 0	15
		සිතියම 5,294. ගොඩනැගිලි. ඉල්ලුම්කාරයා—ඩී. ඩී. ඩබ්ලිව්. එදිරිසිංහ.			
11635	මැදපොකුනසාය	ආණ්ඩුව	ගේන	13 2 10	10
		බම් ඉඩමට ඉල්ලුම්කාරයෙක් නැත.			
11636	මැදපොකුනසාය	එම	මුඩු	0 1 33	10
		සිතියම 5,532. අගුකැරේ. ඉල්ලුම්කාරයා—ආණ්ඩුව.			
13040	දන්තගමගේන	ආණ්ඩුව	ගේන	1 0 8	10
13041	එම	එම	මුඩු	0 0 30	10
13042	අගුකැරේ කැලේ	එම	ගේන	3 2 10	10
13043	එම	එම	එම	39 1 11	10
13044	එම	එම	එම	44 0 35	10
13045	එම	එම	එම	1 3 9	10
13046	එම	එම	එම	0 2 32	10
13047	අගුකැරේ වැව	එම	වැව	0 2 21	10
13048	එම	එම	වැසුණ්ඩිය	0 0 20	10
Z 524	අගුකැරේ කැලේ	නයිලො පක්ෂල	ගේන	4 0 26	10
13050	එම	ආණ්ඩුව	වගුර	0 0 29	10
13051	එම	එම	ගේන	36 1 22	10
13052	එම	එම	—	3 3 0	10
		සිතියම 5,532. අගුකැරේ සහ මණ්ඩුව.			
13053	එම	ආණ්ඩුව	මුඩු	5 2 24	10
		සිතියම 5,532. බැදිගම.			
13054	එම	ආණ්ඩුව	එම	2 0 0	10
		සිතියම 5,532. අගුකැරේ.			
13055	එම	ආණ්ඩුව	ගේන	48 2 0	10
13056	එම	එම	එම	49 2 20	10
13058	එම	එම	එම	47 1 24	10
13059	එම	එම	එම	19 0 19	10
13060	එම	එම	එම	47 1 20	10
		සිතියම 5,532. බැදිගම.			
13062	බැදිගම කැලේ	ආණ්ඩුව	එම	30 1 34	10
13063	එම	එම	එම	40 0 0	10
		සිතියම 5,532. උඩවකමුල්ල.			
13064	ඉහලසුළුන්වැව	ආණ්ඩුව	වැව	2 2 10	10
13065	හිඟුරුවැව	එම	එම	9 1 20	10
13066	උඩවකමුල්ලේ දෙහිය	එම	වගුර	0 1 19	10
		සිතියම 5,532. මණ්ඩුව.			
13067	කොලොන්නගමගේන	ආණ්ඩුව	වත්ත	0 2 12	10
13068	එම	එම	එම	0 1 2	10
13069	එම	එම	ගේන	0 2 16	10
13070	කටුනොහොත් පොකුණ	ආණ්ඩුව	වත්ත	2 2 20	25
		ගේන	මුඩුඉඩම	1 1 26	10
13071	බෝගමගේන	එම	වැව	25 3 10	10
13072	පොකුණ	එම	—		
		සිතියම 5,532. බැදිගම. ඉල්ලුම්කාරයා—කේ. බඩුකේ.			
13073	වේරගොඩියාය නොහොත් ගොඩවොහේගේන	ආණ්ඩුව	වත්ත	1 0 0	10
13074	එම	එම	එම	2 0 25	15
		ඉල්ලුම්කාරයා—චී. පී. එදිරිසාමි.			
13075	වේරගොඩියාය නොහොත් බෝගමගේන	ආණ්ඩුව	වත්ත	2 3 10	15
13076	වේරගොඩියාය	එම	මුඩුඉඩම	1 3 13	10
		සිතියම 5,557. පල්ලන්තර. ඉල්ලුම්කාරයා—ආණ්ඩුව.			
H 425	වල්දෙහිගේන	ඇස්. දෙ.න් අබරන්	පැතිරවත්ත	0 1 8	25
I 525	කිවුල්ලාදේ දෙහිය	එම	දෙහිය	0 3 9	30
J 525	කහටගමවත්ත	එම	වත්ත	1 1 34	25
K 525	එම	එම	එම	0 1 33	25
L 525	ගොඩවොහේ ගේන	එම	එම	1 3 23	25
M 525	කහටගමගේන	එම	එම	0 2 18	25
N 525	එම	එම	ගේන	1 2 7	10
O 525	එම	ආර්. ඇස්. දෙ.න් අබරන්	වත්ත	0 2 8	20
P 525	වල්දෙහිගමගේන	චී. බබානිසේ සහ තවත්	එම	5 1 34	15
Q 525	කිවුල්ලාදේ කුඹුර	ආර්. ඇස්. දෙ.න් අබරන්	කුඹුර	2 2 16	50
R 525	දුකුමඩලාගමගේන	එම	වත්ත	2 1 1	15
S 525	එම	එම	එම	2 1 0	25
T 525	ගොඩවොහේගේන	එම	එම	2 1 14	30
U 525	දන්තආරේදෙහිය	එම	දෙහිය	0 3 16	10
V 525	දන්තආරේගාස	එම	පැතිරවත්ත	24 1 30	25
W 525	කිවුල්ලාදේගාස	එම	එම	28 0 8	25
X 525	මහගේන	එම	එම	1 0 34	25
Y 525	එම	එම	වත්ත	1 1 8	20
Z 525	බතල කොරවුව	එම	කොරවුව	3 0 36	20
A 526	බෝගමගේන	එම	පැතිරවත්ත	4 3 4	25
B 526	එම	එම	එම	0 1 14	25
C 526	මහගේන	එම	ගේන	6 1 13	10

කො.	ඉඩමේ නම.	අයිතියකම් කීයන්යා.	අන්දම.	මහත.		අනකරණය සාමාන්‍ය වටිනාකම.
				අ.	රු. ප.	
D 526	බෝගහගේන	ආර්. ඇස්. දෙ.න් අබරන්	වත්ත	1	2 32	25
E 526	කිරිඳි අත්තනේගේන	එම	ගේන	2	3 33	10
F 526	එම	එම	වත්ත	0	1 20	25
G 526	පුංචිකෝමේගේන	එම	පැතිරිවත්ත	6	2 30	25
H 526	රුක්මනනගහවත්ත	කේ. ඩී. ගුනවත්තාමි	එම	1	0 23	25
I 526	බෝගහගේන	ආර්. ඇස්. ඒ. දෙ.න් අබරන්	වත්ත	2	0 9	30
J 526	ලෝච්චගහගේන	එම	පැතිරිවත්ත	1	1 14	25
K 526	එම	එම	වත්ත	1	3 35	25
L 526	කිරිඳි අත්තනේගේන	එම්. ඒ. දෙ.න් අබරන්	පැතිරිවත්ත	2	0 8	25
M 526	එම	එම	වත්ත	0	2 33	30
N 526	එම	එම	එම	2	0 4	30
O 526	එම	එම සහ තවත්අය	එම	3	1 14	30
P 526	සර්වාගෙදරවත්ත	එම්. ඒ. දෙ.න් අබරන්	පැතිරිවත්ත	2	1 19	25
Q 526	රුක්මනනගහවත්ත	එම	වත්ත	3	0 8	30
R 526	එම	ආණ්ඩුව	එම	2	3 4	30
S 526	එම	එම	වත්ත	1	1 2	30
T 526	එම	එම	පැතිරිවත්ත	1	1 5	25
U 526	ආරිඳි අත්තනේගේන	ආර්. ඒ. දෙ.න් අබරන්	එම	1	2 34	25
V 526	එම දෙහිය	එම	දෙහිය	0	3 10	10
W 526	එම ගේන	එම	පැතිරි වත්ත	0	1 31	25
X 526	එම	එම	එම	1	0 10	25
Y 526	කපුවාගේ වත්ත	එම	වත්ත	0	1 27	30
Z 526	එම	එම	එම	2	3 4	25
A 527	වගඹාගේ කොරවුව	ආර්. ඇස්. දෙ.න් අබරන්	පැතිරිවත්ත	1	1 32	25
B 527	එම	එම	වත්ත	0	1 10	15
C 527	එම	එම	එම	0	0 10	15
D 527	එම	එම	පැතිරිවත්ත	0	1 18	25
E 527	වගඹාගේ පුංචිකොරවුව	එම	වත්ත	0	2 26	15
F 527	සර්වාගෙදර වත්ත	එම	එම	2	1 17	30
G 527	කැකිරිවැව්දෙහිය	එම	කුඹුර	1	0 26	50
H 527	ලංගහවත්ත	එම	පැතිරිවත්ත	1	3 8	25
I 527	මහවත්ත	එම	වත්ත	1	0 16	30
J 527	ලංගහවත්ත	එම	පැතිරිවත්ත	4	0 10	25
K 527	ජූලියවත්ත	එම	ගේන	1	2 20	15
L 527	එම	ආණ්ඩුව	එම	0	1 4	25
13246	කිවුල්ආරේවැව	එම	වැව	1	0 28	50
13247	කිරිඳිඅත්තනේවැව	එම	එම	0	0 23	50
11501	කලපුවපල්ලම නොහොත් ආඩුව වත්ත	ආණ්ඩුව	මුඩුඉඩම	0	3 24	10
11502	බොරඑවේ යාය	එම	වත්ත	0	1 8	20
G 586	බදනගේගේන	පල්ලුත්තර. ඉල්එම්කාරයා—ආණ්ඩුව.	වත්ත	1	0 10	50
H 586	ගොඩවලේකපුකොරවුව	සෝනිකලන්නාන්සේ	එම	0	3 5	30
I 586	දෙහියගහවල අත්මග	පී. පුංචි බඩා	එම	0	0 7	25
J 586	මහනුගේයාය	පී. පී. මගෙල්ලේ උරුමක් කාරයෝ	වත්ත	40	2 10	25
K 586	එම	එම	එම	0	1 14	20
L 586	එම	පී. බඩන්තාමි	එම	11	0 0	75
297	සීනියම 1,521. රත්න. ඉල්එම්කාරයා—ඒ. ඒ. ඇස්. ජයවික්‍රම.	ආණ්ඩුව	ගේන	34	0 38	15

දන්වනු ලබයි.—මේ ඉඩම්වලට සම්බන්ධ උරුමයක් ඇතැයි කල්පනාකරණ සම්බන්ධ කොටසකට මෙහි දැනුම් දෙන්නේ නම් එකිනෙක දවසේදී උපඵලයක් හා සම්බන්ධයෙන් ඉදිරිපිට මුද්‍රණයෙන් අයිතිවාසිකම්වල සාක්ෂි පෙන්වා සිටින ලෙසටයි.
මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේශ්වර්තනරු උපකාරයෙන්ද, ඉඩම් විකිණීමේ කොන්දේසි ගැන වැඩි දුර කාරණා හම්බන්තොට පලාතේ උපඵලයක් හා සම්බන්ධයෙන්ද දැනගත හැකිවේ.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහනුවෙහි අඤ්චසෙල,
බඩුල්ල, පී. ටෙලර්,
වැඩබලන මහසෙත්තකාරිස් වම්හ.

No. 1,140, s. P. Colonial Secretary's Office,
Colombo, September 5, 1901.

ON Tuesday, October 29, 1901, at 12 noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-two allotments of land situated in the Gangaboda pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 5,233. Village—Unanwitiya.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
11365	Atahaulhena	N. A. Cornelis	Garden	0	1 37	10
11366	Do.	do.	do.	0	0 39	10
11367	Do.	do.	do.	0	3 35	10
11368	Atahaulkumbura	do.	Paddy field	0	0 25	10
J 580	Atahaulhena	do.	Garden	0	3 26	10

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 2,386. Village—Yatalamatta.						
3733	Bamboda-Iollagodabedda	H. D. Suriya Arachchi	Low jungle	8	1 17	10
3734	Bambodadollaokanda	do.	Garden	1	0 18	10
Preliminary 2,039. Village—Pataweliwitiya.						
2343	Lanamalelawaturawa	—	Low jungle	5	2 23	10
2344	Lanamalelamanathaowita	—	Owita	0	1 21	10
2347	Lanamalelaowita	—	do.	2	1 0	10
2348	Lanamalelawaturawa	D. Don Abraham Mathias	Low jungle and			
		Wijeratne, Police Vidane	owita	19	0 0	10
2349	Do.	do.	Owita	3	2 38	10
2350	Ratamillakadathawaturawa	—	Low jungle and			
		—	owita	3	0 11	10
2351	Ratamillakadathaowita	—	Owita	1	0 28	10
2355	Laulugahaduwa or Duwawatta	—	Garden and			
		—	jungle	5	1 24	10
2356	Hagahaduwa	B. Don Abraham Mathes	Low jungle	6	0 19	10
		Wijeratne, Police Vidane	Paddy field	5	2 39	10
2357	Hagaha-addarawila	—	Low jungle	5	1 25	10
2358	Indigasduwa	—	Garden	2	2 26	10
2361	Kitaowitagodawatta	—	Owita	2	3 19	10
2362	Kitaowita	—	Garden	0	1 7	10
2363	Kitaowitagankandawatta	—	do.	0	2 7	10
2366	Walagawakakulamagoda	Bandarigodage Abaran	Low jungle	0	3 3	10
2368	Do.	do.	Paddy field	3	3 12	15
2369	Ballegekumbura	—	Owita	1	0 0	10
2370	Ballegeowita	—	Garden	0	3 0	10
2371	Ballegewatta	—	do.	0	1 23	10
2372	Kadurugahamullanagoda	—	do.	0	0 33	10
2376	Do.	—	do.	0	1 16	10
2377	Koskatiyamullegodawatta	—	do.	0	2 30	10
2379	Dola-addaramulanagoda	—	Low jungle	0	2 7	10
2382	Koskatiyamullegoda	—				
Preliminary plan 1,913. Village—Pataweliwitiya.						
4539	Kadamewawela or Gamege-	—	Deniya	1	0 16	10
	muttagewela	—	Garden	1	2 37	10
4545	Mudubenatuduwa	D. B. S. de Silva and K. M.	Grass land	0	1 7	10
4570	Nadduhenuaduwa	D. S. de Silva	Low jungle	0	2 32	10
4571	Do.	—	do.	2	0 27	10
4572	Beraraduwa	—	Jungle	1	1 2	10
4573	Paliaketiyakanda	G. O. Adrian	Garden	0	1 19	10
4580	Kalungaha-addaragoda or	J. de Silva and M. Nicholas				
	Terunellakanda	—				
Village—Udaweliwitiya.						
L 161	Pahalagalluma	A. B. Abaran	Garden	0	0 25	10
Village—Pataweliwitiya.						
O 161	Boraluwadeniya	—	Deniya	0	1 12	10
Village—Udaweliwitiya.						
P 161	Dolamunataowita	—	Owita	0	2 4	10
J 162	Pitaowita	—	Low jungle	2	1 30	10
K 162	Do.	—	Garden	1	1 13	10
L 162	Do.	—	do.	0	3 32	10
M 162	Do.	—	Low jungle	0	0 39	10
Q 162	Banakiyena-adumulla	—	Jungle	0	0 29	10
Village—Pataweliwitiya.						
G 163	Tennehenawattatuduwa or	—	Low jungle	2	2 0	10
	Alantenatuduwa	—	Garden	0	1 30	10
I 163	Kanettawatta	—	do.	0	1 33	10
K 163	Dehelegodaduwa	—	Grass land	0	2 32	10
L 163	Puwakgahahena	—	do.	0	0 24	10
Q 163	Paliaketiyakandegoda	—	Owita	0	1 2	10
J 164	Temellakanda	—				

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,140, S. P.

වර්ෂ 1901 ක්වූ සැකැම්බර් මස 5 වෙනි දින කොළඹ
මහසෙනෙට්ටුවේ සභාවේ සභාපතිවරයාගේ අත්සනින්.

දැනුණු දිනාවේ මහජනවහලක්කරණයේ පිහිටි මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ
නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ ඔක්තෝබර් මස 29 වෙනි දිනකදී අභ්‍යන්තරව දවල් 12ට ගාල්ලේ
කම්බේරියේදී වෛද්‍යසීමකර විකුණනු ලබන ලෙසට දැනුණු දිනාවේ සභාවේ අත්සනින්.

දැනුණු දිනාවේ ගාළු පලාතේ ගඟබඩපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන විවිධ ඉඩම් 57.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරන අයගේ නම.	අයදුම.	අත්කරගත වලිකා	
				මහස. අ. රු. ප.	කම. රු.
11365	අටහවුල්ලේන	ඇන්. ඒ. කොර්නෙලියස්	වත්ත	0 1 37	10
11366	එම	එම	එම	0 0 39	10
11367	එම	එම	එම	0 2 35	10
11368	එම කුඹුර	එම	කුඹුර	0 0 25	10
J 580	අටහවුල්ලේන	එම	වත්ත	0 3 26	10
සිතියම 5,233. ගම—ලකුණවිලිය.					
3733	බම්බේදොලගොඩ	එම්. ඩී. සුරියආරච්චි	තරමක් වැව්විව කැලේ	8 1 17	10
3734	බම්බේදොල බිකන්ද	එම	වත්ත	1 0 18	10
සිතියම 2,039. ගම—පාගවැව්ලිවිලිය.					
2343	ලකමල්ලොවතුරුව	—	තරමක් වැව්විව කැලේ	5 2 23	10
2344	ලකමල්ලොවතුරුව ඔව්ව	—	ඔව්ව	0 1 21	10
2347	ලකමල්ලොවතුරුව	—	එම	2 1 0	10
2348	එම වතුරුව	ඩී. දෙව් ඒවුනම් මහේස්වරයන්	තරමක් වැව්විව කැලේ	19 0 0	10
2349	එම ඔව්ව	එම	ඔව්ව	3 2 38	10
2350	රහමල්ලොවතුරුව	—	තරමක් වැව්විව කැලේ	3 0 11	10
2351	එම ඔව්ව	—	ඔව්ව	1 0 28	10
2355	ලාච්චිගඟදොළ නොකොන් දුටුවත්ත	—	වත්ත සහ කැලේ	5 1 24	10
2356	ගාගඟදොළ	ඩී. දෙව් ඒවුනම් වැනිස්වරයන්	තරමක් වැව්විව කැලේ	6 0 19	10
2357	එම අද්දරවිල	—	කුඹුර	5 2 39	10
2358	ඉදිගස්දොළ	—	තරමක් වැව්විව කැලේ	5 1 25	10
2361	කිකම්මිවගොඩවත්ත	—	වත්ත	2 2 26	10
2362	කිකම්මිව	—	ඔව්ව	2 3 19	10
2363	කිකම්මිව ගන්කන්දවත්ත	—	වත්ත	0 1 7	10
2366	වලගාමාකකුලමගොඩ	බහදුරියගොඩගේ අබරත්	එම	0 2 7	10
2368	එම	එම	තරමක් වැව්විව කැලේ	0 3 3	10
2369	පල්ලගේ කුඹුර	—	කුඹුර	3 3 12	15
2370	එම ඔව්ව	—	ඔව්ව	1 0 0	10
2371	එම වත්ත	—	වත්ත	0 3 0	10
2372	කදුරුගඟමුල්ලගොඩ	—	එම	0 1 23	10
2376	එම	—	එම	0 0 33	10
2377	කොස්කපිටිය මුල්ලගොඩ වත්ත	—	එම	0 1 16	10
2379	දොලඅද්දර මුල්ලගොඩ	—	එම	0 2 30	10
2382	කොස්කපිටිය මුල්ලගොඩ	—	තරමක් වැව්විව කැලේ	0 2 7	10
සිතියම 1,913.					
4539	කුඩමේවැල කොකොන් ගමන්පත්තගේ වෙල	—	දෙකිය	1 0 16	10
4545	මුදුබෙහකුඹුව	—	වත්ත	1 2 37	10
4570	එම දුටු	ඩී. ඩී. ඇන්. ඩී. සිල්වා සහ කේ. ඇම්. ඩී. ඩී. සිල්වා	තනකොල වත්ත	0 1 7	10
4571	එම	එම	තරමක් වැව්විව කැලේ	0 2 32	10
4572	බීරරදුව	—	එම	2 0 27	10
4573	පැලිකකැටියකන්ද	ඒ. ඩී. අදිරියන්	කැලේ	1 1 2	10
4580	කපුටුගඟඅද්දරගොඩ	—	—	—	—
	කොකොන් තෙරුනල කන්ද	ඒ. ඩී. සිල්වා සහ ඇම්. කීකුල්ස්	වත්ත	0 1 19	10
L 161	පහලගවත්ත	එ. ඩී. අබරත්	එම	0 0 25	10
O 161	බොරඑවාදෙකිය	—	දෙකිය	0 1 12	10
ගම—ලකුණවිලිය.					
P 161	දොලමුනකම්මිව	—	ඔව්ව	0 2 4	10
J 162	පිටමිව	—	තරමක් වැව්විව කැලේ	2 1 30	10
K 162	එම	—	වත්ත	1 1 13	10
L 162	එම	—	එම	0 3 32	10
M 162	එම	—	තරමක් වැව්විව කැලේ	0 0 39	10
Q 162	බාහකොහවමුල්ල	—	කැලේ	0 0 29	10

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කරන අයගේ නම.	අත්දම.	අක්කර			
				වගක.	වග මිල.	වග රු.	වග මිල රු.
G 163	කැන්තලේස්වත්තතුඩුව නොකොස් අලල කැන්තතුඩුව	—	කරමක් වැව්ව කැලේ	2	2	0	10
I 163	කනන්තවත්ත	—	වත්ත	0	1	30	10
K 163	දෙගෙල්ලෙගොඩදුව	—	එම	0	1	33	10
L 163	පුවක්කලේ	—	කනකොලවත්ත	0	2	32	10
Q 163	පැලියකැව්කන්දගොඩ	—	එම	0	0	24	10
J 164	කෙමෙල්ලකන්ද	—	මිඵව	0	1	2	10

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කියා හිඞින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ ජනිතීම් දැනේදී ජව අයිතිවාසිකම් කියාතිබෙන ඔප්පු ගතාදීක දකුණු පලාතේ මහජනතලක්කාන්සේට ජපත්තා සිටින්නට මිනැස.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරුද්දක්කාන්සේගෙන්ද, මිනිනිම් කොන්දේසි ගැණ වැඩිදුර කාරණා දකුණු පලාතේ ආණ්ඩුවේ ඒජන්තලක්කාන්සේගෙන්ද දකගත්ව පුවවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලෙස,

ඩබ්ලිවු. ටී චේලර්,

වැඩබලන මහසෙක්කුකැරිස් මමක.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 845, E. P.

Colonial Secretary's Office,
Colombo, August 31, 1901.

ON Tuesday, October 15, 1901, at 1 P.M., the Assistant Government Agent for the Trincomalee District, Eastern Province, will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land on the terms authorized by Government.

One hundred and twenty-nine allotments of land situated in the Koddiyar, Tampalakamam, Town, and Kaddukulam divisions of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Name of Land.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs. c.
<i>General Sale.</i>					
Preliminary plan 867.—Koddiyar pattu.					
10441	Kaddaiparichohan	S. Sinnattampi	Vettukadu	2 0 8	15 0
10442	Do.	—	do.	6 3 31	15 0
10450	Do.	V. Sinnattampi and K. Muttu-kumaru	do.	1 1 39	15 0
10451	Do.	T. Katiramen	do.	0 2 24	20 0
10452	Do.	V. Vyramuttu	do.	1 0 34	15 0
10454	Do.	K. Vyramuttu and one	do.	2 3 32	20 0
10455	Do.	—	do.	1 3 2	20 0
10457	Do.	M. P. Katiravelu	do.	1 2 30	15 0
10458	Do.	—	do.	0 3 21	15 0
10460	Do.	—	do.	1 0 36	12 50
10465	Do.	V. Tambaiyar	do.	0 2 7	15 0
10472	Do.	—	do.	1 2 15	12 50
10473	Do.	—	do.	0 2 8	12 50
10474	Do.	K. Nakamuttu	—	1 1 20	12 50
10474½	Do.	Encroachment by K. Veeracutti	—	0 1 0	15 0
10474½	Do.	Encroachment by K. Sinnavan	—	0 0 12	15 0
10474½	Do.	Encroachment by A. Kandanam	—	0 0 32	15 0
87158	Verukal	M. Sinnappah	Vannanturaikadu	4 1 0	12 50
87185	Menkamam	Kanapatippillai Sinnakkuddi	Menkamamchenai	7 1 6	12 50
87189	Mutur	—	Akkaraichenai	3 1 0	12 50
P 66	Do.	Rev. F. Heimbürger	Akkaraitotam	0 2 14	20 0
Q 66	Do.	do.	do.	0 3 28	30 0
87202	Kiliveddi	Occupied by P. Konamalai	Vadytotam	0 3 25	25 0
87203	Do.	Occupied by Sinna Raman Kangany	do.	0 1 4	25 0
87204	Do.	V. Sitamparappillai Aiyar	Pachchaittidai	2 0 30	25 0

Lot.	Village.	Name of Applicant.	Name of Land.	Extent.		Upset Price per Acre. Rs. c.
				A.	R. P.	
		Preliminary plan 2,841.				
87231	Pachchanur	Katiramer Vyhali	Vadichchalchenaikadu	6	2 0	12 50
87232	Do.	do.	do.	1	1 15	12 50
87233	Do.	Veluppillai Tampimuttu	do.	7	3 24	12 50
87234	Do.	Encroachment by T. Muttu- kumar Vanniya	do.	0	1 28	15 0
		Preliminary plan 2,842.				
87235	Mallikaitivu	K. Kanaga Vitana	Paniadychenai	6	1 9	12 50
87236	Do.	do.	do.	2	0 20	10 0
		Preliminary plan 2,847.				
87246	Toppur	M. Gabrielpillai	Senkalladytidal	2	3 0	10 0
87249	Do.	Sinnattamby Ibrahim	Menakenikadu	6	1 28	12 50
		Preliminary plan 2,566.				
T 58	Mutur	—	Kalladichenai	3	0 27	10 0
		Preliminary plan 626.				
6846	Kankuveli	A. Kantapper	Nilappalaiveli	11	1 18	12 50
		Preliminary plan 970.				
11903	Mutur	Periatamby Meerasaibo	Moddaimalanchenai	2	3 3	10 0
11929	Do.	M. W. Murukasapillai	Salambyvettai	15	3 18	20 0
		Preliminary plan 831.				
9987	Mutur	Julian Nikilan	Veddukkadduchenai	6	1 35	10 0
9988	Do.	Marian Gabriel	Konkulichenai	8	3 0	10 0
9989	Do.	Kasimpillai Noordin	Anaiivumadu	14	2 0	10 0
9990	Do.	Kantar Marian	Koyadichenai	26	3 10	15 0
		Preliminary plan 874.				
10487	Mutur	Sultampillai Sinnattamby	Tonituraimadu	51	1 20	10 0
10488	Do.	—	Anaitivumadu	11	2 20	10 0
		Preliminary plan 2,797.				
87142	Mutur	Encroachment by Mukammatu Tampi	Puliyadichchenai	0	1 0	20 0
87143	Do.	Encroachment by M. L. Assana- levvai	do.	5	0 22	20 0
87144	Do.	Encroachment by K. Mirasaibu	Malkulam	1	3 11	20 0
87145	Do.	—	Puliyadichchenai	8	3 26	20 0
87146	Do.	Nakamuttu Appasami	Elupayadichenai	24	0 2	15 0
		Preliminary plan 586.				
6380	Mutur	V. Tampimuttu	Puliyadichchenai	2	2 38	20 0
6381½	Do.	—	do.	0	0 19	20 0
6390	Do.	—	Maddukulappanvayal	3	0 18	20 0
6390½	Do.	—	do.	0	1 18	20 0
6378	Do.	M. Marimuttu	Puliyadichchenai	3	3 27	20 0
6379	Do.	K. Konamulai	do.	1	1 18	20 0
		<i>Default Lands.</i>				
		Preliminary plan 2,631.				
		Name of Purchaser.	Description.			
77135	Toppur	Nakamuttu, wife of K. Chellappah	Paddy land	0	3 6	30 0
		Preliminary plan 2,632.				
77150	Toppur	Nappu Pallippichchai	Paddy land	6	2 22	15 0
77153	Do.	Peeruppillai Paikcer Mohideen and one	do.	9	2 24	15 0
77154	Do.	L. Chatakkulevvai and one	do.	8	2 7	15 0
77156	Do.	K. Cheenittampi and one	do.	10	0 0	12 50
77157	Do.	L. Chatakkulevvai and one	do.	9	1 0	12 50
77158	Do.	do.	do.	2	0 0	15 0
77159	Do.	Kattuwawa Meerasaibo and one	do.	1	2 17	30 0
77152	Do.	Meera Levvai Kuppaittampi	do.	1	1 10	30 0
		Preliminary plan 1,772.				
5647	Ilakkantai	Katiravelu Kantappan and one	Paddy land	9	2 10	15 0
5657	Do.	Velantar Murukuppillai	do.	2	3 8	15 0
5658	Do.	Veluppillai Tampimuttu and one	do.	11	3 3	15 0
5660	Do.	Kattamuttu Veluppillai	do.	6	3 32	15 0
5654	Do.	Tampapillai Arumukam	do.	7	0 32	15 0
5655	Do.	Chennattampi Vyramuttu and one	do.	6	0 0	15 0
5656	Do.	do.	do.	5	0 32	15 0
5659	Ilakkantai	Kanakkappillai Chinnattamby	Paddy land	11	0 16	15 0
5662	Do.	Katiravelu Veluppillai and three others	do.	19	1 33	15 0
5648	Do.	K. Nannittampi and three others	do.	6	2 26	15 0
5650	Do.	do.	do.	12	1 36	15 0
5651	Do.	K. Cheenivasakam and one	do.	7	3 22	15 0
		Preliminary plan 2,640.				
77231	Toppur	Migil Antony, Police Vidane	Paddy land	6	1 8	20 0
		Preliminary plan 586.				
6372	Mutur	Meerasaibo Mukammadu Neyna	Paddy land	2	0 22	20 0

Lot.	Village.	Name of Applicant.	Name of Land.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
<i>General Sale.</i>					
Preliminary plan 2,758.—Tampalakamam pattu.					
		Name of Applicant.	Name of Land.		
77974	Sinnakkinniyai	M. Seeni	Kaddar	0 3 3	10 0
77975	Do.	A. Akammattulevvai	do.	0 3 26	10 0
77976	Do.	S. Sekumammatu	do.	3 0 7	10 0
77979	Do.	V. Kadduvawa	Mancholai	0 2 37	10 0
77980	Do.	Miskinpillai Samsadeen	do.	0 1 0	10 0
77984	Do.	Encroachment by V. Pitchai	do.	0 0 12	10 0
Preliminary plan 2,742.					
77936	Periyakinniyai	—	Ponnavarantivu	1 2 11	12 0
Preliminary plan 2,743.					
77939	Periyakinniyai	Miskinpillai Tajore	Uppukkarnchchi	2 0 0	10 0
Preliminary plan 2,753.					
77964	Periyakinniyai	Kakar Sariel	Naditivu	2 1 10	10 0
77965	Do.	do.	do.	0 3 18	10 0
Preliminary plan 698.					
D 276	Tampalakamam	Tampapillai Konamalai	Jungle land	0 0 11	10 0
Preliminary plan 560.					
I 45½	Karimalaiuttu	Meydinsa Mastan	Jungle land	5 1 3	10 0
J 45½	Do.	do.	do.	0 3 0	10 0
Preliminary plan 2,121.					
7001	Tampalakamam	Sinnavappu Hadgi Meydin	Champupottana	0 1 10	15 0
7002	Do.	do.	do.	6 1 7	20 0
7003	Do.	do.	do.	0 1 26	15 0
7004	Do.	do.	do.	1 2 9	20 0
7005	Do.	M. Assan Saibo	do.	1 0 22	20 0
7006	Do.	do.	do.	3 1 32	20 0
<i>Default Lands.</i>					
Preliminary plan 2,469.—Tampalakamam pattu.					
		Name of Purchaser.	Description.		
76545	Kinniyai	Aptul Cater Mukammatu Sultan and one	Paddy land	9 0 22	12 50
Preliminary plan 2,470.					
76547	Periyakinniyai	Chuppar Murukapper and one	Paddy land	6 3 25	15 0
76548	Do.	do.	do.	0 1 31	10 0
76550	Do.	do.	do.	0 0 11	10 0
76551	Do.	Seiyat Sir Mukammatu	do.	0 2 39	10 0
76552	Do.	do.	do.	2 0 7	10 0
76553	Do.	do.	do.	4 3 29	15 0
Preliminary plan 2,471.					
76559	Periyakinniyai	Chuppar Murukapper and one	Paddy land	1 3 4	12 50
Preliminary plan 1,660.					
4838	Tampalakam	Katirkamer Konamalai and one	Paddy land	21 1 8	10 0
Preliminary plan 881.					
10600	Kinniyai	A. H. M. Atambawa	Paddy land	12 3 25	12 0
10601	Do.	Assanar Chinnavappu	do.	7 2 21	15 0
10609	Do.	Amidon Paikeertamby	do.	5 0 0	10 0
10610	Do.	do.	do.	6 1 21	10 0
Preliminary plan 2,084.					
6891	Kandalkadu	Chinnakkuddiyar Katiravelu	Paddy land	2 2 15	12 0
6892	Do.	do.	do.	1 3 19	15 0
Preliminary plan 615.					
6789	Kinniyai	Chinnattampi Hamid	Paddy land	3 3 34	10 0
Preliminary plan 2,470.					
76555	Periyakinniyai	Meerasaibu Bahiman	Paddy land	0 1 27	10 0
76556	Do.	do.	do.	1 2 31	0 0
76557	Do.	do.	do.	2 3 31	13 0
<i>Town.—General Sale</i>					
Preliminary plan 2,823.					
		Name of Applicant.	Name of Land.		
87195	Palauttu	Rev. F. Heimbürger	Palauttukadu	5 3 10	15 0
87197	Do.	do.	do.	20 2 24	15 0
87200	Do.	M. Nikulas	do.	2 0 15	12 50
Preliminary plan 1,099.					
1386	Palauttu	K. S. Kadar Cadsa	Palauttukadu	2 1 8	2 0
1387	Do.	M. Rajaratnam	do.	1 2 15	12 0
Preliminary plan 2,826.—Kaddukulam east.					
87207	Tiriyai	Encroachment by K. M. Rawter	Kantappanvayalmelaru	0 0 18	12 50
87208	Do.	K. Suppiramaniam and one	do.	1 2 34	12 50

Default Lands.					Upset Price per Acre.	
Lot.	Village.	Name of Purchaser.	Description.	Extent. A. R. P.	Rs.	c.
76541	Pulmoddai	Preliminary plan 2,467.—Kaddukkulam pattu.	Paddy land	0 0 15	12	50
76542	Do.	Pakkir Akammattu Levvai	do.	1 0 0	12	50
76576	Pulmoddai	Preliminary plan 2,478.	Paddy land	1 1 19	12	50
76577	Do.	Meydin Ussan Saibo	do.	2 2 31	12	50
77191	Pulmoddai	Preliminary plan 2,634.	Paddy land	3 2 8	12	50
77289	Kuchchaveli	Preliminary plan 2,658.	Paddy land	6 2 36	12	50
6778	Vitpanakulam	Preliminary plan 2,058.	Paddy land	0 3 12	10	0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 845, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபீசில்,
கொழும்பு, 1901 ம் ஆண்டு ஆகஸ்டுமீ 31 ந் உ.

1901 ம் ஆண்டு ஜப்பசிமாதம் 15 ந் திகதி செவ்வாய்க்கிழமை பகல் 1 மணிக்கு தன் ஆபீசில் கீழ் மாகாணத்தத் திரிகோணமலை உதவி கவர்ணமேந்த ஏசன்றவர்களால இந்நகரயிற் சொல்லப்படடிருக்கிற முடிக்குரிய காணித்தண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்படடிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற் கப்படும்.

129 காணித்தண்டுகள், கீழ் மாகாணத்தத் திரிகோணமலை டிஸ்திரிக்கின் கொட்டியாபுரம், தம்பலகமம் பட்டணம் கட்டுக்குளப் பகுதிகளிலிருக்கின்றது.

கொட்டியார்பற்ற. பொதுவிற்பனவு.
பிரதமபட்டத்து இலக்கம் 867. உரித்தாளி—அரசாட்சியார்.

ஏக்கரொன்
றுக்கு தரிப்பு
விலை

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	காணியின் பெயர்.	ஏ. மு. ப.	ரூ. ச.
10441	கடடைபரிச்சான்	எஸ். சின்னத்தம்பி	வெட்டுக்காடு	2 0 8	15 0
10442	ஹெ	—	ஹெ	6 3 31	15 0
10450	ஹெ	வி. சின்னத்தம்பியும் கே. முத் தக்குமாறும்	ஹெ	1 1 39	15 0
10451	ஹெ	ரி. கதிராமன்	ஹெ	0 2 24	20 0
10452	ஹெ	வி. வயிரமுத்த	ஹெ	1 0 34	15 0
10454	ஹெ	கே. வயிரமுத்தவும் மறுபேரும்	ஹெ	2 3 32	20 0
10455	ஹெ	—	ஹெ	1 3 2	20 0
10457	ஹெ	எம். பி. கதிரவேலு	ஹெ	1 2 30	15 0
10458	ஹெ	—	ஹெ	0 3 21	15 0
10460	ஹெ	—	ஹெ	1 0 36	12 50
10465	ஹெ	வி. தம்பையர்	ஹெ	0 2 7	15 0
10472	ஹெ	—	ஹெ	1 2 15	12 50
10473	ஹெ	—	ஹெ	0 2 8	12 50
10474	ஹெ	கே. நாகமுத்த	—	1 1 20	12 50
10474½	ஹெ	கே. வீரக்குடி சேர்த்தடைத்த அருகதிகம்	—	0 1 0	15 0
10474½	ஹெ	கே. சின்னவன் சேர்த்தடைத்த அருகதிகம்	—	0 0 12	15 0
10474¾	ஹெ	ஏ. கந்தவன் சேர்த்தடைத்த அருகதிகம்	—	0 0 32	15 0
87158	வெருகல	பிரதமபட்டத்து இலக்கம் 2,802. எம். சின்னப்பர்	வண்ணத்துறைக் காடு	4 1 0	12 50
87185	மேன்காமம்	பிரதமபட்டத்து இலக்கம் 2,815. கணபதிபிள்ளை சின்னக்குடி	மேன்காமம்சேனை	7 1 6	12 50
87189	முதூர்	பிரதமபட்டத்து இலக்கம் 2,817.	அக்கரைச்சேனை	3 1 0	12 50
P 66	ஹெ	என்பொருந்திய எவ். கேயின்	—	—	—
Q 66	ஹெ	பேக்கர் சுவாமி	அக்கரைத்தோட்டம்	0 2 14	20 0
87202	ஹெ	—	ஹெ	0 3 28	30 0
87202	கிளிவெட்டி	பிரதமபட்டத்து இலக்கம் 2,824. உரித்தாளி—இல்லை.	—	—	—
87203	ஹெ	பி. கோணமலை குடியிருக்கிற சின்னஇராமன் கங்காணி குடியிருக்கிறது	வாடித்தோட்டம்	0 3 25	25 0
			ஹெ	0 1 4	25 0

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	காணியின் பெயர்.	தரிப்பு விலை	
				விசாலம்.	ஏக்க ரொன்
				௪. ௩ா. ப.	௬. ச.
87204	கிளிவெடடி	வி. சிதம்பரப்பிள்ளை ஐயர்	பச்சைத்திடல்	2 0 30	25 0
		பிரதமபடத்து இலக்கம் 2,841.			
87231	பச்சணார்	கதிராமா வைகாணி	வடிச்சலசேனைக்காடு	6 2 0	12 50
87232	ஹெ	ஹெ	ஹெ	1 1 15	12 50
87233	ஹெ	வேலுப்பிள்ளை தமபிமுத்து	ஹெ	7 3 24	12 50
87234	ஹெ	த. முத்துக்குமாரு வன்னியம்	ஹெ	0 1 28	15 0
		சேர்த்தடைத்த காணி			
		பிரதமபடத்து இலக்கம் 2,842. உரித்தாளி—அரசாட்சியார்.			
87235	மல்லிகைத்தீவு	கே. கனகவிதான	பணையடிச்சேனை	6 1 9	12 50
87236	ஹெ	ஹெ	ஹெ	2 0 20	10 0
		பிரதமபடத்து இலக்கம் 2,847.			
87246	தோப்பூர்	எம். கபிரியேல் பிள்ளை	செங்கலடித்திடல்	2 3 0	10 0
87249	ஹெ	சினனத்தம்பி இவ்வுருகிம	பிணைக்காடு	6 1 28	12 50
		பிரதமபடத்து இலக்கம் 2,566.			
T 58	முனார்	—	கலையடிச்சேனை	3 0 27	10 0
		பிரதமபடத்து இலக்கம் 626.			
6846	கங்குவேலி	ஏ. கந்தப்பர்	நிலாப்பனை வெளி	11 1 18	12 50
		பிரதமபடத்து இலக்கம் 970.			
11903	முனார்	பெரியதம்பி மீராசாய்பு	மொடடைமலஞ்சேனை	2 3 3	10 0
11929	ஹெ	எம். டபிள்யூ. முருகேசப்பிள்ளை	சாலம்பைவெட்டை	15 3 18	20 0
		பிரதமபடத்து இலக்கம் 831.			
9987	ஹெ	யூலியன் நீக்கினான்	வெட்டுக்காட்டுச்சேனை	6 1 35	10 0
9988	ஹெ	மரியான் கவுரியல்	கொங்குனிச்சேனை	8 3 0	10 0
9989	ஹெ	காசிப்பிள்ளை ஸார்தின	ஆனைத்தீவுமேடு	14 2 0	10 0
9990	ஹெ	கந்தர் மரியான்	கோயடிச்சேனை	26 3 10	15 0
		பிரதமபடத்து இலக்கம் 874.			
10487	ஹெ	சனத்தம்பிபிள்ளை சினனத்தம்பி தோணித்துறை	மேடு	51 1 20	10 0
10488	ஹெ	—	ஆனைத்தீவுமேடு	11 2 20	10 0
		பிரதமபடத்து இலக்கம் 2,797.			
87142	ஹெ	முக்கமுத்துத்தம்பியார் சேர்த்தடைக்கப்பட்ட தரை	புளியடிச்சேனை	0 1 0	20 0
87143	ஹெ	எம். எல். அசனுவலையார் சேர்த்தடைக்கப்பட்ட தரை	ஹெ	5 0 22	20 0
87144	ஹெ	கே. மீராசாய்புவினாற் சேர்த்தடைக்கப்பட்ட தரை	மற்குளம்	1 3 11	20 0
87145	ஹெ	—	புளியடிச்சேனை	8 3 26	20 0
87146	ஹெ	நாகமுத்து அப்பாசாயி	இலையடிச்சேனை	24 0 2	15 0
		பிரதமபடத்து இலக்கம் 586.			
6380	ஹெ	வீ. தம்பிமுத்து	புளியடிச்சேனை	2 2 38	20 0
6381½	ஹெ	—	ஹெ	0 0 19	20 0
6390	ஹெ	—	மட்டுக்குளப்பன் வயல்	3 0 18	20 0
6390½	ஹெ	—	ஹெ	0 1 18	20 0
6378	ஹெ	எம். மாரிமுத்து	புளியடிச்சேனை	3 3 27	20 0
6379	ஹெ	கே. கோணமலை	ஹெ	1 1 18	20 0
		(ஒட்டுக்குப்பணமிறுபடாத காணிகள்).			
		பிரதமபடத்து இலக்கம் 2,631. உரித்தாளி—இலலை, வரங்களானியின் பெயர்.			
77135	தோப்பூர்	கே. செலப்பா பெண் நாகமுத்து	நெற்காணி	0 3 6	30 0
		பிரதமபடத்து இலக்கம் 2,632.			
77150	ஹெ	வாப்பள்ளி பிச்சை	நெற்காணி	6 2 22	15 0
77153	ஹெ	பீரப்பிள்ளை பைக்கீர் முகைதி	ஹெ	9 2 24	15 0
77154	ஹெ	ஹெ	ஹெ	8 2 7	15 0
77156	ஹெ	லெ. சதக்குலெவ்வையும் மறு	ஹெ	10 0 0	12 50
77157	ஹெ	கே. சீனித்தம்பியும் மறு	ஹெ	9 1 0	12 50
77158	ஹெ	லெ. சதக்குலெவ்வையும் மறு	ஹெ	2 0 0	15 0

இல.	குறிச்சி.	வாங்காளானியின் பெயர்.	விபரம்.	விசாலம்.		ஏக்கரொன்றுக்கு தரிப்பு விலை.	
				ஏ. மு. ப.	சு. ச.	ரூ.	ச.
77159	தோப்பூர்	கா. மீராசாய்புலும் மறு	நெற்காணி	1	2	17	30 0
77152	நெ.	மீராலெவ்வை குப்பைத்தம்பி பிரதமபடத்து இலக்கம் 1,772.	நெ.	1	1	10	30 0
5647	இளக்கந்தை	கதிரவேலு கந்தப்பனும் மறு	நெ.	9	2	10	15 0
5657	நெ.	வேலாயுதர் முருகுப்பிள்ளை	நெ.	2	3	8	15 0
5658	நெ.	வேலுப்பிள்ளை தம்பி முதலு மறு	நெ.	11	3	3	15 0
5660	இளக்கந்தை	காத்தமுத்து வேலுப்பிள்ளை	நெற்காணி	6	3	32	15 0
5654	நெ.	தம்பாபிள்ளை ஆறுமுகம்	நெ.	7	0	32	15 0
5655	நெ.	சின்னத்தம்பி வயிரமுத்துவும் மறு	நெ.	6	0	0	15 0
5656	நெ.	நெ.	நெ.	5	0	32	15 0
5659	நெ.	கணக்கப்பிள்ளை சின்னத்தம்பி	நெ.	11	0	16	15 0
5662	நெ.	கதிரவேலு வேலுப்பிள்ளையும் மறு	நெ.	19	1	33	15 0
5648	நெ.	கே. நன்னித்தம்பியும் மறு	நெ.	6	2	26	15 0
5650	நெ.	நெ.	நெ.	12	1	36	15 0
5651	நெ.	கா. சீனிவாசகமும் மறு பிரதமபடத்து இலக்கம் 2,640.	நெ.	7	3	22	15 0
77231	தோப்பூர்	மிசில அந்தோனி பொ. வி.	நெற்காணி	6	1	8	20 0
6372	முனார்	மீராசாய்பு முகமது நெய்யை தம்பலகமப்பற்று. பொதுவிற்பனவு. பிரதமபடத்து இலக்கம் 2,758. உரித்தாளி—அரசாட்சி. கேள்விக்காரனின் பெயர். காணியின் பெயர்.	நெற்காணி	2	0	22	20 0
77974	சின்னக்கணியாய	எம். சீனி	கட்டார்	0	3	3	10 0
77975	நெ.	ஏ. அகமதுலெவ்வை	நெ.	0	3	26	10 0
77976	நெ.	எஸ். சேசுமம்மது	நெ.	3	0	7	10 0
77979	நெ.	வி. காட்டுவரவா	மாஞ்சோலை	0	2	37	10 0
77980	நெ.	மிஸ்கீன்பிள்ளை சமசுடன்	நெ.	0	1	0	10 0
77984	நெ.	வி. பிச்சை சேர்த்தடைத்த காணி	நெ.	0	0	12	10 0
77936	பெரியகணியாய	பிரதமபடத்து இலக்கம் 2,742.	பொன்னுவார்தீவு	1	2	11	12 0
77939	நெ.	பிரதமபடத்து இலக்கம் 2,743. மிசுக்கீன்பிள்ளை தனார்	உப்புக்கரச்சி	2	0	0	10 0
77964	நெ.	பிரதமபடத்து இலக்கம் 2,753. க. காரசரியல	நடிதீவு	2	1	10	10 0
77965	நெ.	நெ.	நெ.	0	3	18	10 0
D 276	தம்பலகமம்	பிரதமபடத்து இலக்கம் 698. தம்பாபிள்ளை கோணுமை	காட்டுத்தரை	0	0	11	10 0
I 45½	கரிமலைபூத்த	பிரதமபடத்து இலக்கம் 560. மெய்யதின் சாமஸ்த்தான்	நெ.	5	1	3	10 0
J 45½	நெ.	நெ.	நெ.	0	3	0	10 0
7001	தம்பலகமம்	பிரதமபடத்து இலக்கம் 2,121. சின்னவாப்பு கச்சுமெய்தின்	சமபுப்பொத்தானை	0	1	10	15 0
7002	நெ.	நெ.	நெ.	6	1	7	20 0
7003	நெ.	நெ.	நெ.	0	1	26	15 0
7004	நெ.	நெ.	நெ.	1	2	9	20 0
7005	நெ.	எம். அசன்சாய்பு	நெ.	1	0	22	20 0
7006	நெ.	நெ.	நெ.	3	1	32	20 0
76545	கணியாய	(ஒடுக்குப்பணமிறுபடாத காணிகள்). தம்பலகமப்பற்று. பிரதமபடத்து இலக்கம் 2,469. உரித்தாளி—இலலை. வாங்காளானியின் பெயர். விவரம்.	நெற்காணி	9	0	22	12 50
76547	பெரிய கணியாய	அப்துலகாதர் முகமது சுலுத் தானும் மறு	நெ.	6	3	25	15 0
76548	நெ.	பிரதமபடத்து இலக்கம் 2,470. சுப்பா முருகப்பரும் மறு	நெ.	0	1	31	10 0
76550	நெ.	நெ.	நெ.	0	0	11	10 0
76551	நெ.	செய்யதசார் முகமது	நெ.	0	2	39	10 0
76552	நெ.	நெ.	நெ.	2	0	7	10 0
76553	நெ.	நெ.	நெ.	4	3	29	15 0

இல.	குறிச்சி.	வாங்காளானியின் பெயர்.	விபரம்.	ஏக்கரொன்றுக்கு விசாலம். தரிப்புவிசை அ. டு. பெ. ரு. ச.			
			பிரதமபடத்து இலக்கம் 2,471. (ஒடுக்குப்பணியிறுபடாத காணிகள்).				
76559	பெரிய கிணியாய்	சுப்பர்முருகப்பரும் மறுபேரும் நெற்காணி	தம்பலகமபற்று.	1	3	4	12 50
4838	தம்பலகமம்	பிரதமபடத்து இலக்கம் 1,660. கதிர்காமர் கோணுமையும மறுபேரும் நெற்காணி		21	1	8	10 0
10600	கிணியாய்	பிரதமபடத்து இலக்கம் 881. எ. எச். எம். ஆதம்வாவா நெற்காணி		12	3	25	12 0
10601	ஹே	அசனூர்சின்னவாபபு ஹே		7	2	21	15 0
10609	ஹே	அமிடோனபக்கீர்த்தம்பி ஹே		5	0	0	10 0
10610	ஹே	ஹே ஹே		6	1	21	10 0
6891	கண்டலகாடு	பிரதமபடத்து இலக்கம் 2,084. சின்னக்குட்டியார் கதிரவேலு நெற்காணி		2	2	15	12 50
6892	ஹே	ஹே ஹே		1	3	19	15 0
6789	கிணியாய்	பிரதமபடத்து இலக்கம் 615. சினனத்தம்பிஅயீது நெற்காணி		3	3	34	10 0
76555	பெரியகிணியாய்	பிரதமபடத்து இலக்கம் 2,470. மீராசாய்புறகிமாண் நெற்காணி		0	1	27	10 0
76556	ஹே	ஹே ஹே		1	2	31	20 0
76557	ஹே	ஹே ஹே		2	3	31	13 0
87195	பாலையூத்து	பட்டணப்பகுதி. பொதுவிற்பனவு. பிரதமபடத்து இலக்கம் 2,823. உரித்தாளி—அரசாட்சியார். கேள்விக்காரனின் பெயர். காணியின் பெயர்.	கனம்பொருந்திய கேபின் பேக்கர் சுவாமி பாலையூத்துக்காடு	5	3	10	15 0
87197	ஹே	ஹே	ஹே	20	2	24	15 0
87200	ஹே	எம். நீக்குலாஸ் ஹே	ஹே	2	0	15	12 50
1386	பாலையூத்து	பிரதமபடத்து இலக்கம் 1,099. கே. எஸ். காதர்பாச்சா பாலையூத்துக்காடு		2	1	8	12 0
1387	ஹே	எம். இராசரெடணம் ஹே		1	2	15	12 0
87207	திரியாய்	கட்டுக்குளம் சிறுக்கு. பொதுவிற்பனவு. பிரதமபடத்து இலக்கம் 2,826. கே. எம். ருவுத்தர் கூட்டிய தரை கந்தப்பன் வயல மேலருகு		0	0	18	12 50
87208	ஹே	கே. சுப்பிரமணியமும் மறு பேரும் ஹே		1	2	34	12 50
76541	புலமோட்டை	(ஒடுக்குப் பணியிறுபடாத காணிகள்). கட்டுக்குளப்பற்று. பிரதமபடத்து இலக்கம் 2,467. உரித்தாளி இலகை. வாங்காளானியின் பெயர். விவரம்.	பக்கீர் அகமதுலெவ்வை நெற்காணி	0	0	15	12 50
76542	ஹே	ஹே ஹே	ஹே	1	0	0	12 50
76576	புலமோட்டை	பிரதமபடத்து இலக்கம் 2,478. மெய்யதின் உச்சன்சாய்பு நெற்காணி		1	1	19	12 50
76577	ஹே	ஹே ஹே	ஹே	2	2	31	12 50
77191	புலமோட்டை	பிரதமபடத்து இலக்கம் 2,634. காசீம் அகமதுலெவ்வை நெற்காணி		3	2	8	12 50
77289	குச்சுவெளி	பிரதமபடத்து இலக்கம் 2,658. எஸ். எம். முகமதுமௌலானு நெற்காணி		6	2	36	12 50
6778	விளபனாக்குளம்	பிரதமபடத்து இலக்கம் 2,058. வன்னிகாமி கதிராத்தை நெற்காணி		0	3	12	10 0

இக்காணிகளைப்பற்றிய மேலதிக விபரம் அளவைத்தலைவரிடத்திலும் விற்பனவின் கொர்திகசனைப்பற்றி
திரிகோணமலை அரசாட்சியாரின் உதவி சேன்றரிடத்திலும் மறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

டப்பிள்யூ. றீ. தேய்லர்,
இராசாங்க விசிறினது வேலைபார்ப்பவர்.

No. 846, E. P.

Colonial Secretary's Office,
Colombo, September 8, 1901.

ON Tuesday, October 29, 1901, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,258.—Manmunai pattu.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A. R. P.	Rs. c.	
2917	Panichchayadimunnari	P. H. Kantappodi	Fit for paddy	25	0 12	10 0
2918	Do.	do.	do.	9	0 14	10 0
2919	Do.	do.	do.	15	0 20	10 0
2921	Do.	do.	Veddaivalavu	0	0 28	10 0
2923	Do.	do.	Mrunaikayadivalavu	0	1 6	10 0
2924	Do.	do.	Kanapativalavu	0	0 22	10 0
2927	Do.	do.	Talavaiveddai	1	2 23	10 0
2928	Do.	do.	Valaittodum	0	3 22	10 0
2929	Do.	do.	Jungle	2	1 13	10 0
2933	Paddippalai	do.	do.	1	1 26	10 0
E 25	Panichchayadimunnari	V. V. Manmunaipodi	Garden	0	1 13	10 0
G 25	Do.	P. H. Kantappodi	Ampaladivalavu	0	1 8	10 0
H 25	Do.	Do.	Manadivalavu	0	0 20	10 0
Preliminary plan 1,515.						
3938	Attuchchenai	T. Kattamuttu	Erappoddamadu	13	2 25	10 0
Preliminary plan 2,783.—Akkarai pattu.						
87101	Tirukkivil	Mr. R. H. S. Scott	Encroachment	32	1 12	23 0
87102	Do.	do.	do.	0	1 9	23 0
87103	Do.	do.	do.	1	1 8	23 0
Preliminary plan 2,833.—Karaivaku.						
87228	Periyakallaru	A. Hinaiyan	Low jungle	1	0 23	10 0
Preliminary plan 1,542.—Koralai.						
4097	Mankeni	General sale	Chankiluvilluppumi	12	2 16	12 50
Preliminary plan 1,545.						
4103	Mankeni	General sale	Tavanaimadukkudappumi	86	3 0	15 0
Preliminary plan 2,693.—Panama.						
77635	Pottuvil	K. M. Mirasaivumarakkayar	Oddaimavilankaiyadi	4	2 10	10 0
77636	Do.	do.	do.	31	3 10	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 846, E. P.

கொலோனியல் சர்க்கிற்றத்தார ஆபீசில்,
கொழும்பு, 1901 ம் வருஷப் பரட்டாசுமீ 8 ந். உ.

1901 ம் ஆண்டு ஐப்பசிமாசம் 29 ந் திகதியாகிய செவ்வாய்க்கிழமையிலும் அதனையடுத்த நாட்களிலும் முற்பகல் கிழக்கு மாகாணத்து கவர்ணமேந்த ஏசன்றவர்கள் தனது ஆபீசில் இதனடியிற் சொல்லப்படும் ருககிற முடிக்குரிய காணித்துணடுகளை, அரசாட்சியாரால் உத்த வுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்குறி விற்பார.

காணித்துணடுகள், கிழக்கு மாகாணத்து மட்டங்களப்படி டிஸ்திரிக்ட்விருக்கின்றன.

படம் 1,258, மண்முனைப்பற்று.

தரிப்பு விலை
ஏக்க ரொன்

இல.	குறிச்சி.	கேள்விகாரணின பெயர்.	கிபரம்.	விசாலம்.		ஏ. ச.
				அ. ரூ. ப.	ரூ. ச.	
2917	பனிச்சையடிமுன்மாரி	பொ. த. கந்தப்போடி	வேளாண்மைக்கேற்ற பூமி	25	0 12	10 0
2918	செடி	செடி	செடி	9	0 14	10 0
2919	செடி	செடி	செடி	15	0 20	10 0
2921	செடி	செடி	வெட்டை வளவு	0	0 28	10 0
2923	செடி	செடி	முருங்கையடி வளவு	0	1 6	10 0
2924	செடி	செடி	கணவதி வளவு	0	0 22	10 0
2927	செடி	செடி	தளவாய்வெட்டை	1	2 23	10 0
2928	செடி	செடி	வாளைத்தோட்டம்	0	3 22	10 0
2929	செடி	செடி	காடு	2	1 13	10 0
2933	பட்டம்பனை	செடி	காடு	1	1 26	10 0
E 25	பனிச்சையடிமுன்மாரி	வ. வி. மண்முனைப்போடி	வளவு	0	1 13	10 0
G 25	செடி	பொ. த. கந்தப்போடி	ஆம்பலடிவளவு	0	1 8	10 0
H 25	செடி	செடி	டாவடிவளவு	0	0 20	10 0
படம் 1,515.						
3938	ஆத்திச்சேனை	த. காதமுத்து	ஏரப்போட்டமடு	13	2 25	10 0

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	தரிப்பு விலை ஏக்கரொன்	
				அ. ரூ. ப.	ரூ. ச.
		பட்டம் 2,783. அகலரைப்பற்று.			
87101	கிருககோயில	ஸகொடற்றை	கூடம்பயிமத்தபூமி	32 1 12	23 0
87102	ஆட	ஆட	ஆட	0 1 9	23 0
87103	ஆட	ஆட	ஆட	1 1 8	23 0
		பட்டம் 2,938. கரைவாசு.			
87228	பெரியகலலாறு	அ. உமையன்	தலை காடு	1 0 23	10 0
		பட்டம் 1,542. கோற்றை.			
4097	மாங்கேணி	பொதுவிற்பனவு	சாங்கிலுள்ளலுப்பூமி	12 2 16	12 50
		பட்டம் 1,545.			
4108	மாங்கேணி	பொதுவிற்பனவு	தலைமடுகருடாடபூமி	86 3 0	15 0
		பட்டம் 2,693. பாணமைப்பற்று.			
77635	பொததலை	மீராசாய்பு மரகநாயா	ஒட்டையா விலங்கையடி	4 2 10	10 0
77636	ஆட	ஆட	ஆட	31 3 10	10 0

இக்காணிகளைப்பற்றிய மேலதீனமான வினமபரங்கொடியும் விற்றன வின கொந்தீசுரைப்பற்றியும் மட்டகளைப்படி அரசாட்சி ஏசுனறுத்துரையவாகளிட்டும வினூலி அறிந்துகொள்ளலாம்.

தேசாஜபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி, டபளியு. றி. தேயிலர், இராசாங்க விசிறிள் வேலைபார்ப்பவர்.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

No. 1,515, N.W. P.

Colonial Secretary's Office,
Colombo, September, 2, 1901.

ON Tuesday, October 22, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Six allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Preliminary plan 2,029. Village—Weragala.		Upset Price per Acre.
				Extent.	Rs.	
10029	Panwattahena	Horatala and Crown	Planted with cocoanut	3 1 2	150	
J 1024	Hapugahamulahena	Kirihamy	Chena	1 2 6	23	
K 1024	do.	Appuhamy	do.	1 2 6	24	
L 1024	Madugahamulahena	Punchirala Arachchi	do.	7 1 0	25	
O 1024	Kohilahirassa	The Crown	do.	0 2 17	18	
10030	Yakdessagalawahena	Menika	do.	5 1 36	55	

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1 515, N.W. P.

வசி 1901 ன்பு சர்ப்புரிமர் மச 2 வெநி டின கெலுமி
மகசெதுவாரிசுர்ப்புரிமர்செய்கை கனவொரூபேடிச.

வசுமி டிசுலே அசெபுவே ஸ்சந்நுர்ப்புரிமர்செய்கை விசின மெகி பகந சடகநவெக அசெபுவ சவநக
ஓமிதி அசெபுவே நியெசுநவெக புகாரயசு வசி 1901 ன்பு மகவொரிமெ மச 22 வெநி டினபு அகநரூ
லாடி டபுலு 10 கார்ப்புரிமர் கவிவெரிசெடி வெசுடேசுகர் விசுந்நுர்ப்புரிமர் கெலுமிகர் டெந்நு
செடெவலா டு.

வசுமி டிசுலே கார்ப்புரிமர் படுவெ டுமிடெகிசுந்நுர்ப்புவே கெலுமிசசெசு சிசினிவெக
கூவெகி ரீசு.

கொ.	ஓமிதெ நம.	சினிசம 2,029. கம—வெரகடு.	அசினிகம கிசுந்நு.	டந்நு.	மகந. சக மீடு.	
					ட. ரூ. ப.	ரூ.
10029	பந்நவ்நெசெக	கெரநகடு சக அசெபுவ	செரூடூகி ஓமிதி	3 1 2	150	
J 1024	கபுககபுலுசெக	கிரிசுமி	செக	1 2 6	23	
K 1024	சும	அசெபுகமி	சும	1 2 6	24	
L 1024	மபுககபுலுசெக	புகநிசுடு அரவிசுடு	சும	7 1 0	25	
O 1024	கெலுமிசசெசு	அசெபுவ	சும	0 2 17	18	
10030	சகடேசுககடுகாலா செக	முகிசு	சும	5 1 36	55	

மெம ஓமிதி கார்ப்புரிமர் கார்ப்புரிமர் சகரூசு ர்ப்புரிமர்செய்கைகெவ்டி, விசினிமெ கெலுமி
டேகி கார்ப்புரிமர் வசுமி டிசுலே அசெபுவே ஸ்சந்நுர்ப்புரிமர்செய்கைகெவ்டி டுநகந்நுர்ப்புரிமர்.

கார்ப்புரிமர் அசெபுகார ருமிசுந்நுர்ப்புரிமர்செய்கை அசெபு டெசு,
மிசெசு. பி. வெரூர்,
வெமிடுக மகசெதுவாரிசு வமிசு.

No. 1,516, N.W. P.

Colonial Secretary's Office,
Colombo, September 6, 1901.

ON Tuesday, October 22, 1901, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Dambadeni hatpattu division of the Kurunegala District of the North-Western Province.

Preliminary plan 2,076.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
10257	Kanamiwela	Muttettuwekumbura	Paddy field	2	0 22	10
10258	Do.	Muttettuwepillewa	Chena	0	2 12	50
Preliminary plan 2,080.						
10269	Tumballa	Higgahabena	Forest	0	1 34	10
10270	Do.	Muttettukumbura	Paddy field	3	0 17	50

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,516, N.W. P.

වම 1901 කවු සැප්තැම්බර් මස 6 වෙනි දින කොළඹ.

මහසෙක්‍රයාරිස් උත්තරාච්ඡයේ කන්තෝරුවේදී.

වම දිනටම ආණ්ඩුවේ ජපන්තලන්තාච්ඡයේ විසින් වෙස් පහක සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1901 කවු මක්කෝබර් මස 22 වෙනි දිනට අහසරුවාද දවල් 1 ව කුරු නැගල කවිවේදියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

වම දිනටම කුරු නැගල පලාතේ දඹදෙනි කන්පන්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 4යි.

සිතියම 2,076.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර	
				මහත. යක මිල.	අ. රු. ප. රු.
10257	කන්තෝරුව	මුත්තේවුමේ කුඹුර	කුඹුර	2	0 22 10
10258	එම	මුත්තේවුමේ පිල්ලුව	හේන	0	2 12 50
සිතියම 2,080.					
10269	තුම්මල්ල	හිත්තහසේන	මුකලාන	0	1 34 10
10270	මුත්තේවුමේකුඹුර	එම	කුඹුර	3	0 17 50

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජපන්තලන්තාච්ඡයේදී, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වම දිනටම ආණ්ඩුවේ ජපන්තලන්තාච්ඡයේදී දැනගන්ව පුළුවන.

හරුකර ආණ්ඩුකාර උතුමානවකන්දේසේ ආඥාව ලෙස,

ඩබ්ල්. ඩී. චේලර්,
වැඩබලන මහසෙක්‍රයාරිස් මමක.

No. 1,517, N.W. P.

Colonial Secretary's Office,
Colombo, September 6, 1901.

ON Tuesday, October 29, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of land situated in the Kalpitiya and Puttalam pattu divisions of the Puttalam District of the North-Western Province.

Preliminary plan 1,956:

Lot	Village	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
9900	Mampuri	Santiago Pedro	Cocoanut garden	3	1 17	60
9901	Do.	Mariano Savary	do.	5	3 36	60
Preliminary plan 1,246						
6591	Nindeniya	—	Cocoannt garden	28	0 20	45

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command.

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,518, N.W. P.

වම 1901 ක්වූ සැප්තැම්බ් 06 7 වෙනි දින කොළඹ
මහසෙනෙහිකාරිජනතාත්සේනේ කන්තෝරුවේදී.

වම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1901 ක්වූ නොවැම්බ් 06 15 වෙනි දිනවූ සිකුරුද දවල් 10 කුරුනෑගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනවි යෙදෙනවා ඇත.

වම දිසාවේ කුරුනෑගල පලාතේ දම්දෙනිහත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි 2ක් සිහියම 1,143.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර මහත.		රූ.	
				අ. රූ. ප.	රූ.		
6124	බෝදේවලාන	බෝදේවලානකැලේ	කැලේ	54	2	15	40
6124 1/2	එම	එම	එම	4	3	32	40

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාජලන්තාත්සේනෙත්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාත්සේනෙත්ද දැනගනවි පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානත්වහත්සේනේ ආඥාවලෙස,
ඩබ්ල්යු. පී. වේලර්,
වැඩබලන මහසෙනෙහිකාරිජ වමිහ.

No. 1,519, N.W. P.

Colonial Secretary's Office.
Colombo, September 10, 1901.

ON Tuesday, November 5, 1901, at 1 o'clock P.M., the Assistant Government Agent for the Puttalam District will put up for sale or settlement, at his office in Puttalam, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Puttalam pattu division of the Puttalam District of the North-Western Province.

Lot.	Village.	Preliminary plan 1,989.		Description.	Extent.		
		Name of Applicant.	Name of Claimant.		A. R. P.	රූ.	
9853	Periyattapanai	—	Crown	Jungle	13	2 36	15

Upset price,—Rs. 15 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Puttalam.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,519, N.W. P.

වම 1901 ක්වූ සැප්තැම්බ් 06 10 වෙනි දින කොළඹ
මහසෙනෙහිකාරිජනතාත්සේනේ කන්තෝරුවේදී.

වම දිසාවේ පුත්තලමේ උපඒජන්තලන්තාත්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම 1901 ක්වූ නොවැම්බ් 06 5 වෙනි දිනවූ අඟහරුවාද 10 පුත්තලම කවිවේරියේදී වෙන්දේසිකර විකුණනවි හෝ බේරුම්කරනවි යෙදෙනවා ඇත.

වම දිසාවේ පුත්තලම පලාතේ පුත්තලම කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබේලි එකක්.

නො.	ගම.	අයිතිකම් කියත්තා.	අන්දම.	අක්කර මහත.		රූ.	
				අ. රූ. ප.	රූ.		
9852	පෙරියම්පත්තයේ	ආණ්ඩුව	කැලේ	13	2	36	15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරාජලන්තාත්සේනෙත්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා වසම් දිසාවේ පුත්තලමේ උපඒජන්තලන්තාත්සේනෙත්ද දැනගනවි පුළුවන.

ගරුතර ආණ්ඩුකාර උතුමානත්වහත්සේනේ ආඥාවලෙස,
ඩබ්ල්යු. පී. වේලර්,
වැඩබලන මහසෙනෙහිකාරිජ වමිහ.

No. 1,519, N.W. P.

கொலோனியல் சகலிந்தரா ஆபிசில்,
கொழும்பு, 1901 ம ஆண்டு புரட்டாசிமீ 10 ந் ௨.

1901 ம ஆண்டு கார்த்திகைமாதம் 5 ந் திகதி புத்தளம் தன ஆபிசில் வடமேன் மாகாணத்தி உதவி கவர்ணமேந்து ஏசனறவாகளால் இதனடியிற சொல்லப்படடிருக்கிற முடிசஞரிய காணித்துணடுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்படடிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற்கூறி விற்கப்படும் அல்லது முடிசு துகுகொள்ளப்படும்.

1 காணித்துண்டு, வடமேன் மாகாணத்தி புத்தளம் டிஸ்த்ரிக்ஷின் புத்தளம்பற்று பகுதியிலிருக்கின்றது.

பிளான இலக்கம் 1,989.

இல.	சூறிச்சி.	உரித்தாளியின் பெயர்.	விபரம்.	தரிப்பவிசை ஏக்கரொன்		
				விசாலம்.	றுக்கு.	
9853	பெரிய ஒற்றப்பண	அரசாட்சி	காடி	13	2 36	15 0

இக்காணியைப்பற்றிய மேலதிகமான வினாபுரங்களை சேர்வையா ஜெனறலிடமும விற்றபணவின் கொந்தீசுகளைப்பற்றி புத்தளம் உதவி ஏசனறுத்தாரை அவர்களிடமும வினாவி அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டணியிண்படி,
டபிளியூ. ற்றி. தேயிலா,
இராசாங்கீலித்தரின வேலைபாற்ப்பவர்.

LAND SALES IN THE NORTH-CENTRAL PROVINCE.

No. 1,073, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 1, 1901.

ON Tuesday, October 15, 1901, and the following day, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty-one allotments of land situated in the Kalagam palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 1,879.—Kalagam korale. Applicant—Nil.						
Q 129	Walagambahuwa	Appunaidege Puncha and Walli and others	House and garden	0	1 14	10
Preliminary plan 891.—Kalagam korale. Applicants—Kandappu Vel-vidane and others.						
2719	Kouapatirewa	Crown	Field (encroachment by Kandappu Vel-vidane and others)	18	0 36	20
Preliminary plan 1,681.—Kalagam korale. Applicant—Nil.						
I 128	Maha Elagamuwa	M. L. Udayare	Field	0	1 17	20
Preliminary plan 1,462.—Kalagam korale. Applicant—Nil.						
4501	Manewa	Crown	Land fit for garden or for paddy	0	0 5	10
4502	Do.	do.	Chena fit for garden	0	2 28	10
Preliminary plan 184.—Kalagam korale. Applicant—Nil.						
T 50	Amane	Crown	Field	14	0 22	50
Preliminary plan 1,617.—Kalagam korale. Applicant—B. Thewahami						
4905	Gantiriyagama	Crown	Land suitable for paddy	13	2 19	10
Applicant—Nil.						
4906	Gantiriyagama	Crown	Land suitable for paddy	4	2 16	10
Applicant—B. Thewahami.						
4908	Gantiriyagama	Crown	Land suitable for paddy	7	2 38	10
Preliminary plan 1,753/75.—Kalagam korale. Applicant—K. Kandappu.						
5264	Hiripitiyagama	Crown	Jungle fit for garden	2	2 28	10
Preliminary plan 1,668.—Kalagam korale. Applicant—Nil.						
5040	Alahapperumagama	Crown	Waste land	10	0 12	10
5041	Do.	do.	do.	9	2 34	10
5043	Do.	do.	do.	10	1 20	10
5044	Do.	do.	do.	10	0 0	10
5045	Do.	do.	do.	10	0 10	10
5046	Do.	do.	do.	9	2 32	10
5049	Do.	do.	do.	4	2 36	10
5050	Do.	do.	do.	9	1 24	10
Preliminary plan 1,478.—Kalagam korale. Applicant—Nil.						
4575	Kalawewa	Crown	Open land fit for garden	1	0 14	10
Preliminary plan 826.—Kalagam korale. Applicant—Nil.						
2544	Mahawela	Crown	Jungle, high land	5	0 0	10
2551	Do.	do.	do.	4	3 25	10
Preliminary plan 1,358.—Kalagam korale. Applicant—Nil.						
4078	Attikulama	Crown	Rocks and forest	1	0 29	10
Preliminary plan 847.—Maminiya korale. Applicant—Udayare Appuhami.						
2596	Mankadawela	Crown	Chena fit for paddy	2	0 15	10
2597	Do.	do.	Chena, part fit for paddy	0	2 6	10
Preliminary plan 1,863.—Maminiya korale. Applicant—W. Punchirala and others.						
5491	Mailamperumawa	Crown	Low jungle fit for paddy or for garden	1	3 6	10

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R.	per Acre.
				P.	Rs.	
Preliminary plan 789.—Maminiya korale.						
Applicants—Nil.						
2464	Ganewalpola	Crown	jungle fit for paddy	1	0	23
2465	Do.	do.	do.	2	0	14
2466	Do.	do.	do.	3	1	9
2467	Do.	do.	Chena fit for garden	1	3	11
2468	Do.	do.	do.	1	1	9
Preliminary plan 1,935.—Maminiya korale.						
Applicants—Banda Vel-vidane or Banda Wedarala and others.						
5720	Mailamperumawa	Crown	Low jungle fit for paddy	3	0	30
Preliminary plan 1,865.—Maminiya korale.						
Applicant—P. L. M. Kassiya Vel-vidane of Nikawewa.						
5494	Kandubodagama	Crown and Isupu Lebbe of Nikawewa	Jungle fit for paddy	1	3	14
Preliminary plan 88.—Maminiya korale.						
Applicant—Ilangasinha Kondostara Banda.						
307	Potuwewa	Crown	Scrub jungle fit for paddy	5	2	0
Applicant—Nil.						
308	Potuwewa	Crown	Jungle fit for paddy	7	1	34
309	Do.	do.	do.	6	2	28
311	Do.	do.	Scrub jungle fit for paddy	1	2	33
Preliminary plan 1,000.—Negampaha korale.						
Applicants—Menikrala of Kandulegama and Appu of Nika-attegama.						
2875	Nika-attegama	Crown	Chena fit for paddy	1	3	35
Preliminary plan 1,981.—Negampaha korale.						
Applicants—Kalu Banda Sahatsaraya and others of Kallanchiya.						
5866	Bogahawewa	Crown	Scrub jungle fit for paddy	4	1	16
Preliminary plan 1,958.—Negampaha korale.						
Applicants—Mudalihami, late Vel-vidane.						
5780	Kallankuttiya	Crown	Chena fit for paddy or for coccoanut	27	3	4
Z 181	Do.	Crown and Katugampola Kirihami and others	Paddy field	14	3	16
Preliminary plan 418.—Negampaha korale.						
Applicant—Wannihami Arachchila.						
1605	Kallankuttiya	Crown	Open land fit for paddy	6	3	24
Preliminary plan 1979.—Negampaha korale.						
Applicants—M. L. Kassiya and N. Alla Pichche and others.						
5861	Oranagama	Crown	Jungle fit for paddy	2	1	1
H 133	Do.	Crown and Abdul Rahiman Velvidane and Nawura Velvidane	do.	0	3	21
I 183	Do.	S. Pattumma and others and Crown	Scrub jungle fit for paddy	0	1	12
Preliminary plan 906.—Negampaha korale.						
Applicants—Punchirala Appuhami and others.						
2742	Galmediyawa	Crown	Jungle fit for paddy	3	1	16
Preliminary plan 237.—Negampaha korale.						
Applicant—Nil.						
786	Kumbukwewa	Crown and Loku Issage Ahmado Lebbe and others of Negama	Paddy field	7	0	34
Preliminary plan 1,934.—Unduruwa korale.						
Applicants—A. Ukku Banda and others of Daniyagama.						
5716	Daniyagama	Crown	Chena fit for paddy	3	0	30
Applicant—Nil.						
5718	Kuriyagama	E. Appuhami and others	do.	3	1	3
5719	Do.	D. E. Appuhami	Paddy field	0	3	25
Preliminary plan 1,543.—Unduruwa korale.						
C 126	Kudaindigollewa	Kirihami Korala and others	Paddy field	10	1	12
Preliminary plan 1,653.—Kiralowa korale.						
Applicant—Nil.						
5012	Katukeliyawa	Crown	Chena, waste land	2	0	0

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,073, N. C. P.

ව්‍යවස්ථාපිත මුදල් 1 වෙනි දින කොලම
මහසෙනෙරාත් ජනරාල්ගේ කන්තෝරුවේදී.

දුරු මැදදිසාවේ ආණ්ඩුවේ මහලපවිජයාලයන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට ව්‍යවස්ථාපිත මුදල් 15 වෙනි දිනට අගහරුවාදු දවල් දෙලකට සහ පසුවදුන් අනුරාධපුරේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට නොහොත් බේරුන්කරගෙන යාමට යෙදෙනවා ඇත.

දුරු මැදදිසාවේ අනුරාධපුර පලාතේ කලාගමපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 51ක්.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර මිල. රු.
Q 129	වලගන්බානුව	—	ගෙදර සහ වත්ත	0 1 14	10
2719	කෝනපතිව	සිතියම 891. අසිතිකම කියන්නා—ආණ්ඩුව. කන්දපසු වෙල්විදුගේ කුඹුර කන්දපසු වෙල්විදු සහ තවත්	කන්දපසු වෙල්විදුගේ කුඹුර කන්දපසු වෙල්විදුගේ සහ තවත් අය විසින් මැදිකරගන තිබෙනවා	18 0 36	20
I 128	මහඇලකමුව	සිතියම 1,681. අසිතිකම කියන්නා—ඇම්. ඇල්. උඩයාර්. —	කුඹුර	0 1 17	20
4501	මානුව	සිතියම 1,462. අසිතිකම කියන්නා—ආණ්ඩුව. —	වතුඉඩමට නොහොත් විසට සෑහෙන ඉඩම	0 0 5	10
4502	මානුව	—	හේන, වත්තට සෑහෙන	0 2 28	10
T 50	ආමනේ	—	සිතියම 184. කුඹුර	14 0 22	50
4905	ගන්තිරියාගම	—	සිතියම 1,617. ආර්. තේවහාමි විසට සුදුසු ඉඩම	13 2 19	10
4906	එම	—	එම	4 2 16	10
4908	එම	ආර්. තේවහාමි	එම	7 2 38	10
5264	හිරිපිටියාගම	—	සිතියම 1,753. කේ. කන්දපසු කැලේ, වත්තට සුදුසු	2 2 28	10
5040	අලකප්පෙරුමාගම	—	සිතියම 1,663. මුඩු ඉඩම	10 0 12	10
5041	එම	—	එම	9 2 34	10
5043	එම	—	එම	10 1 20	10
5044	එම	—	එම	10 0 0	10
5045	එම	—	එම	10 0 10	10
5046	එම	—	එම	9 2 32	10
5049	එම	—	එම	4 2 36	10
5050	එම	—	එම	9 1 24	10
4575	කලාවැව	—	සිතියම 1,478. එලිමහන්, ඉඩම වත්තට සුදුසු	1 0 14	10
2544	මහවෙල	—	සිතියම 826. කැලේ, ගොඩ ඉඩම	5 0 0	10
2551	එම	—	එම	4 3 25	10
4078	ආත්තිකුලම	—	සිතියම 1,358. ගල්කන්ද සහ මුකලාන	1 0 29	10
2596	මාන්කඩවල	—	සිතියම 847. මාමිනියාකෝරලේ. උඩයාර් අප්පුහාමි හේන, විසට සුදුසු	2 0 15	10
2597	එම	—	එම හේන, කොටසක් විසට සුදුසු	0 2 6	10
5491	මහලන්පෙරුමාව බිබලිච්චි.	—	සිතියම 1,863. පුංචිරල සහ ලදු කැලේ, විසට නොහොත් වත්තට සුදුසු	1 3 6	10
2464	ගනේවල්පොල	—	සිතියම 789. කැලේ, විසට සුදුසු	1 0 23	10
2465	එම	—	එම	2 0 14	10
2466	එම	—	එම	3 1 9	10
2467	එම	—	හේන, වත්තට සුදුසු	1 3 11	10
2468	එම	—	එම	1 1 9	10
5720	මහලන්පෙරුමාව බන්ඩාවෙල්විදුගේ නො. හොත් බන්ඩාවෙදරල සහ තවත්	—	සිතියම 1,935. ලදු කැලේ, විසට සුදුසු	3 0 30	10

නො.	ගම.	ඉල්ලීමකාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර යක මිල. රු.
5494	සිතියම 1,865. කදුපොඩගම	අසිතිකම කියන්නා—රජසන්තක සහ නිකවැවේ නිකවැවේ පී. ඇල්. ඇම්. කාසියා වෙල්විද්‍යෝ, කැලේ, විසට සුදුසු	ඉසිප්පුලොඩිබේ.	1 3 14	10
307	පොතු වැව	සිතියම 88. ඉලංගසිංහ කොන්දෙස් නර බන්ධා	අසිතිකම කියන්නා—ආණ්ඩුව. ඉලංගසිංහ කොන්දෙස් නර බන්ධා	5 2 0	10
308	එම	—	කැලේ, විසට සුදුසු	7 1 34	10
309	එම	—	එම	6 2 28	10
311	එම	—	කැලේ, විසට සුදුසු	1 2 33	10
2875	නිකඅත්තේගම	සිතියම 1,000. කදුලේගම මැනික්රල සහ නිකත්තේගම අප්පු	නැගම්පහකෝරලේ. හේන, විසට සුදුසු	1 3 35	10
5866	බෝගහවැව	සිතියම 1,981. කල්ලන්විසේ කළුබන්ඩා සහකාරයා සහ තවත්	කැලේ, විසට සුදුසු	4 1 16	10
5780	කලන්කුට්ටිය	සිතියම 1,958. මුදලිහාමි හිටපු වෙල්විද්‍යෝ	හේන, පොල්වැව්මට නොහොත් විසට සුදුසු	27 3 4	10
Z 131	කලන්කුට්ටිය	අසිතිකම කියන්නා—ආණ්ඩුව සහ කලුගම්පල කිරිහාමි සහ තවත් අය. මුදලිහාමි හිටපු වෙල්විද්‍යෝ	කුඹුර	14 3 16	10
1605	එම	සිතියම 418. අසිතිකම කියන්නා—රජසන්තක. වන්තිහාමි ආරච්චිල එලිමහන් ඉඩම, විසට සුදුසු	සිතියම 1,979.	6 3 24	10
5861	හිරිනේගම	ඇම්. ඇල්. කාසියා සහ ඇන්. ඇල්ලාපිව්වේ සහ තවත් අය	කැලේ, විසට සෑහේ	2 1 1	10
H 133	හිරිනේගම	අසිතිකම කියන්නා—ආණ්ඩුව සහ අබ්දුල්හිමාන් වෙල්විද්‍යෝ සහ නාවුරු වෙල්විද්‍යෝ. ඇම්. ඇල්. කාසියා සහ ඇන්. ඇල්ලාපිව්වේ සහ තවත් අය	කැලේ, විසට සෑහේ	0 3 21	10
I 133	හිරිනේගම	අසිතිකම කියන්නා—ඇස්. පාත්තුම්මා සහ තවත් අය සහ ආණ්ඩුව. ඇම්. ඇල්. කාසියා සහ ඇන්. ඇල්ලාපිව්වේ සහ තවත් අය	කැලේ, විසට සෑහේ	0 1 12	10
2742	ගල්මැඩියාව	සිතියම 906. අසිතිකම කියන්නා—ආණ්ඩුව. පුංචිරල අප්පුහාමි සහ තවත් අය	කැලේ, විසට සුදුසු	3 1 16	10
786	කුඹුක්වැව	සිතියම 237. අසිතිකම කියන්නා—ආණ්ඩුව සහ නැගම් ලොකුර්සාගේ අහමදලොඩිබේ සහ තවත් අය.	කුඹුර	7 0 34	10
5716	දැනියගම	සිතියම 1,934. උදුරුවකෝරලේ. අසිතිකම කියන්නා—ආණ්ඩුව. ඒ. උක්කුබන්ඩා සහ තවත් අය	විසට සුදුසු හේන	3 0 30	10
5718	කුරියගම	අසිතිකම කියන්නා—ඊ. අප්පුහාමි සහ තවත් අය.	විසට සුදුසු හේන	3 1 3	10
5719	එම	අසිතිකම කියන්නා—ඩී. ඊ. අප්පුහාමි.	කුඹුර	0 3 25	10
C 126	කුඩාඉදිගොල්ල	සිතියම 1,543. අසිතිකම කියන්නා—කිරිහාමි කෝරල සහ තවත් අය.	කුඹුර	10 1 12	20
5012	කටුකැලියාව	සිතියම 1,653. කිරිලවකෝරලේ. අසිතිකම කියන්නා—ආණ්ඩුව.	හේන, මුඩුබිම	2 0 0	10

මෙම ඉඩම් ගැණ මොනම අසිතිවාසිකම් ඇති අය සිටිත් නම් විකිනීමේ දිනේදී මවුත්තේ අසිතිවාසිකම් ඔප්පුකර සිටින්නට මිනැය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේයර්පනරාල් උත්තාන්තේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒපත්තලාන්තාන්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුමානන්තේගෙන්තේ ආඥාවලට,
බඩල්ලු. ටී. වෙලර්,
වැඩබලන මහසෙත්තපාරිස් වහම.

No. 1,074, N.C. P.

Colonial Secretary's Office,
Colombo, September 10, 1901.

ON Tuesday, October 22, 1901, and the following day, at 12 o'clock noon, the Government Agent for the North-Central Province will put up to auction for sale or settlement, at his office in Anuradhapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-one allotments of land situated in the Nuwaragam palata division of the Anuradhapura District of the North-Central Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre.	
					Rs.	c.
Preliminary plan 496.—Nuwaragam korale.						
1822a	Diwulwewa	—	Forest fit for paddy	6 0 0	15	0
1822b	Do.	—	do.	5 3 10	15	0
1822c	Do.	—	do.	6 0 0	15	0
Preliminary plan 1,396.—Nuwaragam korale.						
4244	Hinguruwegama	—	High jungle fit for paddy	11 0 27	30	0
4245	Do.	—	do.	13 0 28	30	0
4247	Do.	—	do.	11 0 21	30	0
4248	Do.	—	do.	4 3 15	30	0
4249	Do.	—	do.	7 1 22	30	0
4250	Do.	—	High jungle mostly fit for paddy	7 3 26	30	0
4251	Do.	—	High jungle fit for paddy	10 2 6	30	0
4252	Do.	—	High jungle mostly fit for paddy	11 1 22	30	0
4253	Mahabulankulama	—	High jungle fit for paddy	10 3 15	30	0
4254	Do.	—	High jungle mostly fit for paddy	11 0 36	30	0
4255	Do.	—	High jungle fit for paddy	10 0 0	30	0
4256	Do.	—	High jungle mostly fit for paddy	11 3 12	30	0
4257	Do.	—	High jungle fit for paddy	10 3 27	30	0
4258	Do.	—	High jungle mostly fit for paddy	11 0 21	30	0
4259	Do.	—	do.	14 2 20	30	0
4260	Do.	—	do.	10 1 23	30	0
4261	Do.	—	do.	8 1 22	30	0
4262	Do.	—	do.	4 2 3	30	0
Preliminary plan 1,652.—Nuwaragam korale.						
5009	Mahabulankulama	—	High jungle fit for paddy	6 0 35	30	0
5010	Do.	—	do.	6 0 4	30	0
5011	Do.	—	do.	5 3 15	30	0
Preliminary plan 1,473.—Nuwaragam korale.						
4554	Mahamankadawela	W. Banda	Low jungle fit for paddy	1 0 28	20	0
Preliminary plan 999.—Nuwaragam korale.						
2874	Asarikulama	Ussanpillai Vel-vidane	Forest fit for paddy	6 0 21	13	50
Preliminary plan 882.—Nuwaragam korale.						
2694	Nambadawewa	A. Punchirala and others	Low jungle fit for coconut	0 3 28	10	0
Preliminary plan 881.—Nuwaragam korale.						
2693	Helambewa	Mudaliami Vel-vidane	Low jungle fit for paddy	2 3 15	10	0
Preliminary plan 1,230.—Nuwaragam korale.						
3677	Delnegama	P. Bandirala and M. Bairala	Garden occupied by applicants	0 1 36	10	0
Preliminary plan 926.—Nuwaragam korale.						
2770	Watupolayagama	Subharaya Vel-vidane	Low jungle fit for paddy	1 2 39	10	0
Preliminary plan 1,947.—Nuwaragam korale.						
5757	Kiwulekada	Kappayan Marikarge Ali	Low jungle fit for paddy	2 2 0	10	0
5758	Do.	Tambi of Kiwulekada	do.	1 3 0	10	0
Preliminary plan 871.—Nuwaragam korale.						
2673	Kaluwila	S. W. Tikiri Banda, Korala	Thorny jungle fit for paddy	29 2 0	13	50
Preliminary plan 1,656.—Nuwaragam korale.						
5019	Turuwila	—	Chena fit for coconut	1 3 18	10	0
5020	Do.	—	do.	5 3 26	10	0
5021	Do.	—	do.	4 3 25	10	0
5022	Do.	—	do.	4 0 5	10	0
5023	Do.	—	do.	5 1 9	10	0
5024	Do.	—	do.	1 2 8	10	0
5025	Do.	—	do.	0 2 25	10	0
5026	Do.	—	do.	1 0 13	10	0
Preliminary plan 1,503.—Nuwaragam korale.						
4644	Durabulankulama	M. Wele	Low jungle fit for paddy	0 3 23	10	0
Preliminary plan 1,109.—Nuwaragam korale.						
K 122	Pahalatalawa	Jayasundara Korala	Kapuruhami, Open land fit for paddy (encroachment by applicant)	0 0 20	20	0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre.	
				A.	R. P.	Rs.	c.
L 122	Pahalatalawa	Jayasundara Kapuruhami, Korala	Open land fit for cocoa-nut	2	1 6	20	0
N 122	Do.	do.	Open land fit for paddy (encroachment by applicant)	0	1 14	20	0
3879	Pahalatalawa	Preliminary plan 1,302.—Nuwaragam korale. Wannihami, late Araochchi	Thorny jungle fit for paddy	2	3 28	20	0
4596	Amane	Preliminary plan 1,485.—Nuwaragam korale. Anakachchi Mohammado	Jungle fit for cocoanut	3	1 2	20	0
4597	Do.	do.	do.	0	1 31	20	0
4598	Do.	do.	Jungle fit for cocoanut (encroachment by Sultan Vel-vidane)	0	1 29	20	0
4599	Do.	do.	Jungle fit for paddy.	0	2 8	20	0
4600	Do.	do.	Paddy field (encroachment by Sultan Vel-vidane)	0	0 13	20	0
4601	Do.	Anakachchi Mohamado	Jungle fit for cocoanut	0	0 37	20	0
4602	Do.	—	Paddy field, (encroachment by Kachchi Mohamado)	0	1 18	20	0
4708	Katugampolagama	Preliminary plan 1,525.—Nuwaragam korale. —	High jungle fit for cocoa-nut	11	2 8	16	0
4709	Do.	—	High jungle fit for paddy	6	0 28	16	0
4710	Do.	—	do.	4	2 18	16	0
4711	Do.	—	do.	7	1 9	16	0
4712	Do.	—	do.	5	2 31	16	0
4713	Do.	—	do.	6	0 17	16	0
4714	Do.	—	do.	4	0 23	16	0
4715	Do.	—	High jungle fit for cocoa-nut	4	2 6	16	0
5106	Galwewa	Preliminary plan 1,686/10.—Nuwaragam korale. —	Field (encroachment by Pinhami and others)	0	0 28	10	0
5107	Do.	—	do.	0	1 23	10	0
3898	Kahapattalegama	Preliminary plan 1,309.—Nuwaragam korale. T. Pinhami and four others	High jungle fit for paddy	8	0 37	10	0
1492	Migahawewa	Preliminary plan 380.—Nuwaragam korale. Kadira Gamarala	Low jungle fit for paddy	3	0 20	11	0
1493	Do.	Kapurala Arachchila and Appuhami Mohotale	do.	3	1 0	11	0
1555	Gambirigaswewa	Preliminary plan 385.—Nuwaragam korale. Mira Lebbe Kaluwawa and others	Low jungle fit for paddy	4	0 33	10	0
1561	Katukeliyawa	Preliminary plan 387.—Nuwaragam korale. Asantambi	Scrub jungle fit for paddy	0	0 34	10	0
1567	Nikawewa	Preliminary plan 390.—Nuwaragam korale. Punchirala	Low jungle fit for paddy	11	1 9	16	0
1569	Udumbugala	Preliminary plan 392.—Nuwaragam korale. Habibu and Kuppa Pichche	Thorny jungle fit for paddy	5	1 26	10	0
1570	Do.	Wappukandu Gamanchi	do.	5	3 23	10	0

Claimants to any of these lands must attend the sale and prove their title, if any.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent of the North-Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 1,074, N.C. P.

වර්ෂ 1901 ක්වූ අගෝස්තු මස 10 වෙනි දින කොළඹ

මහලෙන්කාරියන්ගේ කන්තෝරුවේදී.

උතුරු මුදලිසාවේ ආණ්ඩුවේ මහජනතලාසනයේ විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1901 ක්වූ ඔක්තෝබර් මස 22 වෙනි දින වූ අගතරුවද සහ එම පසුව අවසන් අවුල් 120 අනුරාධපුරේ කම්මේරියේදී වෙන්දේසි කර විකුණන්නට නොහොත් මේරුම්කර දෙන්නට යෙදෙනවා ඇත.

උතුරු මුදලිසාවේ අනුරාධපුර පලාතේ නුවරගම්පලාත කොමිෂාරියේ පිහිටා තිබෙන බිම්කැබලි 71ක්.

සිතියම 496. නුවරගම්කෝරලේ.

නො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහ. සක. මිල.	
				අ. රු. ප.	රු.
1822A	දිවුල්වැල	—	මහට සුදුසු මුකලාස	6	0 0 15
1822B	එම	—	එම	5	3 10 15
1822C	එම	—	එම	6	0 0 15

නො.	ගම.	ඉල්ලුම්කාරයා. සිතියම 1,396.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර යක මිල. රු.
4244	කිතුරුවැගම	---	වියට සුදුසු අන්දමුවා කැලේ	11 0 27	30
4245	එම	---	එම	13 0 28	30
4247	එම	---	එම	11 0 21	30
4248	එම	---	එම	4 3 15	30
4249	එම	---	එම	7 1 22	30
4250	එම	---	අන්දමුවාකැලේ, බොහෝ කොට සත් වියට සුදුසුයි	7 3 26	30
4251	එම	---	වියට සුදුසු අන්දමුවා කැලේ	10 2 6	30
4252	එම	---	අන්දමුවා කැලේ, බොහෝ කොටසක් වියට සුදුසුයි	11 1 22	30
4253	මලමුලක්කුලම	---	වියට සුදුසු අන්දමුවා කැලේ	10 3 15	30
4254	එම	---	අන්දමුවා කැලේ, බොහෝම සත් වියට සුදුසුයි	11 0 36	30
4255	එම	---	වියට සුදුසු අන්දමුවා කැලේ	10 0 0	30
4256	එම	---	අන්දමුවාකැලේ, බොහෝ කොටසක් වියට සුදුසුයි	11 3 12	30
4257	එම	---	වියට සුදුසු අන්දමුවාකැලේ	10 3 27	80
4258	එම	---	අන්දමුවා කැලේ, බොහෝ කොටසක් වියට සුදුසුයි	11 0 21	30
4259	එම	---	එම	14 2 20	30
4260	එම	---	එම	10 1 23	30
4261	එම	---	එම	8 1 22	30
4262	එම	---	එම	4 2 3	30
		සිතියම 1,652.			
5009	එම	---	වියට සුදුසු අන්දමුවා කැලේ	6 0 35	30
5010	එම	---	එම	6 0 4	30
5011	එම	---	එම	5 3 15	30
		සිතියම 1,473.			
4554	මහාමාන්කඩවල	බිඹිලිම. බන්ඩා	වියට සුදුසු ලඳකැලේ	1 0 28	20
		සිතියම 999.			
2874	අසිරික්කුලම	ලසන්පිල්ලේ වෙල්විදයේ	වියට සුදුසු මුකලාන	6 0 21	13-50
		සිතියම 882.			
2694	කැබ්බිවැව	ඒ. පුත්තිරු සහ තමන්	පොල්වැව්වට සුදුසු ලඳකැලේ	0 3 28	10
		සිතියම 881.			
2693	කැලඹුව	මුදල්කාමි වෙල්විදයේ	වියට සුදුසු ලඳ කැලේ	2 3 15	10
		සිතියම 1,230.			
3677	දෙල්නැගම	පී. බන්තිරු සහ ඇම. වසිරු	ඉල්ලුම්කාරයෝ විසින් මුත්ති පිදින වත්ත	0 1 36	10
		සිතියම 926.			
2770	වතුපොලයාගම	සුඛබරයා වෙල්විදයේ	වියට සුදුසු ලඳ කැලේ	1 2 39	10
		සිතියම 1,947.			
5757	කිටුලේකඩ	කිටුලේකඩ කප්පයෙන් මරි කාර්ගේ අලියකි	එම	2 2 0	10
5758	එම	එම	එම	1 3 0	10
		සිතියම 871.			
2673	කළුමිල	ඇස්. බිඹිලිම. විකිරිබන්ඩා	වියට සුදුසු කටුසහිත කැලේ	29 2 0	13-50
		සිතියම 1,656.			
5019	තුරුවිල	---	පොල් වැව්වට සුදුසු හේත	1 3 18	10
5020	එම	---	එම	5 3 26	10
5021	එම	---	එම	4 3 25	10
5022	එම	---	එම	4 0 5	10
5023	එම	---	එම	5 1 9	10
5024	එම	---	එම	1 2 8	10
5025	එම	---	එම	0 2 25	10
5026	එම	---	එම	1 0 13	10
		සිතියම 1,503.			
4644	දරමුලක්කුලම	ඇම. වේලා	වියට සුදුසු ලඳ කැලේ	0 3 23	10
		සිතියම 1,109.			
K 122	පහලකලාව	ජයසුන්දර කපුරුකාමි කෝරල	වියට සුදුසු පිට්ටනි බිම, ඉල්ලුම් කාරයෝ විසින් බලේව අල් ලාගත නිමේ	0 0 20	20
L 122	එම	එම	පොලව සුදුසු පිට්ටනි බිම	2 1 6	20
N 122	එම	එම	වියට සුදුසු පිට්ටනි බිම, ඉල්ලුම් කාරයා බලගත්කාරයෙක් අල්ලානිමේ	0 1 14	20
		සිතියම 1,302.			
3879	එම	වන්තිකාමි කිටුපු ආරච්චිල	වියට සුදුසු කටුසහිත කැලේ	2 3 28	20

නො.	ගම.	ඉල්ලුම්කාරකා.	අන්දම.	මහන.		අකස්
				අ. රු. ප.	රු.	මිල.
4596	ආමනේ	සිතියම 1,485.	පොලව හුදු කැලේ	3	1	20
4597	එම	ආනා කාවිවිලමඩු	එම	0	1	20
4598	එම	එම	එම හුදුකන් වෙල්ලිදුනේ විසින් බලකන්කාරයෙන් අල්ලාගත නිමි	0	1	29 ³
4599	ආමනේ	ආනා. කාවිවි ලුකමඩු	විසවහුදු කැලේ	0	2	8
4600	එම	—	කුඹුර, හුදුකන් වෙල්ලිදුනේ විසින් බලකන්කාරයට අල්ලාගත නිමි	0	0	13
4601	එම	ආනා. කාවිවි මගමඩු	පොල්වැව්වට හුදු කැලේ	0	0	37
4602	එම	—	කුඹුර, කාවිවි මගමඩු විසින් බලේට අල්ලාගෙන නිමි	0	1	18
4708	කටුගමපොල	සිතියම 1,525. හුවරගමකෝරලේ.	පොලව හුදු අන්දමුවාකැලේ	11	2	8
4709	එම	—	විසව හුදු අන්දමුවාකැලේ	6	0	28
4710	එම	—	එම	4	2	18
4711	එම	—	එම	7	1	9
4712	එම	—	එම	5	2	31
4713	එම	—	එම	6	0	17
4714	එම	—	එම	4	0	23
4715	එම	—	පොලව හුදු අන්දමුවාකැලේ	4	2	6
5106	ගල්කැව	සිතියම 1,686/10. හුවරගමකෝරලේ.	කුඹුර, පිත්තාමි සහ තවත් අය විසින් බලකන්කාරයට අල්ලාගත නිමි	0	0	28
5107	එම	—	එම	0	1	23
3898	කහපත්තලගම	සිතියම 1,309. හුවරගමකෝරලේ.	පි. පිත්තාමි සහ තවත් අය දෙනෙක්	8	0	37
1492	මගකවැව	සිතියම 380.	විසව හුදු ලදුකැලේ	3	0	20
1493	එම	කදිරගමරුල කපුරුලආරච්චිල සහ අප්ප ගාමි මොගොට්ටාල	එම	3	1	0
1555	ගමිතිරගස්වැව	සිතියම 385.	කලාවැවේ මිරලෙව්වේ සහ තවත්	4	0	33
1561	කටුකැලියා	සිතියම 387.	අසන්කම්	0	0	34
1567	නිකවැව	සිතියම 390.	පුත්මිරල	11	1	9
1569	උඩුකුල	සිතියම 392.	කවුඩු සහ කුප්පපිව්වේ	5	1	26
1570	එම	—	වෘජකන්ඩු ගමරුල	5	3	23

මෙම ඉඩම්වලින් කොසිම ඉඩමකට යම් අයිතිකාරයෝ සිටින්නම් ඔවුන් විකිනීමේ දිනේදී පැමිණ ඔවුන්ගේ අයිතිවාසිකම් ඔප්පුකර ගිවිසිනව මිනැග.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශ්වර්ණල්ලන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසිය ගැණ වැඩිදුර කාරණා උතුරුමැද දිසාවේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගන්නව පුළුවන.

ගරුගර ආණ්ඩුකාර උතුරුතන්සේගෙන් ආඥාවලෙස,
 ඩබ්ලිවු. ටී. චේලර්,
 වැඩබලන මහසෙනුකාරීස් මමත.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 404, P. OF U. Colonial Secretary's Office, Colombo, August 28, 1901.

ON Tuesday, October 29, 1901, at 1 o'clock P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in Badulla, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Fifty allotments of land situated in the Buttala division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Preliminary plan 285.		Description.	Extent.	
		Name of Land.			A.	R. P.
780	Akkanpitiya in Buttala	Panudandeyayehena		Chena over 5 years old	2	3 29
781	Do.	do.		do.	2	3 33
794	Do.	do.		do.	2	0 11

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.
823	Akkanpitiya in Buttala Wedirata korale	Panudandeyahena	Chena over 5 years old	8 2 22
829	Do.	do.	do.	7 3 31
830	Do.	do.	do.	8 1 24
838	Do.	do.	do.	5 3 0
855		do.	do.	8 1 28
856	Do.	do.	do.	9 1 28
857	Do.	do.	do.	9 1 33
859	Do.	do.	do.	8 1 18
863	Do.	Panudandeyayahena and Edahame- mukalana	Chena over 5 years and forest	5 0 0
864	Do.	Nugandaleyayahena and Edahame- mukalana	do.	8 0 0
865	Do.	Paraluwalehena and Edahena- mukalana	do.	9 1 6
866	Kawudawa	Kadurguswalanamukalana	Forest	54 2 37
867	Do.	do.	do.	58 2 24
868	Do.	do.	do.	57 3 10
869	Do.	do.	do.	64 2 20
870½	Akkanpitiya	do.	do.	39 3 35
870	Kawudawa	do.	do.	62 3 0
872	Do.	do.	do.	40 0 0
873	Do.	do.	do.	81 3 0
941	Akkanpitiya	Nugamandiyeyayahena	Chena 5 years old	7 1 0
945	Do.	Nugamandiyeyayahena and Eda- henamukalana	Forest	9 0 10
946	Do.	Nugamandiyeyayahena	do.	8 3 35
949	Do.	Nugamandiyeyayahena and Eda- hamemukalana	Chena and forest	5 0 5
950	Do.	do.	do.	5 0 0
951	Do.	do.	do.	4 3 13
952	Do.	do.	do.	5 0 0
953	Do.	do.	do.	5 0 0
954	Do.	do.	do.	8 3 24
955	Do.	do.	do.	9 0 0
956	Do.	do.	do.	9 0 0
957	Do.	do.	do.	7 2 4
958	Do.	do.	do.	8 0 0
959	Do.	do.	do.	8 0 0
961	Do.	do.	do.	8 0 0
962	Do.	do.	do.	8 2 28
963	Do.	do.	do.	9 0 16
964	Do.	do.	do.	7 0 0
965	Do.	do.	do.	7 2 14
966	Do.	do.	do.	7 0 0
967	Do.	do.	do.	7 2 20
968	Do.	Paraluwalehena and Edahame- mukalana	do.	4 1 2
969	Do.	do.	do.	7 2 14
970	Do.	do.	do.	7 2 8
971	Do.	do.	do.	5 3 28
972	Do.	do.	do.	5 3 27
973	Do.	do.	do.	4 0 19
805	Do.	Panulandeyayahena	do.	26 0 23

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 404, P. OF U.

වම් 1901 ක්වු අගොස්තු මස 28 වෙනි දින කොලඹ

මහසෙනසුනාරිස්ථානයේ සේවයේ කන්තෝරුවේදීය.

උච්ච දිසාවේ ආණ්ඩුවේ ඒජන්තාධිපතියාණන් විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1901 ක්වු මක්තෝරුවේ මස 29 වෙනි දිනවු අගකරුවාද පස්වරු 1ට බදුල්ලේ කවිචේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

උච්ච දිසාවේ බදුළු පලාතේ මුත්තල කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 50ක්.

සිතියම 285.

නො.	ගම.	ඉඩමේ නම.	අක්දම.	මහත. අ. රු. ප.
780	මුත්තල	වැදිරටකෝරලේ මක්කන්පිටිය පහලන්දේසියේසේන	අවුරුදු 5ට වැඩිවසස් සේන්බිම	2 3 29

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
781	බුක්කල වැදිරවකෝ රලේ මක්කන්පිටිය	පනුලන්දේසායේසේන	අවුරුදු 5 හට වැඩිවයස්, සේනවිම	2 3 33
794	එම	එම	එම	2 0 11
823	එම	එම	එම	8 2 22
829	එම	එම	එම	7 3 31
830	එම	එම	එම	8 1 24
838	එම	එම	එම	5 3 0
855	එම	එම	එම	8 1 28
856	එම	එම	එම	9 1 28
857	එම	එම	එම	9 1 33
859	එම	එම	එම	8 1 18
863	එම	එම සහ ඉඩකැමුකලාන	එම සහ කැලෑව	5 0 0
864	එම	නුගදලයායේසේන සහ ඉඩකැමුකලාන	එම	8 0 0
865	එම	පරළුවලේසේන සහ ඉද සේසේමුකලාන	එම	9 1 6
866	කවුඩාව	කදුරුගස්වැලෑගේමුක ලාන	කැලෑව	54 2 37
867	එම	එම	එම	58 2 24
868	එම	එම	එම	57 3 10
869	එම	එම	එම	64 2 20
870½	මක්කන්පිටිය	එම	එම	39 3 35
870	කවුඩාව	එම	එම	62 3 0
872	එම	එම	එම	40 0 0
873	එම	එම	එම	81 3 0
941	මක්කන්පිටිය	නුගමන්සීයේසේන	අවුරුදු 5 වයස ඇති සේන	7 1 0
945	එම	එම ඉදසේනේමුකලාන	එම	9 0 10
946	එම	නුගමන්සීයේසේන	එම	8 3 35
949	එම	නුගමන්සීයේසේන සහ ඉඩකැමුකලාන	සේන සහ කැලෑව	5 0 5
950	එම	එම	එම	5 0 0
951	එම	එම	එම	4 3 13
952	එම	එම	එම	5 0 0
953	එම	එම	එම	5 0 0
954	එම	එම	එම	8 3 24
955	එම	එම	එම	9 0 0
956	එම	එම	එම	9 0 0
957	එම	එම	එම	7 2 4
958	එම	එම	එම	8 0 0
959	එම	එම	එම	8 0 0
961	එම	එම	එම	8 0 0
962	එම	එම	එම	8 2 28
963	එම	එම	එම	9 0 16
964	එම	එම	එම	7 0 0
965	එම	එම	එම	7 2 14
966	එම	එම	එම	7 0 0
967	එම	එම	එම	7 2 20
968	එම	පරළුවලේසේන සහ ඉද කැමුකලාන	එම	4 1 2
969	එම	එම	එම	7 2 14
970	එම	එම	එම	7 2 8
971	එම	එම	එම	5 3 28
972	එම	එම	එම	5 3 27
973	එම	එම	එම	4 0 19
805	එම	පනුලන්දේසායේසේන	එම	26 0 23

මේ ඉඩම් ගැන වැඩිදුර කාරනා සර්වේසර්ජන්තුලන්තාන්සේගෙන්ද, විකිණීමේ කොන්
දේසි ගැන උච දිසාමේ ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන්ද දැනගතහැකිය.

ගරුකර ආණ්ඩුකාර උදුමානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ල්යු. ටී. චේලර්,
වැඩබලන මහසෙනෙහිකාරීන් වහන්සේ.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA

No. 371, P. OF S.

Colonial Secretary's Office,
Colombo, August 28, 1901.

ON Tuesday, October 22, 1901, at 1 o'clock P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 889., Village—Massimbula in Atakalan korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
2495	Kudagodahena	Crown	Chena	8	1 28	10
Z 114	Radadolemukalana	Preliminary plan 937/38 Village—Malangama in Kuruwiti korale.	Degidiyan forest	18	2 11	30
1	Unnansegehena	M. Saibohami and others	Chena	13	2 34	10
5	Agalagederawatta	Preliminary plan 8,062. Village—Kella in Kolonna korale.	Garden	2	2 29	10
58	Poddenaundigekumbura	Do.	Chena and patana	9	3 10	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 371, P. OF S.

විෂි 1901 ක්වූ අගෝස්තු මස 28 වෙනි දින කොළඹ මහසෙනෙවුන්ගේ කාර්යාලයේ විකුණනු ලැබූ ඉඩම්.

සබරගමුව දිසාවේ එස්. ජයවර්ධන මහතාගේ විසින් මෙහි පහත සඳහන් වූ ඉඩම් ඉඩම් ඉඩම් මේ නිලධාරීන්ගේ ප්‍රකාරයට විකුණනු ලැබූ මස 22 වෙනි දිනට අභ්‍යන්තරව පස්වරු 10 රත්නපුරේ කම්මලේදී විකුණනු ලැබූ ඉඩම්.

කො.	ඉඩමේ නම.	අයිතියක් කියන්නා.	අන්දම.	මහත.		අක්කර
				අ. රු. ප.	රු.	
2495	කුඩාගොඩගේන	ආණ්ඩුව	ගේන	8	1 28	10
Z 114	රදගෙල මුකලාන	සී. ජයවර්ධන මහතාගේ	දෙහිගස්කැලේ	18	2 11	30
1	උත්තරාගේගේ ගේන	ආණ්ඩුව	ගේන	13	2 34	10
5	අගලගෙදරවත්ත	එම	වත්ත	2	2 29	10
58	පොද්දකලවත්තේ කුඹුරේ ගේන	එම	ගේන සහ පහන	9	3 10	10

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර තොරතුරු මිනිස්පොරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කුමාරාගමයන්, විකිණීමේ කොන්දේසි සම්බන්ධ තොරතුරු සබරගමුව දිසාවේ එස්. ජයවර්ධන මහතාගෙන් දැනගත හැකි වේ.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහසෙනෙවුන්ගේ ආඥාවලට,
ඩබ්ලිව්. ඩී. ටේලර්,
වැඩබලන මහසෙනෙවුන්ගේ මහතා.

No. 372 P. OF S.

Colonial Secretary's Office,
Colombo, August 30, 1901.

ON Tuesday, October 29, 1901, at 1 o'clock P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at his office in Ratnapura, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-five allotments of land situated in the Nawadun korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Preliminary plan 18 (cadastral survey). Village—Hakamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
1	Hapanpediyalagewatta	H. Kirihata and others	Gardens	10	0 20	75
2	Karandawela (owita) kumbura	S. A. Appuhamy and others	Paddy field	9	0 30	75
3	Watadeniyawatta, &c.	W. Kirihata	Gardens	10	3 12	75
4	Pusseweleowita	D. M. Mohottihami and others	Owita	17	1 25	15
5	Minihonpalawatta, &c.	S. A. Appuhami Vedarala and others	Gardens	32	2 15	100
6	Galgodaowita	do.	Owita	6	2 25	15
7	Galgodaowitawatta	D. M. Mohottihami and others	Gardens	21	0 25	100
8	Radaokandeowita	S. A. Appuhami and others	Owita	5	0 20	15
9	Ambagahawelyaya	L. Mudiyanse and others	Paddy fields	95	2 0	150
10	Galgodaowitawatta	D. M. Mohottihami and others	Garden	4	0 10	50
11	Hilankumbura	S. A. Appuhami and others	Paddy field	10	2 4	100
12	Kekillagodahena	do.	Chena	6	0 35	15
13	Manannalayewatta	M. Laminikira and others	Garden	5	2 35	75
14	Meragalgodawatta	L. Anadahami and others	do.	1	0 20	50
15	Egodahakanattewatta	M. Laminikira	do.	0	2 30	50
16	Pussewelakumbura	G. Kiribinda and others	Paddy field	1	3 30	50
17	Egodakanattehena, Kaluakanattehena, &c.	L. Mudiyanse and others	Chenas	266	2 35	15

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
18½	Tolambewaturadeniya	Crown	Deniya	5	3 38	10.
19	Hatarashena (Kajuhena)	G. Dingirimahatmaya and others	Chena	124	1 8	20
22	Tumbagodamukalana	Crown	(Now) chena	4	2 30	15
23	Wataadeniyehena	D. M. Mohottihami and others	Chena	66	1 30	10
24	Danapalaowita (Edanduhama-reowita)	do.	Owita	7	3 10	15
25	Edanduhamarewatta	D. M. Mohottihami	Garden	2	1 21	50
26	Kerekokudeniyaehena	Mahasaman Dewale	Digidiyana	3	1 15	20
27	Irikondehena	do.	Chena	0	1 24	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,
W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 372, P. OF S.

විෂි 1901 ක්වූ අගෝස්තු මස 30 වෙනි දින කොලඹ මහසෙනෙවරාජ්ජනනාන්සේගේ කන්තෝරුවේදීය.

සබරගමු දිසාවේ ඒජන්තජනනාන්සේ විසින් මෙහි සහන සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1901 ක්වූ ඔක්තෝබ්‍රුව මස 29 වෙනි දිනවූ අගහරුවාද පස්වරු 10 රත්නපුරේ කම්මේරිසේදි වෙන්දේසිකර විකුණනට හෝ බේරනට යෙදෙනවා ඇත.

සබරගමු දිසාවේ රත්නපුර පලාතේ නවදුන්කෝරලේ මැදපන්කුවේ පිහිටා තිබෙන බිම්කැබලි.

සිතියම 18. ගම—හකමුව.

අක්කර සක මිල ගණන.

නො.	ඉඩමේ නම.	අයිතියාලි කුසන්තකයා.	අන්දම.	අ. රූ. ප.	රු.
1	හපන්සේච්චියාගේවත්ත එළි.	කිරිගහනා සහ තවත්	වතු	10	0 20 75
2	කරදවෙල මිව්වකුඹුර	ඇස්. ඒ. අප්පුහාමි සහ තවත්	කුඹුර	9	0 30 75
3	වටදෙනියේ වත්ත සහ තවත් වතු	බබ්ලිච්චි, කිරිගහනා	වතු	10	3 12 75
4	පුස්සේවෙල මිව්ව	ඩී. ඇම්. මොහොට්ටිහාමි සහ තවත්	මිව්ව	17	1 25 15
5	මිනිහෝන්පල වත්ත සහ තවත් වතු	ඇස්. ඒ. අප්පුහාමි වෙදරල සහ තවත්	වතු	32	2 15 100
6	ගල්ගොඩ මිව්ව	එම	මිව්ව	6	2 25 15
7	ගල්ගොඩ මිව්වෙවත්ත	ඩී. ඇම්. මොට්ටිහාමි සහ තවත්	වතු	21	0 25 100
8	රදුම්කන්දේ මිව්ව	ඇස්. ඒ. අප්පුහාමි සහ තවත්	මිව්ව	5	0 20 15
9	අඹගහවෙල්ලයාස	ඇල්. මුදියන්සේ සහ තවත්	කුඹුර	95	2 0 150
10	ගල්ගොඩ මිව්වෙවත්ත	ඩී. ඇම්. මොහොට්ටිහාමි සහ තවත්	වත්ත	4	0 10 50
11	හිලන්කුඹුර	ඇස්. ඒ. අප්පුහාමි සහ තවත්	කුඹුර	10	2 4 100
12	කැකිල්ලගොඩසේන	එම	සේන	6	0 35 15
13	මනන්තලාසේවත්ත	ඇම්. ලමින්කිත් සහ තවත්	වත්ත	5	2 35 75
14	මෙරගල්ගොඩවත්ත	ඇල්. අනදහාමි සහ තවත්	එම	1	0 20 50
15	එගොඩහකන්තේවත්ත	ඇම්. ලමින් කිත්	එම	0	2 30 50
16	පුස්සේවෙල කුඹුර	ඒ. කිරිච්චිද සහ තවත්	කුඹුර	1	3 30 50
17	එගොඩකන්තේ සේන, කළුකන්තේ සේන සහ තවත් සේන	ඇල්. මුදියන්සේ සහ තවත්	සේන	266	2 35 15
18½	තොලමෙවකුරෙදෙනිය	ආණ්ඩුව	දෙනිය	5	3 38 10
19	හතරස්සේන (කපු සේන)	ඒ. ඩි. ජි. මහත්මයා සහ තවත්	සේන	124	1 8 20
22	කුඹගොඩ මුකලාන	ආණ්ඩුව	(දනව)සේන	4	2 30 15
23	වටදෙනියේ සේන	ඩී. ඇම්. මොහොට්ටිහාමි සහ තවත්	සේන	66	1 30 10
24	දනපාලමිව්ව (ඒදබුහමා රේ මිව්ව)	එම	මිව්ව	7	3 10 15
25	ඒදබුහමාරේවත්ත	ඩී. ඇම්. මොට්ටිහාමි	වත්ත	2	1 21 50
26	කැරකොකුදෙනියේ සේන	මහසමන්දේවාලේ	දෙහිසියාන	3	2 15 20
27	ඉරිකොන්දේසේන	එම	සේන	0	1 24 15

මේ ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනිස්ඥෝ දෙපාර්තමේන්තුවේ ප්‍රධානකුමාගෙන්ද, විසි තිබේ කොන්දේසි සම්බන්ධ කාරණ සබරගමු දිසාවේ මහඒජන්තජනනාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,
බබ්ලිච්චි. ඒ. වෙලරු,
වැඩබලන මහසෙනෙවරාජ්ජනනාන්සේගේ.

No. 373, P. OF S.

Colonial Secretary's Office,
Colombo, September 8, 1901.

ON Tuesday, November 5, 1901, at 1 P.M., the Government Agent for the Province of Sabaragamuwa will put up to auction, at the Pelmadulla Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Sixty-one allotments of land situated in the Nawadun korale of the Ratnapura District of the Province of Sabaragamuwa.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
Preliminary plan 23 (cadastral survey). Village—Dombagammana.						
1	Kukulgalawatta, &c.	D. Kirianchiya and others	Gardens	28	2 6	60
3	Amunukoregawahenyaya, &c.	K. Rana and others	Chenas	689	0 0	10
5	Muttettudeniyaakumbura	D. Mutumenika and others	Paddy field	1	0 0	10
6	Ketawalawatta	K. Kirianchiya and others	Garden	0	2 22	20
7	Ellandawatta	K. Salonchiya and others	do.	0	0 32	20
8	Mirishenawatta	do.	do.	0	3 36	20
9	Medamukalanawatta	R. Fodiya and others	do.	0	1 9	20
10	Deniyangeowita	D. Mohottihami and others	Owita	3	0 0	40
11	Tippolawatta	D. Mutumenika and others	Garden	3	1 25	20
12	Kajugahagulanawatta	K. Manonchiya	do.	0	0 31	20
13	Muttettukumbura	D. Mutumenika and others	Paddy field	2	1 16	75
14	Narangahakumbura, &c.	T. Kirimenika and others	do.	7	1 30	75
15	Talgahaowita	D. Mutumenika and others	Owita	8	2 14	10
16	Mikandewatta	D. Kone and others	Garden	3	1 31	30
17	Noragallegewatta	K. Ratta and others	do.	6	2 22	20
18	Assedum (Talakumbura)	D. Mutumenika and others	Paddy field	6	0 0	60
19	Potuwila	do.	Deniya	25	3 10	10
20	Tikiriyaakanatta	R. Ratta and others	Garden	1	3 22	20
22	Nindawattadeniya	N. Kirianchiya and others	Deniya	0	3 4	10
24	Nindawatta	do.	Garden	13	2 25	25
25	Ingurugalehenyaya, &c.	K. Rana and others	Chena	36	3 10	10
26	Nindawattadeniya	N. Kirianchiya	Deniya	0	0 24	10
27	Bandarawatta	D. Mutumenika and others	Garden	0	1 15	20
28	Kattadigewatta	do.	do.	9	2 25	20
29	Mudiyanselagewatta	do.	do.	8	1 10	100
30	Ellaliyaddakumbura	do.	Paddy field	1	0 0	75
31	Disanayakearaweowita	D. Kirianchiya and others	Owita	1	1 4	10
32	Disanayakearawewatta	do.	Garden	1	2 7	40
33	Disanayakearawekumbura	do.	Paddy field	1	0 8	75
34	Bilingahadeniyawatta	do.	Garden	0	1 18	20
35	Bilingahadeniya	do.	Paddy field	0	0 28	60
36	Digana and Weliliyadda	A. Sanchi and others	do.	2	1 20	75
Preliminary plan 24 (cadastral survey). Village—Dela.						
1	Liyanagahabewilahlenyaya	Mudalihami Arachchi and others	Chena	299	1 0	10
2	Panagamaawatta	A. Ukkunaide and others	Garden	4	2 31	70
3	Abauchiheawatta	Mudalihami Arachchi and others	do.	0	2 24	50
4	Godakumbura, &c.	W. Hin Nilame and others	Paddy field	15	1 12	100
5	Egodawatta	U. Ukkuhatana and others	Garden	0	3 10	50
6	Bogahaowita	W. Hin Nilame and others	Owita	7	2 22	30
7	Ambalangodellewatuyaya	G. Ranhenaya and others	Garden	9	3 30	100
8	Delwalakumbura	W. Hin Nilame and others	Paddy field	1	2 10	75
9	Pansalawatta	Dela Pansala	Garden	0	2 5	60
10	Tabarumewatta, &c.	W. K. Ratuhami and others	Gardens	35	2 20	100
11	Kapugasarawekumbura	do.	Paddy field	3	0 10	100
12	Kapugasaraweowita	Mudalihami Arachchi and others	Owita	2	2 32	40
13	Pelapolwatta	O. Puchi Etana and others	Garden	7	2 10	60
14	Guletotahena, &c.	do.	Chena	5	1 14	10
15	Pitadepelakumburuyaya	W. Hin Nilame and others	Paddy field	29	0 0	100
16	Godellewatuyaya, &c.	D. Dingiriya and others	Gardens	12	0 10	30
16½	Paragahaelagawa-assedduma	U. Kiriasanga and others	Paddy field	0	2 33	25
17	Mahawilakumbura	W. Hin Nilame and others	do.	2	1 20	100
18	Kospelawattahenyaya	do.	Chena	386	0 0	20
19	Gedaragawaowitakumbura	P. Dingirihami and others	Paddy field	1	0 22	100
20	Mahagamagewatta	M. Ran Etana and others	Gardens	14	0 0	50
21	Wadigeassedumakumbura	W. Hin Nilame and others	Paddy field	0	1 21	100
22	Bogahagawaowita	do.	Owita	1	0 16	10
23	Delgahakumbura	Don Juan Naide and others	Paddy field	6	0 27	100
24	Tittadehigabahena	W. Hin Nilame and others	Chena	16	3 27	10
26	Pahalawatuyaya	Don Juan Naide and others	Gardens	7	1 19	60
27	Gulanehenawatta	do.	Garden	0	1 30	15
28	Halgasmullewatta	do.	do.	1	0 8	100
29	Narangastotaowita	W. Hin Nilame and others	Owita	3	0 23	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Province of Sabaragamuwa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,
Acting Colonial Secretary.

No. 373, P. OF S.

ව්‍යවස්ථාපිත සඳහා වූ 1901 වසරේ ජනවාරි මස 8 වෙනි දින කොළඹ මහජනසභාවලින් ප්‍රකාශයට පත්කළ බවට සාක්ෂි ලබාදීම.

සමස්ත ජනවාරි මස 1901 වසරේ ජනවාරි මස 5 වෙනි දින වූ අභ්‍යන්තර වැටුප් පත්‍ර 10 පැමිණිල්ලක් නිකුත් කිරීමේ නියෝගවලට අනුකූලව කටයුතු කළ බවට සාක්ෂි ලබාදීම.

සමස්ත ජනවාරි මස 1901 වසරේ ජනවාරි මස 5 වෙනි දින වූ අභ්‍යන්තර වැටුප් පත්‍ර 10 පැමිණිල්ලක් නිකුත් කිරීමේ නියෝගවලට අනුකූලව කටයුතු කළ බවට සාක්ෂි ලබාදීම.

සිතියම 23. ගම—දොඹගමමන.

කො.	ඉඩමේ නම.	අයිතියාලය කිසිවක්.	අන්දම.	මහන. අ. රු. ප.	අක්කර ගස මිල. රු.
1	කුකුළුගලවත්ත සහ නවත් වතු	සී. කිරිඳිපත්තිය සහ නවත් අග	වතු	28 2 6	60
3	අමුකුකොරේගාමයේත්තිය සහ නවත්	කේ. රනා සහ නවත් අග	හේන	689 0 0	10
5	මුත්තෙව්වදෙහියෙකුමුර	සී. මුතුමැනිකේ සහ නවත් අග	කුමුර	1 0 0	10
6	කොට්ටලවත්ත	කේ. කිරිඳිපත්තිය සහ නවත් අග	වත්ත	0 2 22	20
7	ඇල්ලවත්ත	කේ. සලොන්නිය සහ නවත් අග	එම	0 0 32	20
8	මිරිසගෙවත්ත	එම	එම	0 3 36	20
9	මැදමුකලාගෙවත්ත	පී. පොහොස සහ නවත් අග	එම	0 1 9	20
10	දෙහියෙත්තෙව්ව	සී. මොහොමඩ්හාමි සහ නවත් අග	මිව්ව	3 0 0	40
11	නිප්පොලවත්ත	සී. මුතුමැනිකේ සහ නවත් අග	වත්ත	3 1 25	20
12	කපුගහගලවත්ත	කේ. මනොන්තියා	එම	0 0 31	20
13	මුත්තෙව්වකුමුර	සී. මුතුමැනිකේ සහ නවත් අග	කුමුර	2 1 16	75
14	නාරත්තකුමුර සහ නවත්	පී. කිරිමැනිකේ සහ නවත් අග	එම	7 1 30	75
15	නල්ගහමිව්ව	සී. පුතුමැනිකේ සහ නවත් අග	මිව්ව	8 2 14	10
16	මිකන්දෙවත්ත	සී. කොනේ සහ නවත් අග	වත්ත	1 3 31	30
17	කොරගල්ලෙගෙවත්ත	කේ. රත්න සහ නවත් අග	එම	6 2 22	20
18	අස්සැද්දම (තලකුමුර)	සී. මුතුමැනිකේ සහ නවත් අග	කුමුර	6 0 0	60
19	පොහොස	එම	දෙහිය	25 3 10	10
20	විකිරිගහනත්ත	ආර්. රත්න සහ නවත් අග	වත්ත	1 3 32	20
22	නිත්තවත්තෙදෙහිය	ඇත්. කිරිඳිපත්තිය සහ නවත් අග	දෙහිය	0 3 4	10
24	නිත්තවත්ත	එම	වත්ත	13 2 25	25
25	ඉඟුරගලේගෙත්තිය සහ නවත්	කේ. රනා සහ නවත් අග	හේන	36 3 10	10
26	නිත්තවත්තෙදෙහිය	ඇත්. කිරිඳිපත්තිය	දෙහිය	0 0 24	10
27	බත්තරවත්ත	සී. මුතුමැනිකේ සහ නවත් අග	වත්ත	0 1 15	20
28	කට්ටියෙවත්ත	එම	එම	9 2 25	20
29	මුදියන්පොලවත්ත	එම	එම	8 1 10	100
30	ඇල්ලවත්තදේව්වකුමුර	එම	කුමුර	1 0 0	75
31	දිසානායකආරම්මේවත්ත	සී. කිරිඳිපත්තිය සහ නවත් අග	මිව්ව	1 1 4	10
32	දිසානායකආරම්මේවත්ත	එම	වත්ත	1 2 7	40
33	දිසානායකආරම්මේකුමුර	එම	කුමුර	1 0 8	75
34	බිලිත්තෙදෙහිය	එම	වත්ත	0 1 18	20
35	බිලිත්තෙදෙහිය	එම	කුමුර	0 0 28	60
36	දිගන සහ ඇල්ලවත්ත	ඒ. සාන්ති සහ නවත් අග	එම	2 1 20	75
සිතියම 24. ගම—දූල.					
1	ලික්කොට්ටලවත්ත	මුදලියාම් ආරම්මි සහ නවත් අග	හේන	299 1 0	10
2	පනගමවත්ත	ඒ. ලක්කුකුමේ සහ නවත්	වත්ත	4 2 31	70
3	අබන්තියෙත්ත	මුදලියාම් ආරම්මි සහ නවත්	එම	0 2 24	50
4	ගොඩකුමුර සහ නවත්	බිබලිම්. හිත්තියලමේ සහ නවත්	කුමුර	15 1 12	100
5	එගොඩවත්ත	යූ. ලක්කුකුම සහ නවත්	වත්ත	0 3 10	50
6	බෝගහමිව්ව	බිබලිම්. හිත්තියලමේ සහ නවත්	මිව්ව	7 2 22	30
7	අම්බලංගොඩුල්ල වතු	ඒ. රත්තෙත්තිය සහ නවත්	වත්ත	9 3 30	100
8	දෙල්ලකුමුර	බිබලිම්. හිත්තියලමේ සහ නවත්	කුමුර	1 2 10	75
9	පත්තෙව්වත්ත	දූලපත්ත	වත්ත	0 2 5	60
10	තැබුරුමේවත්ත සහ නවත් වතු	බිබලිම්. කේ. රනා සහ නවත්	එම	35 2 20	100
11	කපුගහගලවත්ත	එම	කුමුර	3 0 10	100
12	කපුගහගලවත්ත මිව්ව	මුදලියාම් ආරම්මි සහ නවත්	මිව්ව	2 2 32	40
13	පැලපොල්වත්ත	සී. පුම් එනා සහ නවත්	වත්ත	7 2 10	60
14	ගෙල්ලොට් හේන සහ නවත්	එම	හේන	5 1 14	10
15	දිට්ටෙපැලේ කුමුරයා	බිබලිම්. හිත්තියලමේ සහ නවත්	කුමුර	29 0 0	100
16	ගොඩුල්ලේවතු සහ නවත් වතු	සී. හිංගිරියා සහ නවත්	වත්ත	12 0 10	30
16 1/2	පරගහඇලවත්ත අස්සැද්දම	යූ. කිරිඳිපත්තිය සහ නවත්	කුමුර	0 2 33	25
17	මහවිල්ලකුමුර	බිබලිම්. හිත්තියලමේ සහ නවත්	එම	2 1 20	100
18	කොහිපැලවත්තේ හේන	එම	හේන	386 0 0	20
19	ගෙදරගාමිමිව්ව කුමුර	පී. හිංගිරියා සහ නවත්	කුමුර	1 0 22	10
20	මහගමවත්ත	ඇම්. රත්තියා සහ නවත්	වත්ත	14 0 0	50
21	වතුගේ අස්සැද්දම කුමුර	බිබලිම්. හිත්තියලමේ සහ නවත්	කුමුර	0 1 21	100
22	බෝගහගාම මිව්ව	එම	මිව්ව	1 0 16	10
23	දෙල්ලකුමුර	දෙත් පුවත්තකුමේ සහ නවත්	කුමුර	6 0 27	100
24	නිත්තෙදෙහිය	බිබලිම්. හිත්තියලමේ සහ නවත්	හේන	16 3 27	10
26	පහලවතු	දෙත් පුවත්තකුමේ සහ නවත්	වත්ත	7 1 19	60
27	ගුලංගෙත්ත වත්ත	එම	වත්ත	0 1 30	15
28	හල්ගස්මුල්ලේවත්ත	එම	එම	1 0 8	100
29	නාරත්තෙත්ත මිව්ව	බිබලිම්. හිත්තියලමේ සහ නවත්	මිව්ව	3 0 23	20

මෙම ඉඩම් සම්බන්ධ වැඩිදුර කාරණ මිනිස්සු දෙපාර්තමේන්තුවේ ප්‍රධානතුමාගෙන්ද, විකිණීමේ කොන්දේසි සම්බන්ධ කාරණ සපරගමු දිසාවේ ඒජන්තවරයාගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුකන්තකන්තෙහි ආඥාවලට, බිබලිපු. පී. චේලර්, වැඩබලන මහජනසභාවලින්.

LAND SALES IN THE WESTERN PROVINCE.

(Continued on page 2,172).

NOTICE is hereby given that the Government Agent for the Western Province will put up for sale by public auction on Monday, September 30, 1901, at 12 noon, at the Colombo Kachcheri, the lease of lot P in the Maradana Cinnamon Gardens, known as Kadurugastuduwa, belonging to Government, for a period of five years, commencing from December 1, 1901, on the condition that should the lot or any portion thereof be required for the purposes of Government before the expiry of the lease, the lessee shall surrender it after one month's notice of such requirement without compensation. The extent of lot P is 85 acres 3 roods and 29 perches.

The person whose bid is selected by the Government Agent for submission to His Excellency the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the bid be accepted by His Excellency, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and also the expenses of appraising properties and registering the securities.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the party offering security.

Any further information can be obtained on application to the Government Agent.

The Kachcheri, Colombo, September 11, 1901.

F. R. ELLIS, Government Agent.

ආණ්ඩුවට අයිති කදුරුගස්තුඩුව නැමති මරදුනේ කුරුඳුවතුටු P අක්ෂරය දරන බිම් කට්ටිය වසී 1901 ක්වූ දෙසැම්බර් මස 1 වෙනි දින පටන් පුද්ගල පස්අවුරුද්දකට බද්ද මෙහි පහත දක්වන කොන්දේසි ප්‍රකාර වසී 1901 ක්වූ සැප්තැම්බර් මස 30 වෙනි සඳුදින දවල් දෙලඟේ කතිසමට කොලඹ කවචේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බව මෙයින් දැනුම්දෙමි. P අක්ෂරය දරන කට්ටියේ ප්‍රමාණය අක්කර 85, රූඩ් 3, පර්චස් 29යි. බද්ද ඉකුත්වෙන්ට ප්‍රථමයෙන් මෙම කට්ටිය හෝ කට්ටිය යන් කොටසක් ආණ්ඩුවට ඕනෑකල විට එසේ ඕනෑකර තිබෙන බව මාසයක් කල්මත්තෙන් දැනුම් දුන්නාම ඊට කිසි මුදල් ගනනක් නොඉල්ලා බදුකාරයා විසින් එම කට්ටිය නොහොත් කට්ටියෙන් කොටස ආණ්ඩුවට බාරදෙන්නට ඕනෑය.

ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ විසින් උතුමානන්වහන්සේ වෙත ඔප්පුකර සිටීමට තෝරා ගන්නාලද ඉල්ලීම කල ඉල්ලීමකාරයා විසින් ඉල්ලාපු ගණනින් දහයෙන් කොටසකට වැටහෙන මුදල් ගණන සල්ලිවලින් වහාම ඇපතිබන්ට ඕනෑවා පමණකුත් නොව එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් තාරගන්තට යෙදුන නම් ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒත්තුගත් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනින් දෙකෙන් පංගුවකට වටිනා ඇප ඒත්තු ගත් මුද්‍රමප්පුවලින් හෝ තුනෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ තබා සම්පූර්ණ කරණට ඕනෑය.

ඇප පිනිස තබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත්ලන්තාන්සේට ගෙවිය යුතු වූ ගාස්තුවද, ඉඩම් තක්සේරුකිරීමට සහ ඇපඔප්පු රෙජිස්තර් කිරීමට ගෙවියයුතු වූ ගාස්තුව ඔහු විසින් ගෙවන්නට ඕනෑය.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම්වල ඔප්පු ඒවා, මීට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට සටන්නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ත්‍රාර්තැනගෙන් සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැණීමට ඕනෑකරණ විසඳම ඇපතිබන අග විසින් දරිය යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගන්ට යුච්චන.

වසී 1901 ක්වූ සැප්තැම්බර් මස 11 වෙනි දින කොලඹ කවචේරියේදීය.

ඇප. ආර්. ඇලිස්, ආණ්ඩුවේ ඒජන්තනැන.

NOTICE is hereby given that the Government Agent for the Western Province will put up for sale by public auction on Monday, September 30, 1901, at 12 noon, at the Colombo Kachcheri, the lease of the Maradana Cinnamon Gardens, inside and outside the gravets of Colombo, belonging to Government, for a period of five years, commencing from March 1, 1902, on the condition that should any of the lots or portion thereof be required for the purposes of Government before the expiry of the lease, the lessee shall surrender it after one month's notice of such requirement without compensation.

The person whose bid is selected by the Government Agent for submission to His Excellency the Governor will be required to deposit at once one-tenth of the purchase amount in cash; and should the bid be accepted by His Excellency, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security, and also the expenses of appraising properties and registering the securities.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the land to which they refer is unencumbered. This certificate must be obtained at the cost of the party offering security.

Any further information as regards extent, &c., can be obtained on application to the Government Agent.

The Kachcheri, Colombo, September 11, 1901.

F. R. ELLIS, Government Agent.

විස්තාර දිසාවේ කොළඹ කවිවෙරිගේ අ. කුලන සහ පිටත තිබෙන ආණ්ඩුවට අයිති මෙරටේ කුරුදු වතු වල වම් 1902 ක්වු මාර්තු මස 1 වෙනි දින පටන් පුරා පස්අවුරුද්දකට බද්ද මෙහි පහත දක්වන කොන්දේසි ප්‍රකාර වම් 1901 ක්වු සැප්තැම්බ්‍ර මස 30 වෙනි සඳු දිනදී දවල් දෙලොස් කනිසමට කොළඹ කවිවෙරිගේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන බව මෙයින් දැනුම්දෙමි—බද්ද ඉකුත් වෙන්වන ප්‍රථමයෙන් යම් කවිවසක් හෝ කවිවසකින් කොටසක් ආණ්ඩුවට ඕනෑකල විට එම ස්ථාන කාර තිබෙන බව මාසයක් කල්මත්තෙන් දැනුම්දුන් නම් ඊට කිසි මුදල් ගන්නා ක් නොගුලලා බදුකාරයා විසින් එම කවිවස නොගොත් කවිවසෙන් කොටස ආණ්ඩුවට භාරදෙන්නට ඕනෑය.

ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්ගේ විසින් උතුමානන්වහන්සේ වෙත ඔප්පුකර සිටිමට තෝරාගත් නාලද ඉල්ලීම කල ඉල්ලීමකාරයා විසින් ඉල්ලාපු ගණනින් දහයෙන් කොටසකට වැටහෙන මුදල් ගණන සලලිවලින් වහාම ඇප තිබන්නට ඕනෑවා පමණකුත් නොව එම ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් භාරගන්නට යෙදුනිනම් ඔහුගේ ඉල්ලීම උතුමානන්වහන්සේ විසින් ඒත්තුගත් බව දැනුම්දුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනින් දෙකෙන් පහවකට වටිනා ඇප ඒත්තුගත් මුදු ඔප්පුවලින් හෝ තුණන් පහවකට වටිනා ඇප මුදලෙන් හෝ තබා සම්පූර්ණ කරන්නට ඕනෑය.

ඇප පිකිය නබනලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වොකාත් ජනරාල්ගේ විසින් ගෙවිය යුතු වියදම් දැනුම් දුනු බවට සහ ඇප ඔප්පු රෙජිස්ටර් කිරීමට ගෙවිය යුතු වියදම් දැනුම් දුනු බවට ඕනෑය.

ඇප වෙනුවෙන් තබනලද ඉඩම වල ඔප්පු ඒවා මුට ප්‍රථම ඇපේකට නොගොත් උකසකට යටත්වැනි බවට ඉඩම් ලියා පදිංචිකරණ රෙජිස්ට්‍රාර්ගේ සහතිකපත්‍රයක් ලබාගත යුතුයි මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ විසදම ඇපතබන අය විසින් දැරිය යුතුයි.

මෙම වතු වල ප්‍රමාණය සහ වෙනත් වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත ජනරාල්ගේ විසින් දැනගන්නට පුළුවන.

වම් 1901 ක්වු සැප්තැම්බ්‍ර මස 11 වෙනි දින කොළඹ කවිවෙරිගේදීය.

ඇ. ආර්. ඇලිස්, ආණ්ඩුවේ ඒජන්තවරයා.

LAND ACQUISITION NOTICES.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following land, required for a public purpose, namely, for the Kelani Valley Railway, to wit:—

Preliminary plan 11,213. Village—Homagama.

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
W 810	Ketakelegahawatta	Cocoanut garden	H. A. Peeris	0 0 36

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the land.

All persons interested in the aforesaid land are hereby required to appear personally or by agent before me at the Colombo Kacheheri on October 9, 1901, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the land, and the amount and particulars of their claims to compensation for such interests.

The Kacheheri,
Colombo, September 7, 1901.

F. R. ELLIS,
Government Agent.

වම් 1876 ක්වු අවුරුද්දේ කොමර්ට්ට් ජනේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරව ආණ්ඩුවේ කවිසුන්ත කව, ඒකම:—කැලනිවැලි දුම්රුව මැහි සැදීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "වම් 1876 ක්වු ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ" හත්වෙනි කාණ්ඩයේ කරතිබෙන පංචාර්ත වල ප්‍රකාරව කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වහන්සේගෙන් කිසිආකාර මට අණල බි තිබේ, ඒ ඉඩම හමි:—

සිතියම 11,213. ගම—හෝමාගම.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකරු නියත්තා.	මහත. අ. ර. ප.
W810	කැටකැලගහවත්ත	පොල්වත්ත	එම්. ජේ. පීරිස්	0 0 36

එබැවින් ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩමට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමුන්ම ඉතාගොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වම් 1901 ක්වු ඔක්තෝබ්‍ර මස 9 වෙනි දින දවල් 1 ජනේ කනිසමට කොළඹ කවිවෙරිගේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොයිඅන්දමේ අයිතිවාසිකම්ද කියා කියා සිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම වෙනුවට ඉල්ලා සිටින මුදල් ගණනක් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියා සිටින්නට ඕනෑව බව මෙයින් දැනගත යුතුයි.

වම් 1901 ක්වු සැප්තැම්බ්‍ර මස 7 වෙනි දින කොළඹ කවිවෙරිගේදීය.

ඇ. ආර්. ඇලිස්, ආණ්ඩුවේ ඒජන්ත වරයා.

1876 ம் ஆண்டு-ஆகத்து 3 ம் இலக்கச் சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் கலனிப் பளனத்தாக்கின புலையர தலீதக்கு என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அஃதாவது :—

பிரதமபடத்து இலக்கம் 11,213. குறிச்சி—கோமாகம். விசாலம்.
 துணை. காணியினது பெயர். விவரம். உரித்தாளியின பெயர். ஏ. றா. ப.

W 810 தெற்கெலகாவத்தை தென்னந்தோட்டம் எச். ஏ. பீறிஸ் 0 0 36
 எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-ஆகத்து 3 ம் பிரிவின பிரகாரம் கலனி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்கிறுபதனால், அக்காணியை ஆட்சிப்படுத்தக்கொள்ள அரசாட்சியாளர் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரதிபலிப்பதாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதற்கான காணிகளுக்கு உரித ஆய்வுசெய்கின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் மூலமாக 1901 ம் ஆண்டு-ஆகத்து 9 ந் தேதியிலன்று பின்னோடும் 1 மணிகளுக்கு கொழுமபுக கச்சேரியில் எனமுன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணியிலுள்ள உடநடைகளினது தன்மையையும் அவ்வடநடைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித ஆய்வுகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற்கு கேட்டுக்கொள்ளப்படுகின்றது.

கொழுமபுக கச்சேரி, எவ். ஆ. எவின்ஸ்,
 1901 ம் ஆண்டு-ஆகத்து 7 ந் உ. அரசாட்சி எசன்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for a new Post and Telegraph Office, to wit :—

Lot.	Name of Land.	Preliminary plan 962. Village—Kegalla. Description.	Name of Claimant.	Extent. A. R. P.
R 115	Tennepitawatta	Cocoanut garden 50 years old, arecanut, jak, &c.	Catharine Eliza Perera	1 2 26
S 115	Do.	do.	do.	0 1 150

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands. All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at the Kegalla Kachcheri on October 10, 1901, at 1 o'clock, P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kegalla Kachcheri, September 5, 1901. E. T. NOYES, Assistant Government Agent.

1876 ன் ஆண்டு-ஆகத்து 3 ம் இலக்கச் சட்டத்தினது 7 ம பிரிவின பிரகாரம் கலனிப் பளனத்தாக்கின புலையர தலீதக்கு என்னும் பகிரங்கதேவைக்கு வேண்டியதான பின்னர்ச்சொல்லப்படும் காணியை, அஃதாவது :—

Lot.	Name of Land.	Preliminary plan 962. Village—Kegalla. Description.	Name of Claimant.	Extent. A. R. P.
R 115	கன்னகிவ வந்த	அழிந்த 50 வயது வயது வயது	காதரின் குடும்பம்	1 2 26
S 115	சுல	சுல	சுல	0 0 150

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் ஆண்டு-ஆகத்து 3 ம் பிரிவின பிரகாரம் கலனி எடுத்துக்கொள்வதைப்பற்றிய சட்டத்தினது 6 ம பிரிவின ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடனே தேசாதிபதியவர்கள் எனக்குக் கற்பனைசெய்கிறுபதனால், அக்காணியை ஆட்சிப்படுத்தக்கொள்ள அரசாட்சியாளர் எண்ணியிருக்கிறார் என்பதை 7 ம பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரதிபலிப்பதாய் விளம்பரஞ்செய்கிறேன்.

மேற்கூறியதற்கான காணிகளுக்கு உரித ஆய்வுசெய்கின்ற சகலரும் தாமத அல்லது அவரவருடைய காரியகாரர் மூலமாக 1901 ம் ஆண்டு-ஆகத்து 10 ந் தேதியிலன்று பின்னோடும் 1 மணிகளுக்கு கேகாலே கச்சேரியில் எனமுன்பாக வெளிப்படும் தத்தமக்கு அக்காணிகளிலுள்ள உடநடைகளினது தன்மையையும் அவ்வடநடைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித ஆய்வுகளின் தொகையையும் விவரங்களையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற்கு கேட்டுக்கொள்ளப்படுகின்றது.

கேகாலே கச்சேரி, எ. றா. ப. 1901 ம் ஆண்டு-ஆகத்து 5 ந் உ.

எ. றா. ப. நாயன், அரசாட்சி உதவி எசன்டு.

NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
admitting Land to be Private Property.

In the matter of the land commonly called or known as Kongahadeniyahenyaya, Kadigahamullehena, &c.,
situate in the village of Beralapanatara in the Morowak korale of the Matara District, in the
Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 14th day of
September, One thousand Nine hundred, that if no claim to the land commonly called or known as
Kongahadeniyahenyaya, Kadigahamullehena, &c., situate in the village of Beralapanatara in the Morowak korale
of the Matara District, in the Southern Province, containing in extent 27 acres and 24 perches, and shown
as lot 45 in sheet O $\frac{10}{52-60}$ and in the annexed certified tracing therefrom, was made to the Special
Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date
specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of
the Crown (*vide* notice No. 526) :


And whereas (1) Kattadige Kiri Appu, (2) Kattadige Simanhami, (3) Ratnayakage Don Siman, and (4)
Kariwilakandage Don Luwis, all of Beralapanatara, made claim thereto, and I, Walter Edward Davidson,
Special Officer appointed under section 28 of the said Ordinances, made due inquiry into such claim ; I, with
the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said land,
as more fully described herein below, under section 4, sub-section (1), of the said Ordinances.

Morowaka, July 18, 1901.

W. E. DAVIDSON,
Special Officer.

Description of the Land referred to.

The land commonly called or known as Kongahadeniyahenyaya, Kadigahamullehena, &c., situate in the
village of Beralapanatara in the Morowak korale of the Matara District, in the Southern Province, containing
in extent 27 acres and 24 perches, shown as lot 45 in sheet O $\frac{10}{52-60}$, and in the annexed certified tracing



Scale of 8 Chains to an Inch.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
45	Kongahadeniyahenyaya, Kadigahamullehena, &c.	27	0 24
<i>Lots excluded.</i>			
47	Kadigahamulledeniya	0	1 30
48	Kadigahamullewatta	4	0 20
		4	2 10

Surveyor-General's Office,
Colombo, July 4, 1901.

Sheet O. $\frac{10}{52-60}$

J. L. HAMPTON,
for Acting Surveyor-General.

therefrom, and bounded as follows: on the north by Kapatenumyaya belonging to Attadassa Unnanse and others, Lindamullewatta belonging to Disanayakage Siman, Gomawilamukalana and Pahalawatteatura belonging to Crown; on the east by Kongahadeniya belonging to Kattadige Kiri Appu and others; on the south by Dikdeniya belonging to Kattadige Kiri Appu and others, Udajalathgewatta belonging to D. D., Ramachandra and others, Wewakumbura belonging to ditto; on the west by Beralapanatara resthouse premises belonging to Crown, Polgahamulla belonging to W. Gunahami, and Hiwalagalahena claimed by R. Don Andiris and others.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Mitikomehena, Mawatahena, Miokehena-Degaswattehena, Erangahahena, Kekirihena, Nawalehena, Marawehena, and Katutiyambarawehena, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the First day of June One thousand Nine hundred, that if no claim to the lands commonly called or known as Mitikomehena, Mawatahena, Miokehena, Degaswattehena, Erangahahena, Kekirihena, Nawalehena, Marawehena, and Katutiyambarawehena, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 152 acres 2 roods and 33 perches, and shown as lots 31 $\frac{1}{2}$, 32a, 32b, 32c, 32d, 32e, and 33 in sheet O $\frac{15}{22-30}$, and in the annexed certified tracings therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 485):

And whereas (1) Giganakankanan Lokuliyana Don Luwis, (2) Balage Kaluappu, (3) Arambage Simanhami, (4) Kankanage Don Siman, (5) Kankanage Jayan, (6) Kankanage Don Adirian, (7) Kankanage Janis Appu, (8) Jayalpatirana Don Davit, (9) Balage Dingi Appu, and (10) Atukorale, patirana Don Koston made claim thereto; and whereas the said claimants having been duly called upon by the Special Officer appointed under section 28 of the said Ordinances, under section 4, sub-section (1), of the said Ordinances, by notices in writing duly served upon them, to produce before him the evidence and documents upon which they may rely in proof of their claim, and the third-named claimant having not appeared or produced such evidence and documents, and the other claimants having appeared and withdrawn their claim to the said lands, I, Walter Edward Davidson, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 17th day of July, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described herein below, and in the annexed certified sketch, are the property of the Crown.

Pitabeddara, July 17, 1901.


W. E. DAVIDSON,
Special Officer.

Description of the Lands referred to.

I.

The lands commonly called or known as Mitikomehena, Mawatahena, Miokehena, Degaswattehena, Erangahahena, Kekirihena, Nawalehena, Marawehena, and Katutiyambarawehena, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 151 acres 2 roods and 29 perches, and shown as lots 32a, 32b, 32c, 32d, 32e, and 33 in cadastral sheet O $\frac{15}{22-30}$, and in the annexed certified tracing therefrom, are bounded as follows: on the north by Kudagehapugahahena claimed by H. D. F. Abeygunawardena, Hapugahakudagehena claimed by ditto, Degaswatta belonging to K. Babehamy and others, the footpath, Hapugahatenna claimed by P. Kottanhamy and others, Maligatenneatura belonging to Crown, the footpath; on the east by the stream, Alutwatta, Deniyawatta, &c., claimed by K. Babehamy and others, the Miyakekunadola, Pelawatta claimed by K. Adirian and others, the footpath, Pelawatta, &c., claimed by ditto, the Kohilawattedola, the footpath; on the south by the stream, Arambedeniya claimed by D. K. Don Siman and others, the stream; on the west by Rammaleatura belonging to Crown, Dunukeiyawehena claimed by W. Wattuhamy and others.

[NOTE.—Degaswattedeniya, in extent 30 perches, shown as lot 17 in sheet O $\frac{15}{22-30}$, and in the annexed certified tracing therefrom, and Kohilawattedeniya, in extent 1 rood and 5 perches, shown as lot 30 in sheet O $\frac{15}{22-30}$, and in annexed certified tracing therefrom, and Mitikomehena, Mawatahena, Miokehena, Degaswattehena, Erangahahena, Kekirihena, Nawalehena, Marawehena, and Katutiyambarawehena, in extent



Girawa Pattawa
HAMBANTOTA DISTRICT
Scale of 16 Chains to an Inch.

Lot.	Situation : Dampahala village in Udugaha pattu of Morowak kerale.	Name of Land.	Extent. A. R. P.
32	...	Mitikomehena, Mawatahena, Miokehena, Degaswattehena, Erangahahena, Kekirihena, Nawalehena, Marawehena, Katutiyambarawehena	145 0 21
32a	...	Do. do.	71 2 0
33	...	Nawalehena, Kekirihena, Degaswattehena, Marawehena...	52 1 10
32b	...	Reservation along streams	4 0 8
32c	...	Do.	1 1 17
32d	...	Do.	12 1 6
32e	...	Do.	10 0 28
			<hr/>
			296 3 10
<i>Lots excluded.</i>			
17	...	Degaswattedeniya	0 0 30
30	...	Kohilawattedeniya	0 1 5

Surveyor-General's Office,
Colombo, November 19, 1900.


Sheet O $\frac{15}{22-30}$

S. J. C. MORE,
for Surveyor-General.

145 acres and 21 perches, shown as lot 32 in sheet O $\frac{15}{22-30}$, and in the annexed certified tracing therefrom within the above boundaries, are excluded from this order. The total extent of 145 acres 2 roods and 16 perches is not included in the acreage of 151 acres 2 roods and 29 perches given above.]

II.

The land commonly called or known as Mitikomehena, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre and 4 perches, shown as lot 31½ in sheet O $\frac{15}{22-30}$, and in the annexed certified tracing therefrom, and bounded as follows :



Lot 31½ called Mitikomehena, in extent 1A. Or. 4P., situated in Dampahala village in Udugaha pattu of Morowak korale.

Surveyor-General's Office,
Colombo, November 2, 1899.

Sheet O $\frac{15}{22-30}$

S. J. O. MORE,
for Surveyor-General.

on the north by the Degaswattedola and the Miokehenedola ; on the east by Udakumburewatta claimed by K. Adirian and others ; on the south by lot 31 in sheet O $\frac{15}{22, 30}$; and on the west by Alutwatta claimed by K. Babehami and others.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," admitting Lands to be Private Property.

In the matter of the lands commonly called or known as Mitikomehena, Mawatahena, Miokehena, Degaswattēhena, Erangahahena, Kekirihena, Nawalehena, Marawehena, and Katutiyambarawehena, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the First day of June, One thousand Nine hundred, that if no claim to the lands commonly called or known as Mitikomehena, Mawatahena, Miokehena, Degaswattēhena, Erangahahena, Kekirihena, Nawalehena, Marawehena, and Katutiyambarawehena, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 145 acres and 21 perches, and shown as lots 31 and 32 in sheet O $\frac{15}{22-30}$, as described in the annexed certified tracing therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 485) :

And whereas (1) Giganakankan Don Luwis, (2) Balage Kaluappu, (3) Arambage Nimanhami, (4) Kankanage Don Siman, (5) Kankanage Jayan, (6) Kankanage Don Adirian, (7) Kankanage Janis Appu, (8) Jayalpatirana Don Davit, (9) Balage Dingi Appu, (10) Atukorale-patirana Don Koston made claim thereto; and whereas the said claimants having been duly called upon by the Special Officer appointed under section 28 of the said Ordinances, under section 4, sub-section (1), of the said Ordinances, by notices in writing duly served upon them, to produce before him the evidence and documents upon which they may rely in proof of their claim, and the third-named claimant having not appeared or produced such evidence and documents, and the other claimants having appeared, and the Special Officer appointed under section 28 of the said Ordinances having made due inquiry into such claim; I, with the consent of His Excellency the Governor, do hereby admit the claim of the said claimants to the said lands, as more fully described herein below, and in the annexed certified tracings therefrom.

Pitabeddera, July 17, 1901.


W. E. DAVIDSON,
Special Officer.

Description of the Lands referred to.

I.

The lands commonly called or known as Mitikomehena, Mawatahena, Miokehena, Degaswattēhena, Erangahahena, Kekirihena, Nawalehena, Marawehena, and Katutiyambarawehena, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 145 acres and 21 perches, and shown as lot 32 in cadastral sheet O $\frac{15}{22-30}$, is bounded as follows : on the

north by the footpath, Hapugahahena claimed by P. Kottanhami, Maligatenneatura belonging to Crown, the Maligatenneaturedola; on the east by the Maligatenneaturedola, Miokehenadola, Alutwatta, Deniyewatta, &c.,



Scale of 16 Chains to an Inch.

Situation : Dampahala village in Udugaha pattu of Morowak korale

Lot.	Name of Land.	Extent. A. R. P.
32	Mitikomehena, Mawatahena, Miokehena, Desgawattehena, Erangahahena, Kekirihena, Nawalehena, Marawehena, Katutiyambarawehena	145 0 21
32a	Do. do.	71 2 0
33	Nawalehena, Kekirihena, Degawattehena, Marawehena	52 1 10
32b	Reservation along streams	4 0 8
32c	Do.	1 1 17
32d	Do.	12 1 6
32e	Do.	10 0 28
		296 3 10
<i>Lots excluded.</i>		
17	Degawattedeniya	0 0 30
30	Kohilawattedeniya	0 1 5

Surveyor-General's Office,
Colombo, November 19, 1900.

Sheet O 15
22-30


S. J. C. MORE,
for Surveyor-General.

the footpath, Pelawatta, and the footpath; on the south by the Arambedeniyedola, Arambedeniya; on the west by Mitikomehenyaya belonging to Crown (lot 32a), Kohilawattedeniya (lot 30), Degawattedeniya (lot 17), and the footpath.

[NOTE.—The reservations along the streams called Maligatenneadola, Miokehenedola, Kohilawattedola, and Arambedeniyedola, in extent 27 acres 3 roods and 29 perches, shown as lots 32*b*, 32*c*, 32*d*, and 32*e* in sheet O $\frac{15}{22-30}$, and in the annexed certified tracing therefrom, within the above boundaries, are excluded from this order. The said extent of 27 acres 3 roods and 29 perches is not included in the acreage of 145 acres and 21 perches.]

II.

The land commonly called or known as Mitikomehena, situate in the village of Dampahala in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 1 acre 3 roods and 5 perches, shown as lot 31 in sheet O $\frac{15}{22-30}$, and in the annexed certified tracing therefrom, and



Lot 31 called Mitikomehena, in extent 1A. 3R. 5P., situated in Dampahala village in Udugaha pattu of Morowak korale.

Surveyor-General's Office,
Colombo, November 2, 1899.

Sheet O $\frac{15}{22-30}$

S. J. C. MORE,
for Surveyor-General.

bounded as follows : on the north by the reservation along Degaswattedola and Miyokehenedola ; on the east by Udakumburewatta claimed by K. Adirian and others ; on the south by the footpath and Pelawatta claimed by K. Adirian and others ; on the west by Alutwatta claimed by K. Babehami and others.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Nawalahena, Patanahena, Rantembiligodahena, &c., situate in the village of Dankoluwa in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the said Ordinances it was duly notified on the 15th day of March One thousand Nine hundred and One, that if no claim to the lands commonly called or known as Nawalahena, Patanahena, Rantembiligodahena, &c., situate in the village of Dankoluwa in the Morowak korale of the Matara District, in the Southern Province, containing in extent 185 acres and 1 rood, and shown as lots 8 and 27 in sheets O $\frac{14}{39-47}$ and O $\frac{14}{55-63}$, and in the annexed certified tracings therefrom, was made to the Special Officer appointed under section 28 of the said Ordinances within the period of three months from the date specified in such notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown (*vide* notice No. 629) :

And whereas one Dankoluwa Patiranage Ades Hami of Dankoluwa made claim thereto, and whereas the said claimant has withdrawn his claim to the said lands, I, Walter Edward Davidson, Special Officer appointed under section 28 of the said Ordinances, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 23rd day of July, 1901, order and declare, under section 4, sub-section (1), of the said Ordinances, that the lands, as more fully described herein below, are the property of the Crown.

Urubokka, July 23, 1901.

W. E. DAVIDSON,
Special Officer.


Description of Lands referred to.

The following lots, situated in the village of Dankoluwa in the Morowak korale of the Matara District, in the Southern Province, as described in the annexed certified tracings :—

I.

Lot 8 on sheets O $\frac{14}{39-47}$ and O $\frac{14}{55-63}$ called or known as Nawalahena, Patanahena, &c., in extent 112 acres 1 rood and 30 perches ; and bounded on the north by the Weligodadola ; on the east by the village limit of Siyambalagoda, Maha-aladeniyahena belonging to Crown, the village limit of Hattotuwa, Illukketiyahena claimed by Kaluachchige Don Simon, the village limit of Hattotuwa, Kandewatthehena or Maligatennehena sold by Crown to Gamage Don Andiris (T. P. 153,814), Maligatennehena claimed by G. Don Andiris;

Arachchiwatta claimed by G. Don Andiris, and Parakandagodawatta belonging to G. Don Andiris ; on the south by the Hattotu-ela, Parakandagodahena claimed by Gamage Salmauhami, Helambagahaliyadda belonging to Gamage Don Andiris (T. P. 174,568), Parakandagodahena claimed by Gamage Salmauhami, Talgahakora-



Scale of 16 Chains to an Inch.

Preliminary plan 7.

Lot 8 called Nawalahena, Patanahena, &c., in extent 112A. 1R. 30P., situated in Dankoluwa village in Palle pattu of Morowak korale.

Surveyor-General's Office,
Colombo, November 6, 1900.

Sheets O $\frac{14}{39-47}$ and O $\frac{14}{55-63}$.


S. J. C. MORE,
for Surveyor-General.

tuwawatta belonging to Patiranage Karolis and others, Kalugalamulla belonging to Liyanage Babune and others, Arunneliadda belonging to Gamage Babehami, Arunneliaddagawakoratuwa belonging to ditto ; on the west by Hettigoda sold by Crown to S. Mustapha Lebbe (T. P. 154,841), Hettigodahena claimed by S. L. M. N. Marikar.

II.

Lot 27 on sheet O $\frac{14}{55-63}$ called or known as Rantembiligodahena, in extent 72 acres 3 roods and 10 perches ; and bounded on the north by Pahalahinhamarakumbura belonging to Bulatkandegge Samel and

others, Mahakumbura belonging to Gamage Don Andiris and others, Udumulla belonging to ditto, Migahakandewatta belonging to Liyanage Babunhami and others, Hikgahakoratuwa belonging to ditto; on the east



Scale of 8 Chains to an Inch.

Preliminary plan 7.

Lot 27 called Rantembiligodahena, in extent 72A. 3R. 10P., situated in Dankoluwa village in Palle pattu of Morowak korale.

Surveyor-General's Office.
Colombo, November 6, 1900.

Sheet O $\frac{14}{55-63}$

S. J. C. MORE,
for Surveyor-General.

by the village limit of Hattotuwa; on the south by the village limit of Dehigaspe; on the west by the village limit of Dehigaspe, Ellagawahena claimed by Mahammado Naina Marikkar, Ratambiliyagodahena sold by Crown to S. L. M. M. N. Marikkar (T. P. 153,812).

ABSTRACTS OF SEASON REPORTS.

ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF AUGUST, 1901.

WESTERN PROVINCE.

COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy : yala crops are ripening and will be harvested during next month. There is prospect of a fairly good maha harvest.

Dry grain : no cultivation worth reporting.

Other products : the supply of vegetables was good and prices were reasonable, but fruit was scarce and dear.

Prices of staple products : rice, Rs. 3 to Rs. 5 a bushel ; cocoanuts, Rs. 25 to Rs. 40 a 1,000.

Rainfall : there was very little rain during the month.

Remarks on harvest prospects generally : a good yala harvest may be generally expected.

Observations on the health of the inhabitants : with the exception of a few cases of fever, dysentery, chickenpox, and smallpox in some parts of the district, the health of the inhabitants was generally good.

KALUTARA DISTRICT.

Paddy : the yala harvest is being reaped.

Dry grain : none, excepting a few chenas in the Rayigam korale.

Other products : fruits and vegetables are scarce throughout the district.

Prices of staple products : rice, Rs. 4 to Rs. 5 per bushel in Rayigam korale and in the totamunes ; Rs. 4 to Rs. 6 per bushel in the Pasdun korale.

Cocoanuts : Rs. 35 to Rs. 40 per 1,000 in Rayigam korale and in the totamunes ; Rs. 40 to Rs. 50 in the Pasdun korale.

Rainfall at Kalutara : total 2.61 in. ; mean .08 in.

Remarks on harvest prospects generally : good, except in Pasdun korale east, where the Mudaliyar reports there is an unusually large quantity of "chaff" in the paddy, which is said to be due to the prevalence of excessive rain at the time of earing.

Health of people : good, except for a case of smallpox at Maggona west in Kalutara totamune. The patient who recovered is said to have contracted the disease during a pilgrimage to St. Anna's. There have also been a few cases of chickenpox in the Kalutara totamune.

Health of cattle : good.

CENTRAL PROVINCE.

KANDY DISTRICT.

Paddy, maha : the paddy fields in all the divisions are being sown.

Yala : the crop is being harvested in Udunuwara and Pata Hewaheta, and in other divisions paddy is blossoming and ripening.

Crop or prospect of crop : good in Udunuwara and Pata Hewaheta. Too early to form an opinion as regards other divisions.

Dry grain, maha : hill paddy chenas in Udunuwara, Tumpane, and Pata Dumbura are being transplanted ; in Harispattu kurakkan is harvesting ; and in Pata Hewaheta and Uda Bulatgama chenas are being cleared.

Yala : in Udunuwara and Pata Hewaheta kurakkan is reaping ; in Yatinuwara and Tumpane kurakkan is blossoming and ripening.

Rainfall : sufficient.

Prices : paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; rice, Rs. 4.50 per bushel ; cocoanuts, Rs. 4.50 per 100.

Health of people : good. There were a few cases of dysentery, chickenpox, and measles in Yatinuwara, Harispattu, and Pata Hewaheta.

Health of cattle : good. Few cases of foot-and-mouth disease in Pata Dumbura and Pata Hewaheta.

MATALE DISTRICT.

Weather : Matale north and Matale east dry ; Matale south wet at beginning of month and dry at the end. No rainfall registered.

Paddy : yala crops ripening or are being reaped. In Gangala and Laggala fields yet in plants. Maha cultivation going on.

Dry grain : Matale south, kurakkan chenas being reaped ; Matale north and Matale east, cultivation just begun. Tanks in Matale north nearly dry. Earthwork is being begun.

Health of cattle : good.

Health of people : good. Cases of measles and chickenpox continue to be reported from all three divisions.

NUWARA ELIYA DISTRICT.

Paddy : sowing continued in some villages and weeding in some ; Walapane sowing continued ; and in Uda Hewaheta plants one month old.

Dry grain : Kotmale kurakkan plants looking healthy ; Walapane and Uda Hewaheta, chenas are being cleared.

Rainfall : in Kotmale rain in abundance ; in Uda Hewaheta there were six days rain ; and in Walapane there was no rain.

Health of people : there were a few cases of smallpox on an estate, but not of a serious nature. Measles prevailed in one village of Kotmale ; Walapane was free from any disease.

Health of cattle : in some villages of Kotmale hoof-and-mouth disease prevailed.

NORTHERN PROVINCE.

JAFFNA DISTRICT.

Rainfall : 1.42 in. as registered at the Public Works Department Office, Jaffna.
 Weather : dry and hot, during the first week of the month there was some rain. Wind blowing from the south-west.
 Paddy cultivation : fields are being ploughed and manured and otherwise made ready for sowing.
 Tobacco cultivation : the price of tobacco has fallen below that of last year and the sale slow.
 Health of people : generally good, but fever, diarrhoea, and chickenpox are reported from Valikamam west, and sore-eyes and mumps from Delft.
 Health of cattle : a kind of boil called thavalaikaddu is reported from Delft.
 Prices of staple articles : paddy, Rs. 2 per bushel ; rice, Rs. 4.50 per bushel ; thinaichami, Re. 1.75 per bushel ; panichami, Re. 1.50 per bushel.

MANNAR DISTRICT.

Weather : no rain ; heat very great ; wind generally from the south.
 Agriculture : threshing of the paddy stacks going on. Fields and tobacco gardens being manured.
 Health of people : good.
 Health of cattle : good.
 Price of grain : rice, Rs. 4.50 per bushel ; paddy, Re. 1.62 per bushel.

MULLAITTIVU DISTRICT.

Weather : a few showers of rain fell during the month. The heat of the sun was intense. The south-west wind prevailed.
 Crops : the idaippoka cultivation at Kumarapuram is in blossom and ear. Preparations for the next kalapoka cultivation are going on.
 General health : satisfactory. Fever and dysentery prevailed in some divisions.
 Healthy of cattle : good.
 Price of grain : paddy, Re. 1.62½ per bushel ; rice, Rs. 4 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; ellu, Rs. 4 per bushel ; kollu, Rs. 2 per bushel ; ulunthu, Rs. 4 per bushel ; paiyaru, Rs. 4 per bushel ; varaku, 75 cents per bushel.

SOUTHERN PROVINCE.

GALLE DISTRICT.

[Report not received.]

MATARA DISTRICT.

Paddy : lands are being prepared for the maha cultivation.
 Dry grain : restricted cultivation.
 Price of food stuff : paddy, Rs. 2 per bushel ; kurakkan, Re. 1.50 per bushel ; coconuts, Rs. 32 per 1,000.
 Health of cattle : good.
 Health of people : good. A few cases of hoof-and-mouth disease in Four Gravets.

HAMBANTOTA DISTRICT.

Paddy : the yala crop is nearly ripe.
 Fine grain : cheuas are being cleared for maha.
 Health : good.
 Rainfall : hot and dry.
 Murrain : no appearance of it. Some cattle died in East Giruwa pattu for want of food and water.
 Prices : country rice, Rs. 4 per bushel ; Coast rice, Rs. 4.32 per bushel ; paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.20 per bushel ; Indian corn, 50 cents per 100 ; pumpkins, Rs. 10 per 100 ; coconuts, Rs. 40 per 1,000 ; sweet potatoes, 50 cents per cwt.

EASTERN PROVINCE.

BATTICALOA DISTRICT.

Paddy : etale and kalawellamai not very promising. Other grains, nil.
 Price of grain : paddy, Re. 1.55 to Re. 1.75 per bushel.
 Public health : fever and dysentery in several villages.
 Cattle : hoof-and-mouth disease not quite stamped out.
 Rainfall : .20 in. in 1900 ; nil in 1901.

TRINCOMALEE DISTRICT.

[Report not received.]

NORTH-WESTERN PROVINCE.

KURUNEGALA DISTRICT.

Wanni Hatpattu.—Paddy: partly maturing and partly being reaped. Fine grain harvested and are being cleared for maha ; prospects fair. Health of people : satisfactory. Health of cattle : good. Hoof-and-mouth disease in Katuwanna korale.
 Dewamedi Hatpattu.—Paddy sown for maha ; crop young and withering ; prospects not favourable. Drought severe. Chenas being cleared for maha cultivation ; prospects fair. Health of people : good. Health of cattle : good.
 Dambadeni Hatpattu.—Yala : paddy ready for reaping ; sowing for maha over ; yala favourable ; maha fair. Fine grain : in fair condition. Health of people : good. Health of cattle : hoof-and-mouth disease in two korales.

Katugampola Hatpattu.—Yala : paddy crop reaped ; maha cultivation over ; prospects favourable. Chenas are being prepared for fine grain cultivation for maha. Health of people : satisfactory. Health of cattle : good.
 Hiriyala Hatpattu.—Maha sowing over ; prospects not favourable for want of rain. Chenas being cleared for maha. Health of people : good. Health of cattle : good. A few cases of hoof-and-mouth disease.
 Weudawili Hatpattu.—Maha : paddy cultivation over. Weather favourable. Yala crop maturing and ripe. Health of people : good. Health of cattle : good.

PUTTALAM DISTRICT.

Paddy : owing to work on tanks there has been no cultivation in Demala hatpattu, except at Maha Uswewa and a few other villages for the yala harvest. The crop is earing and good. The crops in Puttalam pattu division are not very good. There has been no cultivation in Kalpitiya division for want of rain.

Fine grain : crops for the yala harvest were gathered in, and chenass are being cleared for the maha cultivation in Demala hatpattu division. There has been no cultivation in Kalpitiya division.

Staple products : the price of rice ranged from Rs. 4.50 to Rs. 5 per bushel ; paddy, from Re. 1.25 to Re. 1.62 per bushel ; kurakkan, from Re. 1.25 to Re. 1.37 per bushel ; and cocoanuts from Rs. 3 to Rs. 4 per 100 nuts.

Health of people : in general good. A few cases of smallpox occurred, but the disease has been stamped out.
 Rainfall : no rainfall was registered at Puttalam during the month.

CHILAW DISTRICT.

Pitigal Korale North Division.—Paddy cultivation : bala-wi paddy sown for yala cultivation has been damaged in some villages for want of water, and in some villages is being reaped. Ma-wi, which has already been sown for yala, is in fair condition, and it is still being sown. Tobacco cultivation is in fair condition. Health of people is generally good. Outbreaks of measles at Battulu-oya and in the town have been reported, but the disease has been stamped out. Health of cattle : hoof-and-mouth disease among cattle is decreasing. The value of fish caught up to the end of the month is about Rs. 2,000.

Pitigal Korale Central Division.—Paddy and fine grain cultivation : about 6,682 bushels of paddy and 6½ of fine grain have been sown in this division during the month. Most of the cultivated extent of paddy lands were abandoned owing to the want of rain and insufficiency of water in tanks. The yala crops reported by my last report have reached maturity. The crops are being reaped in some of the villages. The yala fine grain crops, chiefly mun, have been gathered in. The general health of the people is good. Cases of chickenpox in two of the villages and measles in eight of the villages have been reported. None of the cases proved fatal. Health of cattle : hoof-and-mouth disease among cattle which prevailed during last month has been stamped out by segregation and careful treatment, and no cattle are reported to have died from the above disease.

Pitigal Korale South Division.—Paddy cultivation : about 1,285 bushels of paddy have been sown during the month. The earlier sown upper level fields are much affected by the want of seasonable rain. Tobacco plants are being pruned in the earlier planted galas, and what has made the paddy prospect gloomy has raised the expectation of a good tobacco crop. The jak season has closed and fruits generally are scarce. The health of the population is normal, with the exception of a case of smallpox each at Lunuwila and Nainamadama. Every precaution is being taken to prevent the spread of the disease and to stamp it out. A few cases of fever are also reported.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

Weather : dry.

Paddy : yala crop in plants suffered from want of water.

Chenass : clearing going on.

Fruits and vegetables : scarce and dear.

Health of people : normal. Measles, chickenpox, and sore-eyes reported from different parts of the Province.

Health of cattle : good.

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : nearly all the yala crops throughout the district have been harvested ; outturn was favourable. In Kuruwiti, Nawadun, and Atakalan korales the maha fields are being sown ; prospects are favourable.

Fine grain : in Kuruwiti and Nawadun korales crops on owiti are ripening and being reaped. In Kuruwiti korale chenass have been sown. In Nawadun korale maha and yala chenass are being harvested. In Atakalan korale el and kurakkan chenass are about a month old and tana crops are being harvested. In Kolonna and Meda korales maha chenass are being cleared and tana crops are being harvested. In Kukulukorale el, kurakkan, and meneri crops are being harvested and tana chenass are being cleared.

The health of the people on the whole is satisfactory, and no cases of rinderpest have been reported.

KEGALLA DISTRICT.

Paddy : yala is being harvested ; maha prospects are good.

Dry grain : hill paddy, iringu, and kurakkan are thriving. Mun sown in Beligal korale is being reaped. Chenass are being prepared for sowing amu in Three Korales. General outlook is satisfactory.

Prices : paddy, Re. 1.25 to Re. 1.50 per bushel ; hill paddy, Re. 1 to Re. 1.25 per bushel ; kurakkan, Re. 1 per bushel ; amu, 75 cents to 87 cents per bushel.

Rainfall : Ruanwella, 5.14 in. ; Kegalla, 3.50 in.

Cattle disease : rinderpest is prevailing at Kitulgala, Ingiriyawatta, and Teligama in Lower Bulatgama. It is on the decrease. A few cases of hoof-and-mouth disease have been reported from Beligal korale.

Health of people is generally good, excepting a few cases of chickenpox and measles in Three Korales and Beligal korale.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that the following Toll Rents of the Central Province from January 1 to December 31, 1902, will be exposed for sale by public auction at the Kandy Kachcheri on Tuesday, September 24, 1901, at 1 P.M., upon the conditions specified below.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Municipal Tolls.

- 1. Peradeniya bridge and Iriyagama road toll.
2. Katugastota bridge and road toll.
3. Gonawatta ferry and Talatu-oya bridge. Payment of toll at either place on the same day will clear the other.
4. Lewella ferry.
5. Ampitiya and Gurudeniya road tolls. Payment of toll at either place on the same day will clear the other.

Government Tolls.

- 1. Gampola bridge.
2. Pupuressa road toll.
3. Pussellawa road toll.
4. Ramboda road toll and toll at Tawalantenna near the junction of Watagoda road with the Gampola-Ramboda road. Payment of toll at either place on the same day will clear the other.
5. Pannal-oya bridge.
6. Bambarakele-Kodigaha road toll.
7. Gondennawa road toll.
8. Bowwagama bridge.
9. Kaduwala road toll.
10. Teldeniya bridge and Kengalla road toll.
11. Madawala road toll.
12. Kaludaela-Perabahuatenna road toll.
13. Balakaduwa road toll.
14. Dambulla (1) at Dambulla bazaar on the North road and Dambulla, (2) at Dambulla on the road from Kurunegala to Trincomalee. Payment at either of these places to clear the other on the same day.
15. Galewela.
16. Kolongahamula road toll.
17. Rikiligaskada road toll.
18. Weragantota ferry.
19. Gampola and Kadugannawa road tolls. Payment of toll at either place on the same day will clear the other.

Kandy Kachcheri, September 10, 1901.

H. WACE, Government Agent.

විෂි 1992 ක්වු ජනවාරි මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වූ මධ්‍යම දිසාවේ පාලම් නොවූපල් රේන්ද පහත දක්වන කොන්දේසිවලට එකතුව විෂි 1901 ක්වු පැවැත්වූ මස

24 වෙනි අගනරුවාද පස්වරු එකට මහනුවර කම්මේරි රේදි ප්‍රසිධි වෙන්දේසිකර විකුනනට රෙදෙන වග වෙසින් දන්වමි.

ඉල්ලා ගන්නාලද ගනනෙන් සිලෙට දහස බැගින් ගනනක් ගැනුම්කාරයා විසින් විකුනනු දවසේදීම මුදලෙන් බැඳ තබනට හිතැය. එම ඉල්ලීම උතුමානන්වනන්ගේ විසින් බාරගනට රෙදෙනොත්, ඔහුගේ ඉල්ලීම උතුමානන්වනන්ගේ විසින් එක්තුගත් බව දනුදුන් දින පටන් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගනනෙන් දෙනෙන් පැතුමක් වරිනා ඇප එක්තුගත් මුද්දර ඔප්පුවලින් හෝ තුනෙන් පැතුමක් වරිනා ඇප මුදලෙන් හෝ බැඳ සඳුපුසිකරනට හිතැය.

ඇප විනිස කඩනලද ඔප්පු සෝදිසිකිරීම සදහා ආණ්ඩුමේ අදවකාන් උන්කාන්ගේට ගෙවියයුතු ගාස්තුවද, ඇප විප්පු සැදීමටද, එවා සෝදිසිකර සම්පුර්ණකරීමටද, ඉඩම් තක්සේරුකෙරීමට සහ ඇප ඔප්පු රෙජිස්ටරකෙරීමටත් ගෙවියයුතු ගාස්තුන් ඔහු විසින් ගෙවනට හිතැය.

ඇප වෙනුවෙන් කිබනලද ඉඩම්වල ඔප්පු එවා මිට ප්‍රථම ඇපෙකට නොනොන් උකසකට සටන් නැති බවට ඉඩම් ලියා සටනන්කරණ රෙජිස්ට්‍රාර්කාරනගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ඇප දෙන තැනැත්තාගේ විශ්දමෙන් ලබාගත යුතුයි.

මේ ගැණ වැඩිදුර කාරණ ආණ්ඩුවේ එජන්තලන්කාන් සේගෙන් ඉල්ලීමකල විට දැනගත හැකිමේ.

නාගරික සභාවට අයිති පාලම් රේන්ද.

- 1. පේරදෙහියේ පාලම් සහ රිරියගම පාරේ රේන්දූද.
2. කවුගස්තොට පාලම් සහ පාරේ රේන්දූය.
3. ගෝනවත්තේ නොවූපල සහ තලාතුමගේ පාලම්. මෙසින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමොත් එද වලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
4. ලේවැල්ලේ නොවූපල.
5. අම්පිටිය සහ ගුරුදෙහියේ පාරේ රේන්ද. මෙසින් එක රේන්දපලකදී රේන්ද කාසි ගෙවීමොත් එදවස වලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.

ආණ්ඩුවේ පාලම් රේන්ද.

- 1. ගම්පල පාලම්.
2. පුපුරුස්සේ පාරේ රේන්දූය.
3. පුස්සැල්ලාමේ පාරේ රේන්දූය.
4. රම්බොඩ පාරේ රේන්දූය සහ නවලන්කැත්තේ රේන්දූය. එනම් වටගොඩ පාර සහ රම්බොඩ සිට ගම්පලට යන පාර හන්දිවෙන තැන. මෙසින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමොත් එදවස වලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
5. පත්තල්මගේ පාලම්.
6. බඹරකැලේ නොවූගහපාරේ රේන්දූය.
7. ගොන්දෙන්නාමේ පාරේ රේන්දූය.
8. බම්බාගම පාලම්.
9. කඩවිල පාරේ රේන්දූය.
10. තෙල්දෙහියේ පාලම් සහ කෙත්තල්ලේ පාරේ රේන්දූය.
11. මඩවල පාරේ රේන්දූය.
12. කළුදැල, පෙරබහුතැත්තේ පාරේ රේන්දූය.
13. බලකඩුමේ පාරේ රේන්දූය.
14. දඹුල්ලේ රේන්ද දෙන එනම්: දඹුල්ලේ කඩමත් හිගේ ගාපනේට යන පාරේ නොමිමර එනේ රේන්දපලද, කුරුනෑගල සිට ත්‍රිකුනාමල්ලේට යන පාරේ නොමිමර දෙකේ රේන්දපලත්ය. මෙසින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමොත් එදවස වලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.
15. ගල්වෙල.
16. නොලොන්ගහමුල පාරේ රේන්දූය.
17. රිකිල්ලගස්කඩ පාරේ රේන්දූය.
18. මේරගම්තොට නොවූපල.
19. ගම්පල සහ කඩුගන්නාමේ පාරේ රේන්ද. මෙසින් එක රේන්දපලකදී රේන්දකාසි ගෙවීමොත් එදවස වලදී අනිකට රේන්දකාසි ගෙවීමෙන් නිදහස්ය.

එච්. මේස්, ආණ්ඩුවේ එජන්තලන්කාන්ගේ.

විෂි 1901 ක්වු පැවැත්වූ මස 10 වෙනි දින මහනුවරදීය.

NOTICE is hereby given that on Friday, September 27, 1901, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Central Province from October 1 to December 31, 1901, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1901.

The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

- 1. Gampola bridge toll.
2. Pupuressa road toll.
3. Kadawala road toll.
4. Nalanda bridge toll.
5. Teldeniya bridge and Kingalla road toll.
6. Pannaloya bridge toll.
7. Balakaduwa road toll.
8. Gampola and Kadugannawa road tolls.
9. Gondennawa toll.
10. Aluwihare and Weragama.
11. Weragantota toll.
12. Lewella ferry.
13. Bowwagama bridge.
14. Peradeniya bridge and Iriyagama road toll.
15. Talatu-oya bridge and Gonawatta ferry.
16. Kaluda-ela Perabahutenna.
17. Katugastota.
18. Ampitiya and Gurudeniya.

Kandy Kachcheri, September 11, 1901.

R. FESTING, for Government Agent.

මෙහි පහත සඳහන් වූ මධ්‍යම දිසාවේ නොපුපුල් පාලම් රේන්දවලට, වර්ෂ 1901 ක්වු අගෝස්තු මාසේට වාරගණනේ ගෙවියයුතු මුදල් වර්ෂ 1901 ක්වු සැප්තැම්බ් මස 27 වෙනි දිනදී නොගොස් ඊට පත්වෙන් ප්‍රථම ගැණුම්කාරයෝ විසින් ගෙවන්ට නොයෙදුනේ විනාමි, නැවත විකිනීමෙන් වෙන්ට යෙදෙන්නාවූ යම් අලාභයකට ඔවුන් වහසීමට යටත්කර, වර්ෂ 1901 ක්වු ඔක්තෝබ්‍ර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දක්වා ඒවායේ රේන්ද, ඉහතකී සැප්තැම්බ් මස 27 වෙනි සිකුරුදු පස්වරු 1ට මහනුවර කවිවේරියේදී නැවත විකුනන්ට යෙදෙන වග මෙසින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අයවළුන් විසින් එසේ ඉල්ලාගන්නාලදී ගණනෙන් එක මාසෙක මුදල විකුණු දවසේදී මුදලෙන් බැඳෙනන්ට මිනැය.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා තේරුම්කර දෙනුලැබේ.

විකිනීමට නිබන්ධ රේන්ද නම් :

- 1. ගම්පල පාලම් රේන්දය.
2. පුපුරුස්සේ පාරේ රේන්දය.
3. කඩවල පාරේ රේන්දය.
4. නාලන්දේ පාලම් රේන්දය.
5. තෙල්දෙනියේ පාලම් සහ කෙන්ගල්ලේ පාරේ රේන්දය.
6. පන්හල්මියේ පාලම් රේන්දය.
7. බලකඩුවේ පාරේ රේන්දය.
8. ගම්පල සහ කඩගන්තුවේ පාරේ රේන්දය.
9. ගොන්දෙන්නාවේ රේන්දය.
10. අළුවිහාරේ සහ වේරගම රේන්දය.
11. වේරගන්තොට රේන්දය.
12. ලේවැල්ලේ රේන්දය.
13. බව්වාගම පාලම් රේන්දය.
14. පේරදෙණියේ පාලම් සහ ඊරියගම පාරේ රේන්දය.
15. තලාකුමා සහ ගෝකාවත්තේ රේන්දය.

- 16. කළුදැල පෙරබහුනැන්ත.
17. කටුගස්තොට.
18. අම්පිටිය සහ ගුරුදෙනියේ රේන්දය.

ආර්. පැස්ටින්, ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ වෙනුවට.

වර්ෂ 1901 ක්වු සැප්තැම්බ් මස 11 වෙනි දින මහනුවර කවිවේරියේදීය.

NOTICE is hereby given that on Friday, September 27, 1901, at 3 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the Arrack Rent of the Central Province from October 1, 1901, to December 31, 1902, if the original purchasers have not before that date paid up the instalment due for August, 1901.

The purchasers at the re-sale will be required to deposit an amount equal to one month's purchase of the rent on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Kandy Kachcheri, September 11, 1901.

R. FESTING, for Government Agent.

මධ්‍යම දිසාවේ අරක්කුරේන්දයට, වර්ෂ 1901 ක්වු අගෝස්තු මාසේට වාරගණනේ ගෙවියයුතු මුදල, වර්ෂ 1901 ක්වු සැප්තැම්බර් මස 27 වෙනි දිනට මත්වෙන් ගෙවන්ට නොයෙදුනේවිනාමි, නැවත විකිනීමෙන් වෙන්ට යෙදෙන්නාවූ යම් අලාභයකට ප්‍රථම ගැණුම්කාරයෝ වග සීමට යටත්කර වර්ෂ 1901 ක්වු ඔක්තෝබ්‍ර් මස 1 වෙනි දින පටන් වර්ෂ 1902 ක්වු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා එම රේන්දය, ඉහතකී සැප්තැම්බ් මස 27 වෙනි සිකුරුදු පස්වරු තුනට මහනුවර කවිවේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනන්ට යෙදෙන වග මෙසින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී රේන්දය මුදලට ගන්ට යෙදෙන අය විසින් එසේ ගන්ට යෙදෙන ගණනෙන් එක මාසයකට වැටහෙන ගනනක් එම ගැණුම්කාරයා විසින් විකුණු දවසේදී මුදලෙන් බැඳෙනන්ට මිනැය.

වැඩිදුර කොන්දේසි විකුනන දවසේදී කියවා තේරුම්කර දෙනුලැබේ.

ආර්. පැස්ටින්, ආණ්ඩුවේ ඒජන්තලන්තාන්සේ වෙනුවට.

වර්ෂ 1901 ක්වු සැප්තැම්බ් මස 11 වෙනි දින මහනුවර කවිවේරියේදීය.

NOTICE is hereby given that on Friday, September 27, 1901, at 2 P.M., will be put up for re-sale at the Jaffna Kachcheri, at the risk of the original purchasers, for the periods mentioned below, any of the under-mentioned Rents of the Northern Province, the original purchasers of which may have failed to pay on or before that date the instalments due.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Arrack and Toddy Rents.

- Jaffna, from October 1, 1901, to December 31, 1902.
Mullaittivu, from October 1 to December 31, 1901.
Vavuniya, from October 1 to December 31, 1901.

Bridge Tolls.

Uppar, from October 1 to December 31, 1901.

Road Tolls.

- Mirusuvil, from October 1 to December 31, 1901.
Tunnalai, from October 1 to December 31, 1901.

Ferry Tolls.

Pannaiturai, from October 1 to December 31, 1901.

R. G. SAUNDERS, for Government Agent.

Jaffna Kachcheri, September 5, 1901.

இந்த மாதம் 27 ந்த திகதி வெள்ளிக்கிழமை திரும்பி 2 மணி யளவில் யாழ்ப்பாணம் கச்சேரியில் அத்திகதி வரையும் பணம் கட்டப்படாத வடமகாணந்தைச்சேர்ந்த இதன் பின்னூற் காண்பட்டும் சூத்தகைகள் திரும்பி விற்கப்படும். திரும்பி விற்பனையில் கொள்விலைகாரர் விற்பனாவிலையு கொள்விலைத் தொகையின் பத்தி லொன்று கட்டவேண்டும்.

சாராயக் கள்ளுக் சூத்தகைகள்.

யாழ்ப்பாணம்.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்த திகதி தொடக்கம் 1902 ம் ஆண்டு மார்ச்சுமீ 31 ந்த திகதி வரைக்கும்.

முல்லைத்தீவு.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்த திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்த திகதி வரைக்கும்.

வவுனியா.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்த திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்த திகதி வரைக்கும்.

பாலக்குத்தகை.

உப்பாறு.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்த திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்த திகதி வரைக்கும்.

தெருக்குத்தகை.

யிருசவில்.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்த திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்த திகதி வரைக்கும்.

தன்னூலை.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்த திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்த திகதி வரைக்கும்.

ஊழைக்குத்தகை.

பண்ணைத் தறைக் குத்தகை.—1901 ம் ஆண்டு அற்பசிமீ 1 ந்த திகதி தொடக்கம் மார்ச்சுமீ 31 ந்த திகதி வரைக்கும்.

ஜி. ஜி. சாண்டர்ஸ், கொவ்வணமேந்த ஐசண்டிககாக.

யாழ்ப்பாணம் கச்சேரி, 1901 ம் ஆண்டு புரட்டாசிமீ 5 ந்த உ.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction, at the risk of the original purchasers, the under-mentioned Tolls from October 1 to December 31, 1901, on Monday, September 30, 1901, at 1 P.M., at Matara Kachcheri :—

1. Road toll, Akuressa.
2. Road toll at Dondra.
3. Road toll at Talpawella and bridge toll at Bandattara.
4. The bridge toll rent, Polwatta and Polkandan-ela.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before October 10, 1901.

Reason for Re-sale.

Non-payment of the instalment for August, 1901.

Galle Kachcheri, HARRY E. BEVEN, for Government Agent. September 12, 1901.

உத்தி 1901 ன்வு மன்யைத்திடு மச 1 வெனி தின சிவன் டெசுலேமீர் மச 31 வெனி தின வன துர்; மெனி பகல சதகனவன ரேன்ட பல்ல வுறுமிகாரகினன் டுபுயெர்சனலல் ஸீசன்லர்ன் னான்செ விசின் சூசுமீடு மச 30 வெனி சூடி டுலே சிதுலே ஸகல் பூசிட வென்டேசினசே மானர் கலிலேர்சேடி டேவெது விதுகன்ல் டெடெனலா டுந, ஸகலி :—

1. டுதுர்சசே ரேன்டச.
2. டேவிதுலர் ரேன்டச.
3. கலேபாலி டாரேன்டச சகல வன்லிநகர்

பாலுன் ரேன்டச.
4. பாலுலவன்னை சகல பாலுலகன் டுபுயெர்சனலல் ரேன்டச.

ஓலேலிமிகாரசேர் விசின் டுரேன்டச வன்லி டேவெ டுடெலென் டுநடென் பஹுவின் ரேன்டேல டுபுயெர்சனலல் டெலா பூவெ மச 10 வெனிடிசின் மெலா மிது டுபுயெர்சனலல் மிதுந.

கார் ச. வுலன், டுந்விலே ஸீசன்லகல வெதுலி.

உத்தி 1901 ன்வு சூசுமீடு மச 12 வெனி தின காலேலே கலிலேர்சேடி.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchaser, the under-mentioned Tolls from October 1 to December 31, 1901, on Thursday, September 26, 1901, at 1 P.M. :—

1. The road toll at Welitara.
2. Ferry toll at Halpatota.
3. Ambalangoda, Elpitiya.
4. Bentota.
5. Kahawa.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before October 15, 1901.

Reason for Re-sale.

Non-payment of the instalment for August, 1901.

Galle Kachcheri, HARRY E. BEVEN, for Government Agent. September 11, 1901.

உத்தி 1901 ன்வு மன்யைத்திடு மச 1 வெனி தின சிவன் டேசுலே மீர் மச 31 வெனி தின வன துர்; மெனி பகல சதகனவன ரேன்ட பல்ல வுறுமிகாரகினன் டுபுயெர்சனலல் ஸீசன்லர்ன் னான்செ விசின் உத்தி 1901 ன்வு சூசுமீடு மச 26 வெனி துர்டின டுலே சிதுலே ஸகல் பூசிட வென்டேசினசே டேவெது விதுகன்ல் டெடெனலா டுந. ஸகலி :

1. வுலேலர் பாலே ரேன்டச.
2. கலேபாலி டெலுபுலே ரேன்டச.
3. டுலேலுமெலாவி, டுலேலிவி.
4. வென்டெலி.
5. கலாவி.

ஓலேலிமிகாரசேர் விசின் ரேன்டச வன்லி டேவெ டுடெலென் டுநடென் பஹுவின் ரேன்டேல டுபுயெர்சனலல் டெலா பூவெ மச 15 வெனிடிசின் மெலா மிது டுபுயெர்சனலல் மிதுந.

டேவெது விதுகன்ல் டெடென டுநடெனலல டுந் 1901 ன்வு டுயெர்சனலல் மெலல் டெலல் டுபுயெர்சனலல் மிது டுடெலெ டெலாவி சிசகல.

கார் ச. வுலன், டுந்விலே ஸீசன்லகல வெதுலி.

உத்தி 1901 ன்வு சூசுமீடு மச 11 வெனி தின காலேலே கலிலேர்சேடி.

NOTICE is hereby given that on Saturday, September 28, 1901, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Arrack Rents of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1901.

The purchasers at the re-sale should deposit one month's rent of the purchase amount on the day of sale and complete the necessary security without delay.

Galle District.

From October 1, 1901, to December 31, 1901.

1. Four Gravets, Galle, and Akmimana.
2. Wellaboda pattu, Gangaboda pattu, and Hinidum pattu.
3. Bentota-Walallawiti korale.
4. Talpe pattu,

Hambantota District.

From October 1 to December 31, 1901.

- 5. Giruwa pattu west and Magam pattu.
- 6. East Giruwa pattu.

Matara District.

From October 1 to December 31, 1901.

- 7. Four Gravets, Matara, and Makewita.
- 8. Weligama and Morowak korales.
- 9. Wellaboda and Gangaboda pattus.
- 10. Kandaboda pattu.

HARRY E. BEVEN,
for Government Agent.

Galle Kachcheri,
September 11, 1901.

ලේ පහත සඳහන්වන දකුණුපළාතේ අරක්කු රේන්ද ගැන මිලිගැනුම්කාරකීන් පසින් වම් 1901 ක්වූ අගෝස්තු මාසේදී ගොවිපලුණු මදුල වම් 1901 ක්වූ සැප්තැම්බර් මස 28 වැනි දිනට මෙහි රට මන්තනට ගොවිපලුණු නොගැනුණු පිටම එක දින දවල් එකට ගාල්ලේ කවුච්චේ දේ මුල් ගැනුම්කාරකීන්ගේ අප්පුරුණ්කයට දෙවනු පසු කන්ට සෙදෙනවා ඇත.

එක අරක්කු රේන්ද දෙවනු විනිත්තේදී ගැනුම්කාරකා විසින් විනිත්තේ මුදලෙන් මාසෙක මදුල විකුණම දුර්වල ගොවිපලුණු ඕනෑම සහ නොපමාව ඇප සම්පූර්ණකරනටද ඕනෑම.

ගාඵ දිස්ත්‍රික්කයේ.

- වම් 1901 ක්වූ ඔක්තෝබර් මස 1 වැනි දින පටන් වම් 1901 ක්වූ දෙසැම්බර් මස 31 වැනි දින දක්වා :
 1. ගාල්ලේ කවුච්චේ පහර සහ අන්තමය.
 2. වැල්ලඹවපත්තුව සහ ගහවවපත්තුව සහ කීර්ති පත්තුව.
 3. බෙත්තොට වලල්ලා විවිකෝරලේ.
 4. කල්පෙපත්තුව.

ගම්බන්තොට.

- වම් 1901 ක්වූ ඔක්තෝබර් මස 1 වැනි දින පටන් වම් 1901 ක්වූ දෙසැම්බර් මස 31 වැනි දින දක්වා :
 5. නැගෙනහිර ගිරුවාපත්තුව.
 6. මාගම්පත්තුව සහ බස්නාහිර ගිරුවා පත්තුව.

මාතර දිස්ත්‍රික්කයේ.

- වම් 1901 ක්වූ ඔක්තෝබර් මස 1 වැනි දින පටන් දෙසැම්බර් මස 31 වැනි දින දක්වා :
 7. මාතර කවුච්චේ පහර සහ මාකාවිට.
 8. වැලිගම සහ මොරවත්තෝරලේ.
 9. වැල්ලඹවපත්තුව සහ ගහවවපත්තුව.
 10. කන්දබවපත්තුව.

හැරි ඊ. බීවන්,
අණවුණි එප් පහරක වෙනුවට.

වම් 1901 ක්වූ සැප්තැම්බර් මස 11 වැනි දින ගාල්ලේ කවුච්චේදේදී.

NOTICE is hereby given that on Monday, October 7, 1901, the Government Agent for the Southern Province will put up for sale by public auction, at 1 P.M., the under-mentioned Toll Rents of the Southern Province from January 1 to December 31, 1902.

The purchaser will be required to deposit at once one-tenth of the purchase amount in cash, and should the offer be accepted by his Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of the properties tendered by him as security, and for examining and settling the security bond, and the fee charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security. Further information can be obtained on application to the Government Agent.

He will be further required to exhibit a red light on both sides of the toll bar, visible at a distance of 100 yards.

MUNICIPAL TOLLS.

1. The bridge toll at Gintota on the southern side of the bridge.
2. The road toll at Paradowewatta between the turn to Buona Vista Hill and the 74½ milepost on the main road to Matara, together with the Morowak korale road toll, on the southern side of the bridge over the Lunuwilla-ela.

GOVERNMENT TOLLS.

Galle District.

1. The bridge toll at Pol-oya.
2. The bridge toll at Bentota.
3. The road toll at the 57½ milepost at Kahawe (Hikkaduwa).
4. The ferry toll at Halpatota.
5. The road toll at the 47½ milepost at Welitara in lieu of the bridge toll at Balapitiya.
6. The road toll on the road to Udugama, to be collected on the land Galwetawatta at or within 50 yards (southwards) of the junction of the Akmimana minor road with the Udugama principal road.
7. The minor tolls : Hirimbura-Baddegama road, to be collected at the land called Galugahawatta on the Uluwitika junction between the 4th and 5th mileposts.
8. Ambalangoda Elpitiya road, to be collected at the land called Tembiligahawatta at the Erawawila bridge at Karandeniya between the 2nd and 3rd mileposts.
9. Labuduwa-Akmimana road, to be collected at the northern boundary of the land called Wellagahawatta at Totagoda between the 4th and 5th mileposts.

Hambantota District.

10. The bridge toll at Walawe.
11. The road toll at Sinimodara between 118th and 119th mileposts with the branch road toll at Godakumbura on the road from Beliatta to Dikwella.

Matara District.

12. The bridge and minor road toll at Polwatta and the branch toll at Polkandan-ela.
13. The bridge and road toll at Akuressa.
14. The road tolls at Deundera.
15. Morowaka road toll about the 48th milepost.
16. The road toll at Godagama.
17. The road toll at Talpewala on the Hakmana line.
18. The road toll at Bandattara on the Tudawe line.

HARRY E. BEVEN,
for Government Agent.
Galle Kachcheri,
September 10, 1901.

වම් 1902 ක්වූ ජනවාරි මස 1 වැනි දින පටන් දෙසැම්බර් මස 31 වැනි දින දක්වා මෙහි පහත සඳහන්වන දකුණු පළාතේ නොවුපලුණු රේන්ද වම් 1901 ක්වූ ඔක්තෝබර් මස 7 වැනි දින දවල් එකට ගාල්ලේ කවුච්චේ දේ විකුණන බව මෙහි දැනුම් දෙනවා ඇත.

ගැනුම්කාරකා විසින් ලදුරාපු ගනුගන් දුකගෙන් කොටසකට ගැටුණු මදුලගනන සලලිවලින් මහාම ඇප තිබෙන ඕනෑම පමනකුත් කොට එම මුදල මුදාහරා ගන්නා සේ සිසිල් ගාරගත්තට මෙහි දැනුම් දෙන ලදුරු මුදාහරා ගන්නා සේ පසින් එක්වන්නට බව දැනුම් දෙනවා ඇත.

30 දවසක් ඇතුලතදී එම මුදල ගනුගන් දෙකේ කොටසකට වටිනා ඇප එක්වන්නට මදුලපලුණු ලදුරු ගන්නා කොටසකට මෙහි දැනුම් දෙනවා ඇත.

ඇප පිණිස තිබෙන මදුල මෙහි දැනුම් දෙනවා ඇත. මේ අදාළව පලුණු ගනුගන් මෙහි දැනුම් දෙනවා ඇත. මෙහි දැනුම් දෙනවා ඇත. මෙහි දැනුම් දෙනවා ඇත. මෙහි දැනුම් දෙනවා ඇත.

ඇප වෙනුවෙන් නිබන්දු ඉඩම්වල බජපු ඒවා මට පුළුල් ලෙසට තොහොත් උකස්කට යටත් නැති බවට ඉඩම් ලියා පදිංචිකරණ මෙවිස්තුවකට අනුව සහතිකපත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතික පත්‍රය ලබාගැනීමට ඕනෑ කරන විටදම ඇප තබන අස විසින් දිරිසසුකයි.
 ගැනුම්කාරයා විසින් රේන්දපලේ පාරේ දෙපැත්තේ සර 100ක් පුර පෙනෙන රතු එළි දෙකක් තබන්නට ඕනෑමේ.
 මේ ගැන වැඩිදුර තොරණ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ ලේඛනයේ ඉල්ලුම්පත්‍ර විට දැනගන්නට පුළුවන.

නාගරික සභාවට අයිති පාලම් රේන්ද.

1. බොහෝමයක් තරුණ වත්තියන් මුතුරට යන මහපාරේ 74½ කනුවට අතරේ පරපුවක්නේ පාරේ රේන්ද සහ මොරවත්තේපාරේ පාරේ රේන්දයද, ලුහුච්ල ඇලේ පාලමේ දකුණු පැත්තේ.
2. හිත්තොට පාලම් රේන්දයද, පාලමේ දකුණු පැත්තේ.

ආණ්ඩුවේ පාලම් රේන්ද, ගාඵදිස්ත්‍රික්කයේ.

1. පොල්මඬේ පාලම් රේන්දයද.
2. බෙන්තර පාලම් රේන්දයද.
3. තොම්මර 57½ කනුවට සම්පයේ හිත්තොට පාරේ රේන්දයද.
4. හල්පාතොට තොටුපල රේන්දයද.
5. බලපිටියේ රේන්දය වෙනුවට නොමමර 47½ කනු සම්පයේ වැලිතර පාරේ රේන්දයද.
6. ලබුගම පාරේ රේන්දයද, අසකරන ස්ථානය ගල්වැට වත්තේදී නොහොත් අක්මමනට සහ පාරේ හත්දිගේ හිට බම පනතට වැඩිනොවන දුර දකුණට.
7. හිරිඹුරේ බිද්දේහම පාරේ රේන්දය. අසකරණ ස්ථානය උඵවිටිනේ හත්දිගේ හතරවැනි කනුවටත් පස්වෙති කනුවටත් අතරේ තිබෙන ගලකවත්තේය.
8. කරන්දෙහියේ 2 සහ 3 වෙනි කනුවලට අතරේ එරවා විල පාලමක තැබීමට හත්දිගේ අසකරණ පිණිස අම්බ ලන්ගොඩ ඇල්පිටියේ පාරේ රේන්දය.
9. තොටගොඩ 4 වෙනි 5 වෙනි කනුවලට අතරේ වැල්ල ගස වත්තේ උතුරු මායිම් ලක අසකරණ පිණිස ලබුදුට අක්මමන පාරේ රේන්දය.

ගම්බන්තොට දිස්ත්‍රික්කයේ.

10. වලවේ පාලම් රේන්දය.
11. බෙලිඅත්තේ හිට දිත්වැල්ලට සහ පාරේ ගොඩකුඹු රේ තිබෙන අතුරුපාරේ රේන්දය සමග 118, 119 කනු අතරේ තිබෙන හිඟමේදර පාරේ රේන්දය.

මානාර දිස්ත්‍රික්කයේ.

12. පොල්වත්තේ පාලම් රේන්දය, අතුරුපාරේ රේන්දය සහ පොල්කදන් ඇලේ රේන්දයද.
13. අකුරුසේ පාලම් සහ පාරේ රේන්දය.
14. දෙවුන්දර රේන්දය.
15. 48 කනුවල මොරවක පාරේ රේන්දය.
16. තොටගොඩ පාරේ රේන්දය.
17. හත්මන පාරේ තල්පෙවල රේන්දය.
18. තුඩාව පාරේ තිබෙන බත්වත්තර රේන්දය.

හැරී ඊ. බැවන්,

ආණ්ඩුවේ ඒජන්තවරයා වෙනුවට.

වම් 1901 ක්වු සැප්තැම්බ් මස 10 වෙනි දින ගාල්ලේ කම්බේරියේදී.

Sale of Opium at Ambalangoda.

IN terms of section 8 of Ordinance No. 5 of 1899, notice is hereby given that the right to sell opium by retail at Ambalangoda, at a place to be approved by me, will be put up for sale by public auction for a period of twelve months commencing from January 1, 1902, at the Galle Kachcheri, on September 30, 1901, at 1 P.M., and the license will be issued in accordance with the provisions of the said Ordinance.

The following are conditions of sale :—

1. That no opium shall be sold between 8 P.M. and 6 A.M.
2. That the place licensed shall be subject to inspection and that no disorderly conduct be permitted therein.
3. That the place licensed be always kept clean.
4. That opium shall not be possessed at one time in any quantity exceeding 50 lb.
5. That the quantity to be sold at any one time to any individual except to a licensed retail vendor shall not exceed 180 grains.

6. That opium shall not be sold to any person for consumption at the vendor's premises, but shall be taken by the buyers and receivers and consumed elsewhere.

7. That opium shall not be sold to any person apparently under the age of 15 years.

8. That opium offered for sale shall not be adulterated or deteriorated in any way.

9. That wearing apparel or other goods shall not be received in barter for opium.

10. Daily accounts shall be kept in a form to be prescribed by the proper authority of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.

11. That the licensee shall cause to be painted and affixed in some conspicuous part of his shop a board with his name, the number of the shop, and the words "Licensed to Sell Opium by Retail."

12. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of such licensee, unless the name of such agent or servant be registered in the office of the Galle Kachcheri.

G. M. FOWLER,
Government Agent.

The Kachcheri,
September 11, 1901.

වම් 1899 අංශ නොමමර 5 ගේ රෙගුලාසියේ 8 වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන ප්‍රකාරයට වම් 1902 ක්වු ජන වාර් මස 1 වෙනි දින පටන්ගන්නාවූ පුර අවුරුද්දට අම්බ ලන්ගොඩ කොට්ඨාසයේ මා විසින් ඒත්තුගන්ව යෙදුනාවූ ස්ථානයක අයිති බෙදා විකිණීමේ බලය වම් 1901 ක්වු සැප්තැම්බ් මස 30 වෙනි දින ගාල්ලේ කම්බේරියේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනවත් ඇර එම අවසර පත්‍ර ඉහත සේ රෙගුලාසියේ වගන්තිවලට එකඟව සහ මෙහි පහත පෙනෙන කොන්දේසි වලට යටත්ව දෙකලැබේ.

1. රුහී 8 සිට ලද්දේ 6 වෙනතුරු අඩුන් විකිණීම තහනම්ය.
2. අහිත් විකිණීමට අවසරලත් ස්ථානය සෝදිසිකර බැලීමට යටහත්වනු ලැබේ. තවද එහි තුල කෝලාහල සහිතවූ හෝ හොඳින් සුදු ක්‍රියාවක් හෝ සිදුවන්නට ඉඩදීම තහනම්ය.
3. අවසරලත් ස්ථානය පිරිසිදුලෙස තබන්නට ඕනෑය.
4. අහිත් රත්තල් 50කට වැඩිගනනක් එකවිට තබා ගැනීම තහනම්ය.
5. ග්‍රෙත්ස් 180කට වැඩිගෙත් එක වරට බෙදා විකිණීමට බලයලත් කෙනෙකුට මිස විකිණීම තහනම්ය.
6. විකිණීම පලේදී අහිත් පාවිච්චිකිරීම තහනම්ය.
7. අවුරුදු 15කට වඩා බාල වයස්ව පෙනෙන්නාවූ කෙනෙකුට අහිත් විකිණීම තහනම්ය.
8. කලාවත්තරණලද හෝ වෙන අන්දමකින් බාලකරන ලද අහිත් විකිණීම තහනම්ය.
9. ඇදුන් ආසින්තම් හෝ වෙන බහුබාහිරදිය අහිත් වෙනුවට හුවමාරු කිරීම තහනම්ය.
10. ලැබුනාවූදී, විකුනුනාවූදී, ඉතිරිවූදී අහිත්වල ප්‍රමාණ ගනන් හිසි බලේ ලත් තැනැත්තා විසින් නිගමකරන අන්දමට දවස්පනා තබන්නට ඕනෑය.
11. අවසරලත් අය විසින් ඔහුගේ තමේ හොඳකාර පෙනෙන ස්ථානයක " තව්නේ නමද, කමේ නොමමරයද, අහිත් විකිණීමට අවසරලත් ස්ථානය " යන වචනය ලැලියා සින්තාරුකර එය එල්ලා තබන්නට ඕනෑය.
12. අවසර ලබන අයට ඇර වෙන යොයිසම් කෙනෙකුට වත් ඔහුගේ අවසර පත්‍රය පිට ඔහුගේ ඒජන්තකෙනෙකන් හැරීමට හෝ වැඩකාරයෙක් හැරීමට හෝ විකිණීම හෝ විකුනන්නට තැකීම තහනම්ය. එසේ කිරීම ඕනෑනම් ගාල්ලේ කම්බේරියේ ඒජන්තවරයාගේ කැමැත්ත ඇතුළුව එම කන්තෝරුවේදී ඒජන්ත තොහොත් එම වැඩකරුවාගේ නම ලියාපදින්නි කරන්නට ඕනෑය.

ජෝර්ජ් ඉ. පවුලර්,
ආණ්ඩුවේ ඒජන්ත වම්ය.

වම් 1901 ක්වු සැප්තැම්බ් මස 11 වෙනි දින ගාල්ලේ කම්බේරියේදී.

1899 ම ජූනි 5 ම ඉලසේසේ සද්දැකිසේසද්දැතින් 8 ම පිරිකිණ පිරිසාරම් 1902 ම වලකුම කෙරුම් 1 ක් කිසි ක්‍රමයකට පක්ෂිණම් මාසපත්‍රයකට අනුපාතීම් කොටසින් සඳහා සියලුම ම ඉල වැඩසේසද්දැතින් අපිසි සීමාසහිතවූ බිත්තේදී 1901 ම ඉල පුරුද්දැසි මාස 30 ක් කිසි පිණිස 1 මසකට කලා සිසේසේසද්දැතින් පිරිසිදු ඉලසේසද්දැතින් කැඩී බිත්තේසද්දැතින්

சொல்லிய கட்டளைச்சட்டத்தின் பிரிவுகளின் பிரகாரம் தத்தவம் கொடுக்கப்படுமென்றும் இத்தால் அறிவிக்கப்படுகிறது.

பொருத்தங்களாவது.

1. இரா 8 மணிக்குப் பின்னும் காலமே 6 மணிக்கு முன்னும் அபின் விற்கக்கூடாது.
2. அபின் விற்கத் தத்தவம் கொடுத்த விடத்தில் யாதொரு குளப்புகள்பண்ணவும் கூடாது, அல்லாமலும் அவ்விடத்தை சோதனைபண்ணவும்படும்.
3. அபின் விற்கத் தத்தவம்கொடுத்த விடத்தை எந்த நேரமும் சுத்தியாயவைக்கவும் வேண்டும்.
4. எந்த ஒரு நேரத்திலாவது 50 ரூத்தலுக்கு மேல் அபின் வைத்திருக்கவும் கூடாது.
5. சில்லறை விற்பனைக்கு தத்தவம்பெற்றவருக்கல்லாது மற்ற எவருக்கும் ஒரே சமயத்தில் 180 கிரேயினுக்கு அதிகப்பட விற்கக்கூடாது.
6. அபின் விற்குமிடத்தில் அபின் சாப்பிடும்படி விற்கக்கூடாது. வாங்கலானிகள் வேறேவிடங்களில் கொண்டுபோய் சாப்பிடும்படி விற்கவேண்டும்.
7. பார்வைக்கு 15 வயதுக்கு கீழ்ப்பட்டவர்களுக்கு அபின் விற்கக்கூடாது.
8. விலைக்கு வைத்திருக்கும் அபினை கலப்புச்செய்வதினால் அல்லது வேறு எவ்விதமாகுதல் அசட்டபண்ணக்கூடாது.
9. உடுத்திருக்கும் உடுப்புக்கு அல்லது வேறு ஏதும் சாமானுக்கு அபின் மாற்றக்கூடாது.
10. அரசாட்சி ஏஜன்றரினால் காட்டப்படும் பிரகாரம் நான்தோறும் அபின் எவ்வளவு வாங்கப்பட்டதென்றும் எவ்வளவு விற்கப்பட்டதென்றும் ஒவ்வொரு நாள் முடிவில் எவ்வளவு கையிருப்பென்றும் கணக்கு வைக்கப்பட வேண்டும்.
11. தத்தவம் பெற்றவன் தனது சாய்ப்பில் வெளியாரங்கமான இடத்தில் தனது பெயரையும் சாய்ப்பின் இலக்கத்தையும் அபின் சில்லறையாய் விற்பதற்கு உத்தரவுபெற்றது என்பதையும் எழுதி தூக்கிவைக்க வேண்டும்.
12. தத்தவம்பெற்ற ஆன் அல்லாமல் வேறே ஒருவரும் அவனுடைய காரியகாரனாயிருந்தாலும் சரி, அல்லது வேலைக்காரனாயிருந்தாலும் சரி, அப்படிப்பட்ட வேலைக்காரன் அல்லது காரியகாரன் காலி கச்சேரியில் ஏஜன்டரின் அனுமதிப்படி பதியப்பட்டால் அல்லாமல் யாதொரு அபின் அவருடைய உத்தரவின்றி விற்க அல்லது விற்கும்படி வைத்திருக்கக்கூடாது.

ஜோர்ஜ் எம். பவுலர்,
அரசாட்சி ஏசனடு.

காலி கச்சேரி,

1901 ம் ஆகஸ்டு மாதம் 11 நாள்.

NOTICE is hereby given that on Wednesday, September 18, 1901, at 2 P.M., will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Arrack and Toll Rents of the North-Western Province from October 1 to December 31, 1901, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1901.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale. Further conditions will be read and explained on the day of sale.

Arrack Rent.
Seven Korales.

Bridges.

1. Metibokka, at or near the bridge near 13th milepost from Kandy.
2. Deduru-oya, on Kurunegala-Puttalam road.

3. Deduru-oya, on Kurunegala-Dambulla road.
4. Maguru-oya, on Kurunegala-Giriulla road.
5. Maguru-oya, on Kurunegala-Puttalam road.
6. Dodangaslanda.
7. Untota, at or near the bridge between the 29th and 30th mileposts.

Roads.

8. Kurunegala-Polgahawela at Polgahawela, at or near the 47th milepost from Colombo or 11th milepost from Kurunegala.
9. Kurunegala-Kandy, at Mallowapitiya.

C. A. MURRAY,
Government Agent.

Kurunegala Kachcheri,
September 4, 1901.

வாழ்க்கை 1901 ன்விடு கிண்தொழிலு மக 1 வெநி தின சிவ
கெசுமெலு கம 31 வெநி தின டிவலா கல
காரிய டுதுருவ மெகி பகல கடிவனவெலி வகம
கிவாழி கரன்சு கல பாலும கல பாலே கர்னடி
கலக பீலா கதுருபு பருபு க-ஆம்காரகை விசின
வகி 1901 ன்விடு கடுகெசுமெலு மககல கலாபக வக
கெயி கெவிவசுது மகசுலுருவகி 1901 ன்விடு கடிவரு
மிடு மக 18 வெநி தின கலாகைவக் கீழ்ப்பு
கெயி கெவிவக் கலாகெசுமெலு கிசே கெவிவக்
கலககெவி கர்னடி பருபு க-ஆம்காரகெயி
கடுகலக பிசின கடிவருமிடு மக 18 வெநி தின கடி
விக் கெகல கடுக-ஆம்கரு கவிவெகெசுமெலு கடுகல
விசின கெகெவி கல மெகெயி கடுகெயிவக்
கடிவரு.

கிசினிமே கெசுமெலு கடுகல கிசினிமே க-ஆம்கரு
காரகல கிசினி கடுகலககெயி கடுகலகெயி கலகெயி
கலாபக கவிவெகெசுமெலு கடிவருமிடு கிசினி
கலாபககெயி கிசினிமே கெசுமெலு கடிவரு
கெவிவா கடிவரு.

- கரன்சுமெலு கடிவரு கர்னடி
- பாலும கெசுமெலு
1. கடுகலககெயி மககெயிவக் பாலும கெசுமெலு
பரு. கடுகல ககெயி 13 கடுகல ககெயி கடிவரு
 2. கடுகலககெயி கடுகலககெயி கலகெயி கடுகலக
கெயி பாலும கெசுமெலு
 3. கடுகலககெயி கடுகலககெயி கலகெயி கடுகலக
கெயி பாலும கெசுமெலு
 4. கடுகலககெயி கடுகலககெயி கலகெயி கடுகலக
கெயி பாலும கெசுமெலு
 5. கடுகலககெயி கடுகலககெயி கலகெயி கடுகலக
கெயி பாலும கெசுமெலு
 6. கடுகலககெயி கடுகலககெயி
 7. மககெயிவக் பாலும ககெயி 290 கல 300
கடுகலக கடுகலககெயி கடுகலககெயி

- கலகெயி கடுகலககெயி
8. கடுகலககெயி கடுகலககெயி கலகெயி கடுகலககெயி
கலகெயி கடுகலககெயி கடுகலககெயி 27
கடுகலககெயி கலகெயி கடுகலககெயி 11 கடுகலக
கடுகலககெயி
 9. கடுகலககெயி கடுகலககெயி கடுகலககெயி
கடுகலககெயி

கி. ஏ. மெலு,
கடுகலககெயி கடுகலககெயி

வாழ்க்கை 1901 ன்விடு கடுகலககெயி மக 4
வெநி தின கடுகலககெயி

NOTICE is hereby given that the Rent of a new Toll, situated at Ekirimkumbura, in the Province of Uva, from January 1 to December 31, 1902, will be exposed for sale by public auction at Badulla Kachcheri, together with the other Tolls of the Province, on Monday, September 16, 1901, at 1 P.M.

The conditions of sale are the same as those which apply to the other tolls, except that this toll is to be free to all traffic except to carts loaded with any rice or tea.

Badulla Kachcheri,
September 6, 1901.

G. A. BAUMGARTNER,
Government Agent.

ලවදියාවේ වෙනත් පාලන රේන්ද වම් 1901 ක්වූ සැප්තැම්බ් මස 16 වෙනි සදුදින පස් වරු එකට පවත්වන වෙන්දේසියේදී එකතන සමයෙහි මතුකී දියාවේ අළුතෙන් පවත්වන ලද ඇකිරියන් කුඹුරේ රේන්දපලේ රේන්දයන් වම් 1902 ක්වූ ජනවාරි මස 1 වෙනි දින සිට දෙසැම්බ් මස 31 වෙනි දින දක්වා ප්‍රසිඩ වෙන්දේසියේ එකතනට යෙදෙන බව මෙයින් දන්වමි.

අන්ත් පාලනවලට පනවන බොහෝ කොන්දේසි සියල්ලක් මිටත් අඩංගුය, නුමුත් මොනසම් කාල් හෝ හෝ පටපායන රථවලින් පමනක් රේන්ද අසකරනවා මිස වෙන රථ සියල්ලට රේන්දය අසකරනු නොලැබේ.

පී. ඒ. බෙ. මහාර්චනර්.

ලවදියාවේ ආණ්ඩුවේ ඒජන්ත වමිහ.
වම් 1901 ක්වූ සැප්තැම්බ් මස 6
වෙනි දින බදු එකවරින්දේදීය.

NOTICE is hereby given that on Tuesday, October 1, 1901, at 1 o'clock P.M., will be put up for re-sale at the Ratnapura Kachcheri, at the risk of the original purchasers, the Arrack Rents of Three Korales and Lower Bulatgama and Ratnapura District, in the Province of Sabaragamuwa, from October 16 to December 31, 1901, if

the original purchasers have not before that date paid up the instalments due for July and August, 1901.

The purchasers at the re-sale will be required to deposit an amount equal to one month's purchase of the rent on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Ratnapura Kachcheri,
September 7, 1901.

EVAN M. BYRDE,
Government Agent.

සබරගමු දියාවේ කෝරලයේ සහ පානලුත් ගම අරක්කු රේන්දයද සහ රත්නපුරේ දිස්ත්‍රික්කේ අරක්කු රේන්දයටද, වම් 1901 ක්වූ පුලු මාසේට සහ අගෝස්ත මාසේටත් වාර ගනනේ ගෙවියයුතු දුදල වම් 1901 ක්වූ මක් තෝබර් මස පලමුවෙන් දිනට මතතෙන් ගෙවනට නොගෙදුනේ විනම්, නැවත එකීම්මෙන් වෙන්ට යෙදෙන්නාවූ යම් දුල ගසනට ප්‍රථම ගැනුමකාරයෝ වගකීමට යටත්කර වම් 1901 ක්වූ මක්තෝම්බ් මස 16 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා එම රේන්ද ඉහත කී මක්තෝබර් මස පලමුවෙන් අහනරුවාද, පස්වරු එකට රත්නපුරේ කම්මේරියේදී ප්‍රසිඩ වෙන්දේසියේ එකතනට යෙදෙනුට මෙයින් දන්වමි.

නැවත විකීම්මේදී රේන්ද මුදලට ගන්ට යෙදෙන අස විසින් එසේ ගන්ට යෙදෙන ගනනෙන් එක මාසයකට වැටහෙන ගනනක් එම ගැනුම් කාරයෝ විසින් එකතනු දවසේදී මුදලක් බැඳ තබන්ට මිනිසුය.

වැඩිදුර යෙදෙසි එකතන දවසේදී කියවා හෝරුමකර දෙනුලැබේ.

රචන් ඇ. මි. බර්ඩ්,
ඒජන්ත උපනාන්සේ.

වම් 1901 ක්වූ සැප්තැම්බර් මස 7 වෙනි
දින රත්නපුරේ කම්මේරියේදීය.

MISCELLANEOUS NOTICES.

Statement of the Sale of Salt in each Province during June, 1901, showing separately the Sale for consumption in the Province; for removal to Released Districts, &c.; and for Export from the Island.

	North-Western Province.		Southern Province.		Northern Province.		Eastern Province.		Total.	
	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.	Cwt.	lb.
Balance on June 1, 1901	193,952	0	4,605	0	88,569	0	55,416	68	342,542	68
Since received	25,869	0	2,977	0	—	—	414	0	28,760	0
Surplus	—	—	—	—	—	—	—	—	34	0
	219,355	0	7,582	0	88,569	0	55,830	68	371,336	68
Issued for consumption in the Province	4,236	0	2,037	0	3,097	0	2,267	0	11,637	0
Do. removal to released Districts, &c.	15,797	0	1,134	0	7,711	0	1,430	0	26,072	0
Do. for export from the Island	—	—	—	—	—	—	—	—	—	—
On account wastages	180	0	8	0	—	—	657	20	845	20
Total	20,213	0	3,179	0	10,808	0	4,354	20	38,554	20
Balance on June 30, 1901	199,142	0	4,408	0	77,761	0	51,476	48	332,782	48

NOTE.—This statement represents the quantity of Salt in the various Stores, exclusive of the unweighed Salt in the North-Western Province (estimated at cwt. 104,313 90½), which has not yet been removed to Store:—

North-Western Province ...
Audit Office,
Colombo, September 11, 1901.

Cwt. lb.
104,313 90½
F. R. ELLIS,
Acting Controller of Revenue.

SPECIFICATION showing the allotments of land to be benefited by **Mahatalawewa** at Ekiriyanakumbura; the names, so far as they can be ascertained, of the proprietors of such allotments; and the amount due upon each allotment for repairs under estimate for Rs. 145.

No.	Name of the Field.	Name of Proprietor.	Extent.			Amount.
			A.	R.	P.	Rs. c.
1	Mahatala Darandakumbura	Deegallegedera T'issahami	1	0	0	3 25
2	Mahatala Medakumbura	do.	0	1	0	0 84
3	Mahatala Kelagasarawa	Talapatambegedera Kowarala	0	2	0	1 68
4	Mahatalakumbura	Keheiwattegedera PUNCHIRALA	0	2	0	1 68
5	Do.	do. Banda	0	1	0	0 84
6	Do.	Welapahawattegedera T'issahami	0	1	0	0 84
7	Do.	Deegalle Kowarala L'rachchilla	0	1	0	0 84
8	Do.	Talapatambegedera T'issahami	0	1	0	0 84
9	Do.	Alutwattegedera Kowarala Gamarala	0	1	0	0 84
10	Do.	Helawattegedera Kowarala	0	1	0	0 84
11	Do.	do. T'issahami	0	1	1	0 84
12	Do.	Mahatalawekade Sudu Menika	0	0	6	0 36
13	Do.	Domata-atupitiyegedera Banneka	0	1	0	0 84
			Total ...			14 53

Ten yearly instalments : rate per acre, Rs. 3.25 ; rood, 84 cents ; and per perch, 6 cents.

G. A. BAUMGARTNER,
Government Agent.

අධිකාරියාගේ නමද, එක බිම්කම්පිට වැඩිදුරු කිරීමේ රුපියල් 145කට ඇස්තමේන්තුව යටතේ ගෙවන බිම්කම් ගනුයේ ඇතුළත්ව ඇති ලැයිස්තුවක.

නො.	කුඹුරේ නම.	අයිතිකාරයාගේ නම.	බිම්කරම.			මුදල.
			අ.	රු.	ප.	රු. ශ.
1	මහතලා දැරු කුඹුර	දිගල්ලේගෙදර නිසාහාමි	1	0	0	3 25
2	එම මැදකුඹුර	එම	0	1	0	0 84
3	එම කැලෑගස්අරව	කලපත්අඹිගෙදර කෝවාරල	0	2	0	1 68
4	මහතලාකුඹුර	කෙහෙල්වත්තේගෙදර පුච්චල	0	2	0	1 68
5	එම	කෙහෙල්වත්තේගෙදර බත්වා	0	1	0	0 84
6	එම	වෙලපඬවත්තේගෙදර නිසාහාමි	0	1	0	0 84
7	එම	දිගාලේගෙදර කෝවාරල ආච්චි	0	1	0	0 84
8	එම	කලපත් අඹිගෙදර නිසාහාමි	0	1	0	0 84
9	එම	අලුත්වත්තේගෙදර කෝවාරල ගඳුරල	0	1	0	0 84
10	එම	හෙලවත්තේගෙදර කෝවාරල	0	1	0	0 84
11	එම	එම ගෙදර නිසාහාමි	0	1	0	0 84
12	එම	මහතලාවෙහෙඩි පුදුමානිකා	0	0	6	0 36
13	එම	දෙව්වදැව්පිට්ටේගෙදර බත්තැන	0	1	0	0 84
			මුදු මුදල			14 53

10 අවුරුද්දකින් ගෙවීමක. අක්කරයක් රුපි. 3.25, රුපි 84 ශත, පර්ච 1,—06.

ජී. ඒ. බම්හාර්චනරි,
ආණ්ඩුවේ ඒජන්තයා.